

ဘုဒ္ဓါဗျာဓိ နိဂါဏ

නුන්වැනි කොටස

මුදල් මණ්ඩලය විසින් 2012 වර්ෂයේදී උපයෝගී කරගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ, නියෝග සහ නිවේදන

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

	යොමු අංකය	පිටුව
1 මුදල් නීති පනතේ 2012 අංක 1 දරන නියෝගය - බලපත්‍රලාභී බැංකුවල ණය වර්ධනය මත වන සීමාවන්		1
2 බලපත්‍රලාභී බැංකු සමඟ ගනුදෙනු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හඳුනාගැනීමට ඇති ආරම්භක වයස් සීමාව	02/17/800/007/001	1
3 වාර්ෂික වාර්තාවන්හි හෙළිදරව් කිරීම් - ආයතනික යහපාලනය පිළිබඳ බැංකු පනත් විධානයන්	02/17/550/002/003	2
4 ණයපත් සහ නිවාස ණය සඳහා වන පොලී අනුපාතිකයන්	02/17/600/002/001	2
5 පැහැදිලි කිරීමේ සටහන: 1/2012 - බලපත්‍රලාභී බැංකු වෙත විධාන නිකුත් කිරීමට මුදල් මණ්ඩලය සතු බලතල අභියාචනාධිකරණය විසින් යළිත් තහවුරු කරයි		2
6 විශ්‍රාම යෑමේදී අධ්‍යක්ෂවරුන් හට ලබා දෙන නඩු විශේෂ ගෙවීම් සහ ප්‍රතිලාභ	02/17/600/0036/001	3
7 බැංකු පනතේ 2012 අංක 01 දරන විධානය - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය වෙළෙඳාම් කටයුතු		3
8 ශ්‍රී ලංකාව විසින් ACI ආදර්ශ අවාරධර්ම සංග්‍රහය පිළිගැනීම	02/17/600/0035/001	7
9 පැහැදිලි කිරීමේ සටහන: 2/2012 - විදේශ විනිමය වෙළෙඳාම් කටයුතු සම්බන්ධයෙන් 2012 අංක 1 දරන විධානය		8
10 සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තිය අනුව ද්‍රවශීල වත්කම්හි නිර්වචනය	02/17/500/0540/001	9
11 සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ (1) වගන්තිය අනුව ද්‍රවශීල වත්කම්හි නිර්වචනය	02/17/500/0540/001	10
12 ව්‍යවස්ථාපිත වාර්තා ඉදිරිපත් කිරීම	02/03/004/0006/001	10
13 සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තිය යටතේ වන ද්‍රවශීල වත්කම් පිළිබඳ නිර්වචනය	02/17/500/0540/001	11
14 බැංකු සේවා ස්ථාන වර්ගීකරණය	02/17/500/0554/001	12
15 ICRA ලංකා ලිමිටඩ් - බාහිර ණය තක්සේරු කිරීමේ අයතනයක් ලෙස පිළිගැනීම	02/17/500/0086/001	12
16 බැංකු පනතේ 2012 අංක 02 දරන විධානයන් - බලපත්‍රලාභී වාණිජ බැංකුවක සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සම්බන්ධව බාහිරින් සේවාවන් ලබා ගැනීම		13

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව

17 බලපත්‍රලාභී වාණිජ බැංකු මඟින් පවත්වාගෙන යනු ලබන ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර පිළිබඳ තොරතුරු	01/2012	17
18 ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ කෙරෙන ව්‍යවහාර මුදල් තැන්පතු වල විෂමතා	01/2012	18
19 ව්‍යාජ නෝට්ටු පරිහරණය පිළිබඳ වාණිජ බැංකුවල අනුකූලතාවය වැඩිදියුණු කිරීම	02/2012	18
20 මුදල් සේවා සහ ක්‍රියාකාරීත්ව පද්ධතිය වැඩිදියුණු කිරීම		18
21 ව්‍යවහාර මුදල් හා සම්බන්ධ සේවාවන් හා මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ ක්‍රියා පටිපාටිය		19
22 ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම සඳහා උපදෙස්	03/2012	20
23 ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම සඳහා උපදෙස්	04/2012	20
24 ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම සඳහා උපදෙස්	05/2012	21

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

25	මහ බැංකුව විසින් ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනු ලබන විට දී නිත්‍ය පහසුකම් යටතේ ප්‍රතිමිලදී ගැනීම් සිදු කිරීම		21
----	---	--	----

විනිමය පාලන දෙපාර්තමේන්තුව

26	විදේශ විනිමය ඉදිරි විකිණීම් හා මිල දී ගැනීම්	06/04/01/2012	21
27	විදේශ විනිමය වෙළෙඳාම සඳහා ගෙවීම්	06/04/02/2012	22
28	එතෙර සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා රුපියල්වලින් ණය ලබා දීම	06/04/03/2012	23
29	අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) සහ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්	06/04/04/2012	23
30	විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් (FEEA)	06/04/05/2012	24
31	අන්තර්ජාතික විදේශ ව්‍යවහාර (NRFC) සහ නේවාසික විදේශ ව්‍යවහාර (RFC) මුදල් ගිණුම්	06/04/06/2012	26
32	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශෙෂ)	1774/33	26
33	බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන් හට පිරිනමන ලද දෛනික විදේශ විනිමය අනුපාතික	06/04/08/2012	27
34	බැංකු ඇපකර නිකුත් කිරීම හා අලුත් කිරීම	06/04/09/2012	27
35	ආමුඛ ප්‍රේෂණ බෙදා හැරීමේ ගිණුම (IRDA)	06/04/10/2012	30
36	අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්	06/04/11/2012	31
37	නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්	06/04/12/2012	31
38	විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම (FEEA)	06/04/13/2012	31
39	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශෙෂ)	1789/34	31

මූල්‍ය බුද්ධි ඒකකය

40	මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකාය මගින් නිකුත් කරන ලද නිර්දේශ 40+9 සංශෝධනය කිරීම	37/04/001/0004/012	32
41	ශාන්ත වින්සන්ට් සහ ග්‍රැනේඩයන්ස් (St.Vincent and the Grenadines - SVG) මූල්‍ය බුද්ධි ඒකකයෙන් කෙරෙන දැනුම් දීමයි	37/04/001/0004/012	33
42	2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි තොරතුරු වාර්තා කිරීමේ අවශ්‍යතාවන්ට අනුකූල වීම	37/04/001/0004/012	33
43	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශෙෂ)	1756/27	34

ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

44	2012 ජනවාරි මස 20 දින ලංකාසෙට්ල් පද්ධතියෙහි සජීවී මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩබිමෙහි සිට සිදු කිරීම	RTGS/01/2012	35
45	2012 පෙබරවාරි මස 03 දින ලංකාසෙට්ල් පද්ධතියෙහි ගනුදෙනු වේලාවන් සීමා කිරීම	RTGS/02/2012	35
46	2012 පෙබරවාරි මස 18 දින සජීවී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලංකාසෙට්ල් පද්ධතිය විවෘත කිරීම	RTGS/03/2012	36
47	ලංකාසෙට්ල් පද්ධතියෙහි ඩිපෝසිට් වර්ධන බැන්ක් ලිමිටඩ් හි හඳුනාගැනීමේ තොරතුරු වෙනස් කිරීම	RTGS/04/2012	37
48	ලංකාසෙට්ල් පද්ධතියෙහි ඩිපෝසිට් වර්ධන බැන්ක් ලිමිටඩ් හි හඳුනාගැනීමේ තොරතුරු වෙනස් කිරීම	RTGS/05/2012	37
49	ලංකාසෙට්ල් පද්ධතියෙහි ඩිපෝසිට් වර්ධන බැන්ක් ලිමිටඩ් හි හඳුනාගැනීමේ තොරතුරු වෙනස් කිරීම	RTGS/06/2012	38
50	ලංකාසෙට්ල් පද්ධතියෙහි රෙගුලාසි සංශෝධනය ආර්ථිකව ස්ඵූර්ණ/එස්එස්එස්එස් ගාස්තු හා ලංකාසෙට්ල් පද්ධතියේ අයකිරීම් සංශෝධනය	RTGS/07/2012	38
51	2012 ජූලි මස 20 දින ලංකාසෙට්ල් පද්ධතියෙහි සජීවී මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩබිමෙහි සිට සිදු කිරීම	RTGS/08/2012	39
52	2012 ඔක්තෝබර් මස 26 දින ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කටයුතු	RTGS/09/2012	39

53	ලංකාසෙක්සු හි මධ්‍යම තැන්පත් පද්ධතියෙහි ඇති ආයෝජක තොරතුරු නාමාවලිය ප්‍රමිතිකරණය කිරීම	RTGS/10/2012	40
----	---	--------------	----

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

54	පිබිඳෙන උතුර ණය යෝජනා ක්‍රමය වක්‍රීය අරමුදල - අදියර II	RDD/2012/01	41
55	නැගෙනහිර පළාත තුළ ආර්ථික කටයුතු යළි නගා සිටුවීමේ වක්‍රීය අරමුදල - අදියර II	RDD/RF/2012/02	44
56	සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ ඉදිකිරීම් අංශය ඇතුළත් කිරීම	RDD/PR/2010/03 (සංශෝධනය)	48

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

57	2012 අංක 1 දරන මුදල් සමාගම් (අයදුම්පත්) රීතිය		49
58	2012 අංක 2 දරන මුදල් සමාගම් (වාර්ෂික බලපත්‍ර ගාස්තු) රීතිය		66
59	2012 අංක 1 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය		66
60	2012 අංක 2 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය		67
61	2012 අංක 3 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය		69
62	2012 අංක 4 දරන මුදල් සමාගම් (තොරතුරු පද්ධති ආරක්ෂණ ප්‍රතිපත්තිය) විධානය		70
63	2012 අංක 5 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය		72
64	2012 අංක 6 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය		73
65	2012 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (අවම මූලික ප්‍රාග්ධනය) විධානය		74
66	2012 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (තෝලන අනුපාතය) විධානය		76
67	2012 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ගේ හා විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යෝග්‍යතාවය තක්සේරු කිරීම) විධානය		78
68	2012 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (ද්‍රවශීල වත්කම්) විධානය		84
69	2012 අංක 5 දරන කල්බදු මූල්‍යකරණ (බාහිර විගණක මඩුල්ල) විධානය		88
70	බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා වූ බාහිර විගණක මඩුල්ල	24/04/015/0005/008	88

1949 අංක 58 දරන මුදල් නීති පනතේ (සංශෝධන) 101 (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කරන ලද නියෝගයයි.

නිවාඩ් අණු ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2012 මාර්තු 12 වැනි දින
කොළඹ දී ය.

**මුදල් නීති පනතේ 2012 අංක 1 දරන නියෝගය
බලපත්‍රලාභී බැංකුවල ණය වර්ධනය මත වන සීමාවන්**

බලපත්‍රලාභී බැංකු මගින් ප්‍රදානය කරනු ලැබූ ණය ප්‍රමාණය අපේක්ෂිත වර්ධනයට වඩා ඉහළ වීම සහ එමගින් සමස්ත මුදල් සමුච්ඡයට හා උද්ධමනයට සිදු වන බලපෑම සැලකිල්ලට ගනිමින්, මුදල් මණ්ඩලය, 1949 අංක 58 දරන මුදල් නීති පනතේ (සංශෝධන) අංක 101 (1) වගන්තිය ප්‍රකාරව පැවරුණු බලතල ප්‍රකාර 2012 අංක 1 දරන නියෝගය පහත පරිදි නිකුත් කෙරේ.

ණය වර්ධන සීමාවන් 1 යම් බලපත්‍රලාභී බැංකුවක 2012 වසර සඳහා වන ණය වර්ධනය, 2011 වසර අවසානයේදී එම බැංකුවේ පැවති මුළු ණය ශේෂයෙන් සියයට 18 ක් හෝ රුපියල් මිලියන 800 ක් හෝ යන අගයන් දෙකෙන් වැඩි අගය නොඉක්මවිය යුතුය.

එසේ වුවත් ණය මූල්‍යනය සඳහා අවශ්‍ය අරමුදල් විදේශීය මූලාශ්‍රයන්ගෙන් සපයා ගනු ලබන බලපත්‍රලාභී බැංකුවකට සියයට 18 හෝ රුපියල් මිලියන 800 ක සීමාව ඉක්මවමින් 2011 වසර අවසානයේදී පැවති මුළු ණය ශේෂයෙන් සියයට 23 ක ප්‍රතිගනයක් හෝ මිලියන 1000 ක් හෝ යන අගයන් දෙකින් වැඩි අගය නොඉක්මවා ණය ප්‍රදානය කළ හැකි වේ.

නිර්වචන 2 මෙම නියෝගයේ අරමුණු සඳහා පහත දැක්වෙන නිර්වචනයන් අදාළ වේ.

i. “ණය” යන්නෙන් ශේෂ පත්‍රය මත වන රුපියල් ණය පහසුකම්, එනම් කුමන හෝ ණයක්, අයිරාවක් හෝ මූල්‍ය කල්බදු, කුලී සින්තක්කර හා වාණිජ මූල්‍ය පහසුකම් වැනි දේ ඇතුළත් අන්තිකාරමක් වේ.

ii “ණය ශේෂය” යන්නෙන් අදහස් වනුයේ:

(අ) අයිරා පහසුකම් හා ණය කාඩ්පත් වලින් අය විය යුතු මුදල් සම්බන්ධයෙන් වන විට, සියලු අක්‍රීය අයිරා පහසුකම් හා ණය කාඩ්පත් වලින් අය විය යුතු මුදල් වලින් සියලු උපචිත පොලිය අඩු කිරීමෙන් පසුව එන මුළු ශේෂය වේ.

(ආ) අනෙකුත් ණය පහසුකම් සම්බන්ධයෙන් වන විටදී, (අයිරා පහසුකම් හා ණය පත් සඳහා අය විය යුතු මුදල් හැරුණු විට), සියලුම සක්‍රීය හා අක්‍රීය ණය පහසුකම් මත මුළු උපචිත පොලිය අඩු කිරීමෙන් පසුව එන මුළු ප්‍රාග්ධන ශේෂය වේ.

යොමුව: 02/17/800/007/001

බැංකු අධිකෘත දෙපාර්තමේන්තුව
2012 මාර්තු 19

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

**බලපත්‍රලාභී බැංකු සමග ගනුදෙනු කිරීම සඳහා
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හඳුනාගැනීමට ඇති ආරම්භක වයස් සීමාව**

බලපත්‍රලාභී බැංකු සහ මූල්‍ය සමාගම් විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හඳුනා ගැනීම සඳහා එකිනෙකට වෙනස් වන්නා වූ වයස් සීමාවන් භාවිතා කරනු ලබන බව මුදල් මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලදුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හඳුනා ගැනීමේ පොදු ආරම්භක වයස් සීමාවක් ලෙස වයස අවුරුදු 55 භාවිතා කරන මෙන් සියලුම බලපත්‍රලාභී බැංකු වලින් ඉල්ලා සිටීමට තීරණය කරන ලදී.

ඒ අනුව, ඉහත තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා යෝග්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මෙයට - විශ්වාසී
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෘත අධ්‍යක්ෂ

යොමුව: 02/17/550/002/003

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2012 මාර්තු 29

සියලුම බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්
සහ අනුමත සුදුසුකම් ලත් විගණන මණ්ඩලය වෙත,
මහත්මයාණෙනි,

**වාර්ෂික වාර්තාවන්හි හෙළිදරව් කිරීම්
ආයතනික යහපාලනය පිළිබඳ බැංකු පනත් විධානයන්**

2007 අංක 11 සහ 12 දරන විධානයන්හි 3(8)(ii) (අ) සහ 3(8)(ii) (ඵ) හි අනුකූලතාවය සඳහා පහත සඳහන් ආදේශනයන් මුදල් මණ්ඩලය අනුමත කර ඇති බව දන්වා සිටිමු.

විධානය	හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවය	හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්ට ආදේශනය
3(8) (ii) (අ)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වාර්තා කරන ලද අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයේ සඵලදායී බව සඳහා වන බාහිර විගණකයන්ගේ සහතිකය	“අභ්‍යන්තර පාලනය පිළිබඳව බැංකු අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශයන් සහතික කිරීමට අදාළ - සහතික විමේ කාර්යභාරයන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය SLSAE 3050” යටතේ විගණකවරුන් විසින් නිකුත් කරනු ලබන සහතික කිරීමේ වාර්තාව.
3(8) (ii) (ඵ)	වාර්ෂික වාර්තාවේ පළ කරන වාර්ෂික ආයතනික යහපාලන විධානයන් සමග අනුකූල බවට ඉදිරිපත් කරනු ලබන බාහිර විගණකයන්ගේ සහතිකය	“ශ්‍රී ලංකා සම්බන්ධිත සේවා පරිවෘත්ත ප්‍රකාශය 4750” යටතේ විගණකවරුන් නිකුත් කරන ලද “සිද්ධි වාචක සෙවීම වාර්තාවේ” අඩංගු සියලු කරුණු බැංකුවේ වාර්ෂික යහපාලනය පිළිබඳ වාර්තාවේ අඩංගු කර ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරනු ලබන තහවුරු කිරීමේ ප්‍රකාශය. තවද, මේ බවට විගණකවරුන් විසින් බැංකු අධිකෂණ අධ්‍යක්ෂ වෙත තහවුරු කළ යුතු වේ.

ඒ අනුව ඔබ විසින් ඉහත සඳහන් අවශ්‍යතාවයන් පිළිපැදිය යුතු වේ.

මෙයට - විශ්වාසී
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව: 02/17/600/002/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2012 අප්‍රේල් 17

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

ණයපත් සහ නිවාස ණය සඳහා වන පොලී අනුපාතිකයන්

2010 සැප්තැම්බර් 21 දිනැතිව අප විසින් නිකුත් කරන ලද “ණය පහසුකම් සඳහා අය කෙරෙන පොලී අනුපාත පහත හෙළීම” සඳහා වූ ලිපිය සම්බන්ධවයි. වෙළෙඳපොළ ණය අනුපාතිකයන්ගේ මෑත කාලීන උපනතියන් සැලකිල්ලට ගෙන බලපත්‍රලාභී බැංකු විසින් නිවාස ණය සහ ණයපත් අත්තිකාරම් මත අය කෙරෙන වාර්ෂික පොලී අනුපාතිකයන් පිළිවෙලින් සියයට 16 සහ සියයට 28 දක්වා වැඩි කළ හැකි යැයි මුදල් මණ්ඩලයේ අදහස බව මෙමගින් දන්වා සිටිනු ලැබේ.

මෙයට - විශ්වාසී
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

පැහැදිලි කිරීමේ සටහන: 1/2012

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2012 ජූලි 6

**බලපත්‍රලාභී බැංකු වෙත විධාන නිකුත් කිරීමට මුදල් මණ්ඩලය සතු බලතල
අභියාචනාධිකරණය විසින් යළිත් තහවුරු කරයි.**

2007 දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සාංගමික යහපාලනය පිළිබඳ විධාන බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කරන ලදී. බැංකු පනත යටතේ නිකුත් කරන ලද මෙම විධානයන් මගින් නියම කරන ලද කරුණු අතර, බැංකු අධ්‍යක්ෂවරුන්ගේ යථා යෝග්‍යභාවය, බැංකු අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කළ හැකි උපරිම වයස අවුරුදු 70 කට සහ සේවා කාලය වසර 9 කට සීමා කිරීම සඳහන් වේ.

මෙම විධාන නිකුත් කිරීමත් සමගම, එසේ විධාන නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සතු බලය අභියෝගයට ලක් කරමින්, පැමිණිලිකාර කේ.සී. වින්තරාජා මහතා විසින් අභියාචනාධිකරණයෙහිදී ඊට අයදුම්පත් අංක 330/2008 දරන නඩුව ගොනු කරන ලදී.

2012 මාර්තු 28 ප්‍රකාශයට පත් කරන ලද අභියාචනාධිකරණ තීන්දුව, වෙනත් කරුණු අතර, 1988 අංක 30 දරන බැංකු පනත, ව්‍යවස්ථා ප්‍රභේදයට අයත් පනතක් වන බවත් පාර්ලිමේන්තුව වෙනුවෙන් එහි බලය ක්‍රියාත්මක කිරීම බාහිර පුද්ගල සමූහයකට පවරාදීම එම පනතෙහි මූලිකම ලක්ෂණය වන බවත් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, බැංකු පනත, බැංකු ව්‍යාපාර හා සම්බන්ධ කිසියම් අංගයක් සහ බැංකුවක ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සකස් කරන ලද මූලිකම ව්‍යවස්ථාව වන බවත් පවත්නා පද්ධති සහ බැංකුවල ක්‍රියාවලියන් පාලනය කිරීමේ අයිතිය එයට ඇතුළත් බවත් ඒ අනුව, විධාන නිකුත් කිරීම සඳහා වන ව්‍යවස්ථාදායකයේ අනුමැතිය, බලපත්‍රය හෝ බල මුද්‍රාව මුදල් මණ්ඩලය වෙත පවරා ඇති බවත් තවදුරටත් අධිකරණය විසින් පිළිගන්නා ලදී. එම පදනමට අනුකූලව, 2007 දෙසැම්බර් 26 දින දරන සාංගමික යහපාලනය පිළිබඳව නිකුත් කරන ලද 2007 අංක 11 දරන විධානය, 1988 අංක 30 දරන බැංකු (සංශෝධිත) පනතේ බලතලයන් ප්‍රකාරව නිකුත් කරන ලද්දක් බව අභියාචනාධිකරණය විසින් නියම කරන ලදී.

යොමුව: 02/17/600/0036/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2012 ජූලි 17

සියලුම බලපත්‍රලාභී දේශීය බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

විශ්‍රාම යෑමේදී අධ්‍යක්ෂවරුන් හට ලබා දෙන්නා වූ විශේෂ ගෙවීම් සහ ප්‍රතිලාභ

විශ්‍රාම යන අධ්‍යක්ෂවරුන්ට ඇතැම් බැංකු විසින් පාරිතෝෂික වශයෙන් ලබා දෙන ලද විශේෂ ගෙවීම්/ප්‍රතිලාභ නිරීක්ෂණය කිරීම තුළින් ඒවා යහපාලනය අනුව සලකා බැලීමේදී විවක්ෂණශීලී නොවන බව පෙනී ගොස් ඇති නිසා, සාමාන්‍ය වේතනවලට අමතරව, අධ්‍යක්ෂවරුන් විශ්‍රාම යෑමේදී ලබා දෙන විශේෂ ගෙවීම්/ප්‍රතිලාභ සඳහා බලපත්‍රලාභී බැංකුවක් විසින් එම බැංකුවේ කොටස්කරුවන්ගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බව මුදල් මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ඒ අනුව, සියලුම මෙරට සංස්ථාපිත බලපත්‍රලාභී බැංකු විසින් පහත සඳහන් දෑ කළ යුතු වේ.

- (1) විශ්‍රාම යෑමේදී අධ්‍යක්ෂවරුන්ට ලබා දෙන විශේෂ ගෙවීම්/ප්‍රතිලාභ පිළිබඳව බැංකුවේ වැටුප් හා වේතන පිළිබඳ ප්‍රතිපත්තියට ඇතුළත් කිරීම;
- (2) සාමාන්‍ය වේතනවලට අමතරව විශ්‍රාම යෑමේදී අධ්‍යක්ෂවරුන්ට ලබා දෙන විශේෂ ගෙවීම්/ප්‍රතිලාභ සඳහා කොටස්කරුවන්ගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම;
- (3) සියලුම විශේෂ ගෙවීම්/ප්‍රතිලාභ අපක්ෂපාතී පදනමක් මත ලබා දීම තහවුරු කිරීම; සහ
- (4) විශ්‍රාම යෑමේදී අධ්‍යක්ෂවරුන්ට වසර තුළ කරන ලද විශේෂ ගෙවීම්/ප්‍රතිලාභවල සමස්ත අගය අදාළ වාර්ෂික වාර්තාව තුළින් වෙනමම හෙළිදරව් කිරීම.

මෙයට - විශ්වාසී
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

පිටපත: සියලුම බලපත්‍රලාභී දේශීය බැංකුවල සභාපතිවරුන්

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ විධානයන්.

නිවාඩු අප්පන් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2012 සැප්තැම්බර් 18 වැනි දින
කොළඹ දී ය.

**බැංකු පනතේ 2012 අංක 01 දරන විධානය
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය වෙළෙඳාම් කටයුතු**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය මගින් පැවරූ බලතල ප්‍රකාරව, බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය වෙළෙඳාම් කටයුතු සම්බන්ධව මුදල් මණ්ඩලය විසින් පහත දැක්වෙන විධානයන් නිකුත් කරනු ලැබේ.

- හැඳින්වීම 1 (1) මෙම විධානයන් බැංකු පනතේ 2012 අංක 01 දරන විධානය ලෙස හඳුන්වනු ලැබේ.
- විෂය පථය සහ 2 (1) මෙම විධානයන් අදාළ වනු ලබන්නේ,
අදාළත්වය (i) විදේශ විනිමය වෙළෙඳාම් කටයුතුවල නිරත වීමට අවසරලත් බලපත්‍රලාභී වාණිජ බැංකු

- (ii) “බලයලත් පුද්ගලයන්” , එනම්;
 - (අ) බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය ව්‍යාපාරයන්හි අවදානම් කළමනාකරණය සම්බන්ධ 2009 සැප්තැම්බර් 01 දිනැති, බැංකු පනතේ 2009 අංක 03 දරන විධානයන් අනුව “විදේශ විනිමය වෙළෙඳාමේ නිරත පුද්ගලයන්” ලෙස හඳුනාගත් පුද්ගලයන්; සහ
 - (ආ) බලපත්‍රලාභී වාණිජ බැංකුවල විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යථා යෝග්‍යතාවය තක්සේරු කිරීම සම්බන්ධව 2010 නොවැම්බර් 24 දින මුදල් මණ්ඩලය මගින් නිකුත් කළ 2010 අංක 3 දරන නිර්ණය අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවල විධායක කාර්යයන්හි නියුතු පුද්ගලයන් ලෙස නිර්ණය කළ සහ විදේශ විනිමය වෙළෙඳාම කටයුතුවල නිරතවන පුද්ගලයන්.
- (iii) එදින (CASH), පසුදින (TOM), එතැන් (SPOT), ඉදිරි විනිමය ගිවිසුම් (FORWARD), හුවමාරු ගනුදෙනු (SWAPS) සහ වෙනත් අනුමත විදේශ විනිමය ව්‍යුත්පන්න ගනුදෙනු සඳහා වෙළෙඳපොළෙහි සිදු කරනු ලබන සියලුම රුපියල්/විදේශ විනිමය වෙළෙඳාම කටයුතු.

වෙළෙඳපොළ පරිවයන් සහ අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන්

- 3 (1) වෙළෙඳපොළෙහි සුමට ක්‍රියාකාරීත්වය සහ ඒකාබද්ධතාවය පවත්වා ගෙන යාම සඳහා සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ/හෝ බලයලත් පුද්ගලයන්;
 - (i) පාදක ගනුදෙනුවක් මත පදනම් වූ විදේශ විනිමය වෙළෙඳාම කටයුතු පමණක් සිදු කළ යුතුය. මෙම විධානයන්හි අරමුණ සඳහා පාදක ගනුදෙනුවක් යනුවෙන් අදහස් කෙරෙන්නේ, 1953 අංක 24 දරන විනිමය පාලන පනත අනුව පහත දැක්වෙනු ලබන ජංගම ගිණුම් ගනුදෙනු සහ අවසරලත් ප්‍රාග්ධන ගිණුම් ගනුදෙනු වේ.
 - (අ) අපනයනකරුවන්, විදේශ විනිමය ගිණුම් පවත්වාගෙන යන්නන් සහ ආමුක විදේශ විනිමය ප්‍රේෂණ ලබන්නන් වැනි වාණිජ බැංකු නොවන ගනුදෙනුකරුවන්ගෙන් විදේශ විනිමය මිලදී ගැනීම.
 - (ආ) ආනයනකරුවන්ට සහ අනුමත පරමාර්ථ සඳහා විදේශ විනිමය රටින් පිටතට ප්‍රේෂණය කිරීම සඳහා නීතියෙන් අවසරලත් පුද්ගලයන්ට විදේශ විනිමය විකිණීම.
 - (ii) බලපත්‍රලාභී වාණිජ බැංකුවට අදාළ ශුද්ධ විවෘත තත්ත්ව සීමාවන්ට යටත්ව විදේශ විනිමය මිලදී ගැනීම සහ/හෝ විකිණීම සිදු කළ යුතුය.
 - (iii) සෑම දිනකම අවසානයේ ශුද්ධ විවෘත තත්ත්වයන්ට අනුකූල විය යුතු අතර, කලින් කලට ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් දක්වනු ලබන දිනය තුළ ශුද්ධ විවෘත තත්ත්ව සීමාවන් තුළ කටයුතු කළ යුතුය.
 - (iv) සියලුම ප්‍රතිපාර්ශවයන්ට තේරුම් ගත හැකි පැහැදිලි සහ නිශ්චිත වෙළෙඳපොළ පාරිභාෂිත වචන මාලාවක් සෑම විටම භාවිතා කළ යුතුය.
 - (v) විදේශ විනිමය වෙළෙඳාම කටයුතුවල නිරතවන බලයලත් පුද්ගලයන්ගේ වාර්ෂික කාර්ය සාධනය හා සම්බන්ධිත පාරිතෝෂික, වාර්ෂික කාර්ය සාධන ඇගයුම් සමග තීරණය කළ යුතුය.
 - (vi) කාර්ය සාධනය හා සම්බන්ධිත පාරිතෝෂික අවශ්‍ය විට නැවත අයකර ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසා ගත යුතුය.
 - (vii) පාරිතෝෂික ගෙවීම් සඳහා වන ලිඛිත ප්‍රතිපත්තියක් මත සියලුම පාරිතෝෂික ගෙවීම් සිදු කිරීමට සහ කලින් නිශ්චය කරන ලද පාරිතෝෂික ගෙවීම් ව්‍යුහයන්ට පටහැනි විශේෂ ගෙවීම් සිදු කිරීමෙන් වැළකී සිටීමට වග බලා ගත යුතුය.
- 3 (2) වෙළෙඳපොළෙහි සුමට ක්‍රියාකාරීත්වය සහ විශ්වාසනීයත්වය පවත්වාගෙන යාම සඳහා ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ බලයලත් පුද්ගලයන්;
 - (i) විදේශ විනිමය වෙළෙඳපොළෙහි විශ්වාසනීයත්වයට හානි වන අන්දමින්, ලාභ සහ අලාභ හුවමාරු කිරීමද ඇතුළත්ව, විදේශ විනිමය තත්ත්වය සඟවා තැබීමේ අරමුණින් යම් ගනුදෙනුවක් සිදු කිරීම;
 - (ii) තමන්ට වාසි වන අයුරින් හෝ රැඳීගෙන පරමාර්ථයෙන් හෝ අනෙකුත් විදේශ විනිමය වෙළෙඳපොළ භාවිතා කරන්නන්ට මිල, සැපයුම හෝ ඉල්ලුමද ඇතුළත්ව, පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සම්බන්ධයෙන් වැරදි හෝ නොමග යන සුළු හැඟීමක් ඇති වන වෙනත් ඕනෑම ආකාරයක හැසිරීමක නිරත වීම;
 - (iii) තොරතුරු ලබා ගැනීම සඳහා හෝ යම් ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් වෙනත් ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ බලයලත් පුද්ගලයෙකුට බිය වැද්දීම, පෙළඹවීම් කිරීම, තර්ජනය කිරීම හෝ පොරොන්දු කරවා ගැනීම මගින් බලපෑම් කිරීම; සිදු නොකළ යුතුය.

- 3 (3) විදේශ විනිමය වෙළෙඳපොළෙහි මිල/අනුපාත දැක්වීමේදී සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලයලත් පුද්ගලයන්:
 - (i) නොවෙනස් (Firm) සහ දැක්වෙන (Indicative) මිල ගණන් යන්න පැහැදිලිව වෙන් කර දැක්වීමට වග බලා ගත යුතුය.
 - (ii) විදේශ විනිමය හුවමාරු (ස්වොප්) ගනුදෙනුවලට අදාළ අනුපාතිකයන් පවතින වෙළෙඳපොළ අනුපාතිකයන් මත පදනම්ව තීරණය කළ යුතුය.

- 3 (4) විදේශ විනිමය වෙළෙඳපොළෙහි මිල/අනුපාත දැක්වීමේදී, ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලයලත් පුද්ගලයන්:
 - (i) විදේශ විනිමය අනුපාතික වෙනස් කර දැක්වීමේ අරමුණු සහිතව මිල ගණන් දැක්වීම හෝ
 - (ii) ගනුදෙනුව සිදු කිරීමේ පරම අදහසක් නොමැතිව, හුදු වෙළෙඳපොළ හවුල්කරුවන් නොමග යැවීම සඳහා මිල ගණන් දැක්වීම; සිදු නොකළ යුතුය.

- 3 (5) ගනුදෙනු සිදු කිරීමේදී, සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලයලත් පුද්ගලයින්:
 - (i) විද්‍යුත් පද්ධති, දුරකථන, විද්‍යුත් තැපැල්, ෆැක්ස් හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් මුදල් වෙළෙඳපොළ තැරැව්කරුවන් ඔස්සේ පමණක් ගනුදෙනු කළ යුතු වේ.
 - (ii) පැහැදිලි ලෙස විගණන කටයුතු කළ හැකි වන පරිදි, විදේශ විනිමය ගනුදෙනුවලට අදාළ වාර්තා නිසි පරිදි පවත්වා ගෙන යා යුතු වේ.
 - (iii) ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නියම කර ඇති කාලසීමාවන් තුළ සියලු අන්තර් බැංකු විදේශ විනිමය ගනුදෙනු ශ්‍රී ලංකා මහ බැංකු මාර්ගගත පරිගණක පද්ධතිය ඔස්සේ යාවත්කාලීන කළ යුතු වේ.
 - (iv) ගනුදෙනුකරුවන් සමග සිදු කෙරෙන සියලු විදේශ විනිමය වෙළෙඳ ගනුදෙනුවලට අදාළ ලියකියවිලි විද්‍යුත් හෝ වෙනත් ක්‍රමයකින් වසර හයක් දක්වා පවත්වාගෙන යා යුතු අතර, අදාළ ලියකියවිලි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය වූ විටකදී ඉදිරිපත් කළ යුතු වේ.
 - (v) අන්තර් බැංකු විදේශ විනිමය ගනුදෙනු මගින් උපයන ලද ලාභය විගණනය කරන ලද ගිණුම් වාර්තාවන්හි වෙනම අයිතමයක් වශයෙන් පෙන්වුම් කළ යුතු වේ.

- 3 (6) බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලයලත් පුද්ගලයින් විසින් වෙළෙඳපොළට අයථා ලෙස බලපෑම් ඇති කිරීමේ අරමුණින් ගනුදෙනුවලට ඇතුළත් නොවිය යුතුයි.

- 3 (7) විදේශ විනිමය ව්‍යුත්පන්න ගනුදෙනු වලදී බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලයලත් පුද්ගලයින්, මෙම විධානයන්ට අමතරව, 2009 අගෝස්තු 01 දින නිකුත් කර ඇති මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ සම්බන්ධ විධානයන්ට ද අවනත විය යුතු වේ.

- 3 (8) විදේශ විනිමය ගනුදෙනු පියවීම් කටයුතුවලදී, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින්,
 - (i) ජාත්‍යන්තර අන්තර් බැංකු මූල්‍ය විද්‍යුත් සන්නිවේදන සංගමයේ පද්ධතිය (ස්විෆ්ට්) භාවිතා කළ යුතුය.
 - (ii) මෙහෙයුම් දෝෂ අවම කර ගනිමින්, තත්කාලීන දළ පියවීම් ක්‍රමයට සිදු විය හැකි බාධාවන් මග හරවා ගත යුතු වේ.
 - (iii) අදාළ ගනුදෙනු සියල්ල නොස්ටෝ ගිණුම් හරහා පමණක් කළ යුතු වේ.

- 3 (9) අන්තර් බැංකු ගනුදෙනුවක් අහෝසි කළ හැකි වන්නේ, යම් සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් වන අතර, ඒ සඳහා අදාළ ගනුදෙනුවට සම්බන්ධ සියලු ආයතනවල එකඟතාවය ලබා ගත යුතු වේ. එමෙන්ම,
 - (i) අදාළ වාණිජ බැංකු දෙපාර්ශවයම එවැනි අවස්ථාවකදී සුදුසු ආකාරයෙන් ක්‍රියා කළ යුතු අතර,
 - (ii) එම අහෝසි කරන ලද ගනුදෙනුව පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අදාළ වාණිජ බැංකු ද්විත්වය විසින්ම වෙන් වෙන්ව ගනුදෙනුව අහෝසි කළ දිනය තුළ දීම වාර්තා කළ යුතු වේ.

- 3 (10) මෙහි විධාන 3(11) ට යටත්ව, බලපත්‍රලාභී වාණිජ බැංකු වැඩ කරන දිනයන් වල, සාමාන්‍යයෙන් වැඩ කටයුතු සිදු කෙරෙන කාලය තුළදී (පෙ.ව. 8.00 - ප.ව. 5.00) නියමිත ස්ථානයක් තුළ විදේශ විනිමය වෙළෙඳ කටයුතුවල නිරත විය යුතු වේ.

- 3 (11) සාමාන්‍යයෙන් වෙළෙඳ කටයුතු සිදු කෙරෙන කාලයෙන් පිට සහ/හෝ සිදු කෙරෙන නියමිත ස්ථානයෙන් පරිබාහිරව විදේශ විනිමය වෙළෙඳාම් කටයුතු සිදු කරන්නේ නම් එය අදාළ බලපත්‍රලාභී වාණිජ බැංකුව මගින් පිහිටුවන ලද ප්‍රතිපත්තියක් අනුව සිදු කළ යුතු අතර, එවැනි ප්‍රතිපත්තියක පහත සඳහන් පටිපාටීන් ද අඩංගු විය යුතුය.
 - (i) එවන් විදේශ විනිමය වෙළෙඳාම් කටයුතු සිදු කිරීම සඳහා අවසරලත් පුද්ගලයන්ගේ නම්
 - (ii) ගනුදෙනුවල සීමාවන්
 - (iii) සාමාන්‍ය බැංකු ගනුදෙනු සිදු කෙරෙන කාලසීමාවෙන් බැහැරව සහ නියමිත ස්ථානයෙන් බැහැරව සිදු කෙරෙන සියලු විදේශ විනිමය වෙළෙඳාම් කටයුතු එසැනින්ම පටිගත කිරීම සහ තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර පාලන ක්‍රමයක් පිහිටුවීම.
- 4 (1) වෙළෙඳපොළ විශ්වාසනීයත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ බලයලත් පුද්ගලයන්,
 - (i) දක්ෂතාව, සුපරීක්ෂාකාරී බව සහ මනා සැලකිල්ල දැක්විය යුතු අතර, සඳහා වෛශ්‍යයන් කටයුතු කළ යුතුය.
 - (ii) 'මිල' සඳහා බලපෑම් කළ හැකි මෙතෙක් ප්‍රසිද්ධ නොවූ තොරතුරු තමා සතුව පවතිද්දී නිසි සැලකිල්ලෙන් කටයුතු කළ යුතුය.
 - (iii) බැංකු පනතේ 77 වන වගන්තියට අනුකූලව රහස්‍යභාවය ආරක්ෂා කළ යුතුය.
 - (iv) අනෙකුත් පාර්ශවකරුවන් සමග නිරතුරුව තොරතුරු හුවමාරු කර ගැනීමේදී අදාළ විධානයන් සහ පිහිටුවා ගත් ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.
- 4 (2) වෙළෙඳපොළ විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා අදාළ බලයලත් පුද්ගලයන් කිසි විටෙකත්;
 - (i) මිල සඳහා බලපෑම් කළ හැකි මෙතෙක් ප්‍රසිද්ධ නොවූ තොරතුරු උපයෝගී කර ගනිමින් තමාගේ නමින් හෝ තමා සේවය කරන බලපත්‍රලාභී වාණිජ බැංකුවේ නමින් ගනුදෙනු කිරීම හෝ එවන් තොරතුරු මත ගනුදෙනුවලට එළඹීමට වෙනත් පාර්ශවයකට අනුබල දීම නොකළ යුතුය.
 - (ii) මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවූ තොරතුරු භාවිතා කරමින් වංක චේතනාවෙන් කටයුතු නොකළ යුතුය.
 - (iii) අසත්‍ය, නොමග යවන සුළු කටකථා ප්‍රචාරය නොකළ යුතුය.
- 4 (3) විශ්වාසනීයත්වය සහ ඉහළ වෘත්තීයමයභාවය රැකෙන පරිදි සියළු බලයලත් පුද්ගලයන් තම ආයතනයන් මගින් නිකුත් කර ඇති ආචාරධර්ම සංග්‍රහයන්ට අනුකූලව ක්‍රියා කළ යුතු වේ.
- 4 (4) වෙළෙඳපොළ අක්‍රමිකතා මැඩ පැවැත්විය හැකි අභ්‍යන්තර ප්‍රතිපත්ති සහ විධිවිධාන සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පිහිටු විය යුතුය.
- 4 (5) මෙම විධානයන් මගින් විශේෂයෙන් දක්වා නොමැති අනෙක් සෑම අවස්ථාවකදීම, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලයලත් පුද්ගලයන්, මූල්‍ය වෙළෙඳ සංගමය මගින් නිකුත් කර ඇති මූල්‍ය වෙළෙඳපොළ සඳහා වූ ජාත්‍යන්තර සාරධර්ම සංග්‍රහය සහ පරිචයට (ACI Model Code) අනුකූලව කටයුතු කළ යුතු වේ.
- 4 (6) බලයලත් පුද්ගලයන් ස්වකීය වගකීම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සූදානම් වී ඇති බව තහවුරු කර ගැනීම සඳහා සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු විසින්;
 - (i) තම ආයතනය තුළදී බලයලත් පුද්ගලයන්ට වෙළෙඳපොළ කටයුතු පිළිබඳව නිසි අවබෝධයක් සහ දැනුමක් ලැබෙන බව තහවුරු කළ යුතු වේ.
 - (ii) තම ආයතනයේ බලයලත් පුද්ගලයන්ගේ වෘත්තීයමය දැනුම ක්‍රමානුකූලව යාවත්කාලීන කෙරෙන බවට සහ ඉහළ නැංවීමට වගබලා ගත යුතු වේ.
 - (iii) තම ආයතනයේ සියලු බලයලත් පුද්ගලයන්, 2009 වසරේ සැප්තැම්බර් 01 වන දින නිකුත් කරන ලද බැංකු පනතේ 2009 අංක 03 දරන බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය ව්‍යාපාරයන්හි අවදානම් කළමනාකරණය සම්බන්ධ විධානයේ 10.2 විධානයෙන් අවශ්‍ය කෙරෙන සුදුසුකම් සපුරා තිබෙන බවට තහවුරු කර ගත යුතු වේ.
- 4 (7) සංග්‍රහ කිරීම්, ත්‍යාග හා ප්‍රදානයන් ආදී ක්‍රියාමාර්ග පාලනය කිරීමේහි උත්සාහයක් වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින්;
 - (i) ඔවුන්ගේ ආයතනවල බලය පවරන ලද පුද්ගලයන්ට හෝ එවැනි බලය පවරන ලද පුද්ගලයන්ට සම්බන්ධිත පුද්ගලයන්ට ලැබෙන පිළිගැනීමට අපහසු සංග්‍රහයන්, ත්‍යාග හා ප්‍රදානයන් වලින් ආරක්ෂා වීමට සුදුසු ප්‍රතිපත්ති සැකසිය යුතුය.

සාරධර්ම,
අනුගමනය සහ
පිළිපැදිය යුතු
පරිචයන් පිළිබඳ
ප්‍රමිතීන් සහ
පවත්වා ගත යුතු
දැනුම් මට්ටම්

- (ii) සංග්‍රහයන් හෝ ත්‍යාග භාර ගැනීම හා ප්‍රදානය කිරීම සඳහා පිළිගත හැකි වටිනාකම සහ වාර ගණන සඳහා අභ්‍යන්තර සීමාවන් ස්ථාපිත කිරීම සහ ස්වකීය ආයතනවල බලය පවරන ලද පුද්ගලයන්ට ලැබෙන ඵ්වැනි සංග්‍රහයන් හා ත්‍යාග අදාළ අභ්‍යන්තර සීමාවන් ඉක්මවන්නේ නම් ඒවා අනාවරණය කිරීම සිදු කළ යුතුය.
- (iii) ස්වකීය ආයතනයේ බලයලත් පුද්ගලයින් බාහිර පාර්ශවයකින් කිසියම් ත්‍යාගයක් හෝ උදව්වක් ඉල්ලා නොසිටින බවට සහ, කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙකු ඔවුන්ට අසාමාන්‍ය උදව්වක් ලබා දීමට උත්සාහ කරන්නේ නම්, ඒ සම්බන්ධව බලපත්‍රලාභී වාණිජ බැංකුවේ කළමනාකාරීත්වය නොපමාව දැනුවත් කරන බවට වග බලා ගත යුතුය.
- (iv) කිසියම් පුද්ගලයෙකුට අදාළ විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධව ඔට්ටු සංවිධානය කිරීම, ඔට්ටු ඇල්ලීම හෝ ඕනෑම ආකාරයක සුදු ක්‍රීඩාවක, ස්වකීය ආයතනවල බලයලත් පුද්ගලයන් නිරත නොවන බවට වග බලා ගත යුතුය.

- 4 (8) දුරකථන සංවාද පටිගත කිරීම පිණිස වාණිජ බැංකු විසින්;
- (i) වෙළෙඳාම් කටයුතුවලට අදාළ දත්ත සහ සංවාද පටිගත කිරීම සඳහාත්, ඒවා ගබඩා කර තබා ගැනීමටත් අදාළ අභ්‍යන්තර ප්‍රතිපත්ති ස්ථාපිත කළ යුතු අතර, ඒවා පිළිපදින බවටද වග බලා ගත යුතුය.
 - (ii) සංවාද පටිගත කිරීමේ පද්ධතිය මග හැරීමේ උපක්‍රමයක් ලෙස ජංගම දුරකථන භාවිතා කිරීම වැළැක්වීම සඳහා ඉදිරි කාර්යාලය තුළ ජංගම දුරකථන භාවිතය සීමා කිරීමේ ප්‍රතිපත්ති පිහිටුවාලිය යුතුය.
 - (iii) භාවිතයේ පවතින හෝ ගබඩා කරන ලද දත්ත සහ සංවාදවලට ප්‍රවේශ වීම් දැඩි ලෙස පාලනය කළ යුතු අතර, ඒවාට හානි නොකරන බවටද වග බලා ගත යුතුය.

මෙම විධානයන් සමග අනුකූල නොවන්නා වීට ගත හැකි ක්‍රියාමාර්ග

- 5 (1) වාණිජ බැංකුවක් හෝ බලයලත් පුද්ගලයෙකු විසින් මෙම නියමයන් අනුගමනය කිරීමට අසමත් වී ඇත්නම්, මුදල් මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව, පහත සඳහන් ක්‍රියාමාර්ගයන් ගෙන් සුදුසු යැයි හැඟෙන එකක් හෝ කිහිපයක් ගනු ලැබිය හැක.
- (i) මෙම විධානයන් නොපිළිපදින බලයලත් පුද්ගලයන්ට තදින් අවවාද කිරීම.
 - (ii) ඉහත විධානයන්ට අනුකූල නොවන ඕනෑම බලයලත් පුද්ගලයෙක් අදාළ වාණිජ බැංකුවෙහි විදේශ විනිමය හා සම්බන්ධ ගනුදෙනු වල නිරතවීමෙන් ඉවත් කිරීමට එම වාණිජ බැංකුවට නියෝග කිරීම.
 - (iii) නියමයන්ට එකඟ නොවන බලපත්‍රලාභී වාණිජ බැංකුවල ශුද්ධ විවෘත විදේශ විනිමය තත්ත්ව සීමාව පහළ දැමීම.

5 (2) යම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක්/හෝ යම් බලයලත් පුද්ගලයෙක් මෙම නියමයන්ට අනුකූල නොවී ඇති විටක සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධිකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් සිදු කරනු ලබන මූලික විමර්ශනයකදී, 1953 අංක 24 දරන විනිමය පාලන පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බව පෙනී යන්නේ නම්, ඵ්වැනි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ/සහ බලයලත් පුද්ගලයා පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සහ ගත යුතු සුදුසු ක්‍රියාමාර්ග සඳහා විනිමය පාලකවරයා වෙත ඒ සම්බන්ධව දැනුම් දෙනු ඇත.

සංක්‍රාන්තිමය විධිවිධාන

- 6 (1) 2012 නොවැම්බර් මස 01 වෙනි දින සිට ක්‍රියාත්මක වීමට යෝජිත 3(1) (v), (vi) සහ (vii), 3(11), 4(5), 4(7) සහ 4(8) විධානයන් හැර අනෙකුත් සියලුම විධානයන්ට 2012 සැප්තැම්බර් මස 19 දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු සම්පූර්ණයෙන් අනුකූල විය යුතුය.

යොමුව: 02/17/600/0035/001

බැංකු අධිකරණ දෙපාර්තමේන්තුව
2012 සැප්තැම්බර් 19

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ශ්‍රී ලංකාව විසින් ACI ආදර්ශ අවාරධර්ම සංග්‍රහය පිළිගැනීම

උක්ත මාතෘකාව සම්බන්ධයෙන් යොමු අංක 105/09/002/0024/001 යටතේ 2006 අගෝස්තු මස 11 වැනි දින වාණිජ බැංකු සඳහා නිකුත් කළ චක්‍රලේඛය 2012 සැප්තැම්බර් මස 19 වැනි දින සිට අවලංගු කරන බව බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ට මෙසේ දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකරණ අධ්‍යක්ෂ

පැහැදිලි කිරීමේ සටහන: 2/2012

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2012 සැප්තැම්බර් 26

විදේශ විනිමය වෙළෙඳාම් කටයුතු සම්බන්ධයෙන් 2012 අංක 01 දරන විධානය

නිතර අසන ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු

2012 සැප්තැම්බර් 18 දින නිකුත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය වෙළෙඳාම් කටයුතු සම්බන්ධ 2012 අංක 01 දරන විධානය හා අනුකූල වීම සඳහා සහායවීම පිණිස සහ මෙම විධානයන් සම්බන්ධව පැන නැගිය හැකි ගැටළු පැහැදිලි කිරීම සඳහා මෙම ප්‍රශ්න සහ පිළිතුරු නිර්මාණය කර ඇත.

- ප්‍ර. 1 2006 අගෝස්තු 11 දින දරන චක්‍රලේඛය මගින් ACI ආදර්ශ ආචාරධර්ම සංග්‍රහයට එකඟ වීමට සහ 2009 සැප්තැම්බර් 01 දින විදේශ විනිමය වෙළෙඳාම් සම්බන්ධ සවිස්තරාත්මක විධානයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිසා, විදේශ විනිමය වෙළෙඳාම් කටයුතු සම්බන්ධයෙන් තවත් නියාමනයන් නිකුත් කිරීමට සැබෑ අවශ්‍යතාවයක් තිබේද?
- පි. 1 2009 සැප්තැම්බර් 01 දිනැති, 2009 අංක 03 දරන විධානයේ පරමාර්ථය වන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය අවදානම කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ප්‍රමිතිගත කිරීමයි. 2006 අගෝස්තු 11 දිනැති චක්‍රලේඛය වාණිජ බැංකු සඳහා අදාළවීම 2012 සැප්තැම්බර් 19 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කරන ලදී.
- ප්‍ර. 2 මෙම විධානයන් අදාළ වන්නේ වාණිජ බැංකු නොවන ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් පමණක්ද? නැතහොත් බලයලත් පුද්ගලයන්ට සිය අවශ්‍යතාවයන් සඳහා අන්තර් බැංකු වෙළෙඳාම් කටයුතුවල නිරත වීම සිදු කළ හැකිද? (විධාන අංක 3(1) (i) සහ (ii)).
- පි. 2 ශුද්ධ විවෘත තත්ත්ව සීමාවන්ට යටත්ව සිය අවශ්‍යතාවයන් සඳහා අන්තර් බැංකු වෙළෙඳාම් කටයුතුවල නිරත වීමට බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අවසර ලැබේ.
- ප්‍ර. 3 ශේෂ පත්‍ර නොගැලපීම් සහ කෙටිකාලීන ද්‍රවශීලතා හිඟයන් මූල්‍යනය කිරීමට ස්වෝච්ඡ ගනුදෙනු බහුලව භාවිතා කෙරෙන බැවින්, ඒවාට පාදක ගනුදෙනුව වන්නේ කුමක්ද? ඉදිරියේදී පියවීම සඳහා වන විදේශ විනිමය බිල්පතක් ආවරණය කිරීම සඳහා වෙළෙඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීමට බලයලත් පුද්ගලයන්ට හැකියාවක් පවතීද? (විධාන අංක 3 (1) (i) සහ (ii)).
- පි. 3 ශේෂ පත්‍ර නොගැලපීම් සහ කෙටිකාලීන ද්‍රවශීල හිඟයන් මූල්‍යනය කිරීම සඳහා ස්වෝච්ඡ ගනුදෙනු කිරීමටත්, වෙළෙඳපොළක් ඇති කිරීම, ඉදිරි විදේශ විනිමය බිල්පත් පියවීම සඳහා විදේශ විනිමය වෙළෙඳාම් කටයුතුවල නිරත වීමටත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අවකාශ ඇති අතර, එම අවශ්‍යතාවන්ට පාදක ගනුදෙනු ලෙස සැළකේ.
- ප්‍ර. 4 මෙම විධානයන් ක්‍රියාත්මක කිරීම මගින් වෙළෙඳපොළ ගැඹුරු බව ද්‍රවශීලතාවය, සහ ගනුදෙනුකරුවන් වෙත තරගකාරී මිල ගණන් දැක්වීමට ඇති හැකියාව සැලකිය යුතු ලෙස අඩුවීමක් සිදු වේද? පාදක ගනුදෙනුවක් නොමැතිව ද්විරූප මිල දැක්වීම හෝ වෙළෙඳපොළක් ඇති කිරීම මෙමගින් වැළකේද? (විධාන අංක 3 (1) (i) (a)).
- පි. 4 මෙම විධානය මගින් වෙළෙඳපොළෙහි ඉදිරි වර්ධනයන් සඳහා මග පෙන්වීමක් පැහැදිලිව දක්වන අතර, වෙළෙඳපොළක් ඇති කිරීමේ කටයුතු සඳහා ද පහසුකම් සලසයි. එමගින් වෙළෙඳපොළ ගැඹුරු බව හෝ ද්‍රවශීලතාවය අඩුවීමක් සිදු නොවේ.
- ප්‍ර. 5 ශ්‍රී ලංකා මහ බැංකුව ශුද්ධ විවෘත තත්ත්ව සීමාවන් නිර්ණය කරනු ලබන්නේ කෙසේද? කුමන අවස්ථාවකද?
- පි. 5 බැංකු, දැනට පවතින ශුද්ධ විවෘත සීමාවන්ට අනුකූල විය යුතුය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් කලින් කලට විදේශ විනිමය වෙළෙඳපොළෙහි තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුව ශුද්ධ විවෘත තත්ත්ව සීමාවන් නිර්ණය කරනු ලබයි.
- ප්‍ර. 6 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කෙසේ සහ කිනම් අවස්ථාවක දිනය තුළ තත්ත්ව සීමාවන් නිර්ණය කරනු ලබයිද? තවද, ගනුදෙනුකරුවන් විසින් සිදු කරන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සහ කොටස්/ස්ථාවර වත්කම් ආයෝජනයන් සඳහා වන මහා පරිමාණ ගනුදෙනු සිදු කිරීමට ප්‍රමාණවත් වන මට්ටමකට දිනය තුළ තත්ත්ව සීමාවන් පනවනු ලැබෙයිද? (විධාන අංක 3 (1) (iii)).
- පි. 6 ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ගනුදෙනුවල විශාලත්වය සහ ස්වරූපය සලකා බැලීමෙන් අනතුරුව කලින් කලට දිනය තුළ තත්ත්ව සීමාවන් නිර්ණය කරනු ලබයි.
- ප්‍ර. 7 අවශ්‍ය විට ආපසු අය කර ගැනීම සඳහා වන පිළිවෙළක් (Claw-back Arrangement), ඉදිරි කාර්යාලයේ අලෙවිකරුවන් සඳහා පමණක් ක්‍රියාත්මක කිරීම අසාධාරණයක් නොවන්නේද? මුදලින් ගෙවූ දීමනා සහ ප්‍රතිලාභ වලට නොව එවන් ක්‍රමයක් ස්ථාපිත කරනු ලැබිය යුත්තේ මෙතෙක් නොපවරන ලද හෝ ගෙවීම කල් දමන ලද, කාර්ය සාධනය මත පදනම් වූ ගෙවීම් සඳහා නොවේද? (විධාන අංක 3 (1) (vi)).
- පි. 7 පදනම, විෂය පථය, පිළිගත හැකි හිමිකම් සහිත කාලසීමාව සහ ආපසු අයකර ගැනීමේ ක්‍රියා පිළිවෙල ආවරණය වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් වැටුප් හා වෙනත් ප්‍රතිපත්ති සකස් කළ යුතුය.
- ප්‍ර. 8 වෙළෙඳපොළෙහි සුමට ක්‍රියාකාරීත්වය සහ විශ්වාසනීයත්වය පවත්වාගෙන යාම හා සම්බන්ධිත විධානයේ අඩංගු පහත සඳහන් ප්‍රතිපාදන සාමාන්‍ය දෛනික ක්‍රියාකාරීත්වයන් විස්තර කරන බැවින්, එම ප්‍රතිපාදනවල "එතරම් නිශ්චිත බවක් හා පැහැදිලි බවක් නැහැ" නොවේද? (විධාන අංක 3 (2) (i), (ii) සහ (iii)).

- (අ) ලාභ සහ අලාභ හුවමාරු කිරීමද ඇතුළත්ව, විදේශ විනිමය තත්ත්වය සඟවා තැබීමේ අරමුණින් විදේශ විනිමය වෙළෙඳපොළෙහි විශ්වාසනීයත්වයට හානි වන අන්දමින් යම් ගනුදෙනුවක් සිදු කිරීම;
- (ආ) තමන්ට වාසි වන අයුරින් හෝ රැවටීමේ පරමාර්ථයෙන්, අනෙකුත් විදේශ විනිමය වෙළෙඳපොළ භාවිතා කරන්නන්ට මිළ, සැපයුම හෝ ඉල්ලුමද ඇතුළත්ව, පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සම්බන්ධයෙන් වැරදි හෝ නොමඟ යන සුළු හැඟීමක් ඇති වන පරිදි වෙනත් ඕනෑම ආකාරයක හැසිරීමක නිරත වීම;
- (ඇ) තොරතුරු හෝ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෙනත් ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ බලයලත් පුද්ගලයන්ට බිය වැද්දීම, පෙළඹවීම් කිරීම, තර්ජනය කිරීම හෝ පොරොන්දු කරවා ගැනීම මගින් බලපෑම් කිරීම.

- පි. 8 මෙම විධානයේ ඉලක්කය වන්නේ, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළෙඳ කටයුතුවල සුමට ක්‍රියාකාරිත්වය හා විශ්වාසනීයත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමය.
- ප්‍ර. 9 සමහර අවස්ථාවලදී අන්තර් බැංකු ගනුදෙනු මග හැරීමට විදේශ විනිමය අලෙවිකරුවෝ පුළුල් පරාස සහිත ගැනුම්/විකුණුම් මිල ගණන් දක්වති. මෙය වෙළෙඳපොළ මිල ගණන් විකෘති කිරීමක් ලෙස සැලකේද? එය එසේ නම් එමගින් වෙළෙඳපොළක් ඇති කිරීමේ කටයුතුවලට සහ වෙළෙඳපොළ ද්‍රවශීලතාවයට හානියක් සිදු වනු ඇත. (විධාන අංක 3 (4) (i) හා (ii)).
- පි. 9 ඔව්. අන්තර් බැංකු ගනුදෙනු මගහැරීමට පුළුල් පරාස සහිත ගැනුම්/විකුණුම් මිල ගණන් දැක්වීම තුළින් වෙළෙඳපොළ මිල ගණන් විකෘති වේ. එවැනි, වෙළෙඳපොළෙන් පිටස්තර මිල ගණන්, ගනුදෙනු සිදු කිරීම පිළිගත නොහැක.
- ප්‍ර. 10 ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් තැරැව්කරුවන්ගේ ලැයිස්තුවක් පවත්වාගෙන යයිද? (විධාන අංක 3 (5) (i)).
- පි. 10 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් මුදල් තැරැව්කාර ආයතනවල ලැයිස්තුවක් එහි වෙබ් අඩවියේ හෙළිදරව් කර ඇත.
- ප්‍ර. 11 “ගනුදෙනු සිදු කිරීමේදී සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලයලත් පුද්ගලයින් වෙළෙඳපොළ විකෘති කිරීමේ පරමාර්ථයෙන් කිසිදු ගනුදෙනුවකට එළඹීම සිදු නොකළ යුතුයි.” මේ සම්බන්ධව වෝදනා ඉදිරිපත් කිරීමට කාලසීමාවක් තිබේද? එසේ නැතිනම් අතීතයට බලපාන පරිදි කාලවරෝධයක් නොමැතිව වෝදනා ඉදිරිපත් කළ හැකිද? (විධාන අංක 3 (6)).
- පි. 11 කාලවරෝධයක් නොමැතිව වෝදනා ඉදිරිපත් කළ හැක.
- ප්‍ර. 12 ගනුදෙනුවක් අහෝසි කිරීම අවශ්‍ය යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිගමනය කරන්නේ කුමන තත්ත්වයන් යටතේද? හිතමතේ ගනුදෙනු අහෝසි කිරීමට මෙමගින් රුකුලක් ලබා දෙයි ද? (විධාන අංක 3 (9)).
- පි. 12 ශ්‍රී ලංකා මහ බැංකුව ගනුදෙනු අහෝසි කිරීමට අනුබල නොදේ. කෙසේ නමුත්, ඉතා සුවිශේෂී අවස්ථාවලදී පමණක් ගනුදෙනුවකට සම්බන්ධ බලපත්‍රලාභී වාණිජ බැංකු දෙකම එකඟ වීම ගනුදෙනුවක් අහෝසි කිරීම සිදු කළ හැකිය.
- ප්‍ර. 13 ජංගම දුරකථන භාවිතය මගින් දුරකථන සංවාද තැටිගත කිරීමේ පද්ධතිය මග හැරීම වැළැක්වීම සඳහා ඉදිරි කාර්යාලය තුළ ජංගම දුරකථන භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් සුදුසු ප්‍රතිපාදන ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇත්තේ, ජංගම දුරකථන සංවාදන් ඇතුළත් දුරකථන තැටිගත කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම අපහසු කාර්යයක් වී ඇත. (විධාන අංක 4 (8) (ii)).
- පි. 13 සෑම ගනුදෙනුවකටම අදාළ සංවාද තැටිගත කිරීම සහතික කළ හැකි ක්‍රියාදාමයක් බැංකුව තුළ තිබිය යුතුය.

යොමුව: 02/17/500/0540/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2012 ඔක්තෝබර් 15

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

**සංකේධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තිය
අනුව ද්‍රවශීල වත්කම්හි නිර්වචනය**

1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තිය යටතේ “ද්‍රවශීල වත්කම්” නිර්වචනයේ (උ) අයිතමය අනුව, භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර හා සම්බන්ධිත ප්‍රතිච්ඡාදන ගිවිසුම්, ද්‍රවශීල වත්කම් ලෙස සැලකිය හැකි බවට මුදල් මණ්ඩලය විසින් නිශ්චය කර ඇත.

ඒ අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ද්‍රවශීල වත්කම් අනුපාතය ගණනය කිරීමේදී ප්‍රතිච්ඡාදන ගිවිසුම්වලට අදාළ දෛනික වටිනාකම හෝ ප්‍රතිච්ඡාදන ගිවිසුමට පාදක වූ සුරැකුම්වල වෙළෙඳපොළ වටිනාකම යන අගයන්ගෙන් අඩුතම අගය සැලකිල්ලට ගත යුතුය.

භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිච්ඡාදන ගිවිසුම් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිච්ඡාදන ගිවිසුම්වලට අදාළ වටිනාකම, දේශීය බැංකු ඒකකයට අදාළ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතිකය වාර්තා කරනු ලබන මාසික විද්‍යුත් වාර්තාවේ (BSD-MF - 04-LD) පිළිවෙලින් අයිතම අංක 4.1.2.4.0.0 හා 4.1.2.13.0.0 යටතේ වාර්තා කළ යුතු බව වාණිජ බැංකු වෙත තවදුරටත් දන්වා සිටිමු.

මෙයට - විශ්වාසී
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව: 02/17/500/0540/001

2012 ඔක්තෝබර් 15

සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

**සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ (1) වගන්තිය
අනුව ද්‍රවශීල වත්කම්හි නිර්වචනය**

1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ (1) වගන්තිය යටතේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට නිකුත් කළ ද්‍රවශීල වත්කම් විධානයේ 3.11 අයිතමය යටතේ, භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර හා සම්බන්ධිත ප්‍රතිචක්‍රණී ගිවිසුම්, ද්‍රවශීල වත්කම් ලෙස සැලකිය හැකි බවට මුදල් මණ්ඩලය විසින් නිශ්චය කර ඇත.

ඒ අනුව, බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ද්‍රවශීල වත්කම් අනුපාතය ගණනය කිරීමේදී ප්‍රතිචක්‍රණී ගිවිසුම්වලට අදාළ දෛනික වටිනාකම හෝ ප්‍රතිචක්‍රණී ගිවිසුමට පාදක වූ සුදැකුම්වල වෙළෙඳපොළ වටිනාකම යන අගයන්ගෙන් අඩුතම අගය සැලකිල්ලට ගත යුතුය.

භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිචක්‍රණී ගිවිසුම් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිචක්‍රණී ගිවිසුම්වලට අදාළ වටිනාකම්, දේශීය බැංකු ඒකකයට අදාළ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතිකය වාර්තා කරනු ලබන මාසික විද්‍යුත් වාර්තාවේ (BSD-MF - 04-LD) පිළිවෙලින් අයිතම අංක 4.1.2.4.0.0 හා 4.1.2.13.0.0 යටතේ වාර්තා කළ යුතු බව විශේෂිත බැංකු වෙත තවදුරටත් දන්වා සිටිමු.

මෙයට - විශ්වාසී
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව: 02/03/004/0006/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2012 ඔක්තෝබර් 15

බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ව්‍යවස්ථාපිත වාර්තා ඉදිරිපත් කිරීම

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරෙන ව්‍යවස්ථාපිත වාර්තා සම්බන්ධ විමර්ශනයකදී හෙළි කෙරුණු තොරතුරු අනුව, පහත සඳහන් කරුණු මත අහෝසි කරන ලද ව්‍යවස්ථාපිත වාර්තා ඇතැම් බැංකු අඛණ්ඩව ලිඛිත ක්‍රමය යටතේ තවදුරටත් සපයනු බව පෙනී ගොස් ඇත.

- (අ) 2006 ජූනි මාසයෙන් අවසන් වාර්තා කරන කාලච්ඡේදයේ සිට අන්තර්ජාලගත දුරස්ථ සුපරීක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
 - (ආ) ඇතැම් වක්‍රලේඛ අහෝසි කිරීම.
2. අපගේ 2006.03.28 දිනැති ලිපියෙන් දැන්වූ පරිදි අන්තර්ජාලගත වාර්තා මගින් අහෝසි නොකළ වාර්තා පමණක් ලිඛිතව සැපයිය යුතුය. එනමුත්, ඇතැම් බැංකු මෙම නියමයන්ට පටහැනිව එකම වාර්තාව ලිඛිත ක්‍රමය යටතේ මෙන්ම අන්තර්ජාලගත ක්‍රමය යටතේද වාර්තා කරනු ලැබේ.
 3. එමනිසා 2012.11.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙහි ඇමුණුමෙහි සඳහන් වාර්තා පමණක් ලිඛිත ක්‍රමය යටතේ සපයන ලෙස සහ ඒ සම්බන්ධව අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

මෙයට - විශ්වාසී
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

ඇමුණුම

ලිඛිත ක්‍රමය යටතේ ඉරිපත් කළ යුතු වාර්තා

	වාර්තාව	යොමුව	වාර්තා කළ යුතු කාලච්ඡේදය
1.	අතහැර දැමූ දේපළ පිළිබඳ වාර්තාව - කාලසීමාව තුළ කරන ලද පියවීම්. (බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා පමණි)	2009.09.02 දිනැති බැංකු පනතේ 2009 අංක 5 දරන විධානය	සතිපතා
2.	අගරු වෙක්පත් පිළිබඳ වාර්තාව (බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා පමණි)		මාසිකව
3.	රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන (NGOs) සහ වෙනත් සංවිධාන (Non - NGOs) ලද පරිත්‍යාග - වගුව 1	2006.03.07 දිනැති 02/19/401/0072/001	මාසිකව

4.	රාජ්‍ය නොවන සංවිධාන (NGOs) විසින් ලද පරිත්‍යාග - වගුව 2	2006.03.07 දිනැති 02/19/401/0072/001	මාසිකව
5.	ආයෝජන අරමුදල් ගිණුම් භාවිතය	2011.10.31 දිනැති 02/17/800/0014/02	මාසිකව (විද්‍යුත් තැපෑල මගින්)
6.	සතිපතා/මාසිකව/ත්‍රෛමාසිකව සහ වාර්ෂිකව සපයන ලද වාර්තා සහතික කිරීමේ ප්‍රකාශනය	2006.07.28 දිනැති නව අන්තර්ජාලගත දුරස්ථ සුපරීක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ උපදෙස්	මාසිකව/ ත්‍රෛමාසිකව/ වාර්ෂිකව
7.	කොටස් හිමිකම් පිළිබඳ තොරතුරු(දේශීයව සංස්ථාපිත පුද්ගලික බැංකු සඳහා පමණි)	1996.06.21 දිනැති BD/CB/P	මාසිකව
8.	කොටස් වෙළෙඳපොළට වන නිරාවරණයන් පිළිබඳ ප්‍රකාශනය	2011.08.26 දිනැති බැංකු පනතේ 2011 අංක 5 සහ 6 දරන විධානයන්	ත්‍රෛමාසිකව (විද්‍යුත් තැපෑල මගින්)
9.	බැංකු සේවා ස්ථානවල කටයුතු පිළිබඳ තොරතුරු	2012.01.18 දිනැති 02/03/004/0200/002	ත්‍රෛමාසිකව (විද්‍යුත් තැපෑල මගින්)
10.	බැංකුවලට සිදුවූ අභ්‍යන්තර අලාභයන් පිළිබඳ වාර්තාව	2011.06.22 දිනැති මෙහෙයුම් අවදානමට අදාළ ප්‍රාග්ධන අවශ්‍යතාවය ගණනය කිරීම සඳහා ප්‍රමිතිගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කෙටුම්පත	ත්‍රෛමාසිකව
11.	වර්ෂය තුළ බාහිර සේවා ආයතනවලට ලබා දුන්/ලබා දීමට නියමිත ව්‍යාපාර මෙහෙයුම් පිළිබඳ වාර්තාව	2010.11.02 දිනැති බැංකු පනතේ 2010 අංක 7 සහ 8 දරන විධානය	වාර්ෂිකව
12.	අතහැර දැමූ දේපළ පිළිබඳ වාර්තාව - කාලසීමාව තුළ එකතුවීම්	2009.09.02 දිනැති බැංකු පනතේ 2009 අංක 5 දරන විධානය	වාර්ෂිකව*
13.	අතහැර දැමූ දේපළ පිළිබඳ වාර්තාව - කාලසීමාව තුළ කරන ලද පියවීම්	2009.09.02 දිනැති බැංකු පනතේ 2009 අංක 5 දරන විධානය	වාර්ෂිකව*
14.	සුදුසුකම්ලත් තැන්පතු පිළිබඳ තැන්පතුකරුවන්ගේ තොරතුරු වාර්තාව	2010.12.09 දිනැති අංක 02/2010 චක්‍රලේඛය	ත්‍රෛමාසිකව
15.	ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය - වාරික ගෙවීම්	2010.10.15 දිනැති අංක 01/2010 චක්‍රලේඛය	ත්‍රෛමාසිකව

* BSD - AF - 18 -AP දරන අතහැර දැමූ දේපළ පිළිබඳ වාර්තාව (කාලසීමාව තුළ එකතුවීම්) සහ BSD - AF - 18 -AP දරන අතහැර දැමූ දේපළ පිළිබඳ වාර්තාව (කාලසීමාව තුළ පියවීම්) අන්තර්ජාලගත ක්‍රමය තුළින් එවිය නොහැකි බලපත්‍රලාභී බැංකු වෙත එම බැංකු සඳහා පමණක් ලිඛිත ක්‍රමය භාවිතා කළ හැක.

යොමුව: 02/17/500/0540/001

බැංකු අධිකරණ දෙපාර්තමේන්තුව
2012 ඔක්තෝබර් 26

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 86 වගන්තිය යටතේ වන ද්‍රවශීල වත්කම් පිළිබඳ නිර්වචනය

උක්ත කරුණ සම්බන්ධයෙන් 2001 ජනවාරි 31 දිනැති 02/04/002/005/002 දරන චක්‍රලේඛයේ සඳහන් වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටුවල සිදු කර ඇති ආයෝජන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක අනුමත සමීපස්ථ ණය මාර්ගයකින් ආවරණය වීමේ අවශ්‍යතාවය පිළිබඳ පහත පැහැදිලි කිරීම කරනු ලැබේ.

වාණිජ පත්‍ර/පොරොන්දු නොට්ටුවල කර ඇති ආයෝජන වලින් 50% ක් ද්‍රවශීල වත්කම් ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවකට සැලකිය හැක්කේ එම වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටු, වෙනත් බලපත්‍රලාභී වාණිජ බැංකුවක හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක අනුමත සමීපස්ථ ණය මාර්ගයකින් එම නිකුතුවේ සම්පූර්ණ නිදහස් කිරීමේ වටිනාකම සඳහා ආවරණය ලබා ඇත්නම් පමණි.

මෙයට - විශ්වාසී
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකරණ අධ්‍යක්ෂ

යොමුව: 02/17/500/0554/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2012 නොවැම්බර් 29

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
ප්‍රිය මහත්මයාණෙනි/මහත්මියනි,

බැංකු සේවා ස්ථාන වර්ගීකරණය

2012 ජනවාරි 26 දින පවත්වන ලද බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී ඔබ වෙත දැන් වූ පරිදි, ශාඛා සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියා පටිපාටිය වඩා විධිමත් කිරීමේ අදහසින් බලපත්‍රලාභී බැංකු සඳහා දැනට පවත්නා බැංකු සේවා ස්ථාන වර්ගීකරණය සමාලෝචනය කර ඇත.

2. ඒ අනුව, මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකු වෙත පහත අවසරයන් ලබා දී ඇත.
 - (අ) ශාඛා සහ ශිෂ්‍ය ඉතුරුම් ඒකක ලෙස බැංකු සේවා ස්ථාන නැවත කාණ්ඩ දෙකකට වර්ගීකරණය කිරීමට සහ ඉදිරියේදී, එම කාණ්ඩ දෙක යටතේ අනුමැතිය සඳහා ඉල්ලුම් කිරීමට;
 - (ආ) ශිෂ්‍ය ඉතුරුම් ඒකක හැර දැනට පවත්නා සියලුම බැංකු සේවා ස්ථාන 2013.01.01 දින සිට ශාඛා තත්ත්වයට උසස් කිරීමට; සහ
 - (ඇ) යම් බැංකු ශාඛාවක් විසින් තෝරා ගත් සේවා කිහිපයක් පමණක් ලබා දෙන විටකදී, ගනුදෙනුකරුවන්ගේ දැන ගැනීම පිණිස එම බැංකු ශාඛාව මගින් ලබා දෙන සේවා අදාළ පරිශ්‍රය තුළ පැහැදිලිව ප්‍රදර්ශනය කිරීමට.
3. යොමු අංක 02/08/005/0002/002 යටතේ 2006 මැයි 03 දින උක්ත කරුණ සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛය මෙයින් අවලංගු කරනු ලැබේ.

මෙයට - විශ්වාසී
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

යොමුව: 02/17/500/0086/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2012 දෙසැම්බර් 07

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි,

ICRA ලංකා ලිමිටඩ් - බාහිර ණය තක්සේරු කිරීමේ ආයතනයක් ලෙස පිළිගැනීම

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සියලුම නියාමන අවශ්‍යතා වෙනුවෙන් බාහිර ණය තක්සේරු කිරීමේ ආයතනයක් ලෙස ICRA ලංකා ලිමිටඩ් ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පිළිගෙන ඇත.

මේ අනුව, ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය ගණනය කිරීම සම්බන්ධ මාර්ගෝපදේශයන්හි අයිතම අංක 6.4.2.3.1 හි අඩංගු පළවෙනි වගුව සහ තුන්වෙනි වගුව මෙහි ඇමුණුමේ දක්වා ඇති පරිදි සංශෝධනය කෙරේ.

මෙයට - විශ්වාසී
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මිය
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

ඇමුණුම

1 වගුව

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් භාවිතා කරන සංකේත ගැලපීම

ලිච් ඊට්ට් ලංකා	RAM ඊට්ට්ට් (ලංකා) ලිමිටඩ්	ICRA ලංකා ලිමිටඩ්	ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සඳහා භාවිතා කරන ශ්‍රේණි පරිමාණය
AAA (lka)	AAA	(SL) AAA	AAA
AA+ (lka)	AA+	(SL) AA+	AA+
AA (lka)	AA	(SL) AA	AA
AA- (lka)	AA-	(SL) AA-	AA-
A+ (lka)	A+	(SL) A+	A+
A (lka)	A	(SL) A	A
A- (lka)	A-	(SL) A-	A-

BBB+ (lka)	BBB+	(SL) BBB+	BBB+
BBB (lka)	BBB	(SL) BBB	BBB
BBB- (lka)	BBB-	(SL) BBB-	BBB-
BB+ (lka)	BB+	(SL) BB+	BB+
BB (lka)	BB	(SL) BB	BB
BB- (lka)	BB-	(SL) BB-	BB-
B+ (lka)	B+	(SL) BB+	BB+
B (lka)	B	(SL) B	B
B- (lka) සහ ඊට අඩු	B- සහ ඊට අඩු	(SL) B- සහ ඊට අඩු	B- සහ ඊට අඩු

3 වගුව

කෙටිකාලීන ශ්‍රේණිගත කිරීම් ගැලපීම

කෙටිකාලීන සංකේත					
RAM රේටින්ස් (ලංකා) ලිමිටඩ්	ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුච්චස්	මුඩ්ස්	ෆිච් රේටින්	ICRA ලංකා ලිමිටඩ්	අවදානම් බර
P - 1	A - 1+/A-1	P - 1	F1+/F1	(SL)A1+/A1	20%
P - 2	A - 2+/A-2	P - 2	F2	(SL)A2+/A2	50%
P - 3	A - 3+/A-3	P - 3	F3	(SL)A3+/A3	100%
NP	A-3 ට පහළ	NP	F3 ට පහළ	(SL)A3 ට පහළ	150%

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 46(1) සහ 76 ඒ(1) වගන්තින් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්.

නිවාඩ් අර්ථය ලෙසට කබරාල් මුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2012 දෙසැම්බර් 21 වැනි දින කොළඹ දී ය.

බැංකු පනතේ 2012 අංක 02 දරන විධානයන් බලපත්‍රලාභී වාණිජ බැංකුවක සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සම්බන්ධව බාහිරින් සේවාවන් ලබා ගැනීම

2006 අංක 46 දරන බැංකු (සංශෝධිත) පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 76 ඒ(1) වගන්තින්වල බලතල ප්‍රකාරව බලපත්‍රලාභී වාණිජ බැංකුවක සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක (බලපත්‍රලාභී බැංකු ලෙස මින් ඉදිරියේදී භාවිතා වේ) ව්‍යාපාර කටයුතු සඳහා බාහිර සේවා ලබා ගැනීම සම්බන්ධව පහත සඳහන් විධානයන් අනු පිළිවෙලින් මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබේ.

- හැඳින්වීම 1(1) මෙම විධානයන් බැංකු පනතේ 2012 අංක 02 දරන විධානය ලෙස හැඳින්විය හැකිය.
- බාහිරින් සේවාවන් ලබා ගැනීම - නිර්වචනය සහ අදාළත්වය 2(1) “බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක්” යනු බලපත්‍රලාභී බැංකුවක් සහ තෙවන පාර්ශවයක් “සේවා සපයන්නා” එනම්, බලපත්‍රලාභී බැංකුවක මෙහෙයුම් කටයුතු හා සම්බන්ධ යම් ක්‍රියාකාරකමක්, කාර්යයක් හෝ ක්‍රියාවලියක් ඉටු කරනු ලබන සේවා සපයන්නෙකු අතර ඇති වන එකඟතාවක් වේ.
- 2(2) “සේවා සපයන්නා” යන්නට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ස්ථානයක පිහිටි ප්‍රධාන කාර්යාලය, මව් ආයතනය, වෙනත් ශාඛාවක් හෝ බැංකුවට සම්බන්ධිත සමාගමක් හෝ සම්බන්ධතාවක් නොමැති වෙනත් ආයතනයක් ඇතුළත් වේ.
- 2(3) තැපැල් සේවා, පණිවිඩ සේවා, කාර්ය මණ්ඩලයට ආහාර පාන සැපයුම් සේවා, ගෘහ පාලන සේවා, පිරිසිදු කිරීමේ සේවාවන්, පරිශ්‍ර ආරක්ෂා කිරීමේ සේවා, මුද්‍රණ සේවා (උදාහරණ ලෙස ඉල්ලුම්පත්, අත් පත්‍රිකා මුද්‍රණයන් යනාදිය) කොන්ත්‍රාත් සහ තාවකාලික පදනම මත බඳවා ගැනීම් සහ සන්නිවේදන සේවා යනාදී මූල්‍ය සේවා සැපයීමට සෘජුවම සම්බන්ධ නොවන බාහිරින් සේවා සැපයීම් සඳහා වන වැඩපිළිවෙලවල් මෙම විධානයන්ට යටත් නොවේ.

- 2(4) අදාළ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අවශ්‍ය විශේෂිත වූ සම්පත් සහ හැකියාවන් ඇති සේවා සපයන්නන් සමග පමණක් බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලකට එළඹිය යුතුය.
- 2(5) අදාළ බලපත්‍රලාභී බැංකුවේ සේවකයන් සහ/හෝ සේවකයන්ගේ ආසන්න ඥාතීන් විසින් වැඩි හිමිකමක් දරනු ලබන සේවා සපයන්නකු සමග බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ නොවිය යුතුය.
- 2(6) තම කාර්යයන්/මෙහෙයුම් බාහිර සේවාවන් ඔස්සේ ලබා ගැනීමට තීරණය කර ඇති සෑම බලපත්‍රලාභී බැංකුවක්ම 3 සිට 9 දක්වා වන පහත සඳහන් විධානයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.
 - 3(1) පහත සඳහන් කාර්යයන්/මෙහෙයුම් හැර අනෙකුත් කාර්යයන්/මෙහෙයුම් සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීමේ හැකියාව බලපත්‍රලාභී බැංකුවකට පවතී.
 - i. බැංකු පනතේ 12(1) (බී) වගන්තිය යටතේ අනුමැතිය ඇති තැන්පතු භාර ගැනීම් සහ ගෙවීම් සම්බන්ධිත සේවාවන් (නියෝජිත වැඩපිළිවෙලවල් හැර)
 - ii. වත්කම් සහ වගකීම් කළමනාකරණය
 - iii. අනුකූලතා කාර්යයන්
 - iv. "ගනුදෙනුකරුවන් පිළිබඳ සුපරීක්ෂාකාරී ලෙස කරුණු සොයා බැලීම" සහ "ඔබේ ගනුදෙනුකරු හඳුනා ගැනීම" සම්බන්ධ ක්‍රියාකාරකම්
 - v. භාණ්ඩාගාර කාර්යයන්, විදේශ විනිමය වෙළෙඳාම් සහ කළමනාකරණය
 - vi. අවදානම් කළමනාකරණය
 - vii. උපාය මාර්ගික සැලසුම් කිරීම් සහ තීරණ ගැනීම්
 - viii. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කලින් අනුමත කරන ලද ණය අනුමත කිරීම සඳහා වූ පදනම් හැර ණය අනුමත කිරීම්
 - ix. පහත විධාන 3(2) සහ 3(3) ට යටත්ව අභ්‍යන්තර විගණන කටයුතු
 - x. පහත විධාන 3(4) සහ 3(5) ට යටත්ව තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සේවාවන්
- අභ්‍යන්තර විගණන කටයුතු සඳහා බාහිරින් සේවාවන් ලබාගැනීම 3(2) පහත සඳහන් අවස්ථා හැර අනෙකුත් අවස්ථාවලදී, අභ්‍යන්තර විගණන කාර්යයන් සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීම බලපත්‍රලාභී බැංකුවකට සිදු කළ නොහැකිය.
 - i. බැංකුවේ ප්‍රමාණය සහ අවදානම්වල ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී අභ්‍යන්තර විගණන කාර්යයන් සඳහා පූර්ණ කාලීන සේවක පිරිසක් අවශ්‍ය නොවන බවට සාධාරණීය කළ හැකි අවස්ථාවලදී, බලපත්‍රලාභී බැංකුවකට තම අභ්‍යන්තර විගණන කාර්යයන් සඳහා බාහිරින් සේවාවන් ලබා ගත හැකිය.
 - ii. බැංකුවකට දැරීමට සිදු වන වියදම් ඉතිරි කිරීම්, කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ සීමිත සම්පත් මනා ලෙස කළමනාකරණය කිරීම යනාදිය සාධාරණීය කිරීමට හැකි අවස්ථාවකදී, සමහර කාර්යයන් හෝ ශාඛා සහ/හෝ දෙපාර්තමේන්තු විගණනයන්, තොරතුරු පද්ධති විගණනයන් යනාදී අභ්‍යන්තර විගණන කටයුතුවල විශේෂිත ක්ෂේත්‍රයන් සඳහා බලපත්‍රලාභී බැංකුවකට බාහිරින් සේවාවන් ලබා ගත හැකිය.
- 3(3) විධාන අංක 3(2)(i) සහ 3(2)(ii) අනුකූලව අභ්‍යන්තර විගණන කාර්යයන් හෝ ක්‍රියාකාරකම් සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීම පහත සඳහන් කොන්දේසිවලට යටත්ව සිදු විය යුතුය.
 - i. ඉහත විධාන අංක 3(2)(ii) ට අනුව අභ්‍යන්තර විගණන කාර්යයන් සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීමේදී එම පැවරුම්වල වගකීම සහ පාලනය තවදුරටත් අභ්‍යන්තර විගණන කටයුතු පිළිබඳ ප්‍රධානියා මත රඳා පවතී.
 - ii. විගණන ආයතන හෝ සේවකයන් තෝරා ගැනීමේදී ඔවුන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත බාහිර විගණකයන් සමූහයට අයත් අය විය යුතු අතර, තම බැංකුවේ බාහිර විගණකගෙන් වෙන් වූ අය විය යුතුය.
 - iii. ඉහත විධාන අංක 3(3)(ii) ට අනුව පත් කිරීම්වලදී, එම විගණන ආයතන හෝ සේවකයන්, බැංකුවක් සමග මීට පෙර බාහිර විගණන කාර්යයන්වලට අදාළව ගිවිසුම් ඇති කර ගෙන තිබෙනම්, එය වර්ෂ දෙකක විරාම කාලපරිච්ඡේදයකට පසුව පත් කිරීම් සිදු කළ යුතුය.
 - iv. අභ්‍යන්තර විගණන සේවා සපයන්නා බැංකුවේ කළමනාකරණයේ සාමාජිකයෙකු හෝ සේවකයෙකු හා සමාන හැකියාවක් ඇතිව, සෘජු හෝ වක්‍රාකාර ලෙස කළමනාකරණ කාර්යයන් හෝ ක්‍රියාවන්හි නිරත නොවිය යුතුය.

- v. අභ්‍යන්තර විගණන සේවා සපයන්නා විසින් විගණන සම්බන්ධ කාර්යයන් කිරීමට අපේක්ෂිත බැංකුවේ කාර්යයක් හෝ ක්‍රියාවන්ට අදාළව උපදේශක සේවාවන් ලබා දීම සිදු නොකළ යුතු අතර, එය ප්‍රතිලෝම වශයෙන් වර්ෂ 2 ක් තුළ සිදු විය යුතුය.
- vi. අභ්‍යන්තර විගණක සේවා සපයන්නා විසින් කරනු ලබන කාර්යයන්, ඉදිරියේදී තම බැංකුව විසින්ම කිරීම සඳහා ඊට අදාළ දැනුම එක්රැස් කර ගැනීමේ පරමාර්ථයෙන් බැංකුවේ අභ්‍යන්තර විගණනය සම්බන්ධ බැංකුවේ සේවකයෙකු හෝ කිහිපදෙනෙකු අභ්‍යන්තර විගණන සේවා සපයන්නා විසින් සිදු කරනු ලබන විගණන කාර්යයන්ට සම්බන්ධ කිරීමට අභ්‍යන්තර විගණනය පිළිබඳ ප්‍රධානියා හැකි සෑම අවස්ථාවකදීම පියවර ගත යුතුය.
- vii. ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටින විට ඉදිරිපත් කිරීම සඳහා අභ්‍යන්තර විගණන සැලැස්ම, පසු විපරම්, වාර්තා සහ විගණන කටයුතු සඳහා යොදා ගත් සටහන්පත් ආදිය සැපයීමට බලපත්‍රලාභී බැංකුව විසින් වගබලා ගත යුතුය.

තොරතුරු තාක්ෂණය සඳහා 3(4) බාහිරින් සේවාවන් ලබා ගැනීම

- තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර කටයුතු සැකසීම සම්බන්ධ පහත සඳහන් කාර්යයන් සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීමට බලපත්‍රලාභී බැංකුවට හැකියාව පවතී.
- i. භාවිතයන්/පද්ධති සංවර්ධනය, පරීක්ෂා කිරීම්, නඩත්තු කිරීම් සහ සහයෝගය ලබා දීම
 - ii. තාක්ෂණික යටිතල පහසුකම් කළමනාකරණය, නඩත්තු කිරීම් සහ සහයෝගය ලබා දීම, උපකාරක කවුළු
 - iii. මධ්‍යම තොරතුරු මෙහෙයුම් මධ්‍යස්ථානයට අදාළ නඩත්තු කිරීම් සහ සහයෝගය ලබා දීම
 - iv. ජාල පරිපාලනය
 - v. ආපදා ප්‍රතිසාධනය සම්බන්ධ සහයෝගී සේවාවන්
 - vi. දත්ත ඇතුළත් කිරීමේ කටයුතු
 - vii. දත්ත සමුදාය කටයුතු නඩත්තුව සහ සහයෝගය ලබා දීම
 - viii. දත්ත ගබඩා කිරීම
 - ix. ප්‍රකාශනයන් මුද්‍රණය කිරීමේ කටයුතු
 - x. විද්‍යුත් බැංකු ක්‍රම (උදා:- අන්තර්ජාල බැංකු කටයුතු, ජංගම බැංකු කටයුතු සහ දුරකතන බැංකු කටයුතු) සංවර්ධනය, නඩත්තුව හා ආධාර කිරීම.
 - xi. ජාල පවත්වාගැනීම සහ නඩත්තු කිරීම.
 - xii. හර/බැර/ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් මුද්‍රණය.

3(5) විශේෂයෙන්ම ගනුදෙනුකරුවන්, දෘඪාංග, මෙහෙයුම් පද්ධතීන් සහ මෘදුකාංග භාවිතය සම්බන්ධ වන්නා වූ බැංකුවල සංවේදී තොරතුරුවල රහස්‍යභාවය හා ආරක්ෂාව ආරක්ෂා වන පරිදි සේවා සැපයුම්කරු විසින් ඉහළ මට්ටමේ අවධානය යොමු කිරීමක් සහ සුපරීක්ෂාකාරී ලෙස කරුණු සොයා බැලීමක් කරනු ලබන බවට බලපත්‍රලාභී බැංකුවක් සිය ආරක්ෂණ ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටීන් හා පාලනයන් තුළින් සහතික කළ යුතුය.

බාහිරින් සේවාවන් ලබා ගැනීමේ ප්‍රතිපත්තිය

- 4(1) සිය මෙහෙයුම් කටයුතු සඳහා බාහිර සේවා ලබා ගන්නේ කෙසේදැයි ඇගයීමට මග පෙන්වනු වස් බලපත්‍රලාභී බැංකුවක් සතුව සවිස්තරාත්මක ප්‍රතිපත්තියක් පැවතිය යුතුය. එම ප්‍රතිපත්ති සඳහා අවම වශයෙන් පහත සඳහන් කරුණු අන්තර්ගත විය යුතුය.
- (i) යම් ක්‍රියාකාරකම් සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීමේ සහ ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ සම්පූර්ණ වගකීම, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ විගණන කමිටුව සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මත පැවරීම සිදු කිරීම.
 - (ii) ක්‍රියාකාරකම් සඳහා බාහිරින් සේවාවන් ලබා ගැනීමේදී මතු විය හැකි අවදානම් තත්ත්වයන් හඳුනා ගැනීම සහ ඵලදායී ලෙස කළමනාකරණය කිරීම පිළිබඳ රාමුවක් පැවතීම.
 - (iii) බාහිරින් සේවාවන් ලබා ගැනීමට නියමිත සෑම ක්‍රියාකාරකමක් හෝ කාර්යයක් හෝ ක්‍රියාවලියක් පිළිබඳ පිරිවැය - ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු කිරීම.
 - (iv) බාහිරින් සේවාවන් ලබා ගැනීමේ කටයුතු සම්පාදනයේදී අනුගමනය කළ යුතු ටෙන්ඩර් පටිපාටීන් පැවතීම.
 - (v) බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් කිහිපයක් ඇති විටක අධීක්ෂණ හා පාලන ඒකකයක් පිහිටුවීම.
 - (vi) සේවා සපයන්නා සම්බන්ධයෙන් “ගනුදෙනුකරු පිළිබඳ සුපරීක්ෂාකාරී ලෙස කරුණු සොයා බැලීම” සහ “මබේ ගනුදෙනුකරු පිළිබඳ දැන ගැනීම” යන නියමයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාමුවක් ක්‍රියාත්මක කිරීම

- (vii) බාහිරින් සේවාවන් ලබා ගැනීම යටතේ වන බැඳීම් ඉටු කිරීම සඳහා සේවා සපයන්නාගේ ධාරිතාවය, හැකියාව සහ ගෙවීම් කටයුතු කිරීමේ ක්‍රමය/පදනම ඇගයීම සඳහා වන ක්‍රියාවලියක් පැවතීම.
- (viii) යටත් පිරිසෙයින් පහත සඳහන් අංග ඇතුළත් වන පරිදි බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙල සඳහා නෛතික බැඳීමක් සහිත ගිවිසුමක/එකඟතාවක ආකෘතියක් පැවතීම.
 - (අ) සේවා ප්‍රමිතීන්
 - (ආ) සියලුම පාර්ශවයන්ගේ අයිතිවාසිකම්, වගකීම් සහ අපේක්ෂාවන්
 - (ඇ) අර්බුද නිරාකරණය පිළිබඳ වන යාන්ත්‍රණය
 - (ඈ) තොරතුරුවල රහස්‍යභාවය හා ආරක්ෂාව
 - (ඉ) ගිවිසුම අවසන් වීම
 - (ඊ) අදාළ වන්නේ නම්, උප ගිවිසුම් සහ
 - (උ) ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය
- (ix) සේවා සැපයුම්කරුට සේවා සැපයීමට නොහැකි වීමද, පිරිවැය, කාලය හා සම්පත් ද හේතුවෙන් ඇති විය හැකි හදිසි අවස්ථාවකදී බාහිරින් සේවාවන් ලබා ගැනීමේ කටයුතු යථා තත්ත්වයට පැමිණවීම සඳහා වන විශේෂිත අසම්භාව්‍යතා සැලසුමක් පැවතීම.
- (x) විදේශීය සැපයුම්කරුවන් වෙතින් බාහිරින් සේවාවන් ලබා ගැනීමේදී විවිධ රටවලට අදාළ වෙනස්කම් සලකා බලමින් සකස් කරන ලද පද්ධතියක් පැවතීම.
- (xi) වටිනාකම මෙන්ම ගිවිසුම් ප්‍රමාණය යන දෙඅංශයම යටතේ එක් සේවා සපයන්නෙකු සඳහා වන උපරිම පරාසයන් සඳහා සීමාවන් පැනවීම.

ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය

- 5(1) බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් ඇතුළු සියලුම අදාළ මෙහෙයුම් කටයුතු සිය ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමෙහි අඩංගු බවට බලපත්‍රලාභී බැංකුවක් සහතික විය යුතුය.
- 5(2) සේවා සපයන්නා සතුව සතුටුදායක මට්ටමේ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් පවතින බවට සහ ඒ පිළිබඳ නිරන්තර පරීක්ෂාවන් සිදු කෙරෙන බවට බලපත්‍රලාභී බැංකුවක් සහතික විය යුතුය.

අධීක්ෂණය කිරීම හා පාලනය

- 6(1) සියලුම බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් මෙහෙයවීම සඳහා විශේෂයෙන් සැලසුම් කළ ඒකකයක්/අංශයක්, බලපත්‍රලාභී බැංකුවක ප්‍රධාන කාර්යාලයේ පැවතිය යුතුය.
- 6(2) පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම, එවැනි පැමිණිලිවලට අදාළ වාර්තා පවත්වා ගැනීම සහ බාහිර සේවා ක්‍රියාකාරකම් පිළිබඳ කලින් කල අධීක්ෂණයන් සිදු කිරීම යනාදිය මෙම අධීක්ෂණ ඒකකය විසින් සිදු කළ යුතුය.
- 6(3) ලබා ගන්නා බාහිර සේවා ක්‍රියාකාරකම්වල විධිය, පිරිවැය, ප්‍රමාණය, සැපයිය යුතු දෑ සහ ගිවිසුම්හි කල් ඉකුත්වීමේ හෝ අලුත් කිරීමේ දිනයන්, පැමිණිලි හා සේවා සපයන්නන්ගේ මූල්‍ය හා මෙහෙයුම් තත්ත්වය යනාදී තොරතුරු නිරන්තරව සැපයීම සඳහා බලපත්‍රලාභී බැංකුවක් විසින් ඵලදායී කළමනාකරණ තොරතුරු පද්ධතියක් පිහිටුවනු ලැබිය යුතුය.

මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම

- 7(1) බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙලවල් යටතේ පවතින ක්‍රියාකාරකම් චුද්‍ර, ස්වකීය ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනු කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු වාර්තා හා සැක සහිත ගනුදෙනු වාර්තා මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම පිළිබඳව වගකීම බලපත්‍රලාභී බැංකුවකට පවතී.

අලෙවි හා පියවීම් කටයුතුවලට අදාළ බාහිරින් සේවාවන් ලබා ගැනීමේ ක්‍රියාකාරකම්

- 8(1) සේවා සපයන්නන් විසින් සේවයේ යොදවනු ලබන අලෙවි සහ පියවීම් කටයුතු සිදු කරනු ලබන පුද්ගලයන්, ඔවුන්ගේ වගකීම් නිසියාකාරව සහ විචක්ෂණශීලී ලෙස ඉටු කිරීම සඳහා මනා ලෙස පුහුණු කරනු ලැබ ඇති බවට බලපත්‍රලාභී බැංකුවක් සනාථ කළ යුතුය.

වාර්තා කිරීමේ අවශ්‍යතා

- 9(1) යම් ලින් වර්ෂයකදී සිදු කිරීමට අපේක්ෂිත බාහිරින් සේවාවන් ලබා ගැනීමේ වැඩපිළිවෙල, එම වර්ෂයේ ජනවාරි 31 දින වන විට බලපත්‍රලාභී බැංකුවක් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත එකඟතාවය ලබා ගැනීම සඳහා දැනුම් දිය යුතුය.
- 9(2) ඉහත 9(1) ඡේදයෙහි දැක්වෙන සිය වාර්තා කිරීමේ අවශ්‍යතා සඳහා බලපත්‍රලාභී බැංකු විසින් මෙම විධානයට අමුණා ඇති ආකෘතිය භාවිතා කළ යුතුය.

පෙර විධානයන් අහෝසි කිරීම

- 10(1) 2010 නොවැම්බර් 02 දින නිකුත් කරන ලද, බලපත්‍රලාභී වාණිජ බැංකුවල ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධව බාහිරින් සේවාවන් ලබා ගැනීම පිළිබඳ 2010 අංක 7 දරන බැංකු පනතේ විධානය සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ බාහිරින් සේවාවන් ලබා ගැනීම පිළිබඳ 2010 අංක 8 දරන බැංකු පනත් විධානය මෙමගින් අහෝසි කෙරේ.

ඇමුණුම

.....වර්ෂය තුළ බාහිරින් සේවාවන් ලබා ගැනීමට නියමිත ව්‍යාපාර ක්‍රියාකාරකම්

බැංකුවේ නම:-

	බාහිරින් ලබා ගැනීමට නියමිත ක්‍රියාකාරකම/කාර්යය ක්‍රියාවලිය	සේවා සපයන්නාගේ නම	ලිපිනය	ආරම්භක දිනය	කාලසීමාව	සම්බන්ධිත/බලයලත් පුද්ගලයින් ප්‍රමාණය	සැපයිය යුතු දෑ/සේවා	පිරිවැය (වාර්ෂික)
1								
2								
3								

ප්‍රධාන විධායක නිලධාරී/ප්‍රධාන නිලධාරී (ශ්‍රී ලංකාවට පත් කළ)/සාමාන්‍යාධිකාරී

අනුකූලතා නිලධාරී

දිනය:-

දිනය:-

වකුලේඛ අංක: 01 - 2012

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
2012 ජනවාරි 2

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

බලපත්‍රලාභී වාණිජ බැංකු මඟින් පවත්වාගෙන යනු ලබන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පිළිබඳ තොරතුරු

අනාගතයේදී කාර්යක්ෂමව හා බාධාවකින් තොරව මුදල් නෝට්ටු නිකුත් කිරීම පහසු කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු මඟින් පවත්වාගෙන යනු ලබන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා ගනුදෙනු වන මුදල් පිළිබඳ අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එබැවින්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු පහත ආකෘතියට අනුව ඉදිරිපත් කරන ලෙස සියළුම වාණිජ බැංකුවලින් ඉල්ලා සිටී.

බැංකුවේ නම :

පවත්වාගෙන යනු ලබන මුළු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගණන :

යන්ත්‍රය සඳහා මුදල් ඇතුළත් කරන වාර ගණන (සාමාන්‍යය) :

සියළුම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා සෑම වටිනාකමකින්ම යුත් මුදල් නෝට්ටු ඇතුළත් නොකරන්නේ නම්, කරුණාකර විවිධ වටිනාකමින් යුත් මුදල් නෝට්ටු වර්ග ඇතුළත් කරන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගණන වෙන වෙනම පහත උදාහරණයෙහි දැක්වෙන පරිදි සඳහන් කරන්න.

යන්ත්‍ර ගණන	මුදල් නෝට්ටු කාණ්ඩය පැරණි/නව	ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා ඇතුළත් කරනු ලබන මුදල් නෝට්ටුවල අගයන්				
		රු. 5000	රු. 2000	රු. 1000	රු.500	රු. 100
100	නව	√	-	√	√	-
100	නව	-	√	√	√	√
100	පැරණි	-	√	√	√	√

(කරුණාකර යන්ත්‍ර සඳහා යොදා ගනු ලබන විවිධ අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටු වර්ගය සඳහා "√" සලකුණ යොදන්න).

ඉහත තොරතුරු 2012 ජනවාරි මස 31 වැනිදාට හෝ ඊට පෙර currency@cbsl.lk යන විද්‍යුත් තැපෑල මඟින් හෝ ව්‍යවහාර මුදල් අධිකාරී, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව, නො. 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයට තැපෑල මඟින් හෝ එවන ලෙස ඉල්ලා සිටිමු.

වැඩිදුර තොරතුරු සඳහා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ සහකාර අධිකාරී රෂ්නා මිය සමඟ 011-2477369 යන දුරකථන අංකය මඟින් හෝ rashna@cbsl.lk යන විද්‍යුත් තැපෑල මඟින් සම්බන්ධ විය හැක.

අධිකාරී/ව්‍යවහාර මුදල්

පිටපත: අධ්‍යක්ෂ/බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

යොමුව: 12/02/015/0001/001
චක්‍රලේඛ අංක: 01/2012

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
2012 පෙබරවාරි 21

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ කෙරෙන ව්‍යවහාර මුදල් තැන්පතු වල විෂමතා

ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ කෙරෙන මුදල් ගනුදෙනු සම්බන්ධ මාර්ගෝපදේශයන් පිළිබඳව නිකුත් කරන ලද 2007 මාර්තු 12 දිනැති අංක 2007-01 දරන අපගේ චක්‍රලේඛනයට වැඩිමනත්වයි.

ව්‍යවහාර මුදල් නෝට්ටු තැන්පත් කිරීමේදී ඇතිවන විෂමතා සම්බන්ධව පහතින් දැක්වෙන ක්‍රියාපටිපාටිය 2012 අප්‍රේල් 02 දින සිට නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වෙන බව සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

1. ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් ව්‍යවහාර මුදල් 100% ගණිනු ලබන අවස්ථාවකදී හෝ නියැදියක් ගණිනු ලබන අවස්ථාවකදී මුදල් නෝට්ටු අඩු වීමක් අනාවරණය වූ විට හිඟ මුදලේ වටිනාකම සහ එහි මුහුණත වටිනාකමට සමාන වටිනාකමක් යුතු දඩ මුදලක් අදාළ වාණිජ බැංකුවෙන් අයකරනු ලැබේ.
2. ව්‍යවහාර මුදල් මිටිවල නියැදියක් ගණනය කිරීමේදී හිඟයක් අනාවරණය වූ විට හිඟ මුදල සහ දඩ මුදල යන දෙකම පියවීම එම නියැදිය ලබාගත් පෙට්ටියේ ඇති සියලුම ව්‍යවහාර මුදල් මිටි සඳහා අදාළ වේ.
3. ඉහත දඩ මුදල බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුම් මගින් අය කරනු ලැබේ. හිඟ මුදල් පියවීමේ කටයුතු දැනට පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යනු ලැබේ.
4. ව්‍යවහාර මුදල් නෝට්ටු අතිරික්තයක් පවතින අවස්ථාවකදී එම අතිරික්තය නැවත ලබා දෙනු නොලැබේ.

යම් පැහැදිලි කර ගැනීමක් සඳහා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ පහත දක්වා ඇති නිලධාරීන් සම්බන්ධ කර ගත හැකිය.

අතිරේක අධිකාරීන්/ව්‍යවහාර මුදල්	011-2477603 හෝ 011-2477014
ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරී/තැන්පතු	011-2477363
ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරී/ගිණුම්	011-2477365

අධිකාරී/ව්‍යවහාර මුදල්

යොමුව: 12/008/0005/001
චක්‍රලේඛ අංක: 02/2012

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
2012 මැයි 15

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

ව්‍යාජ නෝට්ටු පරිහරණය පිළිබඳ වාණිජ බැංකුවල අනුකූලතාවය වැඩිදියුණු කිරීම

අප විසින් 2011 මාර්තු මස 7 වැනි දින නිකුත් කළ අංක 01/2011 දරන චක්‍රලේඛනයට ඔබගේ අවධානය යොමු කරමු.

මුදල් මණ්ඩලය තීරණය කර ඇති ආකාරයට, වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කරනු ලබන මුදල් නෝට්ටු අතර කිබි හමුවන ව්‍යාජ මුදල් නෝට්ටු වෙනුවෙන් ලබාගන්නා වලංගු මුදල් නෝට්ටුවට අමතරව රු. 5000 ක් හෝ මුදල් නෝට්ටුවේ වටිනාකම මෙන් තුන් ගුණයක් යන අගයන්ගෙන් වැඩි මුදල දඩ මුදලක් ලෙස 2012 මැයි 21 දින සිට අයකරනු ලැබේ.

තවද, අදාළ වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන නිශ්කාභණ ගිණුම් මගින් අදාළ දඩ මුදල් මාසිකව අයකිරීමට ද තීරණය කර ඇත.

මෙයට - විශ්වාසී
අධිකාරී/ව්‍යවහාර මුදල්

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
2012 ජූනි 11

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

මුදල් සේවා සහ ක්‍රියාකාරීත්ව පද්ධතිය වැඩිදියුණු කිරීම

වර්ෂ 2012 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවල මුදල් කළමනාකරුවන් සඳහා පවත්වන ලද සාකච්ඡාව හා බැඳේ. එහිදී සාකච්ඡාවට ලක්වූ පරිදි මුදල් සංසරණයෙහි විශාල ප්‍රමාණයක් සේවා අනිසි මුදල් නෝට්ටු අඩංගු වන බැවින්ද මහජනතාවට එම මුදල් නෝට්ටු බැංකු පද්ධතිය හරහා හුවමාරු කරගැනීමේ ප්‍රමාණවත් පහසුකම් වර්තමාන මුදල්

කළමනාකරණ පද්ධතිය මගින් නොසැපයෙන බැවින්ද, මහජනතාවට මුදල් සේවා සැපයීම උදෙසා මෙම පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කිරීම අවශ්‍ය වේ.

එබැවින්, මහජනතාවට මුදල් සේවා සැපයීමේදී බැංකු විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන් පහත පරිදි දැක්විය හැක.

1. බැංකු ව්‍යාපාරික කටයුතු සඳහා මුදල් සම්බන්ධ වන බැවින් සහ මුදල් මගින් පහසුකම් සැපයෙන බැවින් මහජනතාවට මුදල් සේවා සැපයීම බැංකු සේවාවක් වේ.
2. මහජනතාවට මුදල් සේවා සැපයීම ගනුදෙනුකරු හඳුනා ගැනීමේ රීතීන්ට යටත්ව සිදු කළ යුතුය.
 - අ) ව්‍යවහාර මුදල් භාර ගැනීම සහ මහජනතාවගේ අවශ්‍යතාවය පරිදි වටිනාකම, ප්‍රමාණය හා ගුණාත්මකභාවය අනුව මුදල් හුවමාරු කිරීම.
 - ආ) සංසරණය සඳහා සේවා නිසි මුදල් නෝට්ටු පමණක් මුදාහැරීම, සේවා අනිසි මුදල් නෝට්ටු එක්රැස් කිරීම සහ එවැනි සේවා අනිසි මුදල් නෝට්ටු විනාශ කිරීමේ කටයුතු සඳහා මහ බැංකුවට භාර දීම.
3. මේ සම්බන්ධයෙන්, මුදල් කළමනාකරණය සඳහා බැංකු සතුව සුදුසු, නිශ්චිත මෙහෙයුම් පටිපාටි තිබිය යුතු අතර ඒ හා සමගම මුදල් සේවා ඵලදායී ලෙස සැපයීමට සුදුසු අවදානම් කළමනාකරණ පද්ධතියක් තිබිය යුතු වේ. එමෙන්ම මුදල් කළමනාකරණ පද්ධතිය, ඵලදායී අභ්‍යන්තර පාලනයන් හා අවදානම් අවම කිරීමේ හැකියාවෙන් යුක්ත විය යුතු අතර නවතම තාක්ෂණයෙන් යුතුව මහජනතාවගේ මුදල් සේවා අවශ්‍යතා ලබාදීමට තරම් ශක්තිමත් විය යුතුය.
4. මුදල් කළමනාකරණ පද්ධතියට පහසුකම් සැපයීම පිණිස, මුදල් තේරීමේ ප්‍රමිති සහ ව්‍යාජ මුදල් පරිහරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2007.03.12 දිනැති අංක 2007-1, 2009.01.01 දිනැති අංක 01/2009 සහ 2011.03.07 දිනැති අංක 01/2011 දරන චක්‍රලේඛනයෙහි දෙනු ලැබූ උපදෙස්වලට අනුකූලව සියලුම බැංකු කටයුතු කළ යුතු වේ.
5. ඵලදායී මුදල් කළමනාකරණ පද්ධතියක් පවත්වා ගැනීමට බැංකුවලට පහසුකම් සැපයීම සඳහා මහ බැංකුවෙහි නිසි බලයලත් නිලධාරීන් විසින් කලින් කලට අවදානම් ඇගයීම මත පදනම් වූ බැංකු අධීක්ෂණයක් පවත්වාගෙන යනු ලබයි.
6. මුදල් සේවා ඵලදායී ලෙස පවත්වාගෙන යාමේ එක් පියවරක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සපයන මුදල් සේවා පිළිබඳවත්, ව්‍යාජ මුදල් හඳුනාගැනීම හා ව්‍යවහාර මුදල් නෝට්ටු, සේවා නිසි තත්වයෙන් භාවිතා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව, මහජනතා දැනුවත් කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් පවත්වනු ලබනු ඇත.

එබැවින්, 2012.07.16 දින සිට බලපවත්වන පරිදි එම මුදල් සේවාවන් මහජනතාවට සැපයීමට සහතික වන මෙන් සියලු බැංකුවලට දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී
අධිකාරී/ව්‍යවහාර මුදල්

පිටපත්: මුදල් කළමනාකරුවන්

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
2012 ජූලි 10

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

ව්‍යවහාර මුදල් හා සම්බන්ධ සේවාවන් හා මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ ක්‍රියාපටිපාටිය

ඉහත කරුණ පිළිබඳ අපගේ 2012 ජූනි මස 11 වැනි දින ලිපියට වැඩිමනත්වයි.

අපගේ ඉල්ලීමට අනුව, 2012.07.15 වන දින සිට ඔබගේ සියලුම ශාඛාවන්හිදී මහජනයාට ඔවුන්ගේ සේවා අනිසි මුදල් නෝට්ටු (විශේෂයෙන්ම අඩු වටිනාකම් සහිත) මාරු කර ගැනීමට පහසුකම් සලසා ඇතැයි අපේක්ෂා කරමු.

තවද, 2012.07.15 දිනෙන් පසු අඩු වටිනාකම් සහිත සේවා අනිසි නෝට්ටු වැඩි ප්‍රමාණයක් වාණිජ බැංකු විසින් තැන්පත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. එම නිසා 2012 ජූලි - සැප්තැම්බර් කාර්තුව තුළ අඩු වටිනාකම් සහිත නෝට්ටු මිටි අවම ප්‍රමාණයක් හෝ බැංකු විසින් තැන්පත් කළ යුතු වේ.

මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත නිකුත් කරන අඩු වටිනාකම් සහිත නෝට්ටු ප්‍රමාණය ඔවුන්ගේ ආපසු ගැනීමවලින් 25% කට වඩා ඉහළ අගයක් ගනී. එම නිසා වාණිජ බැංකු විසින් පෙර කාර්තුවේ දී ලබාගත් මුළු ආපසු ගැනීමවලින් අඩුතරමින් 25% ක් හෝ අඩු වටිනාකම් සහිත සේවා අනිසි මුදල් නෝට්ටු ඊළඟ කාර්තුවේ දී තැන්පත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම ජාතික වැඩසටහන සඳහා ඔබ දක්වන දායකත්වය ඉතා අගය කොට සලකමු.

ස්තූතියි,
මෙයට - විශ්වාසී
අධිකාරී/ව්‍යවහාර මුදල්

පිටපත්: මුදල් කළමනාකරුවන්

යොමු අංකය: 12/05/029/0001/02
චක්‍රලේඛ අංක: 03/2012

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
2012 නොවැම්බර් 21

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම සඳහා උපදෙස්

අප විසින් නිකුත් කරන ලද 2009.01.01 දින දරන අංක 01/2009, 2011.03.07 දින දරන අංක 01/2011 සහ 2012.05.15 දින දරන අංක 02/2012 චක්‍රලේඛ හා තවදුරටත් බැඳේ.

මුදල් නෝට්ටු සකස් කිරීමේ හා ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීමේ කාර්යය වඩාත් ඵලදායී ලෙස ඉටුකිරීම සඳහා සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු පහත සඳහන් උපදෙස් අනුගමනය කළ යුතු වේ.

1. 2013 අප්‍රේල් මස පළමුවන දින සිට සියලුම බැංකු ශාඛා, ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීමේ පහසුකම් සහිත නෝට්ටු ගණනය කිරීමේ/වර්ගීකරණය කිරීමේ යන්ත්‍ර භාවිත කළ යුතුය.
2. මුදල් නෝට්ටුවල ව්‍යාජ/අව්‍යාජ බව පරීක්ෂා කිරීමෙන් තොරව ගනුදෙනුකරුවන් විසින් තැන්පත් කරන ලද මුදල් නෝට්ටු නැවත නිකුත් කිරීම නොකළ යුතුය.
3. මුදල් අතරමැදි ආයතනවල (CIT) සේවය ලබාගන්නා බැංකු, එම ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද ඉහත චක්‍රලේඛ මගින් දෙනලද උපදෙස් නිසිලෙස අනුගමනය කරන බවට සහතික විය යුතු ය. මුදල් අතරමැදි ආයතන විසින් සිදු කරන, ඉහත සඳහන් ඕනෑම උපදෙස් උල්ලංඝනය කිරීමක් වෙනුවෙන් අදාළ බැංකු වගකිව යුතු වේ.
4. මුදල් සම්බන්ධ කටයුතු සඳහා මැදිහත් වන සියලුම බැංකු නිලධාරීන්, මහ බැංකුව විසින් නිකුත් කරන ලද ඉහත උපදෙස් හා ස්වකීය බැංකු මගින් නිකුත් කර ඇති උපදෙස් තරයේ අනුගමනය කරනු ලබන බව තහවුරු කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවිය යුතුය.

මෙයට - විශ්වාසී
අධිකාරී/ව්‍යවහාර මුදල්

පිටපත: අධ්‍යක්ෂ/බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

යොමු අංකය: 12/05/029/0001/02
චක්‍රලේඛ අංක: 04/2012

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
2012 දෙසැම්බර් 13

සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම සඳහා උපදෙස්

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ අවදානමෙන් තොර මූල්‍ය පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා ඵලදායී මුදල් සැකසීමේ ක්‍රියාවලියක් සහ ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීමේ යාන්ත්‍රණයක් ආත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා පහත පියවර පිළිපැදීමට සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට මෙයින් නියම කරනු ලැබේ.

1. 2013 අප්‍රේල් 01 දා සිට සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා තුළ ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීමේ පහසුකම් සහිත නෝට්ටු ගණන් කිරීමේ යන්ත්‍ර තිබිය යුතුය.
2. ගනුදෙනුකරුවන් විසින් තැන්පත් කරන ලද හෝ මාරු කරන ලද මුදල් නෝට්ටු ඒවායේ අව්‍යාජභාවය පරීක්ෂා කර බැලීමකින් තොරව නැවත නිකුත් කිරීම නොකළ යුතුය.
3. මුදල් ගනුදෙනු සිදුකරන සියලුම නිලධාරීන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ අදාළ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් නිකුත් කරන ලද උපදෙස් තරයේ අනුගමනය කරන බව සහතික කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවිය යුතුය.
4. මුදල් ගනුදෙනු සිදුකරන නිලධාරීන් සඳහා ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීම පිළිබඳ සුදුසු පුහුණුවීම් බලපත්‍රලාභී විශේෂිත බැංකු මගින් ලබා දිය යුතුය.

මෙයට - විශ්වාසී
අධිකාරී/ව්‍යවහාර මුදල්

යොමු අංකය: 12/05/029/0001/02
චක්‍රලේඛ අංක: 05/2012

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
2012 දෙසැම්බර් 13

සියලුම ලියාපදිංචි මූල්‍ය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත
මහත්මයාණෙනි/මහත්මියනි,

ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගැනීම සඳහා උපදෙස්

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ අවදානමෙන් තොර මූල්‍ය පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා ඵලදායී මුදල් සැකසීමේ ක්‍රියාවලියක් සහ ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීමේ යාන්ත්‍රණයක් ආයතනය වන අතර ඒ සඳහා පහත පියවර පිළිපැදීමට සියලුම මූල්‍ය සමාගම්වලට මෙයින් නියම කරනු ලැබේ.

1. 2013 ජූලි 01 දා සිට සියලුම මූල්‍ය සමාගම් ශාඛා තුළ ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීමේ පහසුකම් සහිත නෝට්ටු ගණන් කිරීමේ යන්ත්‍ර තිබිය යුතුය.
2. ගනුදෙනුකරුවන් විසින් තැන්පත් කරන ලද හෝ මාරු කරන ලද මුදල් නෝට්ටු ඒවායේ අව්‍යාජභාවය පරීක්ෂා කර බැලීමකින් තොරව නැවත නිකුත් කිරීම නොකළ යුතුය.
3. මූල්‍ය සමාගම්වල මුදල් ගනුදෙනු සිදුකරන සියලුම නිලධාරීන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ අදාළ මූල්‍ය සමාගම් විසින් නිකුත් කරන ලද උපදෙස් තරයේ අනුගමනය කරන බව සහතික කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවිය යුතුය.
4. මුදල් ගනුදෙනු සිදුකරන නිලධාරීන් සඳහා ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීම පිළිබඳ සුදුසු පුහුණුවීම් මූල්‍ය සමාගම් මගින් ලබා දිය යුතුය.

මෙයට - විශ්වාසී
අධිකාරී/ව්‍යවහාර මුදල්

චක්‍රලේඛ අංකය: 35/01/005/0006/30

2012 මාර්තු 14

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

**මහ බැංකුව විසින් ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනු ලබන විට දී
නිත්‍ය පහසුකම් යටතේ ප්‍රතිමිලදී ගැනීම් සිදු කිරීම**

මහ බැංකුව විසින් ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනු ලබන දිනයන්හි දී සහභාගිත්ව ආයතන විසින් නිත්‍ය පහසුකම් යටතේ සිදුකරනු ලබන ප්‍රතිමිලදී ගැනීම් 2012 මාර්තු මස 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි රුපියල් මිලියන 100 ක උපරිමයක් දක්වා සීමා කිරීමට තීරණය කළ බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ආර්.ඒ.ඒ. ජයලත්
අධ්‍යක්ෂ/දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

සම්බන්ධ අංකය: 06/04/01/2012

2012 මාර්තු 01

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

විදේශ විනිමය ඉදිරි විකිණීම් හා මිල දී ගැනීම්

1. විදේශ විනිමය ගනුදෙනුවල අහිතකර හා අනවශ්‍ය සමපේක්ෂණය හේතුවෙන් විදේශ විනිමය වෙළෙඳපොළෙහි පවතින අධි විචල්‍යතාවය සැලකිල්ලට ගනිමින්, බලයලත් වෙළෙඳුන් ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සමග විදේශ විනිමය ඉදිරි වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනු ලබන විට, වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් විවේචනශීලී අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කළයුතු බව මෙමගින් නියම කරනු ලැබේ.
 - (i) විදේශ විනිමය විකිණීම සහ/ හෝ මිල දී ගැනීම සඳහා වන ඉදිරි වෙළෙඳ ගිවිසුම් දින 90 ක උපරිම කාලයක් සඳහා පමණක් විය යුතුය.
 - (ii) අනුමත ප්‍රාග්ධන ගනුදෙනු සහ භාණ්ඩ හා සේවා වෙළෙඳාම හා බැඳුණු ස්ථාපිත ගනුදෙනු සම්බන්ධයෙන් වන විදේශ විනිමය ගෙවීම් හා ලැබීම් සඳහා පමණක් ඉදිරි වෙළෙඳ ගිවිසුම් ඇති කර ගත යුතුවේ.
 - (iii) විදේශ විනිමය විකිණීම සඳහා වූ ඉදිරි වෙළෙඳ ගිවිසුමකට පිවිසෙන බලයලත් වෙළෙඳුන්ගේදී, එම ගනුදෙනුව භාණ්ඩ හා සේවා වෙළෙඳාමකට සම්බන්ධ වූ සත්‍ය වාණිජ ගිවිසුමකට අදාළ බව හෝ එය අවසරලත් ප්‍රාග්ධන ගනුදෙනුවක් බවට තහවුරු කර ගත යුතුය.
 - (iv) ඉදිරි වෙළෙඳ ගිවිසුමට පාදක වූ අදාළ වාණිජ ගිවිසුමේ සඳහන් කොන්දේසිවලට අනුව විදේශ විනිමයෙන් කරන ගෙවීම් හා ලැබීම් සිදු කරන දිනය, ඉදිරි වෙළෙඳ ගිවිසුම ක්‍රියාවට නංවන දිනයට වඩා දීර්ඝ නොකළ යුතුය.
 - (v) ඉදිරි වෙළෙඳ ගිවිසුම් අවලංගු කිරීමේ දී මතු වන ඕනෑම අලාභයක් බලයලත් වෙළෙඳුන්ගේ ගනුදෙනුකරුවන්ගේ අයකර ගත යුතුය.
 - (vi) ඉදිරි වෙළෙඳ ගිවිසුමක් පරිණත වූ විට හෝ එය අවලංගු කළ විට නැවත අලුත් කිරීමක් බලයලත් වෙළෙඳුන් විසින් නොකළ යුතුය.

- (vii) ඉදිරි වෙළෙඳ ගිවිසුමට එළඹුණු පසු, ගිවිසුමේ සඳහන් කාලසීමාව දීර්ඝ නොකළ යුතුය.
- 2. මෙම මෙහෙයුම් උපදෙස් පහත සඳහන් අවස්ථාවල දී අදාළ නොවන බව කරුණාවෙන් සැලකිය යුතුය.
 - (i) අන්තර් බැංකු ඉදිරි වෙළෙඳ ගිවිසුම් (දේශීය සහ විදේශීය);
 - (ii) එක් විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් වෙතත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් මිලදී ගැනීම සම්බන්ධව ඉදිරි වෙළෙඳ ගිවිසුම්;
 - (iii) 2002.05.08 දිනැති සම්බන්ධ අංක: 06/02/10/2002 දරන මෙහෙයුම් උපදෙස්හි අයිතම 3 යටතේ සඳහන් කර ඇති කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලට අදාළව විදේශ විනිමය මිල දී ගැනීම;
 - (iv) රාජ්‍ය සුරැකුම්පත්හි ආයෝජනයන්.
- 3. නැවත දැනුම් දෙන තුරු, යම් දිනයක දී වන ඉදිරි විදේශ විනිමය ගනුදෙනු හා සම්බන්ධ තොරතුරු මෙයට අමුණා ඇති පෝරමයට අනුව එම දිනය අවසානයේ (පස්වරු 6.00 ට පෙර) විනිමය පාලකට වාර්තා කළ යුතුය.
- 4. විනිමය පාලක විසින් නිකුත් කරන ලද සම්බන්ධ අංක: 06/04/04/2003 සහ 06/04/02/2010 දරන පිළිවෙළින් 2003.01.21 සහ 2010.03.11 දිනැති මෙහෙයුම් උපදෙස් මෙමගින් අවලංගු කරනු ලැබේ.

මෙයට - විශ්වාසී
පී.එච්.ඕ.වන්දුවංශ
විනිමය පාලක

ඇමුණුම

ඉදිරි විදේශ විනිමය ගනුදෙනු

බලයලත් වෙළෙන්දාගේ නම:

දිනය:

	දිනය ආරම්භයේ දී පවත්නා ශේෂය (ඇ.එ.ජ.ඩො. මිලියනවලින්)	දිනය තුළ දී සිදුවූ මුළු ගනුදෙනු (ඇ.එ.ජ.ඩො. මිලියනවලින්)	දිනය අවසානයේ දී පවත්නා ශේෂය (ඇ.එ.ජ.ඩො. මිලියනවලින්)
A. මුළු ඉදිරි විකුණුම්			
B. මුළු ඉදිරි මිලදීගැනුම්			

මෙහි සිත් ඉහත දක්වා ඇති තොරතුරු සත්‍ය බව සහතික කරමි.

දිනය:

.....

බලයලත් නිලධාරියාගේ අත්සන

සම්බන්ධ අංකය: 06/04/02/2012

2012 ජූනි 01

සියලුම බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

විදේශ විනිමය වෙළෙඳාම සඳහා ගෙවීම්

වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි බවට නොයෙකුත් ආකාරයේ සහතික දෙමින්, සමහර පුද්ගලයින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙන්ම අන්තර්ජාලය හරහා ද කරනු ලබන ප්‍රචාරක දැන්වීම් මගින් මහජනතාව විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත පෙළඹවීමට කටයුතු කරන බව අපගේ අවධානයට යොමු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය රහිතව විදේශ විනිමය වෙළෙඳාමේ නිරතවීමට හෝ එවැනි අරමුණු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාව තුළ සිටින හෝ නේවාසික කිසිදු පුද්ගලයෙකුට විනිමය පාලන පනතේ විධිවිධානයන් ප්‍රකාරව අවසර නොමැති බව බලයලත් වෙළෙඳුන්ගේ අවධානයට යොමු කරනු කැමැත්තෙමු. විදේශ විනිමය වෙළෙඳාමෙහි නිරතවීමට බලයලත් වෙළෙඳුන්ට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාමාන්‍ය හෝ විශේෂ අවසරයක් ප්‍රදානය කර නොමැති බව සැලකිල්ලට ගතයුතු ය.

විද්‍යුත් මුදල් මාරුකිරීමේ කාඩ්පත් හෝ වෙනත් ඕනෑම ගෙවීම් ක්‍රමයක් හරහා විදේශ විනිමය වෙළෙඳාම සඳහා ගෙවීම් සිදු කිරීමට අවසර නොදිය යුතු බවට බලයලත් වෙළෙඳුන් හට මෙයින් දැනුම් දෙනු ලබන අතර, ඔවුන් නිසි අවධානයෙන් යුතුව එවැනි ගෙවීම් වළක්වාලීමට කටයුතු කළයුතු වේ.

මෙයට - විශ්වාසී
පී.එච්.ඕ.වන්දුවංශ
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/03/2012

2012 ජූනි 19

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

එතෙර සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා රුපියල්වලින් ණය ලබා දීම

එතෙර සේවය කරන ශ්‍රී ලාංකිකයන් හට ශ්‍රී ලංකාව තුළ ඕනෑම අරමුණක් වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා පහත සඳහන් නියමයන් හා කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකා රුපියල්වලින් ණය ලබාදීමට බලයලත් වෙළෙඳුන් වෙත මෙයින් අවසරය ප්‍රදානය කෙරේ.

1. මෙම විධානය යටතේ ණය ලබාදිය යුත්තේ ණය ලබා දෙන බැංකුවේ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC) පවත්වාගෙන යනු ලබන එතෙර සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණි.
2. ණය ප්‍රදානය කිරීමට පෙර එයට අදාළ ණය අවදානම තක්සේරු කළ යුතුය. විශේෂයෙන්ම එතෙර නිරත වන රැකියාව සලකා බලා අදාළ ණය ආපසු ගෙවීමට ණය ලබා ගන්නාට තිබෙන හැකියාව සලකා බැලිය යුතුය.
3. ණය අවදානම ආවරණය කිරීම සඳහා දේපළ උකස්කරයක් හෝ තැන්පතු මත ලියමක් යනාදී වශයෙන් ප්‍රමාණවත් සුරැකුමක් ලබාගත යුතුය.
4. බැංකුවක් විසින් සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටීන්වලට අනුකූලව ණය මුදාහැරීම සිදුකළ යුතුය. ඉදිකිරීම් සඳහා ලබාගන්නා ණයක් නම් එය සාමාන්‍යයෙන් බැංකු කටයුතු කරන පරිදි ඉදිකිරීමේ ප්‍රගතිය මත වාරික වශයෙන් මුදාහැරිය යුතුය.
5. ඉහළ පොලී අනුපාතයක් පවතින රුපියල් ණය ලබාගැනීම වෙනුවට අංක 06/02/12/2002 හා අංක 06/04/12/2003 දරන පිළිවෙළින් 2002.09.04 හා 2003.12.10 දිනැති චක්‍රලේඛ යටතේ අඩු පොලී අනුපාතයක් සහිත විදේශ ව්‍යවහාර මුදල්වලින් නියම කරන ලද ණය ලබා ගැනීමට පවතින හැකියාව පිළිබඳව බැංකුව විසින් ණය ගිවිසුම අත්සන් කිරීමට පෙර ගනුදෙනුකරුවන් දැනුවත් කළයුතුය. විදේශ ව්‍යවහාර මුදල්වලින් නියම කරන ලද ණයක් ලබාගැනීම වෙනුවට රුපියල්වලින් නියම කරන ලද ණයක් ලබාගැනීමට ගනුදෙනුකරුගේ කැමැත්ත ලබාගත් බවට සාක්ෂි බැංකුව ළඟ තබාගත යුතුය.
6. අදාළ ණය ගන්නා රටින් පිටත රැකියාවේ නිරත වන තාක් කල් එම ණය ගන්නාගේ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමේ (NRFC) බැරට පවතින අරමුදල් පමණක් භාවිතා කර, මෙම විධානය යටතේ ලබාදෙන ණය ආපසු අය කර ගැනීම සිදු කළයුතුය. කෙසේ වුවත් එම ණය ගන්නා එතෙර සේවා නියුක්ති කොන්ත්‍රාත්තුව අවසන් කර නැවත රටට පැමිණ ඇත්නම් එම ණය ගන්නාගේ රුපියල් අරමුදල් භාවිතා කොට ණය ආපසු අය කිරීම සිදු කළහැක.
7. බලයලත් වෙළෙඳුන් විසින් මෙම විධානය යටතේ ලබාදුන් ණයවල අදාළ තොරතුරු ඇමුණුමේ දක්වා ඇති වගුවට අනුව නෛමාසිකව මෙම දෙපාර්තමේන්තුව වෙත වාර්තා කළයුතුය.

මෙයට - විශ්වාසී
පී.එච්.ඕ.වන්දවංශ
විනිමය පාලක

ඇමුණුම

එතෙර සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා රුපියල්වලින් දෙන ලද ණය සම්බන්ධ ත්‍රෛමාසික වාර්තාව

බැංකුවේ නම:

ණය ලබාගන්නාගේ නම	ණය පහසුකම ප්‍රදානය කළ දිනය	ණය පහසුකමේ වර්ගය	ණය කාලසීමාව	සුරැකුමේ ස්වභාවය	ණය මුදලේ ප්‍රමාණය	අරමුණ

සම්බන්ධ අංකය: 06/04/04/2012

2012 ජූලි 11

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) සහ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්

අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) සහ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම් පිළිබඳව විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් කලින් කලට නිකුත් කරන ලද විධානයන් සහ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනත්ව මෙම විධානය නිකුත් කරනු ලැබේ.

2. එකම බැංකුවේ හෝ වෙනත් බැංකුවල පවත්වාගෙන යනු ලබන NRFC හා RFC ගිණුම් සම්බන්ධයෙන් ගිණුම් හිමියා හෝ ගිණුම පවත්වාගෙන යනු ලබන ව්‍යවහාර මුදල් වර්ගය නොසලකා පහත ගනුදෙනු සිදු කිරීම සඳහා බලයලත් වෙළෙඳුන් හට මෙයින් අවසර ප්‍රදානය කරනු ලැබේ.

- (i) NRFC ගිණුම් අතර අරමුදල් මාරු කිරීම.
- (ii) RFC ගිණුම් අතර අරමුදල් මාරු කිරීම.
- (iii) NRFC ගිණුම්වලින් RFC ගිණුම්වලට අරමුදල් මාරු කිරීම.

කෙසේ වුවද, ශ්‍රී ලංකාව තුළ දේපළ විකිණීමෙන් ලැබෙන මුදල් NRFC/RFC ගිණුම්වලට බැර නොකළ යුතුය.

- 3. බාල වයස්කරුවන්ගේ අන්වාසික භාරකරුවන්/දෙමාපියන් විසින් එවන ලද ආමුඛ ප්‍රේෂණ බැර කිරීමෙන් හෝ එවැනි භාරකරුවන්/දෙමාපියන්ගේ පවතින NRFC ගිණුම්වලින් අරමුදල් මාරු කිරීමෙන් බාලවයස්කරුවන් වෙනුවෙන් NRFC/RFC ගිණුම් ආරම්භ කිරීම.
- 4. ගිණුම් හිමියා ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන්නේ නම්, පාදක වූ ගනුදෙනුව පිළිබඳ නොසලකා ප්‍රතිමුඛ ප්‍රේෂණ වෙනුවෙන් NRFC ගිණුම් හර කිරීම සඳහා බලයලත් වෙළෙඳුන් හට අවසර ලබාදෙනු ලැබේ.
- 5. NRFC/RFC ගිණුම් අතර අරමුදල් මාරුකිරීමේ දී, එසේ මාරු කරනු ලබන අරමුදල් NRFC/RFC ගිණුම්වලින් උත්පාදනය වූ බවට අරමුදල් මාරු කරන බැංකුව විසින් අරමුදල් ලබන බැංකුව වෙත තහවුරුවක් නිකුත් කළයුතුය.

මෙයට - විශ්වාසී
පී.එච්.ඕ.චන්ද්‍රවංශ
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/05/2012

2012 ජූලි 11

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් (FEEA)

විදේශ විනිමය උපයන සියලුම නේවාසිකයින්ගේ විදේශ විනිමය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමක් වශයෙන් “විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම” නමින් නව ගිණුමක් හඳුන්වාදීමට තීරණය කරන ලදී. ඒ අනුව, අපනයනකරුවන්, වක්‍ර අපනයනකරුවන්, යෙදවුම් සපයන්නන්, වෘත්තීමය සේවා සපයන්නන්, විදේශ රැකියා නියෝජිතයින්, මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන් සහ අනෙකුත් සියලුම සේවා සපයන්නන් හට මෙම ගිණුම හරහා ඔවුන්ගේ ගනුදෙනු සිදුකළ හැකිය.

- 2. සුදුසුකම්ලත් පුද්ගලයන්
විදේශ විනිමය උපයනු ලබන පහත සඳහන් ශ්‍රී ලංකාවේ නේවාසිකයින්:
 - (i) තනි පුද්ගලයන්;
 - (ii) ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම්;
 - (iii) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ තනි පුද්ගල ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර;
 - (iv) 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ විදේශීය සමාගම් ලෙස ලියාපදිංචි කළ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගම්.
විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් විවෘත කරන අවස්ථාවේ දී, අයදුම්කරු අදාළ ආයතන විසින් නිකුත් කර ඇති නීති රෙගුලාසිවලට අනුකූල බවට සහ විදේශ විනිමය ඉපැයීම් තීබෙන බවට සනාථ කෙරෙන ලිඛිත සාක්ෂි ලබාගත යුතුය.
- 3. ගිණුම් වර්ග
විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම්, ජංගම, ඉතිරිකිරීම් හෝ කාලීන තැන්පතු ලෙස අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලින් විවෘත කළ හැකිය. කෙසේ වුවත්, මෙම ගිණුම්වලට වෙක් පොත් නිකුත් කිරීම සිදු නොකළ යුතුය.
- 4. අවසරලත් බැර කිරීම්
 - (i) භාණ්ඩ හා සේවා අපනයන, අන්තරාල වෙළෙඳාම සහ ගිණුම් හිමියා විසින් භාර ගන්නා ලද විදේශීය ව්‍යාපෘති සම්බන්ධයෙන් බැංකු පද්ධතිය හරහා එතෙරින් ලැබෙන ආමුඛ ප්‍රේෂණ.
 - (ii) ගිණුම් හිමියා විසින් මෙරටට රැගෙන ආ විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු.
 - (iii) සංචාරක වෙක්පත්, බැංකු අණකර හෝ විනිමය පාලක විසින් නිකුත් කරන ලද අවසරපත්‍රය ප්‍රකාරව භාර ගනු ලැබූ විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු.
 - (iv) භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් අනෙකුත් විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම්වලින් හා අක්වෙරළ බැංකු ඒකකවල පවත්වාගෙන යන ගිණුම්වලින් කෙරෙන මාරු කිරීම්.
 - (v) බලයලත් වෙළෙඳුන්ගෙන් විදේශ ව්‍යවහාර මුදලින් ලැබුණු ණය මුදල්.
 - (vi) විනිමය පාලකගේ පූර්ව අනුමැතිය සහිතව විදේශීය ණය ලබා දෙන්නෙකුගෙන් විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණය මුදල්.
 - (vii) විදේශ ආයෝජනවල ප්‍රතිලාභ අන්තර්ගත වන, ගිණුම් හිමියාගේම ප්‍රතිමුඛ ආයෝජන ගිණුම්වලින් සිදු කරන මාරු කිරීම්.
 - (viii) නාවික කටයුතු සහ ගුවන් මෙහෙයුම් නියෝජිතයන් විසින් ඔවුන්ගේ ප්‍රධානීන් වෙනුවෙන් පවත්වාගෙන යන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට, ඉන්ධන සැපයීම වෙනුවෙන් ලැබෙන මුදල්වලින් කරන මාරුකිරීම්.
 - (ix) සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට සහ සම රක්ෂකයින්ට නිකුත් කරන ලද විදේශ ව්‍යවහාර මුදලින් නියම කර ඇති

රක්ෂණ ඔප්පු සඳහා ලැබෙන වාරික සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති රක්ෂණ සමාගම්වලට ප්‍රතිරක්ෂකයින්ගෙන් සහ ජාතික රක්ෂණ භාර අරමුදලින් ලැබෙන හිමිකම්.

- (x) පහත අයිතම 5 (උෟ) යටතේ සඳහන් සංචාරක වියදම් සඳහා විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම්වලින් ආපසු ගෙන, භාවිතා නොකළ විදේශ ව්‍යවහාර මුදල්.
- (xi) ගිණුමේ පැවති මුදල් සඳහා එකතු වූ පොලී.

5. අවසරලත් හර කිරීම්

- (i) ගිණුම් හිමියාගේ ජාත්‍යන්තර ජංගම ගනුදෙනු සඳහා වන ප්‍රතිමුඛ ප්‍රේෂණ.
- (ii) අන්තරාල වෙළෙඳාම සඳහා වන ප්‍රතිමුඛ ප්‍රේෂණ.
- (iii) භාණ්ඩ මිල දී ගැනීම සහ සේවා ලබා ගැනීම සම්බන්ධයෙන් අනෙකුත් විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම්වලට සහ අක්වෙරළ බැංකු ඒකකවල පවත්වාගෙන යන ගිණුම්වලට කෙරෙන මාරුකිරීම්.
- (iv) භාණ්ඩ හා සේවා අපනයනය වෙනුවෙන් ලැබෙන හිමිකම්, මුදල් ආපසු ගෙවීම් සහ කොමිස් සම්බන්ධයෙන් වන ප්‍රතිමුඛ ප්‍රේෂණ.
- (v) ගිණුම් හිමියාගේ ප්‍රතිමුඛ ආයෝජන ගිණුම්වලට කෙරෙන මාරුකිරීම්.
- (vi) නාවික කටයුතු සහ ගුවන් මෙහෙයුම් නියෝජිතයන් විසින් ඔවුන්ගේ ප්‍රධානීන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන ගිණුම්වලට ප්‍රවාහන ගාස්තු වෙනුවෙන් කරනු ලබන ගෙවීම්.
- (vii) විදේශීය සංචාරක නියෝජිතයන්ගෙන් ලැබෙන මුදල්වලින් විදේශ සංචාරකයන්ට පිරිනමන සංචාරක පැකේජයන් වෙනුවෙන් සිදු කරන ප්‍රතිමුඛ ප්‍රේෂණ.
- (viii) විනිමය පාලක වරයා විසින් කලින් කලට පනවන කොන්දේසිවලට යටත්ව සංචාරක අරමුණු සඳහා විදේශ ව්‍යවහාර මුදලින් සිදු කරන ආපසු ගැනීම්.
- (ix) ගිණුම් හිමියා විසින් භාර ගන්නා ලද විදේශ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වෙනුවෙන් අදාළ ව්‍යාපෘතිවලින් ලැබෙන මුදල්වලින් සිදුකරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ.
- (x) විනිමය පාලක වරයාගේ පූර්ව අනුමැතිය සහිතව විදේශීය ණය ලබා දෙන්නෙකුගෙන් විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහා වන ප්‍රතිමුඛ ප්‍රේෂණ.
- (xi) බලයලත් වෙළෙඳුන්ගෙන් විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණය ආපසු ගෙවීම්.
- (xii) සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට සහ සම රක්ෂකයින්ට විදේශ ව්‍යවහාර මුදලින් නියම කර ඇති රක්ෂණ ඔප්පු සඳහා ගෙවන හිමිකම්, දේශීය/විදේශීය ප්‍රති රක්ෂකයින්ට සහ ජාතික රක්ෂණ භාර අරමුදලට ගෙවන වාරික සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති රක්ෂණ සමාගම් විසින් ගෙවනු ලබන කැඳවී ගාස්තු.
- (xiii) මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන් විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ලබාගත් තහවුරුවක් ඉදිරිපත් කිරීම මත විදේශයන්හි දී කපා ඔප දැමූ හෝ රළු මැණික් ගල් සහ වෙනත් අමුද්‍රව්‍ය මිලට ගැනුම් සඳහා එක්වරකට ඇ.එ.ජ.ඩොලර් 50,000/- කට නොවැඩි මුදලක් විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටුවලින් ආපසු ගැනීම්.
- (xiv) නැවත විදේශ ව්‍යවහාර මුදල්වලට පරිවර්තනය නොකිරීමට සහ නැවත ගිණුමට බැර නොකිරීමට යටත්ව ශ්‍රී ලංකා රුපියල්වලින් සිදු කරන ආපසු ගැනීම්.

6. කොන්දේසි

- (i) විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම කිසිදු හේතුවක් මත අයිතා තත්ත්වයකට පත් විය නොහැක.
- (ii) එකම ගිණුම් හිමියාගේ විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් අතර මුදල් මාරුකිරීම් සඳහා අවසර ඇත.
- (iii) රාජ්‍ය නොවන සංවිධාන සඳහා විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් විවෘත කිරීමට හා පවත්වාගෙන යෑමට අවසර නැත.
- (iv) දැනට පවත්නා අපනයනකරුවන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (EFC), යෙදවුම් සපයන්නන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (FCASI), වතු අපනයනකරුවන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (IEFCA), වෘත්තීමය සේවා සපයන්නන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (FCAPS), විදේශ රැකියා නියෝජිතයන් විසින් පවත්වාගෙන යනු ලබන අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC), මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සහ විනිමය පාලකවරයා විසින් අනුමත කර ඇති තාවකාලික/විශේෂ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් යන සියලුම ගිණුම් මෙම විධානයෙහි දිනයේ සිට බලපැවැත්වෙන පරිදි විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් ලෙස නැවත නම් කළ යුතුය.
- (v) පිළිවෙලින්, 1990.03.30, 2005.04.08, 2006.11.16, 2006.12.05 සහ 2010.11.22 දිනැති සම්බන්ධ අංක: EC/22/90(D), 06/04/02/2005, 06/04/08/2006, 06/04/10/2006 සහ 06/04/13/2010 දරන මෙහෙයුම් උපදෙස්/විධාන මෙයින් අවලංගු කෙරේ.

7. වාර්තා කිරීමේ අවශ්‍යතාවය

බලයලත් වෙළෙඳුන් විසින් අමුණා ඇති ආකෘතියට අනුව සකස් කළ මාසික වාර්තා එළඹෙන මාසයේ 15 දින හෝ එදිනට පෙර විනිමය පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළයුතුය.

මෙයට - විශ්වාසී
පී.එච්.ඩී.චන්ද්‍රවංශ
විනිමය පාලක

විනිමය පාලක
විනිමය පාලන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
අංක 30, ජනාධිපති මාවත
කොළඹ 01.

විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් පිළිබඳ මාසික ප්‍රකාශය

බැංකුවේ නම:

බැංකු ශාඛාව:

ගිණුමේ වර්ගය	මාසය අවසාන- නයේ දී පැවති ගිණුම් සංඛ්‍යාව	මාසය මුලදී ආරම්භක ශේෂය	මුළු බැර කිරීම්	මුළු හර කිරීම්	බැර කළ මුළු පොලිය	මාසය අගදී අවසාන ශේෂය
අපනයනකරුවන් වතු අපනයනකරුවන් වෘත්තීමය සේවා සපයන්නන් සංචාරක නියෝජිතයන් යෙදවුම් සපයන්නන් මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන් රක්ෂකයන් වෙනත් (කරුණාකර ගිණුමේ වර්ගය සඳහන් කරන්න)						

මා විසින් අදාළ ලේඛන පරීක්ෂා කළ බවත්, ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් තහවුරු කරමි.

දිනය:
දිනය/මාසය/වර්ෂය

.....
බලයලත් වෙළෙඳුන්ගේ අත්සන සහ මුද්‍රාව

සම්බන්ධ අංකය: 06/04/06/2012

2012 අගෝස්තු 9

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

අන්තර්ජාතික විදේශ ව්‍යවහාර (NRFC) සහ නේවාසික විදේශ ව්‍යවහාර (RFC) මුදල් ගිණුම්

4 වන ඡේදය අවලංගු කර ඒ වෙනුවට පහත දැ ඇදගත් කිරීම මගින් 2012 ජූලි මස 11 දිනැති අංක 06/04/04/2012 දරන විධානය මෙමගින් සංශෝධනය කරනු ලැබේ.

“4. (NRFC) ගිණුම් සඳහා හර කිරීම් නිදහසේ සිදු කළහැක”

මෙයට - විශ්වාසී
පී.එච්.ඕ.වන්ද්‍රවංශ
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1774/33 - 2012 සැප්තැම්බර් මස 07 වැනි සිකුරාදා - 2012.09.07
(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම (ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්තීන්ගේ 423 වැනි අධිකාරය)

2007 සැප්තැම්බර් මස 27 වැනි දිනැති අංක 1516/24 දරන රජයේ ගැසට් පත්‍රයේ විනිමය පාලන පනත යටතේ පළ කරන ලද දැන්වීම පහත ආකාරයෙන් සංශෝධනය කරනු ලැබේ.

1. I වැනි ඡේදයේ (අ) අනුඡේදයේ “රු.5,000” ලෙස දැක්වෙන වටිනාකම ඉවත් කර ඒ සඳහා “රු.20,000” යන වටිනාකම ආදේශ කිරීම.

2. I වැනි ඡේදයේ (ආ) අනුඡේදයේ “රු.5,000” ලෙස දැක්වෙන වටිනාකම ඉවත් කර ඒ සඳහා “රු.20,000” යන වටිනාකම ආදේශ කිරීම.

පී.එච්.ඕ. වන්ද්‍රවංශ,
විනිමය පාලක.

2012 සැප්තැම්බර් මස 07 වැනි දින,
කොළඹ දී ය.

සම්බන්ධ අංකය: 06/04/08/2012

2012 ඔක්තෝබර් 02

සියලුම බලයලත් වෙළෙඳුන් වෙත විධානය
හිතවත් මහත්වරුනි,

බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන් හට පිරිනමන ලද දෛනික විදේශ විනිමය අනුපාතික

බලයලත් විදේශ විනිමය හුවමාරු කරන්නන් විසින් අනුමත විදේශ ව්‍යවහාර මුදල් පෙර දිනයේ දී බැංකුවේ තැන්පත් කරන ලද හෝ බැංකුවට විකුණන ලද අවස්ථාවේ දී එම එක් එක් අනුමත විදේශ ව්‍යවහාර මුදල් වර්ගය සඳහා එම බලයලත් විදේශ විනිමය හුවමාරු කරන්නන් හට පිරිනමන ලද උපරිම විදේශ විනිමය අනුපාතය, දෛනික පදනමක් මත සෑම වැඩ කරන දිනයකදීම මෙම දෙපාර්තමේන්තුවට දැනුම් දීමට කටයුතු කළයුතුය.

මෙම විධානය මගින් නියම කරන ලද තොරතුරු, අමුණා ඇති ආකෘතියට අනුව සෑම වැඩ කරන දිනයකදීම පෙ.ව.9.00 වන විට විනිමය පාලක වෙත ecd@cbsl.lk යන විද්‍යුත් ලිපිනය හරහා සහ 0112477716 යන අංකයට ෆැක්ස් කිරීම මගින් ඉදිරිපත් කළයුතුය.

විනිමය පාලන පනතේ 39 වන වගන්තියේ විධිවිධානයන් යටතේ මෙම විධානය නිකුත් කරනු ලැබේ.

මෙයට - විශ්වාසී
පී.එච්.ඕ.වන්ද්‍රවංශ
විනිමය පාලක

ආකෘතිය: 06/04/08/2012

විනිමය පාලකතුමා වෙත,
.....(බලයලත් වෙළෙඳුන්ගේ නම) ගෙන්
දිනය :

**බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නන් හට
පිරිනමන ලද දෛනික විදේශ විනිමය අනුපාතික**

..... දින විදේශ මුදල් හුවමාරු කරන්නන් හට අනුමත විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම/විකිණීම වෙනුවෙන් ලබාදෙන ලද උපරිම විනිමය අනුපාතය පහත පරිදි වේ.

මුදල් වර්ගය	පිරිනමන ලද උපරිම විනිමය අනුපාතය

.....
බලයලත් නිලධාරී

සම්බන්ධ අංකය: 06/04/09/2012

2012 නොවැම්බර් 29

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

බැංකු ඇපකර නිකුත් කිරීම හා අලුත් කිරීම

විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමේ තවත් පියවරක් ලෙස බැංකු ඇපකර නිකුත් කිරීම හා අලුත් කිරීම සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන්ට නිකුත් කර ඇති විධානයන් පහත පරිදි සංශෝධනය කෙරේ.

2. මෙම විධානය යටතේ නිකුත් කළයුතු හෝ අලුත් කළයුතු ඇපකර වර්ග වන්නේ බැංකු ඇපකර/බැඳුම්කර සහ සමීපස්ථ ණයවර ලිපි වේ. බැංකු ඇපකර/බැඳුම්කරවල ස්වභාවය අනුව විවිධ බැංකු ඇපකර/බැඳුම්කර වර්ග 6 ක් මෙම විධානය මගින් ආවරණය කරනු ලබයි.

1 වන කාණ්ඩය : ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකු විසින් භාර ගන්නා විදේශීය කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයෙකු හට ප්‍රේෂණය කළයුතු විදේශ විනිමය ගෙවීමක් සඳහා වන නිදහස් කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයෙකුගේ නමට නිකුත් කරනු ලබන ඇපකරයක්.

2 වන කාණ්ඩය : ශ්‍රී ලංකාව තුළ කරනු ලබන කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකයෙකු වන ප්‍රධාන බැඳුම්කරු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකුගේ නමට නිකුත් කරනු ලබන ඇපකරයක්.

3 වන කාණ්ඩය : ශ්‍රී ලංකාව තුළ කරනු ලබන කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකයෙකු වන ප්‍රධාන බැඳුම්කරු වෙනුවෙන් ඔහුගේ ශ්‍රී ලංකාවේ නියෝජිත විසින් ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකු වෙත ඇපකරයක් ලබාදීමට ඇති අවස්ථාවකදී.

4 වන කාණ්ඩය : ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගමකට (ආයෝජනලාභියා) එය සංස්ථාපිත රටෙහි මූල්‍ය ආයතනවලින් පහසුකම් ලබා ගැනීම සඳහා එම ආයෝජනලාභියාගේ කොටස් හිමියකු වන ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම (ආයෝජක) විසින් බැංකු ඇපකරයක් ලබාදීම අවශ්‍ය වන අවස්ථාවක දී.

5 වන කාණ්ඩය : ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක් (ආයෝජක) විසින් ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටුවා ඇති ශාඛාවකට එම ශාඛාව පිහිටුවා ඇති රටෙහි මූල්‍ය ආයතනවලින් පහසුකම් ලබාගැනීම සඳහා එම ආයෝජක විසින් බැංකු ඇපකරයක් ලබාදීම අවශ්‍ය වන අවස්ථාවක දී.

6 වන කාණ්ඩය : ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකු විසින් කොන්ත්‍රාත්කරුවකු ලෙස ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතියක් භාරගන්නේ නම් සහ ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකු උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස එම කොන්ත්‍රාත්කරු වෙනුවෙන් ඇපකරයක් නිකුත් කිරීමට අවශ්‍ය වන අවස්ථාවක දී.

3. නියමයන් සහ කොන්දේසි

3.1. පොදු නියමයන් සහ කොන්දේසි

- i. පාදක ගනුදෙනුව විනිමය පාලන පනතේ විධිවිධාන යටතේ පොදු හෝ විශේෂ අවසරයක් යටතේ අනුමත කර ඇති/අවසර දී ඇති ගනුදෙනුවක් බවට සනාථ කළහැකි සාක්ෂි බලයලත් වෙළෙඳපොළ විසින් ලබාගත යුතුය.
- ii. ඇපකරයක් යටතේ හිමිකම් පෑමේ උපරිම වටිනාකම පාදක කොන්ත්‍රාත්තුවේ නොපියවූ වගකීම්වල වටිනාකමට සමානුපාතික විය යුතුය.

3.2. 1 වන කාණ්ඩය සඳහා කොන්දේසි:

- i. විනිමය පාලකගේ පූර්ව අනුමැතියකින් තොරව පහත සඳහන් ඇපකර උපරිම සීමාවක් නොමැතිව නිකුත් කිරීමට බලයලත් වෙළෙඳුන් හට හැකිය.
 - අ. ටෙන්ඩරයේ හෝ මිල කැඳවුමෙහි නියම කර ඇති කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාවෙන් පිටත දී භාරගන්නා ලද කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් වන ලංසු බැඳුම්කර.
 - ආ. ගිවිසුමේ නියම කර ඇති කොන්දේසිවලට හා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ බවට වන සාක්ෂිවලට යටත්ව ශ්‍රී ලංකාවෙන් පිටත දී භාරගත් කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් වන කාර්යසාධන බැඳුම්කර.
 - ඇ. පහත කොන්දේසි සපුරාලීමට යටත්ව ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකු වෙත පවරා ඇති කොන්ත්‍රාත්තුවක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකාවේ නේවාසිකයකුගෙන් ඉල්ලුම් කරන අත්තිකාරම් ගෙවීම් ඇපකර.
 - (i) ඇපකරයේ වටිනාකම ශ්‍රී ලංකාවේ නේවාසිකයා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයාගෙන් ලද අත්තිකාරම් මුදලට සමාන හෝ ඊට වඩා අඩු අගයක් විය යුතුය.
 - (ii) ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයා විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන ගිණුමට ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකයාගෙන් අත්තිකාරම් ලැබීමෙන් පසු පමණක් ඇපකරය වලංගු වන බවට කොන්දේසියක් එම ඇපකරය තුළ ඇතුළත් විය යුතුය.
- ii. බලයලත් වෙළෙඳුන් හට ඉහත අ, ආ සහ ඇ යන අයිතම යටතේ සඳහන් කරන ලද අරමුණුවලට අමතර වෙනත් අරමුණු සඳහා එක් කොන්ත්‍රාත්තුවක් සඳහා ඇ.එ.ජ.ඩොලර් මිලියනයක වටිනාකමක් දක්වා ඇපකරයක් නිකුත් කිරීමට හැකියාව ඇත.

3.3. 2 වන කාණ්ඩය සඳහා කොන්දේසි:

බලයලත් වෙළෙඳුන් හට පිළිගත හැකි ශ්‍රේණිගත කිරීමක් සහිත ශ්‍රී ලංකාවෙන් පිටත පිළිගත් ජාත්‍යන්තර බැංකුවක් විසින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසිකයකු වන ප්‍රධාන බැඳුම්කරු වෙනුවෙන් නිකුත් කළ ප්‍රතිඇපකරයේ ඇති නියමයන්ට අනුකූල වන පරිදි සීමාවකින් තොර ඇපකරයක් නිකුත් කිරීමට හැකියාව ඇත.

3.4. 3 වන කාණ්ඩය සඳහා කොන්දේසි:

බලයලත් වෙළෙඳුන් හට පිළිගත හැකි ශ්‍රේණිගත කිරීමක් සහිත ශ්‍රී ලංකාවෙන් පිටත පිළිගත හැකි ජාත්‍යන්තර බැංකුවක් විසින් නිකුත් කළ ප්‍රති ඇපකරයක් ප්‍රධාන බැඳුම්කරු වන ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයාගෙන් ලබාගැනීමට යටත්ව

සීමාවකින් තොර ඇපකරයක් ශ්‍රී ලංකාවේ නියෝජිතයේ ඉල්ලීම මත නිකුත් කිරීමට හැකියාව ඇත.

3.5. 4 වන කාණ්ඩය සඳහා කොන්දේසි:

එක් ආයෝජන ලාභියෙකුට ඇ.එ.ජ. ඩොලර් 250,000 නොඉක්මවන ඇපකරයක් ආයෝජකයා වෙනුවෙන් පහත කොන්දේසිවලට යටත්ව නිකුත් කිරීමට හැකියාව ඇත.

- i. ආයෝජක විසින් ආයෝජන ලාභියා තුළ කොටස් ආයෝජනය සිදු කර තිබෙනුයේ ගරු මුදල් අමාත්‍යවරයා විසින් අංක 1686/50 දරන 2011 ජනවාරි 01 වන දිනැති ගැසට්පත්‍රය යටතේ ප්‍රදානය කරන ලද පොදු අනුමැතිය යටතේ හෝ මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රදානය කරන ලද විශේෂ අනුමැතියක් යටතේ වීම.
- ii. දෙන ලද ඕනෑම අවස්ථාවක දී ආයෝජකයෙකු එවැනි ආයෝජන ලාභියෙකු තුළ දරනු ලබන කොටස් හිමිකමේ ප්‍රතිශතයට ඇපකරයේ වටිනාකම සමානුපාතික විය යුතුය.
- iii. හිමිකම්පෑමක දී, හිමිකමේ උපරිම අගය හිමිකම ඉදිරිපත් කරන අවස්ථාව වන විට පවතින;
 - අ. ආයෝජකයෙකු ආයෝජන ලාභියෙකු තුළ දරනු ලබන කොටස් හිමිකමේ;
 - ආ. හිඟව තිබෙන පහසුකම් ප්‍රමාණයේ;
 - ප්‍රතිශතයට සමානුපාතික හෝ අඩු විය යුතුය.
- iv. එකම ආයෝජන ලාභියා උදෙසා වෙනත් කිසිම බලයලත් වෙළෙන්දෙකු වෙතින් ඇපකරයක් ලබාගෙන නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් බලයලත් වෙළෙන්දා විසින් ආයෝජකගෙන් ලබාගත යුතුය.

3.6. 5 වන කාණ්ඩය සඳහා කොන්දේසි:

ආයෝජකයෙකු විසින් ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටුවන ලද එක් ශාඛාවක් සඳහා ඇ.එ.ජ. ඩොලර් 100,000 ක් දක්වා වූ ඇපකරයක් පහත සඳහන් කොන්දේසිවලට යටත්ව නිකුත් කළහැක.

- i. එම ආයෝජක විසින් එම ශාඛාව තුළ කරන ලද ආයෝජනය පහත සඳහන් අනුමැතීන්ට යටත්ව සිදු කර තිබීම:
 - අ. 2011 ජනවාරි 01 වන දිනැති අංක 1686/52 දරන ගැසට්පත්‍රය යටතේ විනිමය පාලක විසින් ප්‍රදානය කරන ලද පොදු අනුමැතිය හෝ ;
 - ආ. විනිමය පාලක විසින් ප්‍රදානය කරන ලද විශේෂ අනුමැතිය.
- ii. එකම ශාඛාව උදෙසා වෙනත් කිසිම බලයලත් වෙළෙන්දෙකු වෙතින් ඇපකරයක් ලබාගෙන නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් බලයලත් වෙළෙන්දා විසින් ආයෝජකගෙන් ලබාගත යුතුය.

3.7. 6 වන කාණ්ඩය සඳහා කොන්දේසි:

- i. බලයලත් වෙළෙඳුන් හට විනිමය පාලකගේ පූර්ව අනුමැතියකින් තොරව පහත සඳහන් ඇපකර වර්ග උපරිම සීමාවක් නොමැතිව නිකුත් කිරීමට හැකියාව ඇත.
 - අ. ටෙන්ඩරයේ හෝ මිල කැඳවුමේ පනවා ඇති කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාව තුළ කරනු ලබන කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් වූ ලංසු බැඳුම්කර.
 - ආ. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේ සාක්ෂි සහ කොන්ත්‍රාත්තුවේ සඳහන් කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාව තුළ කරනු ලබන කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් වූ කාර්ය සාධන බැඳුම්කර.
 - ඇ. ඇපකරයේ වටිනාකම ශ්‍රී ලංකාවේ උප කොන්ත්‍රාත්කරු විසින් විදේශ ව්‍යවහාර මුදල්වලින් ලද අත්තිකාරම් මුදලට වඩා අඩු හෝ සමාන අගයක් විය යුතු වීම සහ ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික කොන්ත්‍රාත්කරු විසින් උප කොන්ත්‍රාත්කරුගේ ශ්‍රී ලංකාවේ පවතින ගිණුම්වලට අත්තිකාරම් මුදල ලැබීමෙන් පසුව පමණක් වලංගුවීමට යටත්ව පූර්ව ගෙවීම් ඇපකර නිකුත් කළ හැක.
 - ii. ඉහත 3.7 (i) වන ඡේදයේ අ., ආ. සහ ඇ. යන අයිතම යටතේ සඳහන් කර ඇති ඇපකරවලට අමතර වෙනත් ඕනෑම ඇපකරයක් එක් කොන්ත්‍රාත්තුවක් සඳහා ඇ.එ.ජ.ඩොලර් 500,000 නොඉක්මවන ඒවා විය යුතුය.
4. ඉහත සඳහන් කරන ලද ඇපකර සම්බන්ධව ඇතිවන වලංගු හිමිකම් පෑම් තුළින් පැන නගින්නා වූ ප්‍රතිමුඛ ප්‍රේෂණ විනිමය පාලකට යොමු කිරීමකින් තොරව සිදු කිරීමටත් බලයලත් වෙළෙඳුන් හට අවසර ලබා දේ.
5. වාර්තා කිරීමේ අවශ්‍යතාවයන් : බලයලත් වෙළෙඳුන් විසින් මෙම විධානය යටතේ නිකුත් කරන ලද ඇපකර පිළිබඳ මාසික වාර්තාවක් මෙම නියෝගයට අමුණා ඇති ආකෘතියට අනුව ඊළඟ මාසයේ 15 වන දින හෝ ඊට පෙර විනිමය පාලක වෙත ඉදිරිපත් කළ යුතුය.
6. 2003 ජනවාරි 21 දිනැති 06/04/05/2003 අංක දරන මෙහෙයුම් උපදෙස් මෙයින් අවලංගු කරනු ලැබේ.

මෙයට - විශ්වාසී
පී.එච්.ඕ.වන්දනංග
විනිමය පාලක

ඇපකර පිළිබඳ වාර්තාව

බලයලත් වෙළෙන්ඳාගේ නම:

වර්ෂය හා මාසය:

1. ඇපකර පිළිබඳ විස්තර

වර්ගය	නිකුත් කරන ලද ඇපකර ගණන	වලංගු කාලය ඉකුත් වූ ඇපකර ගණන	වටිනාකම
1			
2			

2. හිමිකම් යටතේ කරන ලද ප්‍රතිමුඛ ප්‍රේෂණවල විස්තර, ඇත්නම්:

අ. සමාගමේ නම:

ආ. ප්‍රේෂණය කළ දිනය හා මුදල:

ඇ. හිමිකමේ ස්වභාවය:

ඈ. ඇපකර වර්ගය:

ඉහත සඳහන් තොරතුරු සත්‍ය සහ නිවැරදි බවට තහවුරු කරමි.

.....
දිනය

.....
බලයලත් නිලධාරියාගේ අත්සන

සම්බන්ධ අංකය : 06/04/10/2012

2012 දෙසැම්බර් 31

සියලුම බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

ආමුඛ ප්‍රේෂණ බෙදා හැරීමේ ගිණුම (IRDA)

එතෙර සේවා නියුක්ත පුද්ගල කණ්ඩායම්වල ඉපැයීම් පහසුවෙන් සහ ලාභදායීව ප්‍රේෂණය කිරීමේ පියවරක් වශයෙන්, මුහුදු යාත්‍රා/නැව්, වාණිජ ගුවන් යානා ආදියට මෙන්ම විදේශ රටවල දී ඉදිකිරීම්, පවිත්‍රතා, සෞඛ්‍යය, ආරක්ෂක, ගිණුම්කරණ, තෛතික හා වෙනත් සේවා සපයනු ලබන පුද්ගලයන්ගේ ඉපැයීම් බෙදාහැරීම සඳහා නිෂ්කාශන ගිණුමක් ලෙස භාවිතා කළ හැකි “ආමුඛ ප්‍රේෂණ බෙදාහැරීමේ ගිණුම (IRDA)” නමින් නව ගිණුමක් හඳුන්වාදීමට තීරණය කර ඇත. මෙම ගිණුම පහත කොන්දේසි හා නියමයන්වලට යටත් වනු ඇත:

- ආමුඛ ප්‍රේෂණ බෙදා හැරීමේ ගිණුම විවෘත කිරීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් ශ්‍රී ලංකාවෙන් පිටත දී සේවා සපයනු ලබන ශ්‍රී ලාංකිකයන්ගේ වේතන සහ/හෝ ඉපැයීම් බෙදාහැරීම සඳහා වැඩපිළිවෙළක් ඇති, ශ්‍රී ලංකාවේ සංස්ථාගත සමාගම් විසින් ආමුඛ ප්‍රේෂණ බෙදාහැරීමේ ගිණුම විවෘත කළහැක.
- ආමුඛ ප්‍රේෂණ බෙදාහැරීමේ ගිණුමට අවසරලත් බැර
 - විදේශීය සේවා යෝජකයන්ට සේවා සපයන ශ්‍රී ලාංකිකයන්ගේ වේතන සහ/හෝ ඉපැයීම් බෙදා හැරීම සම්බන්ධයෙන් එම සේවා යෝජකයන් සමග වැඩපිළිවෙළකට එළඹුණු සමාගම්වලට එකී සේවා යෝජකයන්ගෙන් බැංකු පද්ධතිය හරහා ලැබුණු ආමුඛ ප්‍රේෂණ.
 - බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්වෙරළ බැංකු ඒකකයේ විදේශීය සේවා යෝජකයා විසින් පවත්වාගෙන යන ගිණුමකින් කරන මාරු කිරීම්.
- ආමුඛ ප්‍රේෂණ බෙදාහැරීමේ ගිණුමට අවසරලත් හර
 - විදේශීය සේවා යෝජකයා විසින් රැකියාවේ යෙදවූ සේවා නියුක්තයන්ගේ ඉහත වැඩපිළිවෙළ යටතේ ලැබෙන ලැබීම් අන්තවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC), නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) හෝ ශ්‍රී ලංකා රුපියල් ගිණුම්වලට කරන මාරු කිරීම්.
 - අදාළ විදේශීය සේවා යෝජකයාගෙන් අය කළ කොමිස් සහ සේවා ගාස්තු වෙනුවෙන් ගිණුම් හිමියා විසින් පවත්වාගෙන යන විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුමකට (FEEA) කරන මාරු කිරීම්.
 - ආමුඛ ප්‍රේෂණ බෙදාහැරීමේ ගිණුමට නැවත තැන්පත් නොකිරීමේ කොන්දේසිය මත ශ්‍රී ලංකා රුපියල්වලින් ආපසු ගැනීම්වලට අවසර දිය හැක.
- මෙම ගිණුම කිසිම හේතුවක් නිසා අයිරාගත නොවිය යුතුය.
- වාර්තා කිරීම

බලයලත් වෙළෙඳුන් විසින් ආමුඛ ප්‍රේෂණ බෙදා හැරීමේ ගිණුමට/ගිණුමෙන් සිදු කළ බැර කිරීම් සහ හර කිරීම් අන්තර්ගත

වාර්තාවක් ත්‍රෛමාසික පදනමක් යටතේ සෑම කාර්තුවක් අවසාන වී සති දෙකක් ඇතුළත විනිමය පාලක වෙත එවිය යුතුය.

මෙයට - විශ්වාසී
ආර්.ආර්. ජයරත්න
අතිරේක විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/11/2012

2012 දෙසැම්බර් 31

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුම්

කලින් කලට සංශෝධනය කරන ලද අංක: EC/08/88/(D) දරන මෙහෙයුම් උපදෙස්වල 2.2 ඡේදය යටතේ සඳහන් කර ඇති බැර අයිතමවලට වැඩිමනත්ව අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට පහත දැ බැර කිරීම සඳහා අවසර දෙනු ලැබේ.

“(ඇ) අංක 06/04/10/2012 දරන ආමුඛ ප්‍රේෂණ බෙදා හැරීමේ ගිණුම සම්බන්ධ විධානය ප්‍රකාරව ආමුඛ ප්‍රේෂණ බෙදාහැරීමේ ගිණුමකින් අරමුදල් මාරු කිරීම.”

මෙයට - විශ්වාසී
ආර්.ආර්. ජයරත්න
අතිරේක විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/12/2012

2012 දෙසැම්බර් 31

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

න්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්

න්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සඳහා අවසරලත් බැර අයිතමවලට වැඩිමනත්ව, ආමුඛ ප්‍රේෂණ බෙදා හැරීමේ ගිණුමකින් (IRDA) නන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට අරමුදල් මාරු කිරීම සඳහා අවසර දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී
ආර්.ආර්. ජයරත්න
අතිරේක විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/13/2012

2012 දෙසැම්බර් 31

බලයලත් වෙළෙඳුන් වෙත විධානයන්
හිතවත් මහත්වරුනි,

විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම (FEEA)

විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් සඳහා අවසරලත් බැර අයිතමවලට වැඩිමනත්ව, ආමුඛ ප්‍රේෂණ බෙදා හැරීමේ ගිණුමකින් (IRDA) එම ගිණුම් හිමියාගේම විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුමට අරමුදල් මාරු කිරීම සඳහා මෙමගින් අවසර දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී
ආර්.ආර්. ජයරත්න
අතිරේක විනිමය පාලක

**ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශෙෂ**

අංක 1789/34 - 2012 දෙසැම්බර් මස 20 වැනි බ්‍රහස්පතින්දා - 2012.12.20

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම (ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වන අධිකාරය)

විනිමය පාලන පනතේ 7 වන සහ 8 වන වගන්ති ප්‍රකාරව වූ අවසරය

- 1. යම් තැනැත්තෙකු විසින් ඔහුගේ විදුහත් මුදල් මාරු කිරීමේ කාඩ්පතක් භාවිතයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත නන්තර්ජාතික

තැනැත්තෙකුට විදේශ ව්‍යවහාර මුදල්වලින් ගෙවීම් කිරීම සඳහා විනිමය පාලන පනතේ (ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වන අධිකාරය වූ) 7 වන සහ 8 වන වගන්තිවල කාර්ය සඳහා පහත දැක්වෙන නියමයන් හා කොන්දේසිවලට යටත්ව මෙයින් අවසර දෙනු ලැබේ.

2. ශ්‍රී ලංකාව තුළ නේවාසික තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික තැනැත්තෙකුට විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පතකින් (EFTC) මුදල් ගෙවීම පහත සඳහන් කාර්යයන් සඳහා පමණක් විය යුතු ය.
 - (i) සංචාරක, නවාතැන්, වෛද්‍ය පහසුකම්, ජීවන හා අධ්‍යාපන වියදම් ඇතුළු පෞද්ගලික ස්වභාවයේ සේවා සඳහා කාඩ්පත් හිමියකු විසින් විදේශ රටවල දී මුදල් ගෙවීම;
 - (ii) පෞද්ගලික ප්‍රයෝජනය සඳහා විදේශ රටවල දී භාණ්ඩ මිල දී ගැනීම සඳහා මුදල් ගෙවීම;
 - (iii) 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද විධිවිධානයන්හි සඳහන් නියමයන්, කොන්දේසි හා සීමාවන්ට යටත්ව පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සඳහා මුදල් ගෙවීම;
 - (iv) විදේශීය වෘත්තීමය ආයතනයකට හෝ අධ්‍යාපනික ආයතනයකට ගෙවිය යුතු පෞද්ගලික ස්වභාවයේ ලියාපදිංචිවීමේ ගාස්තු, අමතර ඉගැන්වීමේ ගාස්තු, විභාග ගාස්තු සහ වාර්ෂික දායක මුදල් ගෙවීම;
 - (v) පෞද්ගලික ස්වභාවයේ සංචාරක සහ සෞඛ්‍ය රක්ෂණ සඳහා පමණක් රක්ෂණ වාරික සම්බන්ධයෙන් මුදල් ගෙවීම;
 - (vi) ශ්‍රී ලංකාවේ සිටින අතරතුර පෞද්ගලික ස්වභාවයේ විදේශ සංචාර හා නවාතැන් පහසුකම් සම්බන්ධයෙන් මුදල් ගෙවීම.
 3. කාඩ්පත් හිමියා වෙතත් රටකට සංක්‍රමණය වන්නේ නම් හෝ විදේශ සේවා නියුක්තියක් සඳහා ශ්‍රී ලංකාව හැර යන්නේ නම්, ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තෙකුට නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ කාඩ්පතක්, කාඩ්පත නිකුත් කළ බැංකුවට භාර දිය යුතුය.
 4. (i) 2 ඡේදයේ විෂය පථයට අයත් නොවන යම් ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික තැනැත්තෙකුට විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පතක් හරහා කරනු ලබන යම් ගෙවීමක් සඳහා, එම ගෙවීම නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුමක, නේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් (RNNFC) ගිණුමක හෝ බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්වෙරළ ශාඛාවක ඇති ගිණුමක බැරට පවතින අරමුදල්වලින් ගෙවීම සඳහා අවසර දෙන ලද ගනුදෙනුවක් සම්බන්ධයෙන් නොවන්නේ නම්, එම ගෙවීම සඳහා විනිමය පාලකවරයාගෙන් පූර්ව ලිඛිත අවසරය අවශ්‍ය වන්නේය.
 - (ii) අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC) ගිණුමකට නිකුත් කරන ලද විද්‍යුත් මුදල් මාරුකිරීමේ කාඩ්පතක් හරහා ඕනෑම ගනුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික තැනැත්තෙකුට ගෙවීමක් නිදහසේ සිදු කළ හැක.
5. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍යවන්නේ නම් මිස, මෙම නිවේදනයේ කාර්ය සඳහා -
- 'විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත (EFTC)' යන්නෙන් බැර, හර හෝ වෙනත් යම් ආකාරයක වටිනාකමක් මාරු කිරීම සඳහා භාවිතා කරන්නට හැකියාව ලබා දෙන කාඩ්පතක් හෝ උපකරණයක් අදහස් වන අතර, ඊට ණය කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්), හර කාඩ්පත් (ඩෙබිට් කාඩ්) සහ වටිනාකම තැන්පත් කළ කාඩ්පත් ද ඇතුළත් වේ.
- 'පෞද්ගලික' යන්නෙන් කාඩ්පත හිමියාගේ, ඔහුගේ කලත්‍රයාගේ, ළමයින්ගේ සහ දෙමව්පියන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීම අදහස් වන අතර, එමගින් කාඩ්පත යම් වාණිජ කාර්යයන් සඳහා පාවිච්චි කිරීම අදහස් නොවේ.
- 2005 සැප්තැම්බර් 19 වැනි දින අංක 1411/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද දැන්වීම මෙයින් අවලංගු කරනු ලැබේ.

ශ්‍රී.එච්.ඕ. වන්දනා
විනිමය පාලක

2012 ක් වූ දෙසැම්බර් මස 20 වැනි දින,
කොළඹ දී ය.

යොමු අංක: 37/04/001/0004/012
වක්‍රලේඛ - 01/12

2012 පෙබරවාරි 28

බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, රක්ෂණ සහ
කොටස් තැරැව්කාර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරී වෙත,
හිතවත් මහත්මයාණනි/මහත්මියණි,

මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකාය මගින් නිකුත් කරන ලද නිර්දේශ 40+9 සංශෝධනය කිරීම

ඔබ දන්නා පරිදි මුදල් විශුද්ධීකරණය සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම් මැඩපැවැත්වීමෙහිලා අන්තර් ජාතික ප්‍රමිති සකසන්නා ලෙස මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකාය (මු.කා.සා.බ.) 2012 පෙබරවාරි 16 වන දින පැවති සැසි වාරයේ දී මෙතෙක් පැවති නිර්දේශ 40+9 වෙනස් කරන ලදී.
මෙසේ නව නිර්දේශ මගින්, මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීමට අදාළව වෙන්ව පැවති

නිර්දේශයන් ඒකාබද්ධ කරනු ලැබූ අතර සමූහ ඝාතක අවි ප්‍රවර්ධනයට අරමුදල් සැපයීම වැළැක්වීම මු.කා.සා.බ. විෂය පථයට අලුතින් එකතු කරන ලදී. තවද අනීතික ක්‍රියාවන්හි ලැයිස්තුවට දූෂණ හා බදු සම්බන්ධ අපරාධවලට අදාළව මුදල් විශුද්ධීකරණ ක්‍රියා ද අලුතින් ඇතුළත් කරන ලදී. එමෙන්ම මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමෙහිලා අවදානම පදනම් කරගත් ප්‍රවේශය ශක්තිමත් කිරීම තුළින් රටවලට සහ මූල්‍ය අතරමැදි ආයතනවලට සිය සම්පත් කාර්යක්ෂමව යොදා ගැනීමේ හැකියාව ලබා දෙන ලදී.

ශ්‍රී ලංකාව ආසියානු ශාන්තිකර කලාපීය මූල්‍ය විශුද්ධීකරණය පිළිබඳ කණ්ඩායමේ (කලාපීය/අධිකණ ආයතනයේ) ආරම්භක සාමාජික රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉහත සඳහන් නව නිර්දේශයන්ට අනුකූල වීම සඳහා අදාළ සංශෝධන ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කළ යුතුව ඇත.

එබැවින් මූල්‍ය බුද්ධි ඒකකය විසින් පවත්නා නීති රෙගුලාසි සංශෝධනය කිරීමේ කටයුතු යථාකාලයේ දී ආරම්භ කරනු ලබන අතර ඒ සඳහා සුදානම් වනු වස් මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකාය මගින් හඳුන්වා දුන් සංශෝධිත නිර්දේශයන් පිළිබඳ දැනුමක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටී. නව නිර්දේශයන් පහත සඳහන් වෙබ් අඩවිය හරහා ලබාගත හැක. <http://www.fatf-gafi.org/delaoecd/49/29/49684543.pdf>

මෙයට - විශ්වාසී
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත් : අනුකූලතා නිලධාරීන්

යොමු අංක: 37/04/001/0004/012
චක්‍රලේඛ අංකය - 02/12

2012 මාර්තු 1

බලපත්‍රලාභී බැංකු ආයතනයන්හි අනුකූලතා නිලධාරීන් වෙත,
හිතවත් මහත්මයාණනි/මහත්මියණි,

**ශාන්ත වින්සන්ට් සහ ග්‍රැනේඩියන්ස් (St.Vincent and the Grenadines - SVG)
මූල්‍ය බුද්ධි ඒකකයෙන් කෙරෙන දැනුම් දීමයි.**

ශාන්ත වින්සන්ට් සහ ග්‍රැනේඩියන්ස්හි, ඇරිසෝනාවේ ඕවර්සීස් ෆෙඩරල් බැංකුව (Overseas First Federal Bank) නමින් ශාන්ත වින්සන්ට් සහ ග්‍රැනේඩියන්ස් බලප්‍රදේශය තුළ බැංකු ආයතනයක්, ව්‍යාපාර කටයුතු කරන බවට ව්‍යාජ දැන්වීම් පළකර ඇතැයි ශාන්ත වින්සන්ට් සහ ග්‍රැනේඩියන්ස්හි මූල්‍ය බුද්ධි ඒකකය දැනුම් දී ඇත.

ඉහත බැංකුව <http://www.overseasfirstfederal.com/en/investment account.htm> වෙබ් අඩවිය හරහා සිය ව්‍යාපාර ලිපිනය ලෙස සඳර්ලන්ඩ් ගොඩනැගිල්ල, මරේ පාර, කිංස්ටන්, ශාන්ත වින්සන්ට් (Sutherland's Building, Murray Road, Kingstown, St Vincent) යනුවෙන් සඳහන් කළ ද එය සාවද්‍ය ප්‍රකාශයක් බවත් එවැනි බැංකුවක් සඳහා එරට ජාත්‍යන්තර බැංකු පනත යටතේ එහි ජාත්‍යන්තර මුදල් කටයුතු අධිකාරිය බලපත්‍ර නිකුත් කර නොමැති බවත් ශාන්ත වින්සන්ට් සහ ග්‍රැනේඩියන්ස් මූල්‍ය බුද්ධි ඒකකය තවදුරටත් සඳහන් කරයි.

මෙයට - විශ්වාසී
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත්: ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ මහ ලේකම්

යොමු අංක: 37/04/001/0004/012
චක්‍රලේඛ - 03/12

2012 මාර්තු 22

බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, රක්ෂණ සහ කොටස් තැරැවිකාර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
හිතවත් මහත්මයාණනි/මහත්මියණි,

**2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි තොරතුරු
වාර්තා කිරීමේ අවශ්‍යතාවයන්ට අනුකූල වීම**

2006 සැප්තැම්බර් 15 දිනැති 2006 අංක 4 දරන චක්‍රලේඛනයට අතිරේක ලෙස නිකුත් කෙරෙන මෙම චක්‍රලේඛයෙන්, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි සැකකටයුතු ගනුදෙනු වාර්තාවලට අදාළ වන්නාවූ 7, 12(1) සහ 14(1) වගන්තින්ට ඔබේ අවධානය යොමු කෙරේ.

සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ වගකීම
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි 7(1) වගන්තියට අනුකූලව, ආයතනයකට

(අ) යම් ගනුදෙනුවක් හෝ ගනුදෙනු කිරීමට තැත් කිරීමක්, යම් නීතිවිරෝධී කටයුත්තක් හෝ වෙනත් යම් සාපරාධී වරදක්

කිරීමට අදාළ විය හැකි යයි සැක කිරීමට තරම් හේතු ඇත්තා වූ ; හෝ

(ආ) එයට -

- (i) 2005 අංක 25 දරන ක්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති පනතේ විධිවිධාන යටතේ වරදකට සුදානම් වීමේ ක්‍රියාවකට ;
- (ii) නීති විරෝධී ක්‍රියාවක් සංස්ථාපනය කෙරෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් තැනැත්තකු හෝ තැනැත්තන් පිළිබඳ විමර්ශනය කිරීමකට, නඩු පැවරීමකට, නැතහොත් මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත හෝ 2006 අංක 5 දරන මුදල් විගුණකරණය වැළැක්වීමේ පනත හා 2005 අංක 25 දරන ක්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත ක්‍රියාත්මක කිරීමෙහිලා අන්‍යාකාරයෙන් සහාය වීමකට අදාළ විය හැකියයි සැක කිරීමට තරම් තොරතුරු ඇත්තා වූ අවස්ථාවක,

එම ආයතනය විසින්, හැකි ඉක්මනින් ක්‍රියාවෙහි යෙදිය හැකි තාක් දුරට සෞඛ්‍ය ඇති කර ගැනීමෙන් හෝ තොරතුරු ලැබීමෙන් පසුව, එහෙත්, එතැන් පටන් වැඩකරන දින දෙකක් පසු නොවී, ගනුදෙනුව හෝ ගනුදෙනු කිරීමට තැත්කිරීම නැතහොත්, තොරතුරු පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කරනු ලැබිය යුතුය.

සැකකටයුතු ගනුදෙනු හඳුනාගැනීමේ සහ වාර්තා කිරීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි 14(1) වගන්තියට අනුව, සෑම ආයතනයකම අනුකූලතා නිලධාරියා විසින්, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි 7 වන වගන්තිය ප්‍රකාර වාර්තා කිරීමේ අවශ්‍යතා සපුරාලීමට අදාළ කාර්ය පටිපාටි සහ පද්ධති ගොඩනංවා පවත්වාගෙන යා යුතු වේ. එසේම සැක කටයුතු ගනුදෙනු හඳුනා ගැනීමට ආයතනයේ නිලධාරීන්, සේවා නියුක්තිකයින් සහ නියෝජිතයින් පුහුණු කළ යුතු වේ.

සැකකටයුතු ගනුදෙනු වාර්තා කරන තැනැත්තන් ආරක්ෂා කිරීම

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි 12(1) වගන්තියට අනුව, එම පනත ප්‍රකාර සඳහා වශයෙන් හෝ එම පනත යටතේ සාදන ලද නියෝග හෝ රීති හෝ එම පනත ප්‍රකාර මූල්‍ය බුද්ධි ඒකකය විසින් දෙනු ලබන විධානවලට අනුකූලව, වාර්තාවක් ඉදිරිපත් කරන යම් තැනැත්තෙකුට එරෙහිව සිවිල්, අපරාධ හෝ විනයානුකූල නීති කෘත්‍ය කිසිවක් නොගත යුතුය.

සැකකටයුතු ගනුදෙනු වාර්තා ඉදිරිපත් කිරීම

සෑම ආයතනයක්ම විසින්, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ පත් කරන ලද අනුකූලතා නිලධාරියා මගින්, මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ වෙත සැකකටයුතු ගනුදෙනු වාර්තා කළ යුතු වේ. 2009 ජුනි 23, 2009 දෙසැම්බර් 17, 2010 අප්‍රේල් 6 සහ 2010 අප්‍රේල් 15 යන දානම්වලින් යුත් “මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා ඉදිරිපත් කිරීමේ ජාලගත පද්ධතිය” ශීර්ෂය යටතේ වූ වකුලේඛවලින් උපදෙස් දී ඇති පරිදි, සියලුම සැකකටයුතු ගනුදෙනු වාර්තා වෙබ් අතරු මුහුණත (<https://lankafin.cbsl.lk>) ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර සහතික කළ මුද්‍රිත පිටපත් පසුව ඉදිරිපත් කළ යුතු ය.

උක්ත කරුණු කිසියම් ආකාරයකින් උල්ලංඝනය කිරීම හෝ අනුකූලතාවය නොදැක්වීම මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුව දණ්ඩනයකට යටත් කළ හැකිය.

මෙයට විශ්වාසී
අධ්‍යක්ෂ
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත් : අනුකූලතා නිලධාරීන්

- අධ්‍යක්ෂ - බැංකු අධිකරණ දෙපාර්තමේන්තුව
- අධ්‍යක්ෂ - බැංකු නොවන මූල්‍ය ආයතන අධිකරණ දෙපාර්තමේන්තුව
- අධ්‍යක්ෂ නීති - ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
- අධ්‍යක්ෂ විමර්ශන - ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ

අංක 1756/27 - 2012 මැයි 04 වැනි සිකුරාදා - 2012.05.04

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකු නිවේදන

2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත

එල්.ඩී.බී. 3/2006.

මූල්‍ය බුද්ධි ඒකකය විසින්, 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 2 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ සාදනු ලබන රීති.

මූල්‍ය බුද්ධි ඒකකය,
(අත්සන් කළේ මූල්‍ය බුද්ධි ඒකකය සඳහා සහ එය වෙනුවෙනි)

2012 මැයි මස 04 වැනි දින,

කොළඹ දී ය.

රීති

2011 මාර්තු මස 28 වැනි දින අංක 1699/10 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද 2011 අංක 1 දරන බලපත්‍රලාභී බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් ගනුදෙනුකරු හඳුනාගැනීමේ (KYC) සහ ගනුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ (CDD) රීති පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

- (1) එහි I වැනි කොටසේ 8 වැනි රීතිය ඉවත්කර පහත දැක්වෙන රීතිය ආදේශ කිරීමෙන් :-
 “8. සෑම මූල්‍ය ආයතනයක් විසින්ම එකවර හෝ වරින්වර සිදු කරනු ලබන ගනුදෙනු සම්බන්ධයෙන්, ගනුදෙනුවක හෝ එකිනෙකට සම්බන්ධිත ගනුදෙනු මාලාවක මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ දෙක ඉක්මවන විට මේ රීතිවල 4 වැනි රීතියේ සඳහන් අවම තොරතුරු ලබාගත යුතු ය:
 එසේ වුව ද, ගනුදෙනුව හෝ එකිනෙකට සම්බන්ධිත ගනුදෙනු මාලාව සැක සහිත බවට හෝ අසාමාන්‍ය බවට සැක කිරීමට මූල්‍ය ආයතනයට සාධාරණ හේතු ඇත්නම්, මූල්‍ය ආයතනය විසින් ඉහත නිශ්චිතව සඳහන් මුදල පිළිබඳ සැලකිල්ලක් නොදක්වා එම අවම තොරතුරු ලබාගත යුතු ය.” ; සහ
- (2) එහි II වැනි කොටසේ 34 වැනි රීතියේ “ගිණුම් පවත්වාගෙන යාම” යන ශීර්ෂය යටතේ :-
 (අ) එහි 6 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :-
 “6. යම් අපේක්ෂිත ගනුදෙනුකරුවෙකුගේ නම අදාළ බලධාරීන් විසින් කලින් කල නිකුත් කරන ලද යම් හඳුනාගත් හෝ සැකසහිත ක්‍රස්තවාදී ලැයිස්තුවක හෝ විමසිලිමත්වීමේ ලැයිස්තුවක සඳහන්ව ඇත් ද යන්න සෑම මූල්‍ය ආයතනයක් විසින්ම සත්‍යායනය කළ යුතු ය”
 (ආ) එහි 13 වැනි ඡේදයේ “13 තුන්වන පාර්ශ්වයන් විසින් ඉතිරි කිරීමේ සහ/හෝ ජංගම ගිණුම්වල තැන්පත් කරනු ලබන මුදල් තැන්පතු සම්බන්ධයෙන්” යන වචන සහ ඉලක්කම් වෙනුවට “13. තුන්වන පාර්ශ්ව විසින් ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුම්වල තැන්පත් කරනු ලබන රුපියල් ලක්ෂ දෙකක් ඉක්මවන මුදල් තැන්පතු සම්බන්ධයෙන්” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්.

යොමු අංකය: 34/07/029/0001/001
වකුලේඛ අංකය: RTGS/01/2012

2012 ජනවාරි 13

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත,

2012 ජනවාරි මස 20 දින ලංකාසෙට්ල් පද්ධතියෙහි සජීවි මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩබිමෙහි සිට සිදු කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් පරීක්ෂාවට ලක්කිරීමේ අරමුණ ඇතිව 2012 ජනවාරි මස 20 වන සිකුරාදා දින ලංකාසෙට්ල් පද්ධතියෙහි (තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ ලංකාසෙකියු පද්ධතිය) සහ අනෙකුත් අදාළ පද්ධතීන් හි මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදුකරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

සීබීඑස්එල් නෙට් (CBSL Net) සමග සම්බන්ධ කර ඇති ඔබ ආයතනයෙහි පෞද්ගලික පරිගණකයන් ප්‍රතිප්‍රාප්ති වැඩබිම වෙත පිවිසිය හැකි වන පරිදි සකසා ඇත. කෙසේ වෙතත්, 2012 ජනවාරි මස 20 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම සම්බන්ධතාවයන් පරීක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමු. තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් නිලධාරීන් අමතා අවශ්‍ය සහාය ලබාගත හැකි වේ.

- ලසිත් ප්‍රනාන්දු මයා - 2477124 (lasith@cbsl.lk)
- රුසිරු බොරලුගොඩ මයා - 2398617 (rusiru@cbsl.lk)

එන්.ඩබ්.ඒ.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

ඒ.ජේ. ලක්ෂ්මන් පීරිස්
අතිරේක අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

යොමු අංකය: 34/07/029/0001/002
වකුලේඛ අංකය: RTGS/02/2012

2012 ජනවාරි 27

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත,

2012 පෙබරවාරි මස 03 දින ලංකාසෙට්ල් පද්ධතියෙහි ගනුදෙනු වේලාවන් සීමා කිරීම

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනවල ගනුදෙනු වේලාවන් සීමා කිරීම සැලකිල්ලට ගනිමින් 2012 පෙබරවාරි මස 03 දින (සෙනසුරාදාට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් දින භාගයක නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇති බැවින්) ශ්‍රී ලංකා

මහ බැංකුව විසින් ලංකාසෙට්ල් පද්ධතියේ ගනුදෙනු වේලාවන් පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව 2012 පෙබරවාරි මස 03 දින මධ්‍යහ්න 12.00 න් පසු ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කාලසටහන පහත සඳහන් පරිදි සංශෝධනය කර ඇත.

මෙහෙයුම	සංශෝධන වේලාව
විවෘත ප්‍රතිමිලදී ගැනුම් (වෙන්දේසිය) පියවුම	ප.ව. 12.45
බහුවිධ ශුද්ධ පියවුම-රුපියල් අභ්‍යන්තර නිෂ්කාගනය සහ ගැලපුම් නිෂ්කාගනය සහ පියවුම	ප.ව. 2.00
තෙවන පාර්ශ්වීය ගනුදෙනු සඳහා අවසන් වේලාව	ප.ව. 2.15
බහුවිධ ශුද්ධ පියවුම - ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (දෙවන සැසිය)	ප.ව. 2.15
විවෘත ප්‍රතිමිලදී ගැනුම් (ස්ථාවර පහසුකම්) පියවුම	ප.ව. 2.30
දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම සහ ප්‍රතිච්ඡාදන පියවුම	ප.ව. 2.45
පද්ධතිය ගනුදෙනු සඳහා වැසීම	ප.ව. 3.00
පද්ධතිය වැසීම	ප.ව. 3.30

එන්.ඩබ්.ඒ.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

රංජනී විරසිංහ
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

යොමු අංකය: 34/07/029/0001/001
චක්‍රලේඛ අංකය: RTGS/03/2012

2012 පෙබරවාරි 14

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

2012 පෙබරවාරි මස 18 දින සජීවී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලංකාසෙට්ල් පද්ධතිය විවෘත කිරීම

ලංකාසෙට්ල් පද්ධතියේ (තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පද්ධතිය) මෘදුකාංගවල සිදුකරන ලද නව සංස්කරණයේ පරීක්ෂණ සජීවීව අත්හදා බැලීම සඳහා 2012 පෙබරවාරි මස 18 වන සෙනසුරාදා දින සීමිත කාර්යයන් වෙනුවෙන් විවෘතව තබනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ. එසේ වුවද, ලංකාසෙට්ල් පද්ධතියට සම්බන්ධ අතුරු මුහුණත් (විවිධ වෙළෙඳ කටයුතු ආදී) සම්බන්ධ ගනුදෙනු පියවීම් පූර්වෝක්ත දිනයේ දී සිදුකරනු නො ලැබේ.

එබැවින් ලංකාසෙට්ල් පද්ධතිය පූර්වෝක්ත දිනයේ විවෘතව තබනු ලබනුයේ මෘදුකාංගවල සිදුකරන ලද නව සංස්කරණයේ පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂයෙන් නම් කරන ලද ගනුදෙනු පරීක්ෂා කිරීම සඳහා පමණක් වනු ඇත.

ඒ අනුව, පහත සඳහන් උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

1. නව සංස්කරණය සජීවී මෙහෙයුම් කටයුතු සඳහා 2012 පෙබරවාරි මස 21 දින විවෘත වනතුරු 2012 පෙබරවාරි 16 දිනට පසු දිනයක් වලංගු දිනය ලෙස යොදා ඉදිරි දින සහිත ස්විෆ්ට් (SWIFT) පණිවුඩ නොයැවීමට වගබලා ගත යුතුය. (2012 පෙබරවාරි මස 17 දින ගනුදෙනු සඳහා අදාළ ස්විෆ්ට් පණිවුඩ එදිනට සාමාන්‍ය පරිදි යැවිය හැකි වේ.)
2. 2012 පෙබරවාරි 16 දිනට පසු දිනයක් වලංගු දිනය ලෙස යොදා යවන ලද ගනුදෙනු ඇත්නම් ඒවා අවලංගු කිරීමට වගබලා ගත යුතුය.
3. 2012 පෙබරවාරි මස 18 දින සජීවී පරීක්ෂණය අවසානයේ දී ඉදිරි දාතම සහිත ගනුදෙනු පද්ධතියෙන් ඉවත් කරන හෙයින් 2012 පෙබරවාරි මස 18 දින (සජීවී පරීක්ෂණ දිනය) තුළ කිසිදු ඉදිරි දාතම සහිත ගනුදෙනුවක් පද්ධතියට ඇතුළත් නොකළ යුතු ය.
4. 2012 පෙබරවාරි මස 18 දින, CBCELKLAXXX, CBCELKLSXXX සහ CBCELKLXXXX යන කේත අංක මගින් ජනනය කරනු ලබන ස්විෆ්ට් (SWIFT) පණිවුඩ සියල්ල නොසලකා හැරිය යුතු ය.

ලංකාසෙට්ල් සහභාගීත්ව ආයතන සමඟ පැවැත්වෙන මෙම සජීවී පරීක්ෂණය **2012 පෙබරවාරි මස 18 වන සෙනසුරාදා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා පැවැත්වේ.**

අවශ්‍ය පරීක්ෂණ සැලැස්ම, 2013 පෙබරවාරි 17 දිනට හෝ ඊට පෙර තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහභාගීත්ව ආයතන වෙත විද්‍යුත් තැපෑලෙන් එවනු ලැබේ.

එන්.ඩබ්.ඒ.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

රංජනී විරසිංහ
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

යොමු අංකය: 34/07/029/0001/002
චක්‍රලේඛ අංකය: RTGS/04/2012

2012 මාර්තු 21

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියෙහි ඩිජිටල් වර්ධන බැන්ක් ලිමිටඩ් හි හඳුනාගැනීමේ තොරතුරු වෙනස් කිරීම

2012 අප්‍රේල් මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි ලංකාසෙට්ල් පද්ධතියෙහි ඇති ඉහත බැංකුවේ හඳුනාගැනීමේ තොරතුරු පහත සඳහන් පරිදි වෙනස් වනු ඇත.

- i. සහභාගිත්ව ආයතනයේ නම : ඩිජිටල් වර්ධන බැන්ක් පිළිපි
- ii. ස්විෆ්ට් බැංකු හඳුනාගැනීමේ කේත අංකය : DFCCLKLXXXX
- iii. තත්කාලීන දළ පියවීම් පද්ධතියෙහි පියවීම් ගිණුම් අංකය : DFCCLKLXXXX 010004423

ලංකාසෙට්ල් පද්ධතියෙහි හඳුනාගැනීමේ තොරතුරු වෙනස්වන ක්‍රියාවලියේ දී පහත සඳහන් දෑ සිදුවනු ඇති බවට දැනුම් දෙනු ලැබේ.

- I. 2012 මාර්තු මස 27 දින සිට ලංකාසෙට්ල් පද්ධතියෙහි ඩිජිටල් වර්ධන බැන්ක් පිළිපි නමින් DFCCLKLXXXX 010004423 අංක දරන නව පියවීම් ගිණුමක් විවෘත කරනු ලබන අතර එය 2012 අප්‍රේල් මස 05 දින දක්වා අත්හිටවූ ගිණුමක් තත්වයෙන් තබනු ඇත. මෙම කාලසීමාව ලබා දී ඇත්තේ ඩිජිටල් වර්ධන බැන්ක් පිළිපි වෙත සිය කේත අංකය වෙනස් කිරීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා ය. DFCCLKLXXXX 010004423 අංක සහිත නව පියවීම් ගිණුම 2012 අප්‍රේල් මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනු ඇත. (2012 අප්‍රේල් මස 06 සිට 08 දක්වා නිවාඩු දිනයන් වේ) ;
- II. ලංකාසෙට්ල් පද්ධතියේ ඇති ගිණුම් ශේෂයන් සහ සුරැකුම්පත් දැරීම් නව ගිණුම් වෙත මාරුකිරීම සඳහා ඩිජිටල් වර්ධන බැන්ක් පිළිපි වෙත ව්‍යාපාරික දින දෙකක (එනම් 2012 අප්‍රේල් මස 09 සහ 10 දිනයන්) කාලයක් ලබාදෙනු ඇත. මෙම කාලය තුළදී පියවීම් ගිණුම් අංක NMNJ LKLXXXX 010004423 සහ DFCCLKLXXXX 010004423 යන ගිණුම් දෙකම ලංකාසෙට්ල් පද්ධතිය තුළ සක්‍රීයව පවතිනු ඇත;
- III. එම බැංකුවෙහි දැනට පවතින NMNJ LKLXXXX 010004423 දරන පියවීම් ගිණුම 2012 අප්‍රේල් මස 11 දින සිට අක්‍රීයව පවතින හෙයින් එම ගිණුම 2012 අප්‍රේල් මස 11 දින සිට අත්හිටවූ තත්වයේ පවතිනු ඇත; සහ
- IV. ඉහත වෙනස්වීම් පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා සියළුම සහභාගිත්ව ආයතනවලට අදාළ ස්විෆ්ට් පණිවුඩ යවනු ඇත.

2012 අප්‍රේල් මස 05 දිනයෙන් පසුව ගෙවීම්/සුරැකුම්පත් පිළිබඳ පියවීම් උපදෙස් ඩිජිටල් වර්ධන බැන්ක් ලිමිටඩ් හි දැනට පවතින බැංකු හඳුනා ගැනීමේ කේත අංකය වන NMNJ LKLXXXX වෙත යොමු නොකළ යුතුය. 2012 අප්‍රේල් මස 09 දින සිට සියළුම ගෙවීම්/සුරැකුම්පත් පිළිබඳ පියවීම් උපදෙස් ඩිජිටල් වර්ධන බැන්ක් පිළිපි හි නව බැංකු හඳුනාගැනීමේ කේත අංකය වන DFCCLKLXXXX වෙත යොමුකළ යුතු ය.

එන්.ඩබ්.ඒ.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

රංජනී විරසිංහ
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

යොමු අංකය: 34/07/029/0001/002
චක්‍රලේඛ අංකය: RTGS/05/2012

2012 මාර්තු 28

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියෙහි ඩිජිටල් වර්ධන බැන්ක් ලිමිටඩ් හි හඳුනාගැනීමේ තොරතුරු වෙනස් කිරීම

2012 මාර්තු 21 දිනැති ආර්ටීඑස්/04/2012 අංක දරන චක්‍රලේඛය හා බැඳේ.

ඩිජිටල් වර්ධන බැන්ක් පිළිපි විසින් සිය බැංකු හඳුනා ගැනීමේ කේත අංකය වෙනස් කිරීමේ දිනය කල් දමා ඇති බව 2012 මාර්තු මස 23 දින අප වෙත දන්වා ඇත. ඒ අනුව, ඉහත හඳුනාගැනීමේ චක්‍රලේඛයේ පැහැදිලි කර ඇති යෝජිත විධිවිධාන ක්‍රියාත්මක නොවන බැවින් එම චක්‍රලේඛයෙහි අඩංගු කරුණු නොසලකා හරින මෙන් ඉල්ලා සිටිමු.

ඩිජිටල් වර්ධන බැන්ක් පිළිපි හි නව බැංකු හඳුනාගැනීමේ කේත අංකය සක්‍රීය වන දිනය සහ අනෙකුත් තොරතුරු යථා කාලයේ දී දැනුම් දෙනු ඇත.

එන්.ඩබ්.ඒ.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

රංජනී විරසිංහ
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

යොමු අංකය: 34/07/029/0001/002
වකුලේඛ අංකය: RTGS/06/2012

2012 අප්‍රේල් 19

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියෙහි ඩිපෝසිට් වර්ධන බැන්ක් ලිමිටඩ් හි හඳුනාගැනීමේ තොරතුරු වෙනස් කිරීම

ඉහත මාතෘකාව සම්බන්ධ 2012 මාර්තු මස 28 දිනැති අංක ආර්ටීඊඑස්/05/2012 දරන වකුලේඛයට වැඩිමනත්වය.

ඒ අනුව 2012 මැයි මස 08 දින සිට බලපැවැත්වෙන පරිදි ලංකාසෙට්ල් පද්ධතියෙහි ඇති ඉහත බැංකුවේ හඳුනාගැනීමේ තොරතුරු පහත සඳහන් පරිදි වෙනස් වනු ඇත.

- i. සහභාගිත්ව ආයතනයේ නම : ඩිපෝසිට් වර්ධන බැන්ක් පීඑල්සී
- ii. ස්විෆ්ට් බැංකු හඳුනාගැනීමේ කේත අංකය : DFCCLKLXXXX
- iii. තත්කාලීන දළ පියවීම් පද්ධතියෙහි පියවීම් ගිණුම් අංකය : DFCCLKLXXXX 010004429

ලංකාසෙට්ල් පද්ධතියෙහි හඳුනාගැනීමේ තොරතුරු වෙනස් වන ක්‍රියාවලියේ දී පහත සඳහන් දෑ සිදුවනු ඇති බවට දැනුම් දෙනු ලැබේ.

- I. 2012 අප්‍රේල් මස 20 දින සිට ලංකාසෙට්ල් පද්ධතියෙහි ඩිපෝසිට් වර්ධන බැන්ක් පීඑල්සී නමින් DFCCLKLXXXX 010004429 අංක දරන නව පියවීම් ගිණුමක් විවෘත කරනු ලබන අතර එය 2012 මැයි මස 04 දින දක්වා අත්හිටුවූ ගිණුමක් තත්ත්වයෙන් තබනු ඇත. මෙම කාලසීමාව ලබා දී ඇත්තේ ඩිපෝසිට් වර්ධන බැන්ක් පීඑල්සී වෙත සිය කේත අංකය වෙනස් කිරීමට අදාළ කටයුතු කිරීම සඳහා ය. DFCCLKLXXXX 010004429 අංක සහිත නව පියවීම් ගිණුම 2012 මැයි මස 08 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනු ඇත. (2012 මැයි මස 05 සිට 08 දක්වා නිවාඩු දිනයන් වේ);
- II. ලංකාසෙට්ල් පද්ධතියේ ඇති ගිණුම් ශේෂයන් සහ සුරැකුම්පත් දැරීම් නව ගිණුම් වෙත මාරුකිරීම සඳහා ඩිපෝසිට් වර්ධන බැන්ක් පීඑල්සී වෙත ව්‍යාපාරික දින දෙකක (එනම් 2012 මැයි මස 08 සහ 09 දිනයන්) කාලයක් ලබාදෙනු ඇත. මෙම කාලය තුළදී පියවීම් ගිණුම් අංක NMNJ LKLXXXX 010004423 සහ DFCCLKLXXXX 010004429 යන ගිණුම් දෙකම ලංකාසෙට්ල් පද්ධතිය තුළ සක්‍රීයව පවතිනු ඇත;
- III. එම බැංකුවෙහි දැනට පවතින NMNJ LKLXXXX 010004423 දරන පියවීම් ගිණුම 2012 මැයි මස 10 දින සිට අක්‍රීයව පවතින හෙයින් එම ගිණුම 2012 මැයි මස 10 දින සිට අත්හිටවූ තත්ත්වයේ පවතිනු ඇත; සහ
- IV. ඉහත වෙනස්වීම් පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා සියළු සහභාගිත්ව ආයතනවලට අදාළ ස්විෆ්ට් පණිවුඩ යවනු ඇත.

2012 මැයි මස 04 දිනයෙන් පසුව ගෙවීම්/සුරැකුම්පත් පිළිබඳ පියවීම් උපදෙස් ඩිපෝසිට් වර්ධන බැන්ක් ලිමිටඩ් හි දැනට පවතින බැංකු හඳුනා ගැනීමේ කේත අංකය වන NMNJ LKLXXXX වෙත යොමු නොකළ යුතුය. 2012 මැයි මස 08 දින සිට සියළු ගෙවීම්/සුරැකුම්පත් පිළිබඳ පියවීම් උපදෙස් ඩිපෝසිට් වර්ධන බැන්ක් පීඑල්සී හි නව බැංකු හඳුනාගැනීමේ කේත අංකය වන DFCCLKLXXXX වෙත යොමුකළ යුතු ය.

එන්.ඩබ්.ඊ.ආර්.ඩී. නානායක්කාර
අතිරේක රාජ්‍ය ණය අධිකාරී

ඒ.ජේ. ලක්ෂ්මන් පිරිස්
අතිරේක අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

යොමු අංකය: 34/07/029/0001/002
වකුලේඛ අංකය: RTGS/07/2012

2012 අප්‍රේල් 26

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත,

**ලංකාසෙට්ල් පද්ධතියෙහි රෙගුලාසි සංශෝධනය
ආර්ටීඊඑස්/එස්එස්එස්එස් ගාස්තු හා ලංකාසෙට්ල් පද්ධතියේ අයකිරීම් සංශෝධනය**

ලංකාසෙට්ල් පද්ධති රෙගුලාසි පිළිබඳ වෙළුම් අංක 4 හි (සංශෝධිත) අංක 8 වන රෙගුලාසියට සහ මැන්ඩේටරි ගිවිසුමේ 4 වන වගන්තියට අනුකූලව, ලංකාසෙට්ල් පද්ධතියේ රෙගුලාසිවල එන ඇමුණුම බී මේ සමඟ උපලේඛනයෙහි දක්වා ඇති පරිදි සංශෝධනය කරන ලදී. ඒ අනුව ගනුදෙනු සඳහා අය කෙරෙන ගාස්තු 2012 ජූනි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි රු. 450/- සිට රු. 600/- දක්වා වැඩිකර ඇති බව ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

යූ.එල්. මුතුගල
වැඩබලන රාජ්‍ය ණය අධිකාරී

රංජනී විරසිංහ
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

ඇමුණුම බී (2012 අප්‍රේල් මස 26 දින සංශෝධනය)

ලංකාසෙට්ල් ගාස්තු සහ අයකිරීම පිළිබඳ උපලේඛනය

2012 ජූනි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියළුම ගාස්තු ඇතුළත් වන පරිදි එක් ගනුදෙනුවක් සඳහා රු. 600/- බැගින් ලංකාසෙට්ල් සහභාගිකරුවන්ගෙන් අය කරනු ඇත.

ගාස්තු සහ අයකිරීම් සම්බන්ධයෙන් ගනුදෙනුවක් යන්න පහත සඳහන් පරිදි අර්ථ නිරූපණය කර ඇත.

1. පහත සඳහන් පණිවුඩ කාණ්ඩයන් යටතේ ලංකාසෙට්ල් පද්ධතිය ඇතුළත සහභාගිත්ව ආයතන විසින් තම ගිණුම් හර කරමින් පියවීම් සිදුකරන ලද ඕනෑම වර්ගයක ගනුදෙනුවක්
 - (අ) එම් ටී 102 - බහුවිධ ගනුදෙනුකාර බැර පැවරුම
 - (ආ) එම් ටී 103 - කේවල ගනුදෙනුකාර බැර පැවරුම
 - (ඇ) එම් ටී 202 - සාමාන්‍ය මූල්‍ය ආයතන පැවරුම
 - (ඈ) එම් ටී 205 - මූල්‍ය ආයතන පැවරුම් ක්‍රියාත්මක කිරීම
 - (ඉ) එම් ටී 541 - ගෙවීමට එරෙහිව ලැබීම
2. එම් ටී 540 යොදා ගනිමින් සහභාගිත්ව ආයතන විසින් ලංකාසෙට්ල් පද්ධතිය මගින් සුරැකුම් පියවීම සඳහා කරනු ලබන ඕනෑම ගනුදෙනුවක්.

සහභාගිත්ව ආයතන විසින් ඉහත සඳහන් ගනුදෙනු සම්බන්ධ ගාස්තුවලට අමතරව, ස්විෆ්ට් (SWIFT) පණිවුඩ ආශ්‍රිත ගාස්තු ද දැරිය යුතුය. එම ගාස්තු වෙනුවෙන් ස්විෆ්ට් (SWIFT) ආයතනය විසින් වෙනම බිල්පත් නිකුත් කරනු ලබන අතර ඒ සඳහා සහභාගිත්ව ආයතන විසින් එම ආයතනය වෙත සෘජුවම ගෙවීම් සිදුකළ යුතුය.

යොමු අංකය: 34/07/029/0001/002
වක්‍රලේඛ අංකය: RTGS/08/2012

2012 ජූලි 16

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත,

2012 ජූලි මස 20 දින ලංකාසෙට්ල් පද්ධතියෙහි සජීවී මෙහෙයුම් කටයුතු විකල්ප මෙහෙයුම් වැඩබිමෙහි සිට සිදු කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් පරීක්ෂාවට ලක්කිරීමේ අරමුණ ඇතිව 2012 ජූලි මස 20 වන සිකුරාදා දින ලංකාසෙට්ල් පද්ධතියෙහි (තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ ලංකාසෙකියු පද්ධතිය) සහ අනෙකුත් අදාළ පද්ධතීන් හි මෙහෙයුම් කටයුතු ප්‍රතිප්‍රාප්ති වැඩබිමෙහි සිට සිදුකරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

සීබීඑස්එල් නෙට් (CBSL Net) සමග සම්බන්ධ කර ඇති ඔබ ආයතනයෙහි පෞද්ගලික පරිගණකයන් ප්‍රතිප්‍රාප්ති වැඩබිම වෙත පිවිසිය හැකි වන පරිදි සකසා ඇත. එසේ වෙතත්, 2012 ජූලි මස 20 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම සම්බන්ධතාවය පරීක්ෂා කර ගන්නා මෙන් ඉල්ලමු. තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් නිලධාරීන් අමතා අවශ්‍ය සහාය ලබාගන්නා මෙන් ඉල්ලමු.

- ලසිත් ප්‍රනාන්දු මයා - 2477124 (lasith@cbsl.lk)
- රුසිරු බොරලුගොඩ මයා - 2398617 (rusiru@cbsl.lk)

රාජනී වීරසිංහ
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

යු.එල්. මුතුගල
වැඩබලන රාජ්‍ය ණය අධිකාරී

යොමු අංකය: 34/07/029/0001/002
වක්‍රලේඛ අංකය : RTGS/09/2012

2012 ඔක්තෝබර් 22

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගිත්ව ආයතන වෙත,

2012 ඔක්තෝබර් මස 26 දින ලංකාසෙට්ල් පද්ධතියේ මෙහෙයුම් කටයුතු

2012 ඔක්තෝබර් මස 26 දින සැරවීමට නියමිතව තිබූ හජීජ් උත්සවය 2012 ඔක්තෝබර් මස 27 වන දිනට යෙදී ඇත. එහෙයින්, 2012 ඔක්තෝබර් මස 27 වන සෙනසුරාදා දින රජයේ සහ විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසත් 2012 ඔක්තෝබර් මස 26 වන සිකුරාදා දින රජයේ සහ බැංකු නිවාඩු දිනයක් නොවන බවටත් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, ලංකාසෙට්ල් පද්ධතිය සහ ආශ්‍රිත අනුපද්ධතීන් 2012 ඔක්තෝබර් මස 26 දින ව්‍යාපාර කටයුතු සඳහා විවෘතව තබනු ලබන අතර ලංකාසෙට්ල් පද්ධතියෙහි පද්ධති රීතීන්හි සඳහන්ව ඇති දෛනික මෙහෙයුම් කාලසටහන අනුව කටයුතු කරනු ඇත.

ඒ.ජේ. ලක්ෂ්මන් පීරිස්
අතිරේක අධ්‍යක්ෂ/ ගෙවීම් සහ පියවීම්

එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

- පිටපත්: 1. ලේකම්, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය
- 2. සභාපති, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමය
- 3. සාමාන්‍යාධිකාරී, ලංකාක්ලියර් (පුද්.) සමාගම

යොමු අංකය: 34/07/029/0001/001

2012 දෙසැම්බර් 26

චක්‍රලේඛ අංකය: RTGS/10/2012

ලංකාසෙවිල් පද්ධතියේ සියළුම සහභාගීන්ව ආයතන වෙත,

ලංකාසෙක්‍ර හි මධ්‍යම තැන්පත් පද්ධතියෙහි ඇති ආයෝජක තොරතුරු නාමාවලිය ප්‍රමිතිකරණය කිරීම

1. ලංකාසෙවිල් පද්ධතියේ රීතීන්ට අනුව තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලංකාසෙක්‍ර හි භාරකරු ලෙස කටයුතු කරන සෘජු ගනුදෙනුකර සහභාගිකරුවන් විසින් සිය ගනුදෙනුකරුවන් රාජ්‍ය සුරැකුම්පත්වල නීත්‍යානුකූල අයිතිය ලබාගත් විට එම ගනුදෙනුකරුවන්ගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය/සමාගම් ලියාපදිංචි අංකය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද වෙනත් හඳුනා ගැනීමේ ලියවිල්ලක අංකයක් හැකි ඉක්මනින් සහ නිරවද්‍යව මධ්‍යම තැන්පතු පද්ධතියෙහි වාර්තා කළ යුතුය.
2. එබැවින්, 2013 ජනවාරි මස 01 දින සිට ආයෝජකයින් මධ්‍යම තැන්පතු පද්ධතියෙහි ලියාපදිංචි කරන අවස්ථාවේ දී පහත සඳහන් අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කරන මෙන් ලංකාසෙවිල් පද්ධතියෙහි සෘජු ගනුදෙනුකර සහභාගිකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
 - (අ) මධ්‍යම තැන්පතු පද්ධතියෙහි නව ගිණුම් විවෘත කරන අවස්ථාවේදී ප්‍රාථමික ප්‍රතිලාභ හිමිකරුවන් සඳහා වූ කේත අංකය ලෙස තනි පුද්ගලයෙකු සඳහා ජාතික හැඳුනුම්පත් අංකයත්, ආයතනයක් සඳහා සමාගම් ලියාපදිංචි අංකයත් පමණක් භාවිතා කළ යුතු ය.
 - (ආ) ජාතික හැඳුනුම්පත/සමාගම් ලියාපදිංචි සහතිකය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද වෙනත් හඳුනාගැනීමේ ලියවිල්ලක සඳහන් වන ආකාරයට ආයෝජකයින්ගේ නම් සටහන් කළ යුතුය. ආයෝජකයින්ගේ ගිණුම් ප්‍රකාශ කලට වේලාවට බාරදීම සඳහා ලිපිනය, දැනට පවතින මෙන්ම සම්පූර්ණ ලිපිනය ද විය යුතුය.
 - (ඇ) මධ්‍යම තැන්පතු පද්ධතියෙහි ගිණුම් විවෘත කරන අවස්ථාවේදී ඇමුණුම 1 හි සඳහන් වන ආකාරයට ආයෝජකයින් වර්ගීකරණය කළ යුතු ය.
3. මධ්‍යම තැන්පතු පද්ධතියෙහි දැනට පවතින ගිණුම්, ප්‍රාථමික ප්‍රතිලාභ හිමියන් සඳහා වූ කේත අංකය ලෙස ජාතික හැඳුනුම්පත් අංකය/සමාගම් ලියාපදිංචි අංකය ඇතුළත් වන ලෙස සහ නියමිත ආයෝජන වර්ගයට අනුව 2013 ජූනි මස 30 දිනට පෙර සංශෝධනය කළ යුතු ය.

එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර
රාජ්‍ය ණය අධිකාරී

ඒ.ජේ.එල්. පීරිස්
අතිරේක අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

ඇමුණුම 1

හිමිකම් වර්ගය

ශ්‍රී ලංකා මහ බැංකුව	රජයේ විශ්‍රාම අරමුදල	ඒකක භාර අරමුදල (Mutual Fund)
සේවක අර්ථසාධක අරමුදල	පාරිතෝෂික අරමුදල	අනෙකුත්*
සේවක භාරකාර අරමුදල	පුද්ගලයින්	ප්‍රාථමික වෙළෙඳුන්
මූල්‍ය සමාගම්	රක්ෂණ සමාගම	පෞද්ගලික විශ්‍රාම ගිණුම්
හමුදාවන්	ලිසිං සමාගම	පෞද්ගලික අර්ථසාධක අරමුදල
රජයේ අධිකාරී	බලපත්‍රලාභී වාණිජ බැංකුව	පොදු සේවා අර්ථසාධක අරමුදල
රජයේ මණ්ඩල	බලපත්‍රලාභී විශේෂිත බැංකුව	ඉතිරිකිරීමේ ආයතන
රජයේ සංස්ථා	වෙළෙඳපොළ අතරමැදියන්	කොටස් වෙළෙඳපොළ තැරැවිකරුවන්
රජයේ දෙපාර්තමේන්තු	අමාත්‍යාංශ	ඒකක භාර (Unit Trust)
රජයේ අරමුදල	මුදල් බ්‍රෝකර්වරු	

*මෙම වර්ගයට ඇතුළත් කිරීමට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව අමතන්න.

මෙහෙයුම් උපදෙස් අංක : RDD/2012/01

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
නැ.පෙ. 590,
අංක 30, ජනාධිපති මාවත,
කොළඹ 01.
2012.01.02
දුරකථන : 2477447/2477528/2477452/2477473
ෆැක්ස් : 2477733/2477734

වෙත, ලංකා බැංකුව, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, සණස සංවර්ධන බැංකුව, සම්පත් බැංකුව, ඩී.එෆ්.සී.බැංකුව, යුනියන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, පෑන් ඒෂියා බැංකුව. මහත්මයාණෙනි/මහත්මියනි,

පිබිඳෙන උතුර ණය යෝජනා ක්‍රමය වක්‍රීය අරමුදල - අදියර II

1. හැඳින්වීම

ශ්‍රී ලංකාවේ උතුරු පළාත් තුළ කෘෂිකාර්මික, පශු සම්පත් පාලනය, ධීවර කටයුතු, ක්‍ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාර සඳහා ණය පහසුකම් සැපයීම මගින් ආර්ථික කටයුතු නගා සිටුවීමේ අරමුණ පෙරදැරි කොටගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උක්ත ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී. මේ යටතේ සුදුසුකම් සපුරන ලද ණය ගැණුම්කරුවන් වෙත තෝරගත් සහභාගිත්ව මූල්‍ය ආයතන එනම් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා ණය පහසුකම් ප්‍රදානය කරනු ලැබේ.
2. ව්‍යාපෘතියේ සමස්ත කළමනාකරණය

ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබේ.
3. ණය යෝජනා ක්‍රමය
 - 3.1 සමස්ත අරමුදල : “පිබිඳෙන උතුර” විශේෂ ණය යෝජනා ක්‍රමයේ පිළිලැබුම් මේ සඳහා භාවිතා කරනු ලැබේ.
 - 3.2 ණය : ව්‍යාපෘතිය සඳහා තක්සේරු කළ මුදලින් 90%ක් උපරිමය රු.200,000/-ක සීමාවකට යටත්ව.
 - 3.3 ප්‍රතිමූල්‍ය : සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් නිදහස් කරනු ලැබූ මුදලින් 90%ක් ප්‍රතිමූල්‍ය වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනු ලැබේ.
 - 3.4 ප්‍රතිමූල්‍ය වෙනුවෙන් සහභාගිත්ව මූල්‍ය : වසරකට 4% ආයතන ගෙවිය යුතු පොලී අනුපාතය
 - 3.5 ණය පහසුකම් සඳහා පොලී අනුපාතය : වසරකට 9%
 - 3.6 සහන කාලය : පළමු ණය වාරිකය නිදහස් කළ දින සිට උපරිමය මාස 6 ක් දක්වා. මෙය ව්‍යාපෘතියේ ස්වභාවය අනුව වෙනස් විය හැක.
 - 3.7 උප-ණය සඳහා වන ගෙවුම් කාලය : ව්‍යාපෘතියේ ස්වභාවය අනුව උපරිමය වසර 5 ක් දක්වා
 - 3.8 දියත් කරන ලද දිනය : 2002 ජනවාරි මස 02 වන දින
 - 3.9 ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ : උතුරු පළාතේ සියළු දිස්ත්‍රික්කවල
4. සුදුසුකම් ලබන ව්‍යාපෘති

පහත සඳහන් අංශ යටතේ එන තෙතිකව පිළිගන්නා ඕනෑම ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මූල්‍යනය කිරීම පිළිබඳ සලකා බැලීම සඳහා සුදුසුකම් ලබයි.

 - (අ) කෘෂිකර්මය සහ ඒ හා සම්බන්ධ කටයුතු
 - (ආ) පශු සම්පත් සංවර්ධනය
 - (ඇ) ධීවර කටයුතු සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්
 - (ඈ) ක්‍ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාපාර
 - (ඉ) වෙළෙඳ සහ අනෙකුත් ස්වයං රැකියා ව්‍යාපෘති
5. උප-ණයගනුවත් සඳහා සුදුසුකම් ලැබීමේ කොන්දේසි
 - 5.1 උතුරු පළාත තුළ ස්ථිර පදිංචිකරුවකුවීම
 - 5.2 අළුතෙන් ආරම්භ කරන හෝ යළි ආරම්භ කරන ව්‍යාපෘති සඳහා සම්පූර්ණ ඇස්තමේන්තුගත මුදලින් 10%කට නොඅඩු ප්‍රාග්ධනය සම්පාදනය කිරීමේ හැකියාව ප්‍රාග්ධනය, මුදල් හෝ ශ්‍රමය කළමනාකරණ හැකියාව වැනි කවර හෝ ආකාරයකින් විය හැක.

- 5.3 යෝජිත ව්‍යාපෘතියට හොඳ මුදල් ප්‍රවාහයක් පැවැතීම සහ ඉහළ ණය ආපසු ගෙවීමේ මනා හැකියාව පිළිබඳව සහභාගිත්ව මූල්‍ය ආයතනයට සෑහීමකට පත්වීම.
- 5.4 සහභාගිත්ව මූල්‍ය ආයතනය විසින් තීරණය කරනු ලබන සුරැකුම් ඉදිරිපත් කිරීමේ හැකියාව පැවතීම.
- 6. සහභාගිත්ව මූල්‍ය ආයතන
 - පහත සඳහන් උතුරු පළාත තුළ ශාඛා පවත්වාගෙන යනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහභාගිත්ව මූල්‍ය ආයතන වශයෙන් තෝරා ගනු ලැබ ඇත.
 - ලංකා බැංකුව
 - මහජන බැංකුව
 - හැටන් නැෂනල් බැංකුව
 - කොමර්ෂල් බැංකුව
 - සෙලාන් බැංකුව
 - සණස සංවර්ධන බැංකුව
 - සම්පත් බැංකුව
 - ඩීඑෆ්සීබී බැංකුව
 - යූනියන් බැංකුව
 - ජාතික සංවර්ධන බැංකුව
 - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
 - පැන් ඒෂියා බැංකුව
 - අළුතෙන් එක්වන සහභාගිත්ව මූල්‍ය ආයතන පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වරින්වර නිවේදනය කරනු ඇත.
- 7. ණය ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීම
 - 7.1 සෑම ණය ගනුදෙනු සඳහාම ශාඛා කළමනාකරු විසින් ඇමුණුම් I හි දැක්වෙන පරිදි ණය අයදුම්පත්‍රයක් පිළියෙල කළ යුතු වේ.
 - 7.2 මෙලෙස පිළියෙල කරනු ලබන ණය අයදුම්පතෙහි මුල් පිටපත පහත සඳහන් ලිපිනය වෙත ලියාපදිංචිය සඳහා යොමු කළ යුතු වේ.
 - අධ්‍යක්ෂ
 - ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
 - 7 වන මහල, කුඵණ්ණ අංක 04
 - ශ්‍රී ලංකා මහ බැංකුව
 - අංක 30, ජනාධිපති මාවත,
 - කොළඹ 01
 - 7.3 ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වනු ලබන සෑම අයදුම්කරුවෙකු සඳහාම ලියාපදිංචි අංකයක් නිකුත් කරනු ලැබේ. ලියාපදිංචි අයදුම්කරුවන් සඳහා අදාළ වන ලියාපදිංචි අංක පිළිබඳ තොරතුරු අදාළ සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දෙනු ලැබේ.
- 8. ණය මුදල නිදහස් කිරීම
 - 8.1 ණය මුදල මුදා හැරීම කළින් එකඟ වූ මුදාහැරීමේ සැලැස්මකට අනුකූලව ව්‍යාපෘතියේ ප්‍රගතිය අනුව අදියර කිහිපයකින් සිදුකළ හැකිය. සෑම වාරිකයක්ම මුදාහැරීමෙන් අනතුරුව ශාඛා කළමනාකරු විසින් ව්‍යාපෘතිය පරීක්ෂා කිරීම සිදුකළ යුතු වේ.
 - 8.2 ණය මුදා හරිනු ලබන්නේ උපකරණ, යන්ත්‍රසූත්‍ර හෝ අමු ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නම් අදාළ මුදල සෘජුවම සැපයුම්කරු වෙත මුදාහැරිය යුතු වේ.
- 9. ණය අයදුම් කිරීම සඳහා වන අයදුම්පත්‍ර
 - 9.1 සුදුසුකම් සහිත අයදුම්කරුවන් විසින් අදාළ සහභාගිත්ව මූල්‍ය ආයතන මගින් පිළියෙල කරන ලද අයදුම්පත්‍ර මගින් ණය සඳහා අයදුම් කරනු ලැබිය යුතුය.
 - 9.2 අදාළ ව්‍යාපෘතිය පිහිටි ප්‍රදේශයට හෝ ණයගනුවාට ආසන්නයේම පිහිටි සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ශාඛාව වෙත ණය අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුතු වේ.
 - 9.3 අයදුම් කරන එහි උපරිම ණය මුදල 3.2 ඡේදයේ දක්වා ඇති පරිදි ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත පිරිවැයෙන් 90% කට වඩා නොවැඩි විය යුතුය.
 - 9.4 සහභාගිත්ව මූල්‍ය ආයතනයට පිළිගත හැකි සුරැකුම් මගින් අදාළ ණය මුදල සුරක්ෂිත කිරීම සිදු කළ හැකි වේ.
- 10. ප්‍රතිමූල්‍ය සඳහා අයදුම්පත්‍ර
 - 10.1 ප්‍රතිමූල්‍ය සඳහා අයදුම්පත්‍ර සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය මාර්ගයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු වේ. ප්‍රතිමූල්‍ය අයදුම්පත්‍ර පහත සඳහන් ලියකියවිලි වලින් සමන්විත විය යුතු වේ.
 - (i) ප්‍රතිමූල්‍ය අයදුම්පත්‍රය (ඇමුණුම I)
 - (ii) ණය මුදාහැරීමේ ප්‍රකාශය (ඇමුණුම II)
 - (iii) පොරොන්දු තෝට්ටුව (අදාළ මුද්දර ගාස්තුව සමඟ) (ඇමුණුම III)
 - (iv) භාරදීමේ ලිපිය (ඇමුණුම IV)
 - (v) ණය දෙන ආයතනයේ සහතිකය (ඇමුණුම V)
 - (vi) මුදාහැරීමේ ලිපිය (ඇමුණුම VI)
 - 10.2 මුදාහරින ලද ණය වාරික සඳහා ප්‍රතිමූල්‍ය අයදුම් කිරීමේදී ඉහත සඳහන් කළ සියළුම ලිය කියවිලි සහිතව ඉදිරිපත් කළයුතු වේ.

11. ප්‍රතිමූල්‍ය නිදහස් කිරීම

- 11.1 ඉහත 7.3 ඡේදයේ විස්තර කළ පරිදි, ණය අයදුම්කරුවන් වෙත ලියාපදිංචි අංක නිකුත් කිරීමෙන් පසුව අදාළ අයදුම්කරුවන් වෙත ණය නිදහස් කිරීම සඳහා සහභාගිත්ව මූල්‍ය ආයතනවලට අවසර ලැබෙන අතර සෑම ණය ගනුවකු සඳහාම අදාළ ලියාපදිංචි අංකය ඇතුළුව ඉහත 10.1 ඡේදයේ විස්තර කර ඇති පරිදි අවශ්‍ය සියළුම ලියකියවිලි සහිතව ප්‍රතිමූල්‍ය අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු වේ. ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ සිදු කරන සියළුම ලිපි ගණුදෙනුවලදී මෙම ලියාපදිංචි අංකය සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ. සහභාගිත්ව මූල්‍ය ආයතනවල ශාඛා විසින් ණයගනුවන් හඳුනාගැනීම සඳහා, මෙම ලියාපදිංචි අංකය සිය ලෙජරවල යොදාගත යුතු වේ.
- 11.2 ප්‍රතිමූල්‍ය අයදුම් පත්‍රය සඳහා ලැබෙන අනුමැතිය අනුව, පෙර ඇතුළු පෙර ගෙවුම් පදනම මත ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රතිමූල්‍ය නිදහස් කිරීමට කටයුතු කරනු ලබන අතර, ඒ පිළිබඳ විස්තර තොරතුරු අදාළ සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයට දන්වනු ලැබේ.
 - (අ) ණය මුදල නිදහස් කර දින 60 ඇතුළත ප්‍රතිමූල්‍ය අයදුම්පත්‍ර ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යුතුය.
 - (ආ) නිවැරදි සහ අංග සම්පූර්ණ ප්‍රතිමූල්‍ය අයදුම්පත්‍ර වෙනුවෙන් දින 30 ක් ඇතුළත ප්‍රතිමූල්‍ය ගෙවීමට ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබනු ඇත.

12. පශ්චාත් ණය අධීක්ෂණය

- 12.1 සහභාගිත්ව මූල්‍ය ආයතනවල ශාඛා විසින් මූල්‍යනය කරන ලද ආයෝජන හා සම්බන්ධ ණයගැනුවන් ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් ක්‍රියාකාරකම්වල නිරත වන්නේ දැයි නිශ්චය කර ගැනීම සඳහා බැංකුව විසින් කාලානුරූපව පරීක්ෂා සිදු කළ යුතුය.
- 12.2 උපකරණ, යන්ත්‍රසූත්‍ර, අමුද්‍රව්‍ය සහ කෘෂිකාර්මික යෙදවුම් ආදිය අත්පත් කර ගැනීම සඳහා මූල්‍යනය සිදු කිරීමේදී, අදාළ ශාඛාවේ ක්ෂේත්‍ර නිලධාරියෙකු ඒ බව අදාළ සැපයුම්කරු මාර්ගයෙන් තහවුරු කර ගත යුතු අතර අයදුම්කරු වෙනුවෙන් අදාළ ගෙවීම් සැපයුම්කරු වෙත සෘජුවම සිදු කිරීමෙන් පසුව අදාළ භාණ්ඩ ලබාගත් බවට අයදුම්කරුගෙන් කුචිතාන්සියක් ලබාගත යුතුය.
- 12.3 අයදුම්කරු වෙත සපයන ලද යන්ත්‍ර සූත්‍ර, උපකරණ ආදියෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව සැපයුම්කරු විසින් නිකුත් කරනු ලබන වගකීම් සහතික ආදිය අදාළ කාල සීමාව පුරාවටම බැංකු ශාඛාව භාරයේ තබා ගත යතුය. අදාළ යන්ත්‍ර සූත්‍ර, උපකරණ ආදියෙහි නිෂ්පාදන දෝෂ පිළිබඳව වගකීම් කාලය තුළදී ශාඛා කළමනාකරු දැනුවත් කිරීමට ණයකරු විසින් කටයුතු කරනු ලැබිය යුතු අතර, එවැනි විටෙක බැංකු ශාඛාවට අදාළ දෝෂ නිවැරදි කිරීම් පිළිබඳව අවශ්‍ය වෙනොත් සැපයුම්කරු දැනුවත් කළ හැකි වේ.
- 12.4 බලාපොරොත්තු වූ අරමුණු වෙනුවෙන් අදාළ ණය මුදල භාවිතා කිරීම පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා සෑම වාරිකයක් නිදහස් කිරීමෙන් අනතුරුව අදාළ ශාඛාවේ ක්ෂේත්‍ර නිලධාරියෙකු විසින් පරීක්ෂා කළ යුතුය. උපයෝගීතාව තහවුරු කිරීමේ වාර්තාවක් සෑම වාරිකයක් නිදහස් කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍ර නිලධාරියා විසින් ඉදිරිපත් කළ යුතුය. දෙවන හා ඊට පසුව වන වාරික නිදහස් කිරීම උපයෝගීතාව තහවුරු කිරීමේ වාර්තා මත තීරණය කළ යුතු වේ.
- 12.5 ණය අයකරවා ගැනීමේදී ණයගැනුවන් සමඟ සම්ප සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ශාඛාවේ ක්ෂේත්‍ර නිලධාරියෙකු විසින් නිරන්තරයෙන් අදාළ ව්‍යාපෘතිවල සංචාරය කළ යුතුය.

13. අයකර ගැනීමේ කාර්ය

- 13.1 සහන කාලය තුළදී ණය ආපසු ගෙවීම සඳහා හැකියාව හා කැමැත්ත ඇති ණය ගැනුම්කරුවන්ට ඒ සඳහා අවසර දෙනු ලැබේ.
- 13.2 සහභාගිත්ව මූල්‍ය ආයතනයේ නිගමනය අනුව පැහැදිලි යුක්ති සහගත හේතූන් මත ව්‍යාපෘතිය අකර්මණ්‍ය වීමකදී හෝ ණය සේවා පැහැර හැරීමකදී, සහභාගිත්ව මූල්‍ය ආයතන මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ඇතිව, උචිත ගැලපීම් සහිතව, වසර 2 ක් නොඉක්මවන ණය ආපසු ගෙවීම් කාලයේ සාධාරණ දීර්ඝ කිරීමක් ලබාදෙනු ලැබේ. එවැනි අවස්ථාවකදී සහභාගිත්ව මූල්‍ය ආයතනය විසින් ලබා දුන් නව ණය අයකර ගැනීමේ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිමූල්‍ය ආපසු අයකර ගැනීමේ කාලය දීර්ඝ කරනු ඇත.

14. ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ආපසු ගෙවීම

- 14.1 සහන කාලය අවසාන වීමෙන් පසුව එළඹෙන සෑම වසරකම අර්ධ වාර්ෂිකව, ජුනි 30 හා දෙසැම්බර් 31 යන දිනයන්හි සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් පරිච්ඡේද අංක 3.4 හි සඳහන් පොළී අනුපාතිකයන්ට අනුව ප්‍රතිමූල්‍ය ණය වාරිකය හා පොලී මුදල ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතුය.
- 14.2 සහන කාලය තුළදී යම් පොලී මුදලක් නියමිත දිනයේ ගෙවීම පැහැර හැරියහොත් එවැනි පොළී මුදල් සහභාගිත්ව මූල්‍ය ආයතනයේ කැමැත්ත පරිදි ණය වාරික සමඟ එකතුකර අයකර ගැනීමට සලකා බැලිය හැක.

15. සහභාගිත්ව මූල්‍ය ආයතනවල කාර්යභාරය

- සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ණය සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය හා අධීක්ෂණය සඳහා වගකියන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, ණය යෝජනා ක්‍රමය සඳහා පරිපාලකයෙකු ලෙස පත්කළ යුතු වේ. සෑම සහභාගිත්ව මූල්‍ය ආයතනයකටම පවරන ලද කාර්යයන් පහත දැක්වේ.
- 15.1 ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් සහිතව ණය මුදාහැරීමට යෝග්‍ය ශාඛාවන් නම් කිරීම, ණය යෝජනා ක්‍රමයේ පාලන කටයුතුවල පහසුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ශාඛා සඳහා කේත අංකයක් සපයනු ලැබේ.
- 15.2 ශාඛා කළමනාකරුවන්ට උප ණය සැකසීම හා ණය ආපසු අයකර ගැනීමට අවශ්‍ය සවිස්තර මාර්ග සුවක සැකසීම.
- 15.3 ණය යෝජනා ක්‍රමය යටතේ මුදා හරින ණය සඳහා සහභාගිත්ව මූල්‍ය ආයතනයේ සෑම ශාඛාවක් සඳහාම වෙන වෙනම

ලෙජරයන් පවත්වාගෙන යාම.

- 15.4 ණය වාරික මුදා හැරීමට පෙර උප ව්‍යාපෘතිවල භෞතික දියුණුව පරීක්ෂා කිරීම සඳහා විධිමත් ස්ථානගත පරීක්ෂාවන් සිදු කිරීම.
- 15.5 මුදාහල ණයවල උපයෝජනයේ ප්‍රගතිය හා ආපසු අයකර ගැනීම අධීක්ෂණය සඳහා නම් කළ ශාඛාවන්ට ප්‍රමාණවත් කේෂ්ත්‍ර නිලධාරීන් ප්‍රමාණයක් ඇති බවට සහතික කිරීම.
- 15.6 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ශාඛා විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හා ණය ආපසු අයකර ගැනීම යනාදියට අදාළ ප්‍රගති වාර්තා සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කළ යුතුය.
- 15.7 සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය විසින් ත්‍රෛමාසිකව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ප්‍රගති වාර්තා ලබා දීම.
- 16. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය භාරය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත සඳහන් කරුණු සඳහා ක්‍රමවේදයන් සකස් කරනු ඇත.
 - 16.1 උප ණය ලබාදීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ නිරන්තර අධීක්ෂණය හා ණය යෝජනා ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා ණය අධීක්ෂණයට අවශ්‍ය අනුග්‍රහයන් සැපයීම.
 - 16.2 ණය යෝජනා ක්‍රමයේ බලපෑම මත එහි අපේක්ෂිත අරමුණුවලට අදාළව උප ණය ගැනුම්කරුවන් ප්‍රතිලාභ අත්පත් කරගෙන තිබේද යන්න සොයා බැලීම සඳහා අධීක්ෂණ කටයුතු හා ඇගයීම් කටයුතු සිදු කිරීම සහ අවශ්‍ය නම්, උප ණය ගැනුම්කරුවන්ට ලැබෙන ප්‍රතිලාභ වැඩි කිරීමට වැඩ පිළිවෙලවල් යෙදීම.
 - 16.3 ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශයන්ගේ සහභාගිත්ව මූල්‍ය ආයතනවල කාර්ය සාධනය අධීක්ෂණය හා ඇගයීම.
 - 16.4 සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් ශාඛා සඳහා පත් කරන ලද නිලධාරීන් පුහුණු කිරීම සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සඳහා
- 17. අනෙකුත් කරුණු
 - 17.1 ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමයට අදාළ නියමයන් හා කොන්දේසි අවශ්‍ය අවස්ථාවන්හිදී සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට අයිතියක් ඇත.

මෙයට - විශ්වාසී
එම්.ජේ.එස්. අබේසිංහ
අධ්‍යක්ෂ/ප්‍රාදේශීය සංවර්ධන

මෙහෙයුම් උපදෙස් අංක: RDD/RF/2012/02

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
තැ.පෙ. 590,
අංක 30, ජනාධිපති මාවත,
කොළඹ 01.
2012.01.02

දුරකථන : 2477447/2477528/2477452/2477473
ෆැක්ස් : 2477733/2477734

වෙත, : ලංකා බැංකුව, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව,
සණස සංවර්ධන බැංකුව, යුනියන් බැංකුව, පැන් ඒෂියා බැංකුව, ජී.එෆ්.සී.සී. බැංකුව, ජාතික
සංවර්ධන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සම්පත් බැංකුව.
මහත්මයාණෙනි/මහත්මියනි,

නැගෙනහිර පළාත තුළ ආර්ථික කටයුතු යළි නගා සිටුවීමේ වක්‍රීය අරමුදල - අදියර II

- 1. හැඳින්වීම
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුළ බහු වාර්ෂික බෝග වගාව, පශු සම්පත් පාලනය, ධීවර කටයුතු, කුඩා ව්‍යාපාර සංචාරක කටයුතු සහ අනෙකුත් ආදායම් උත්පාදක ක්‍රියාකාරකම් නගා සිටුවීමේ අරමුණ පෙරදැරි කොටගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උක්ත ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී. මේ යටතේ සුදුසුකම් සපුරන ලද ණය ගැනුම්කරුවන් වෙත තෝරාගත් සහභාගිත්ව මූල්‍ය ආයතන එනම් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු, හරහා ණය පහසුකම් ප්‍රදානය කරනු ලැබේ.
- 2. ව්‍යාපෘතියේ සමස්ත කළමනාකරණය
ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබේ.
- 3. ණය යෝජනා ක්‍රමය
 - 3.1 සමස්ත අරමුදල : නැගෙනහිර පළාත තුළ ආර්ථික කටයුතු නගා සිටුවීම සඳහා වන ණය

- 3.2 ණය : යෝජනා ක්‍රමයේ පිළිලැබුම් මේ සඳහා භාවිතා කරනු ලැබේ.
: ව්‍යාපෘතිය සඳහා තක්සේරු කළ මුදලින් 90%ක් උපරිමය රු. 250,000/-ක සීමාවකට යටත්ව.
- 3.3 ප්‍රතිමූල්‍ය : සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් නිදහස් කරනු ලැබූ ණය මුදල ප්‍රතිමූල්‍ය වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනු ලැබේ.
- 3.4 ප්‍රතිමූල්‍ය වෙනුවෙන් සහභාගිත්ව මූල්‍ය : වසරකට 4%
ආයතන ගෙවිය යුතු පොලී අනුපාතය
- 3.5 ණය පහසුකම් සඳහා පොලී අනුපාතය : වසරකට 9%
- 3.6 සහන කාලය : පළමු ණය වාරිකය නිදහස් කළ දින සිට උපරිමය මාස 6 ක් දක්වා. මෙය ව්‍යාපෘතියේ ස්වභාවය අනුව වෙනස් විය හැක.
- 3.7 ණය සඳහා වන පිළිගෙවුම් කාලය : ව්‍යාපෘතියේ ස්වභාවය අනුව උපරිමය වසර 5 ක් දක්වා
- 3.8 දියත් කරන ලද දිනය : 2002 ජනවාරි මස 02 වන දින
- 3.9 ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනප්‍රදේශ : නැගෙනහිර පළාතේ සියළු දිස්ත්‍රික්කවල
- 4. සුදුසුකම් ලබන ව්‍යාපෘති
පහත සඳහන් අංශ යටතේ එන නෛතිකව පිළිගන්නා ඕනෑම ආදායම් උත්පාදන ක්‍රියාකාරකමක් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මූල්‍යනය කිරීම පිළිබඳ සලකා බැලීම සඳහා සුදුසුකම් ලබයි.
(අ) බහු වාර්ෂික බෝග වගාව
(ආ) පශු සම්පත් සංවර්ධනය
(ඇ) ධීවර කටයුතු සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්
(ඈ) වෙළෙඳ සංචාරක සහ අනෙකුත් ස්වයං රැකියා ව්‍යාපෘති
- 5. ණය ගනුදෙනුකරුවකුවීම සඳහා සුදුසුකම් ලැබීමේ කොන්දේසි
5.1 නැගෙනහිර පළාත තුළ ස්ථිර පදිංචිකරුවකුවීම
5.2 අළුතෙන් ආරම්භ කරන හෝ යළි ආරම්භ කරන ව්‍යාපෘති සඳහා සම්පූර්ණ ඇස්තමේන්තුගත මුදලින් 10%කට නොඅඩු ප්‍රාග්ධනය සම්පාදනය කිරීමේ හැකියාව. ප්‍රාග්ධනය මුදල් හෝ ශ්‍රමය හෝ කළමනාකරණ හැකියාව වැනි කවර හෝ ආකාරයකින් විය හැක.
5.3 යෝජිත ව්‍යාපෘතියට මනා මුදල් ප්‍රවාහයක් පැවතීම සහ ඉහළ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව සහභාගිත්ව මූල්‍ය ආයතනයට සැහීමකට පත්වීම.
5.4 සහභාගිත්ව මූල්‍ය ආයතනය විසින් තීරණය කරනු ලබන සුරැකුම් ඉදිරිපත් කිරීමේ හැකියාව පැවතීම.
- 6. සහභාගිත්ව මූල්‍ය ආයතන
නැගෙනහිර පළාත තුළ ශාඛා පවත්වාගෙන යනු ලබන පහත සඳහන් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහභාගිත්ව මූල්‍ය ආයතන වශයෙන් තෝරා ගනු ලැබ ඇත.
 - ලංකා බැංකුව
 - මහජන බැංකුව
 - හැටන් නැෂනල් බැංකුව
 - කොමර්ෂල් බැංකුව
 - සෙලාන් බැංකුව
 - සණස සංවර්ධන බැංකුව
 - සම්පත් බැංකුව
 - ඩී.එෆ්.සී.සී.බැංකුව
 - යුනියන් බැංකුව
 - ජාතික සංවර්ධන බැංකුව
 - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
 - පෑන් ඒෂියා බැංකුව
අළුතෙන් එක්වන සහභාගිත්ව මූල්‍ය ආයතන පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වරින්වර නිවේදනය කරනු ඇත.
- 7. ණය ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීම
7.1 සෑම ණය ගනුදෙනු සඳහාම ශාඛා කළමනාකරු විසින් ඇමුණුම් I හි දැක්වෙන පරිදි ණය අයදුම්පත්‍රයක් පිළියෙල කළ යුතු වේ.
7.2 මෙලෙස පිළියෙල කරනු ලබන ණය අයදුම්පතෙහි මුල් පිටපත පහත සඳහන් ලිපිනය වෙත ලියාපදිංචිය සඳහා යොමු කළ යුතු වේ.
 - අධ්‍යක්ෂ
 - ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
 - 7 වන මහල, කුච්ඡු අංක 04
 - ශ්‍රී ලංකා මහ බැංකුව
 - අංක 30, ජනාධිපති මාවත,
 - කොළඹ 01
- 7.3 ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වනු ලබන සෑම අයදුම්කරුවෙකු සඳහාම ලියාපදිංචි අංකයක් නිකුත් කරනු ලැබේ. ලියාපදිංචි අයදුම්කරුවන් සඳහා අදාළ වන ලියාපදිංචි අංක පිළිබඳ තොරතුරු අදාළ සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දෙනු ලැබේ.

8. ණය මුදල නිදහස් කිරීම

- 8.1 ණය මුදල මුදා හැරීම කළින් එකඟ වූ මුදාහැරීමේ සැලැස්මකට අනුකූලව ව්‍යාපෘතියේ ප්‍රගතිය අනුව අදියර කිහිපයකින් සිදුකළ හැකිය. සෑම වාර්ෂිකම මුදාහැරීමෙන් අනතුරුව ශාඛා කළමනාකරු විසින් ව්‍යාපෘතිය පරීක්ෂා කිරීම සිදුකළ යුතු වේ.
- 8.2 ණය මුදා හරිනු ලබන්නේ උපකරණ, යන්ත්‍රසූත්‍ර හෝ අමු ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නම් අදාල මුදල සෘජුවම සැපයුම්කරු වෙත මුදාහැරිය යුතු වේ.

9. ණය අයදුම් කිරීම සඳහා වන අයදුම්පත්‍ර

- 9.1 සුදුසුකම් සහිත අයදුම්කරුවන් විසින් අදාල සහභාගිත්ව මූල්‍ය ආයතන මගින් පිළියෙල කරන ලද අයදුම්පත්‍ර මගින් ණය සඳහා අයදුම් කරනු ලැබිය යුතුය.
- 9.2 අදාල ව්‍යාපෘතිය පිහිටි ප්‍රදේශයට හෝ ණයගනුවාට ආසන්නයේම පිහිටි සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ශාඛාව වෙත ණය අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුතු වේ.
- 9.3 අයදුම් කළ එහි උපරිම ණය මුදල 3.2 ඡේදයේ දක්වා ඇති පරිදි ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත පිරිවැයෙන් 90% කට වඩා නොවැඩි විය යුතුය.
- 9.4 සහභාගිත්ව මූල්‍ය ආයතනයට පිළිගත හැකි සුරැකුම් මගින් අදාල ණය මුදල සුරක්ෂිත කිරීම සිදු කළ හැකි වේ.

10. ප්‍රතිමූල්‍ය සඳහා අයදුම්පත්‍ර

- 10.1 ප්‍රතිමූල්‍ය සඳහා අයදුම්පත්‍ර සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය මාර්ගයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු වේ. ප්‍රතිමූල්‍ය අයදුම්පත්‍ර පහත සඳහන් ලිය කියවිලි වලින් සමන්විත විය යුතු වේ.
 - (i) ප්‍රතිමූල්‍ය අයදුම්පත්‍රය (ඇමුණුම I)
 - (ii) ණය මුදාහැරීමේ ප්‍රකාශය (ඇමුණුම II)
 - (iii) පොරොන්දු නෝට්ටුව (අදාල මුද්දර ගාස්තුව සමඟ) (ඇමුණුම III)
 - (iv) භාරදීමේ ලිපිය (ඇමුණුම IV)
 - (v) ණය දෙන ආයතනයේ සහතිකය (ඇමුණුම V)
 - (vi) මුදාහැරීමේ ලිපිය (ඇමුණුම VI)
- 10.2 මුදාහරින ලද ණය වාර්ෂික සඳහා ප්‍රතිමූල්‍ය අයදුම් කිරීමේදී ඉහත සඳහන් කළ සියළුම ලියකියවිලි සහිතව ඉදිරිපත් කළයුතු වේ.

11. ප්‍රතිමූල්‍ය නිදහස් කිරීම

- 11.1 ඉහත 7.3 ඡේදයේ විස්තර කළ පරිදි, ණය අයදුම්කරුවන් වෙත ලියාපදිංචි අංක නිකුත් කිරීමෙන් පසුව අදාල අයදුම්කරුවන් වෙත ණය නිදහස් කිරීම සඳහා සහභාගිත්ව මූල්‍ය ආයතනවලට අවසර ලැබෙන අතර සෑම ණය ගනුවෙකු සඳහාම අදාල වන ලියාපදිංචි අංකය සහිතව ඉහත 10.1 ඡේදයේ විස්තර කර ඇති පරිදි අවශ්‍ය සියළුම ලියකියවිලි සහිතව ප්‍රතිමූල්‍ය අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු වේ. ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ සිදුකරන සියළුම ලිපි ගණුදෙනුවලදී මෙම ලියාපදිංචි අංකය සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ. සහභාගිත්ව මූල්‍ය ආයතනවල ශාඛා විසින් ණයගනුවන් හඳුනාගැනීම සඳහා සිය ලෙජරවල මෙම ලියාපදිංචි අංකය යොදාගත යුතු වේ.
- 11.2 ප්‍රතිමූල්‍ය අයදුම් පත්‍රය සඳහා ලැබෙන අනුමැතිය අනුව, පෙර ඇතුළු පෙර ගෙවුම් පදනම මත ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රතිමූල්‍ය නිදහස් කිරීමට කටයුතු කරනු ලබන අතර, ඒ පිළිබඳ විස්තර තොරතුරු අදාල සහභාගිත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයට දන්වනු ලැබේ.
 - (අ) ණය මුදල නිදහස් කර දින 60 ඇතුළත ප්‍රතිමූල්‍ය අයදුම්පත්‍ර ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යුතුය.
 - (ආ) නිවැරදි සහ අංග සම්පූර්ණ ප්‍රතිමූල්‍ය අයදුම්පත්‍ර වෙනුවෙන් දින 30 ක් ඇතුළු ප්‍රතිමූල්‍ය ගෙවීමට ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබනු ඇත.

12. පශ්චාත් ණය අධීක්ෂණය

- 12.1 සහභාගිත්ව මූල්‍ය ආයතනවල ශාඛා විසින් මූල්‍යනය කරන ලද ආයෝජන හා සම්බන්ධ ණයගැනුවන් ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් ක්‍රියාකාරකම්වල නිරත වන්නේ දැයි නිශ්චය කර ගැනීම සඳහා බැංකුව විසින් කාලානුරූපව පරීක්ෂා සිදු කළ යුතුය.
- 12.2 උපකරණ, යන්ත්‍රසූත්‍ර, අමුද්‍රව්‍ය සහ කෘෂිකාර්මික යෙදවුම් ආදිය අත්පත් කර ගැනීම සඳහා මූල්‍යනය සිදු කිරීමේදී, අදාල ශාඛාවේ කෙණ්ණ නිලධාරියෙකු ඒ බව අදාළ සැපයුම්කරු මාර්ගයෙන් තහවුරු කර ගත යුතු අතර අයදුම්කරු වෙනුවෙන් අදාල ගෙවීම් සැපයුම්කරු වෙත සෘජුවම සිදු කිරීමෙන් පසුව අදාල භාණ්ඩ ලබාගත් බවට අයදුම්කරුගෙන් කුච්ඡාන්සියක් ලබාගත යුතුය.
- 12.3 අයදුම්කරු වෙත සපයන ලද යන්ත්‍ර සූත්‍ර, උපකරණ ආදියෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව සැපයුම්කරු විසින් නිකුත් කරනු ලබන වගකීම් සහතික ආදිය අදාල කාල සීමාව පුරාවටම බැංකු ශාඛාව භාරයේ තබා ගත යුතුය. අදාළ යන්ත්‍ර සූත්‍ර, උපකරණ ආදියෙහි නිෂ්පාදන දෝෂ පිළිබඳව වගකීම් කාලය තුළදී ශාඛා කළමනාකරු දැනුවත් කිරීමට ණයකරු විසින් කටයුතු කරනු ලැබිය යුතු අතර, එවැනි විටෙක බැංකු ශාඛාවට අදාල දෝෂ නිවැරදි කිරීම් පිළිබඳව අවශ්‍ය වෙතොත්

සැපයුම්කරු දැනුවත් කළ හැකි වේ.

12.4 බලාපොරොත්තු වූ අරමුණු වෙනුවෙන් අදාළ ණය මුදල භාවිතා කිරීම පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා සෑම වාරිකයක් නිදහස් කිරීමෙන් අනතුරුව අදාළ ශාඛාවේ කේෂ්‍ර නිලධාරියෙකු විසින් පරීක්ෂා කළ යුතුය. උපයෝගීතාව තහවුරු කිරීමේ වාර්තාවක් සෑම වාරිකයක් නිදහස් කිරීමෙන් අනතුරුව කේෂ්‍ර නිලධාරියා විසින් ඉදිරිපත් කළ යුතුය. දෙවන හා ඊට පසුව වන වාරික නිදහස් කිරීම උපයෝගීතාව තහවුරු කිරීමේ වාර්තා මත තීරණය කළ යුතු වේ.

12.5 ණය අයකරවා ගැනීමේදී ණයගැනුවත් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ශාඛාවේ කේෂ්‍ර නිලධාරියෙකු විසින් නිරන්තරයෙන් අදාළ ව්‍යාපෘතිවල සංචාරය කළ යුතුය.

13. ණය අයකර ගැනීම

13.1 සහන කාලයට තුළදී ණය ආපසු ගෙවීමට හැකියාවක් ඇති ණය ගනුවන් සඳහා එසේ කිරීමට අවසර දිය හැකිය.

13.2 සහාගීත්ව මූල්‍ය ආයතනයට හඳුනාගත හැකි සාධාරණ හේතු මත ණය ආපසු අයවීමට සිදු නොවන ව්‍යාපෘති සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අවසරය මත අවශ්‍ය වෙනස්කම් සහිතව අවුරුදු දෙකක් නොඉක්මවූ කාලයක් සඳහා ණය ප්‍රතිලේඛණගත කිරීම සිදු කළ හැකිය. එවැනි තත්ත්වයකදී, සහාගීත්ව මූල්‍ය ආයතනය විසින් අදාළ ණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන ප්‍රති ලේඛනගත කිරීමේ සටහනට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිමූල්‍ය ආපසු කර ගැනීමේ කාලය දීර්ඝ කරනු ඇත.

14. ප්‍රති මූල්‍ය ආපසු ගෙවීම

14.1 ඉහත පරිච්ඡේද අංක 3.4 හි දක්වා ඇති පරිදි අදාළ සහන කාලය අවසානයේ පටන් ඉහතින් සඳහන් කර ඇති පොළී අනුපාතය මත අර්ධ වාර්ෂිකව ජුනි 30 සහ දෙසැම්බර් 31 යන දිනවලදී ණය වාරික සහ අදාළ වන පොළිය, සහහාගීත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතුය.

14.2 සහන කාලය තුළදී ගෙවිය යුතු පොළිය අදාළ දිනයට ගෙවා නොමැති අවස්ථාවලදී, එම පොළී ප්‍රමාණය, ණය සඳහා ගෙවනු ලබන පළමු වාරිකය සමඟ ගෙවීමේ අවස්ථාව සහහාගීත්ව මූල්‍ය ආයතනය සතු වේ.

15. සහහාගීත්ව මූල්‍ය ආයතනයේ කාර්යභාරය

සෑම සහහාගීත්ව මූල්‍ය ආයතනයක් විසින්ම මෙම ණය යෝජනා ක්‍රමය යටතේ එහි ශාඛා මගින් ප්‍රදාන කරනු ලබන ණය සම්බන්ධයෙන් අධීක්ෂණය සහ සම්බන්ධීකරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත්කර එහි ප්‍රධාන කාර්යාලය තුළ පූර්ණකාලීනව පත්කර තැබිය යුතුය. සෑම මූල්‍ය ආයතනයක් විසින්ම පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙත් පහත දැක්වේ.

15.1 ණය පහසුකම් ප්‍රදානය කිරීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත සුදුසු ශාඛාවන් තෝරාගත යුතුය. ණය යෝජනා ක්‍රමයේ පරිපාලන කටයුතු සඳහා මෙම ශාඛාවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංකේත අංක පිරිනමනු ලබනු ඇත.

15.2 ණය පහසුකම් ප්‍රදානය සහ නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් විස්තරාත්මක මාර්ගෝපදේශයන් පිළියෙල කර ඒ සම්බන්ධයෙන් ශාඛා කළමනාකරුවන් දැනුවත් කළ යුතුය.

15.3 සහහාගීත්ව මූල්‍ය ආයතනවල සෑම ශාඛාවක් විසින්ම ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රදානය කරනු ලබන ණය සම්බන්ධයෙන් වෙනමම ලෙජරයන් පවත්වාගෙන යා යුතුය.

15.4 සෑම වාරිකයක්ම මුදා හැරීමට පෙර අදාළ ව්‍යාපෘතිය නිරීක්ෂණය කර භෞතිකව අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය යුතුය.

15.5 ණය මුදල භාවිතය සහ ණය ආපසු අයකර ගැනීමේ කටයුතුවල ප්‍රගතිය අධීක්ෂණය සඳහා අදාළ ශාඛා සඳහා ප්‍රමාණවත් කේෂ්‍රනිලධාරීන් ප්‍රමාණයක් අනුයුක්ත කර ඇති බව සහතික කරගත යුතුය.

15.6 ශාඛා මගින් සිදු කරනු ලබන ණය මුදල් ප්‍රදානය, ණය ආපසු අයකර ගැනීම ආදිය සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ වාර්තා අදාළ සහහාගීත්ව මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත අඛණ්ඩව ලැබෙන බවට තහවුරු කරගත යුතුය.

15.7 සහහාගීත්ව මූල්‍ය ආයතනවල ප්‍රධාන කාර්යාලය විසින් ව්‍යාපෘතියේ ප්‍රගතිය කාර්තුමය වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වාර්තා කළ යුතුය.

16. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය

16.1 මෙම ව්‍යාපෘතිය යටතේ ණය පහසුකම් ලබාදීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමටත් ණය ප්‍රදාන කිරීම සහ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් සහහාගීත්ව මූල්‍ය ආයතන වෙත අවශ්‍ය වන සහයෝගය ලබා දීමටත්,

16.2 ව්‍යාපෘතිය සැලසුම් අරමුණු සාක්ෂාත් කරගනු ලැබුවේද යන්න විමර්ෂණය කිරීමේ අරමුණින් යුතුව අවශ්‍ය වෙනොත් ණයගැනුවත් විසින් අත්කර ගන්නා ලද ප්‍රතිලාභ අධීක්ෂණය ඇගයීම සඳහාත්, ණයගැනුවත් ලබන්නා වූ එවැනි ප්‍රතිලාභ වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුන්වා දීම සඳහාත්,

16.3 ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශයන්ගේ සහහාගීත්ව මූල්‍ය ආයතනවල කාර්ය සාධනය අධීක්ෂණය හා ඇගයීම සහ

16.4 සහහාගීත්ව මූල්‍ය ආයතනය විසින් එහි ශාඛාවලට පත් කරන ලද නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙනුත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සුදුසු ක්‍රියා පිළිවෙත් ස්ථාපිත කරනු ලබනු ඇත.

17. වෙනත් කරුණු

17.1 අවශ්‍ය කරනු ලබන ඕනෑම අවස්ථාවකදී ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් වන භාවිතය සහ කොන්දේසි සංශෝධනය කිරීමේ අයිතිවාසිකම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

මෙයට,
එම්.ජේ.එස්.අබේසිංහ
අධ්‍යක්ෂ,
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව,

මෙහෙයුම් උපදෙස් අංක : RDD/PR/2010/03 (සංශෝධනය)

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
තැ.පෙ. 590,
අංක 30, ජනාධිපති මාවත,
කොළඹ 01
2012 පෙබරවාරි මස 06 වන දින
දුරකථන : 2477447/2477472/2477448
ෆැක්ස් : 2477733/2477734

සියළුම සහභාගිත්ව මූල්‍ය ආයතන වෙත,
මහත්මයාණෙනි/මහත්මියනි,

සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ ඉදිකිරීම් අංශය ඇතුළත් කිරීම

2010 මාර්තු 22 දානම සහිත 2011 අප්‍රේල් 01 සංශෝධනය කරන ලද අංක: RDD/PR/2010/03 දරන මෙහෙයුම් උපදෙස්හි 3,4,5,7 හා 15 යන වගන්ති මතු දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලැබේ.

- 3 වන වගන්තිය
 - 3.2 ණය සීමාවන් : ඉදිකිරීම් අංශයේ උප ව්‍යාපෘති සඳහා යන්ත්‍රසූත්‍ර හා උපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන 5 ක උපරිම ණය සීමාවන් දක්වා සුදුසුකම් සැලසේ.
- 4 වන වගන්තිය
 - 4. සුදුසුකම් ලබන උප ව්‍යාපෘති : (ii) ඉදිකිරීම් අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ (C 5 සිට C 11 දක්වා) උප ව්‍යාපෘති සඳහා යන්ත්‍රසූත්‍ර හා උපකරණ මිලදී ගැනීමට
- 5 වන වගන්තිය
 - සුදුසුකම් ලබන උප ණය ගැණුම්කරුවන්.
 - 5.4 ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ (NCASL) සාමාජිකයෙක් විය යුතුය.
 - 5.5 ඉදිකිරීම් පුහුණු හා සංවර්ධන ආයතනයේ (ICTAD) සාමාජිකයෙක් විය යුතුය.
- 7. උප ණය ගැණුම්කරුවන් ලියාපදිංචි කිරීම.
- 7.1 සංශෝධිත ඇමුණුම් අංක 1 හි දැක්වෙන ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය ශාඛා කළමනාකරු විසින් සම්පූර්ණ කර තම ප්‍රධාන කාර්යාලය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබීමට සැලැස්විය යුතු වේ.
- 15. උප ණය ගැණුම්කරුවන් ලියාපදිංචි කිරීම.
- 15.8 අයදුම්කරු/ව්‍යාපාරය, NCASL හා ICTAD හි 2011 දෙසැම්බර් 31 දිනට පෙර සිට සාමාජිකත්වය ලබා ඇති බව තහවුරු කළ යුතුය.
- 15.9 ICTAD ආයතනය මගින් අදාල ව්‍යාපාරයේ ශ්‍රේණිගත කිරීම තහවුරු කළ යුතුය.

සහභාගිත්ව මූල්‍ය ආයතනවල ප්‍රධාන කාර්යාල විසින් නිසි පරිදි සහතික කළ ණය ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍ර, යන්ත්‍රසූත්‍ර හා උපකරණ මිලදී ගැනීම්වලට අදාල මිල ගණන් කැඳවුම්, සහ NCASL හා ICTAD මගින් ලබාගත් සාමාජිකත්වය තහවුරු කිරීමට අදාල ලිපි ලේඛණ ඉදිරිපත් කළ යුතුය. (සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමයට අදාල අනෙකුත් සියළුම කොන්දේසි හා නියමයන් නොවෙනස්ව පවතිනු ඇත.) මෙහෙයුම් උපදෙස් සඳහා කරනු ලබන මෙම සංශෝධනය 2012 ජනවාරි මස 01 දින සිට බලපවත්වනු ලැබේ.

මෙයට - විශ්වාසී
එම්.ජේ.එස්.අබේසිංහ
අධ්‍යක්ෂ/ප්‍රාදේශීය සංවර්ධන

ලියාපදිංචි අංකය:

සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය - ඉදිකිරීම් අංශය සඳහා ණය ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය

- 1) සහභාගිත්ව මූල්‍යායතනය :
- 2) ශාඛාව :
- 3) ශාඛාවේ ලිපිනය :
- 4) දුරකථනය/ෆැක්ස් අංකය :
- 5) අයදුම්කරුවන්ගේ ස්වභාවය : තනි ව්‍යාපාර හවුල් ව්‍යාපාර
- 6) අයදුම්කරු / අයදුම්කරුවන්ගේ නම සහ ලිපිනය

නම	ලිපිනය	දුරකථන අංකය	ජාතික හැඳුනුම්පත් අංකය
i			
ii			

- 7) දිස්ත්‍රික්කය :
- 8) ව්‍යාපෘතියේ ස්වභාවය :
 - 1. කුඩා පරිමාණ ව්‍යාපාර
 - 2. මධ්‍යම පරිමාණ ව්‍යාපාර
- 9) සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ මිලට ගැනීමට අපේක්ෂිත යන්ත්‍ර සූත්‍ර හා උපකරණ පිළිබඳ කෙටි හැඳින්වීමක්. (ණය ලබා ගැනීමේ පරමාර්ථය):-
- 10) a) අයදුම්කරුගේ ICTAD ලියාපදිංචි අංකය :-
- b) අයදුම්කරුගේ ICTAD ශ්‍රේණිගත කිරීමේ අංකය :-
- c) අයදුම්කරුගේ NCASL ලියාපදිංචි සාමාජික අංකය :-
- 11) ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය :-
- 12) ණයකරුගේ ධායකත්වය :-
- 13) අවශ්‍ය ණය මුදල :-
- 14) සහභාගිත්ව මූල්‍ය ආයතනය මගින් නිර්දේශ කළ/අනුමත කළ ණය මුදල :-

ඉහත (10) හා සඳහන් යෝජිත ව්‍යාපෘතිය ම විසින්/ණය නිලධාරියෙකු විසින් අධීක්ෂණය කළ බවත් එහි මුදල් ප්‍රවාහ හා ලාභදායී තත්ත්වය පිළිබඳ සැහීමකට පත්වන බැවින් සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ මූල්‍යනය කිරීමට නිර්දේශ කරමි.

.....
 දිනය
 ශාඛා කළමනාකරුගේ අත්සන හා නිල මුද්‍රාව

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 16 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද රීති,

නිවාඩ් අපේක්ෂා කෙරුණු කාර්යාල මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

වර්ෂ 2012 ක් වූ පෙබරවාරි මස 27 වැනි දින කොළඹ දීය.

2012 අංක 1 දරන මුදල් සමාගම් (අයදුම්පත්) රීතිය

හැඳින්වීම 1 2012 අංක 1 දරන මුදල් සමාගම් (අයදුම්පත්) රීතිය යනුවෙන් හඳුන්වනු ලබන මෙම රීතිය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 5(3)(අ) හෝ 5(7) වගන්තිය යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කිරීමට බලපත්‍රයක් ඉල්ලා සිටින ඕනෑම සමාගමකට අදාළ වේ.

අයදුම් පත්‍රය	2 සමාගමක් විසින් බලපත්‍රයක් සඳහා කරනු ලබන සෑම අයදුමක්ම මෙම රීතිය බලපැවැත්වෙන දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය, http://www.cbsl.gov.lk මගින් ලබාගත හැකි උපලේඛනයේ සඳහන් පෝර්ම අංක එස්එන්බීඑල්අයි/එල්එස්සී/A මගින් ඉදිරිපත් කළ යුතුය.
අයදුම් ගාස්තුව	3 සෑම අයදුම්කාර සමාගමක් විසින්ම නැවත නොගෙවනු ලබන රු.100,000/- ක අයදුම්පත් ගාස්තුවක් අයදුම්පත්‍රය බාරදෙනු ලබන අවස්ථාවේ දී, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය.
මුදල් සමාගම් රෙජිස්ටරය	4 මෙම පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගම්වල රෙජිස්ටරයක් මෙහි උපලේඛනයේ ඇතුළත් කොට ඇති “පෝර්ම ආ1” අනුව පවත්වනු ලබන යනු ඇත.
2005 අංක 1 හා 2010 අංක 1 දරන රීති අවලංගු කිරීම	5 2005 අංක 1 දරන මුදල් සමාගම් (ලියාපදිංචි හා බලපත්‍ර ලබාදීම) රීතිය සහ 2010 අංක 1 දරන මුදල් සමාගම් (ලියාපදිංචිය හා බලපත්‍ර ලබාදීම-සංශෝධිත) රීතිය මෙයින් අවලංගු වේ.

එස් එන් බී එල් අයි/එල් එස් සී/A

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රයක් සඳහා අයදුම්පත්‍රය

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා

අයදුම්කරු :
 අයදුම්පත ලැබුණු දිනය :
 ඇගයීමේ ගාස්තුව :
 වෙනත් කරුණු :

වැදගත්

මෙම අයදුම්පත්‍රයෙහි ව්‍යාජ, අසම්පූර්ණ හෝ සාවද්‍ය තොරතුරු සපයන ඕනෑම පුද්ගලයෙකු, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 5 (9) වගන්තිය යටතේ වරදකට වරදකරු වන අතර එම පනතේ 56(2) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැක.

උපදෙස්

- (1) 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම පිණිස ඇති මූලික අවශ්‍යතාවයන් 1 වන උපලේඛනයෙහි දක්වා ඇත.
- (2) ආපසු නොගෙවනු ලබන රුපියල් 100,000 ක අයදුම්පත්‍ර ගාස්තුවක්, මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීමේ දී ගෙවිය යුතුය.
- (3) සියලු අයදුම්පත් යතුරුලියනය කර හෝ ඉතා පැහැදිලි අකුරින් ලියා තිබිය යුතුය.
- (4) අයදුම්පත්‍රයේ අදාළ තොරතුරු පිළිබඳ සම්පූර්ණ විස්තර සැපයීමට ලබාදී ඇති ඉඩ ප්‍රමාණවත් නොවන්නේ නම්, කරුණාකර වෙනත් පත්‍රිකාවක් පාවිච්චි කරන්න. එවැනි සෑම පත්‍රිකාවකම අදාළ අයදුම්පතේ හරස් යොමුව දැක්විය යුතුය. යම් තොරතුරක් අදාළ නොවන්නේ නම් ඒ බව පැහැදිලිව සඳහන් කළ යුතුය.
- (5) (අ) සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයේ ඇමුණුම් ද ඇතුළත්ව සෑම පිටුවක්ම අඩුව වශයෙන් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසින් කෙටිසන් තැබිය යුතුය.
 (ආ) අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කරනු ලබන සෑම ලේඛනයක් හා ප්‍රකාශනයක්ම (විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශන හැර) සත්‍ය හා නිවැරදි බවට අඩුම වශයෙන් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසින් සහතික කළ යුතුය.
- (6) අයදුම්කාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු සමාජකයින්ගේ අත්සන් සහිත සම්පූර්ණ කරන ලද අයදුම්පත II වන උපලේඛනයේ සඳහන් අනිකුත් ලේඛන ද සමග පහත සඳහන් ලිපිනයට භාරදීමට කටයුතු කළ යුතුය.

අධ්‍යක්ෂ
 බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව
 අංක 30, ජනාධිපති මාවත
 කොළඹ 01
 ශ්‍රී ලංකාව.

**2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ
බලපත්‍රය සඳහා අයදුම් පත්‍රය**

වෙත : ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය
ශ්‍රී ලංකා මහ බැංකුව
කොළඹ 01

(ලිපිනය)

පිහිටි

(සමාගමේ නම)

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානයන්ට අනුකූලව බලපත්‍ර ලැබීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත මෙයින් අයදුම් කරනු ලැබේ. අයදුම්පත සනාථ කිරීම සඳහා පහත තොරතුරු හා ලේඛන ඉදිරිපත් කරනු ලැබේ.

I කොටස

- 1. සමාගමේ සංස්ථාපිත තොරතුරු
 - 1.1 සමාගමක් ලෙස ලියාපදිංචි වූ දිනය :-
 - 1.2 ව්‍යාපාර කටයුතු ආරම්භ කළ දිනය :-
 - 1.3 පහත සඳහන් ස්ථානයන්හි ලිපිනයන් :
 - 1.3.1 ලියාපදිංචි කාර්යාලය :
 - 1.3.2 ප්‍රධාන/පරිපාලන කාර්යාලය :
 - 1.3.3 ශාඛා කාර්යාලය / කාර්යාලයන් ;

පිහිටීම	දිස්ත්‍රික්කය	පළාත	සම්බන්ධිත තොරතුරු

- 1.4 සමාගමේ මූල්‍ය වර්ෂය :-
- 1.5 ප්‍රධාන ව්‍යාපාර කටයුතු පිළිබඳ විස්තර :-
- 1.6 කොළඹ කොටස් හුවමාරුවේ ලේඛනගත කිරීම.
 - 1.6.1 සමාගම ලේඛනගත කළ සමාගමක්ද? එසේ නම් කවදා සිටද?
 - 1.6.2 එසේ නොමැති නම්, ලේඛනගත කිරීමට අපේක්ෂිත දිනය :-
- 1.7 අයදුම් කරන දිනය වන විට සමාගමේ කොටස් හිමිකාරත්වයේ සංයුතිය :-
 - 1.7.1 මුළු කොටස් සංඛ්‍යාව :-
 - 1.7.2 කොටස් හිමියන්ගේ සංඛ්‍යාව :-
 - 1.7.3 ප්‍රධාන කොටස් හිමිකරුවන් දස දෙනාගේ නම් :-

කොටස් හිමිකරුගේ නම	කොටස් සංඛ්‍යාව	නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයෙන් ප්‍රතිශතයක් ලෙස
1.		
2.		
3.		

- 1.8 සමාගමේ බැංකුකරුවන්ගේ නම සහ ලිපිනය:-
- 1.9 සමාගම් ලේකම්ගේ නම, ලිපිනය සහ සම්බන්ධිත තොරතුරු :-
- 1.10 විගණකවරු (බාහිර)
 - 1.10.1 බාහිර විගණකගේ නම, ලිපිනය සහ සම්බන්ධිත තොරතුරු:-
 - 1.10.2 කුමන වර්ෂයේ පටන් ඉහත කී විගණක සමාගමේ විගණන කටයුතු කරන්නේද?
 - 1.10.3 විගණන ආයතනයේ හවුල්කරුවන්/අධ්‍යක්ෂවරුන් සමාගමේ කොටස් හිමිකාරත්වයක් දරන්නේද? (එසේ නම් විස්තර සපයන්න)
 - 1.10.4 පසුගිය මූල්‍ය වර්ෂ තුන සඳහා ගෙවන ලද විගණන ගාස්තු (රු.මිලියන) :-
 - 1.10.5 විගණන ආයතනයට හෝ විගණන ආයතනයේ හවුල්කරුවකුට/අධ්‍යක්ෂවරයෙකුට කුමන හෝ ආකාරයේ මූල්‍ය පහසුකමක් ලබාදී ඇත්ද? (එසේ නම් කරුණාකර විස්තර සඳහන් කරන්න).

1.11 විගණකවරු (අභ්‍යන්තර)

- 1.11.1 අභ්‍යන්තර විගණක විසින් වාර්තාවන් ඉදිරිපත් කළයුතු අයගේ නම :-
- 1.11.2 අභ්‍යන්තර විගණක කටයුතු බාහිර සේවා පහසුකම් යටතේ ලබාගන්නේද යන වග :-
- 1.11.3 පහත සඳහන් තොරතුරු සපයන්න.
- 1.11.3.1 අභ්‍යන්තර විගණකගේ නම:-
(එම සේවය බාහිර සේවාවක් වශයෙන් ලබාගන්නේ නම් එම ලිපිනය සහ සම්බන්ධිත තොරතුරු සඳහන් කරන්න.)
- 1.11.3.2 සුදුසුකම් සහ පළපුරුද්ද :-
- 1.11.3.3 එම සමාගමේ සේවය කළ වසර ගණන :-
- 1.11.4 අභ්‍යන්තර විගණන කටයුතු කරන සම්පූර්ණ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ සුදුසුකම්

නම	සුදුසුකම්	සේවයේ යෙදී සිටි වසර ගණන
1.		
2.		

- 2. බාහිර විගණක විසින් තහවුරු කරන ලද මූලික ප්‍රාග්ධනය¹
(පසුගිය මූල්‍ය වර්ෂ තුන සහ අයදුම්පතේ ඉදිරිපත් කරනු ලබන මාසයට ආසන්නතම පෙර මාසය අවසානයට)

(රුපියල් '000 වලින්)

		20....	20....	20....	20.... දිනය
2.1	මුදලට නිකුත් කළ සහ සම්පූර්ණයෙන් ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (2.1.1 + 2.1.2)				
	2.1.1 සාමාන්‍ය කොටස් (ඡන්ද හිමි)				
	2.1.2 සාමාන්‍ය කොටස් (ඡන්ද අහිමි)				
2.2	නිකුත් කළ සහ සම්පූර්ණයෙන් ගෙවා නිම කළ අසම්පූර්ණ නිදහස් කළ නොහැකි වරණීය කොටස්				
2.3	පොදු සංචිත හා අනෙකුත් නිදහස් සංචිත				
2.4	අවසන් විගණන ගිණුම් ප්‍රකාශයේ දැක්වෙන පරිදි අසම්පූර්ණ ලාභය හෝ අලාභය				
2.5	සමාගමේ බාහිර විගණක විසින් සහතික කරන ලද ප්‍රකාශිත නොවූ පවත්නා වර්ෂයේ ලාභය/අලාභය				
2.6	මූලික ප්‍රාග්ධනය (2.1 සිට 2.5 දක්වා එකතුව)				

- 2.7 සමාගම එහි වත්කම් ප්‍රත්‍යාගණනය කර ඇත්නම්, කරුණාකර පහත තොරතුරු සඳහන් කරන්න.

වත්කමේ ස්වභාවය	පිහිටීම	පිරිවැය	ප්‍රත්‍යාගණනය කරන ලද දිනය	අතිරික්තය/හිඟය

- 2.7.1 ප්‍රත්‍යාගණනය කරන ලද වත්කම්වල සෑම තක්සේරු වාර්තාවකම සහතික කරන ලද පිටපතක්

3. අධ්‍යක්ෂ මණ්ඩලය

අධ්‍යක්ෂවරයාගේ සම්පූර්ණ නම (කරුණාකර සභාපතිගේ නමින් ආරම්භ කරන්න)	ලියාපදිංචි ස්ථානයේ ලිපිනය	උපන් දිනය	ජාතික හැඳුනුම්පත් අංකය	විදේශ ගමන් බලපත් අංකය	අයදුම්කාර සමාගමට පත්වූ දිනය	ඔහු හෝ ඇය අයදුම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන ලද කාලය (වර්ෂ)	කාර්යාලීය ප්‍රයෝජනය සඳහා
1.							
2.							

1 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 74 වන වගන්තියේ අර්ථනිරූපණය කර ඇත.

II කොටස

- 4. සමාගම පාලිත සමාගමක් හෝ වෙනත් සමාගමක ආශ්‍රිත සමාගමක් හෝ සමාගම් සමූහයක සාමාජිකයෙක්ද යන වග සඳහන් කරන්න.
- 4.1 එසේ නම්, සපයා ඇති එස් එන් බී එෆ් අයි/එල් එෆ් සී/එච් සී ආකෘතියට අනුව පාලක සමාගමේ විස්තර සපයන්න.
- 4.2 පාලක සමාගමේ පසුගිය වසර 3 ක විගණන ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්න.
- 5. කරුණාකර පහත ආකෘතියට අනුව සමාගමේ සම්බන්ධිත පාර්ශ්වයන්ගේ¹ විස්තර සපයන්න.

සමාගම	කොටස් ආයෝජන		අන්තර් සමාගම් ජංගම ගිණුම් ලැබීම්	වෙනත් පහසුකම් (කරුණාකර සඳහන් කරන්න.)	ව්‍යාපාරයේ ස්වභාවය
	පිරිවැය (රු.'000)	කොටස් හිමිකම (%)			
හිමි පාලිත සමාගම්					
I.					
II.					
හිමි ආශ්‍රිත සමාගම්					
I.					
II.					
අනෙකුත් ආයෝජක ආයතන					
I.					
II.					
වෙනත් සම්බන්ධිත පාර්ශ්ව					
I.					
II.					

- 5.1 අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් සහ ඔවුන් අදාළ සමාගම්වල කොටස්වලින් හිමිකරගෙන ඇති ප්‍රමාණය :-
- 5.2 කරුණාකර පසුගිය මූල්‍ය වර්ෂය සඳහා සම්බන්ධිත සමාගම/සමාගම්වල විගණන ගිණුම් ඉදිරිපත් කරන්න.

III කොටස

- 6. සමාගම ණය දීම් කටයුතුවල යෙදී ඇත්නම්, කරුණාකර පහත දැක්වෙන ආකෘතිය පදනම් කරගෙන අයදුම්පත්‍රයේ සඳහන් දිනයට අදාළ තොරතුරු සපයන්න.
- 6.1 සම්බන්ධිත පාර්ශ්වයන්ට දෙන ලද ණය²

අයිතමය	ගිණුම් ගණන	ප්‍රදානය කළ වටිනාකම (රු.'000)	පොලී සහ අනෙකුත් උපවිභව ගාස්තු (රු.'000)	පසුගිය මූල්‍ය වර්ෂය අවසානයට අවිනිශ්චිතව පැවති පොලී සහ අනෙකුත් ගාස්තු (රු.'000)
I. පාලක සමාගමට ලබාදුන් ණය				
II. පාලිත හා ආශ්‍රිත සමාගම්වලට ලබාදුන් ණය				
III. අධ්‍යක්ෂවරුන් හා ඔවුන්ගේ ඥාතීන් ⁴ ලබා දී ඇති ණය				
IV. අධ්‍යක්ෂවරුන්ගේ, ඔවුන්ගේ ඥාතීන්ගේ හෝ සමාගමේ සේවකයින්ගේ ඇප මත තනි පුද්ගලයින්ට දී ඇති ණය හෝ අනෙකුත් මූල්‍ය පහසුකම්				
V. අනාරක්ෂිත ණය (පොරොන්දු නොවිටුවා/වාණිජ පත් සුරැකුම් ලෙස සලකනු නොලැබේ)				

1 පාලක සමාගම, පාලක සමාගමේ පාලිත සමාගම් හෝ ආශ්‍රිත සමාගම්, පාලක සමාගමෙහි පාලක සමාගමේ පාලිත සමාගම් හෝ ආශ්‍රිත සමාගම්, අයදුම්කාර සමාගමේ පාලිත සමාගම් හෝ ආශ්‍රිත සමාගම්, අයදුම්කාර සමාගම ද සාමාජිකයෙක් වන සමාගම් සමූහයක සාමාජික සමාගමක් හෝ වන සමාගමක්.

2 ඉහත කී 5 වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති ආකාරයට

4 ඥාතීන් යන්නෙන් විවාහක පාර්ශ්වකරු හා එම තැනැත්තාගෙන් යැපෙන දරුවන් අදහස් වේ.

VI. සමාගමේ කොටස් මිලට ගැනීම සඳහා ලබා දී ඇති ණය				
VII. සමාගමේ කොටස් හෝ එහි ඕනෑම පාලිත සමාගමක කොටස් ඇප ලෙස තබා ලබා දී ඇති ණය				

6.2. සමාගම විසින් එහි සම්බන්ධිත පාර්ශවවලට ලබා දී ඇති ණය පහසුකම්, කරුණාකර පහත සඳහන් තොරතුරු එක් එක් ආයතන සඳහා වෙන වෙනම සපයන්න.

සම්බන්ධිත පාර්ශවයේ නම	සම්බන්ධතාවය	පහසුකමේ ස්වරූපය	ප්‍රදානය කළ මුදල	පිටහිටි ශේෂය	සපයන ලද සුරැකුම්	ණය පහසුකම් ප්‍රදානය කරන ලද දිනය	වාර්ෂික පොලී අනුපාතිකය

6.3 වත්කම්වල ගුණාත්මකභාවය

උපකරණ	ක්‍රමික ණය		අක්‍රමික ණය				එකතුව	
	මාස 0-6 දක්වා හිඟ		මාස 06 සිට 12 දක්වා හිඟ		මාස 12 ට වැඩි හිඟ			
	ගිණුම් ගණන	පිටහිටි ශේෂය (රු.'000)	ගිණුම් ගණන	පිටහිටි ශේෂය (රු.'000)	ගිණුම් ගණන	පිටහිටි ශේෂය (රු.'000)	ගිණුම් ගණන	පිටහිටි ශේෂය (රු.'000)
කාලීන ණය								
මූල්‍ය කල්බදු								
කුලීපිට ගැණුම්								
උකස් ණය								
අනෙකුත් උපකරණ								
එකතුව								

7. අවසන් විගණිත ගිණුම්වලට අනුව, අයදුම්කාර සමාගමේ කොටස් හිමි අරමුදලින් 10% ක ප්‍රමාණය ඉක්ම වූ ණයකරුවන් :-

ණයකරුවෙහි නම	ප්‍රදානය කළ මුදල (රු.'000)	වාර්ෂික පොලී අනුපාතිකය	ණය ප්‍රදානය කළ දිනය	සුරැකුම්වල ස්වභාවය	පිටහිටි ශේෂය (අයදුම්පත්‍රයේ සටහන් දිනට) (රු.'000)
1. තනි පුද්ගලයින්					
i.					
ii.					
2. සමූහ ණයකරුවන්					
i.					
ii.					

8. අයදුම්පත්‍රයේ සඳහන් දිනය වන විට සමාගම විසින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය (කරුණාකර එක් එක් ණය ගැනුම් සඳහා පහත සඳහන් අංශ අනුව විස්තර සපයන්න.)

මූලාශ්‍ර	ලබාගත් මුදල (රු.'000)	වාර්ෂික පොලී අනුපාතිකය	ණය ලබාගත් දිනය	සුරැකුමේ ස්වභාවය	පිටහිටි ශේෂය (අයදුම්පත්‍රයේ සඳහන් දිනට) (රු.'000)
(අ) බැංකුවලින්					
i.					
ii.					
(ආ) අධ්‍යක්ෂවරුන්ගෙන්					
i.					
ii.					

(ඇ) අනෙකුත් මූලාශ්‍රවලින් (කරුණාකර සඳහන් කරන්න)					
i.					
ii.					
එකතුව					

9. අයදුම්පත්‍රයේ සඳහන් දිනට අයදුම්කාර සමාගමේ ශේෂ පත්‍රයෙන් පරිබාහිර වූ අයිතමයන්:

වගකීම්	දිනය	වටිනාකම (රු.'000)
අධ්‍යක්ෂවරු වෙනුවෙන් කරන ලද ඇපවීම්		
පාලිත සමාගම් හා ආශ්‍රිත සමාගම් වෙනුවෙන් කරන ලද ඇපවීම්		
අනෙකුත් අය වෙනුවෙන් කරන ලද ඇපවීම් (කරුණාකර සඳහන් කරන්න)		
අනෙකුත් කුමන හෝ ශේෂපත්‍රයෙන් පරිබාහිර වූ වගකීම්		

10. අයදුම්පත්‍රයේ සඳහන් දිනට වර්ෂයකට පෙර කාලයක් තුළ පැවති පොලී අනුපාතික/අයකිරීම්:

වර්ගය	ණය පොලී අනුපාතික (පරාසය) (වාර්ෂික)				පැහැරහැරීමේ ගාස්තු	
	මාස 12 අඩු	මාස 12	මාස 24	මාස 24 ට වැඩි	%	මුදල (රු.'000)
ණය						
කුලීපිට ගැනුම්						
මූල්‍ය කල්බදු						
උකස්						
අනෙකුත් ණය						

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 5(9) වගන්තියේ අඩංගු කරුණු සැලකිල්ලට ගත් බවත්, ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන මෙම අයදුම්පතේ සඳහන් තොරතුරු පරීක්ෂා කළ බවත්, ඒවා සෑම අතින්ම සම්පූර්ණ බවත් සහ අපගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට එම තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, අපි ප්‍රකාශ කර සිටිමු.

සමාගම වෙනුවෙන්:

(අයදුම්කාර සමාගමේ නම)

අධ්‍යක්ෂවරුන්ගේ නම

දිනය :-

අත්සන්

සමාගමේ පොදු මුද්‍රාව

I වන උපලේඛනය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචිය සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා

- යම් අයදුම්කාර සමාගමක් මුදල් සමාගමක් ලෙස ලියාපදිංචිවීමට යෝග්‍ය වීම සඳහා
(අ) එම සමාගම 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් විය යුතුය.
(ආ) එම සමාගම ඇපයෙන් සීමිත සමාගමක්, පුද්ගලික සමාගමක්, අක්වෙරළ සමාගමක් හෝ 2007 අංක 7 දරන සමාගම් පනතේ දැක්වෙන අර්ථයෙන් විදේශ සමාගමක් නොවිය යුතුය.
- 2011 අංක 01 දරන මුදල් සමාගම් (අවම මූලික ප්‍රාග්ධනය) විධානයට අනුව රුපියල් මිලියන 400 ක අවම මූලික ප්‍රාග්ධනයක් තිබිය යුතුය.

II වන උපලේඛනය

අයදුම්පත සමග පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය.

- සංස්ථාපිත සහතිකයේ සහතික කරන ලද පිටපතක්
- මූලික ප්‍රාග්ධනය තිබෙන බවට විගණකවරුන්ගෙන් ලබාගත් තහවුරුවක්
- සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය හෝ සාංගමික සංස්ථාපත්‍රය හා සාංගමික ව්‍යවස්ථාවලිය
- සමාගමේ ලියාපදිංචි ලිපිනය, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නාමාවලිය සහ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත යවන ලද එක් එක් වාර්තාවල සහතිකකරන ලද පිටපත් (13, 15, 20 ආකෘති පත්‍ර).
- එස් එන් බී එෆ් අයි/අ.1, එස් එන් බී එෆ් අයි/අ.1, එස් එන් බී එෆ් අයි/අ.2, සහ එස් එන් බී එෆ් අයි/අ.2 ආකෘති ප්‍රකාරව අධ්‍යක්ෂවරුන්ගේ දිවුරුම් ප්‍රකාශ සහ ප්‍රකාශනයන්
- අයදුම්කාර සමාගමේ සංවිධාන සටහන

7. අයදුම්කාර සමාගමේ මෙහෙයුම් අත්පොතෙහි පිටපතක්
8. මූල්‍ය ව්‍යාපාර කරගෙන යාම සඳහා වූ ශක්‍යතා වාර්තාවක්
9. බලපත්‍රය ලබාගැනීමෙන් පසු එළඹෙන ඉදිරි වර්ෂ තුන තුළ තැන්පතු, ණයදීම් සහ අනිකුත් මෙහෙයුම් කටයුතුවල සහ ලාභාලාභ පිළිබඳ පුරෝකථනයක්
10. 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ සහ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානයන්ට අනුකූලව නිකුත් කර ඇති නියමයන් හා විධිවිධානයන්ට අනුකූල වීම සඳහා සමාගමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇගයීම
11. පසුගිය වර්ෂ තුන සඳහා වූ විගණිත ගිණුම් වාර්තා සහ අයදුම්පත්‍රයේ සඳහන් දිනට පෙර මාසය අවසානයට ඇති මූල්‍ය ප්‍රකාශනයන්
12. පසුගිය මූල්‍ය වර්ෂය සඳහා වූ විගණනය අවසානයේ දී අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිකුත් කර ඇති විගණකවරුන්ගේ රහස්‍ය ලිපියේ සහතික කළ පිටපතක්
13. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද බදු නිශ්කාණ සහතිකය
පවත්නා සමාගමක් අයදුම්කාර සමාගමේ ප්‍රවර්ධකයා වශයෙන් ක්‍රියාකරන්නේ නම් එස් එන් බී එෆ් අයි/එල් එෆ් සී/පී සමග සපයා ඇති ආකෘති පත්‍රය පහත සඳහන් අතිරේක වාර්තා සමග ඉදිරිපත් කළ යුතුය.
14. ප්‍රවර්ධක සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය
15. මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා අවම අවශ්‍ය මූලික ප්‍රාග්ධනයට අඩු නොවන නිකුත් කළ හා ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනය සහිතව නව සමාගමක් පිහිටුවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරනු ලැබූ යෝජනා
16. ප්‍රවර්ධක සමාගමේ පසුගිය වර්ෂ 03 සඳහා වූ විගණිත ගිණුම්

එස් එන් බී එෆ් අයි/එල් එෆ් සී/පී

ප්‍රවර්ධක සමාගමේ විස්තර සඳහා ආකෘති පත්‍රය

1. ප්‍රවර්ධක සමාගමේ සංස්ථාපිත තොරතුරු :-
 - 1.1 සමාගම සංස්ථාපිත කළ දිනය :-
 - 1.2 ව්‍යාපාර ආරම්භ කළ දිනය :-
 - 1.3 පහත සඳහන් ලිපිනයන් :-
 - 1.3.1 ලියාපදිංචි කාර්යාලය :-
 - 1.3.2 ප්‍රධාන/පරිපාලන කාර්යාලය :-
 - 1.3.3 ශාඛා කාර්යාලය/කාර්යාලයන් :-
 - 1.4 ප්‍රධාන ව්‍යාපාර පිළිබඳ විස්තරයක් :-
 - 1.5 ප්‍රවර්ධක සමාගමේ කොටස් හිමිකාරත්වයේ ස්වභාවය :-
 - 1.5.1 ප්‍රධාන කොටස්කරුවන් දස දෙනාගේ නම් :-

කොටස් හිමියාගේ නම	කොටස් ගණන	නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයේ ප්‍රතිශතය
1.		
2.		

2. අධ්‍යක්ෂ මණ්ඩලය

අධ්‍යක්ෂවරයාගේ සම්පූර්ණ නම සහ ලිපිනය (කරුණාකර සභාපතිගේ නමින් ආරම්භ කරන්න)	උපන් දිනය	සුදුසුකම්	පළපුරුද්ද	ජාතික හැඳුනුම්පත් අංකය	විදේශ ගමන් බලපත් අංකය

එස් එන් බී එෆ් අයි/එල් එෆ් සී/පී ආකෘති පත්‍රයේ සඳහන් කළ තොරතුරු පරීක්ෂා කළ බවත්, සෑම අතින්ම සම්පූර්ණ බවත් සහ අපගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් අප ප්‍රකාශ කර සිටිමු.

සමාගම වෙනුවෙන්:

(ප්‍රවර්ධක සමාගම)

අධ්‍යක්ෂවරුන්ගේ නම
දිනය :-

අත්සන
(සමාගමේ පොදු මුද්‍රාව)

එස් එන් බී එල් අයි/එල් එල් සී/එච් සී

පාලක සමාගමේ තොරතුරු

- 1. පාලක සමාගමේ සංස්ථාපිත තොරතුරු :-
 - 1.1 සමාගම සංස්ථාපිත දිනය :-
 - 1.2 ව්‍යාපාර කටයුතු ආරම්භ කළ දිනය :-
 - 1.3 පහත ලිපිනයන් :-
 - 1.3.1 ලියාපදිංචි කාර්යාලය :-
 - 1.3.2 ප්‍රධාන/පරිපාලන කාර්යාලය :-
 - 1.3.3 ශාඛා කාර්යාලය/කාර්යාලයන් :-
 - 1.4 ප්‍රධාන ව්‍යාපාර පිළිබඳ විස්තරයක් :-
 - 1.5 පාලක සමාගමේ කොටස් හිමිකරන්වගේ සංයුතිය :-
 - 1.5.1 ප්‍රධාන කොටස් හිමිකරුවන් දස දෙනා

කොටස් හිමියාගේ නම	කොටස් සංඛ්‍යාව	නිකුත් කළ ප්‍රාග්ධනයෙන් %
1.		
2.		

2. අධ්‍යක්ෂ මණ්ඩලය

අධ්‍යක්ෂවරයාගේ සම්පූර්ණ නම සහ ලිපිනය (කරුණාකර සභාපතිගේ නමින් ආරම්භ කරන්න)	උපන් දිනය	සුදුසුකම්	පළපුරුද්ද	ජාතික හැඳුනුම්පත් අංකය	විදේශ ගමන් බලපත් අංකය

බැ.නො.මු.ආ.අ.දෙ.පෝර්මය/අ1

අයදුම්කර සමාගමේ නම:

අයදුම්කර සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් එවිය යුතු දිවුරුම් ප්‍රකාශය
දිවුරුම් ප්‍රකාශය

..... (ලිපිනය) හි පදිංචි ජාතික හැඳුනුම්පත් අංක/විදේශ ගමන් බලපත්‍ර අංක හිමි
(සම්පූර්ණ නම) වන මම බෞද්ධ/හින්දු/ක්‍රිස්තියානි/ කතෝලික/මුස්ලිම්
 ආගමිකයෙකු වශයෙන් ගාම්භිරතා පූර්වකවද, අවංකවද සත්‍යවාදීව ද මෙසේ ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි.¹

- 1. ඉහත නම සඳහන් ප්‍රතිඥාකරු/ දිවුරුම් ප්‍රකාශක වන මම(අයදුම්කර සමාගමේ නම) සමාගමේ (තනතුර) වෙමි.
- 2. මා සතුව පහත සඳහන් අධ්‍යාපනික සහ/ හෝ වෘත්තීය සුදුසුකම/සුදුසුකම් පවතින බවට ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි.
- 3. මා සතුව පහත සඳහන් බැංකු කටයුතු, මූල්‍ය, ව්‍යාපාර හෝ පරිපාලන හෝ ඊට අදාළ ඕනෑම අංශයකින් ක්‍රියාකාරී පළපුරුද්දක් පවතින බවට ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි.
- 4. මෙම දිවුරුම් ප්‍රකාශයේම කොටසක් ලෙස අමුණා ඇති ඇමුණුම් අංක 1 හි සඳහන් වන නුසුදුසුකම්වලට මම යටත් නොවන බව ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි.

ඉහත සඳහන් කරුණු ඉහත ප්‍රතිඥාකරු/දිවුරුම් ප්‍රකාශක කියවා තේරුම් කරදුන් අතර, එම ප්‍රකාශ තේරුම්ගෙන සත්‍ය බවට ප්‍රතිඥා දී/දිවුරුම් දී, 20 මස වන දිනදී මා ඉදිරිපිට අත්සන් කරන ලදී.

අදාළ වටිනාකමට මුද්දර අලවන්න

මා ඉදිරිපිට දී

දිවුරුම් කොමසාරිස්/සමාදාන විනිශ්චයකරු

¹ අදාළ නොවන වචන කපා හරින්න. බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ අනෙකුත් ආගම්වල පුද්ගලයන් ගාම්භිරතා පූර්වකව අවංකව සහ සත්‍යවාදීව ප්‍රතිඥා දිය යුතුය. ක්‍රිස්තියානි සහ කතෝලිකයන් දිවුරා ප්‍රකාශ කළ යුතුය.

ඇමුණුම I

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 21 වගන්තිය යටතේ සහ 2011 අංක 3 දරන මුදල් සමාගම් (අධ්‍යක්ෂවරුන්ගේ භා විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යෝග්‍යතාවය තක්සේරු කිරීම) විධානයේ 2.1 වගන්තිය යටතේ වන නුසුදුසුකම්:

1. යම් පුද්ගලයකු මුදල් සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස පත් කිරීමට හෝ තෝරා ගැනීම නුසුදුසු වේ, යම් හෙයකින් එම පුද්ගලයා :-

(අ) අධ්‍යාපනික සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් හෝ බැංකු කටයුතු, මූල්‍ය, ව්‍යාපාර හෝ පරිපාලන හෝ ඊට අදාළ වෙනත් ඕනෑම අංශයකින් ක්‍රියාකාරී පළපුරුද්දක් ලද අයකු නොවීම.

(ආ) (i) පොලිසිය, යම් පාලන අධිකාරියක් හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීමය සංවිධානයක්, යම් පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ ශ්‍රී ලංකාවේ හෝ පිටරටක නීතිය මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් හෝ විසින් වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳ සිදුකරන විමර්ශනයකට හෝ විභාග කිරීමකට භාජනය වී සිටී නම්;

(ii) එසේ පත් කරගනු ලැබීමට තෝරාපත්කර ගනු ලැබීමට පෙරාතුව ම වූ අවුරුදු පහළොවක කාලසීමාවක් ඇතුළත යම් විටක, ශ්‍රී ලංකාවේ හෝ පිටරටක යම් පාලන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීමය සංවිධානයක්, පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක්, ශ්‍රී ලංකාවේ හෝ පිටරටක නීතිය මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් හෝ විසින් වංචාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳව වරදකරු කරනු ලැබ ඇත්නම්;

(iii) එම පුද්ගලයා වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ අනිසි හැසිරීමක් හෝ ඕනෑම නීතියක් හෝ ඒ යටතේ නිකුත් කරන ලද්දාවූ රීති, රෙගුලාසි, විධාන හෝ නිර්ණයන්ට අනුකූල නොවීම වැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් පාලන හෝ අධීක්ෂණ අධිකාරියකින්, වෘත්තීමය සංවිධානයක්, පරීක්ෂණ කොමිසම් සභාවකින්, විනිශ්චය සභාවකින් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීති මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයකින් වරදකරුවකු හෝ එකී ක්‍රියාවට සම්බන්ධ පාර්ශ්වයක් ලෙස හඳුනා ගැනීම;

(ඇ) ණයක් ආපසු ගෙවීම සම්බන්ධයෙන් දෙන ලද නියෝගයක් හෝ ආඥාවක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම.

(ඈ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයකින් වරින් දූෂණයක් සම්බන්ධයෙන් වරදකරුවකු වීම.

(ඉ) යම් අධිකරණයක් මගින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ හෝ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ වන වරදකට වරදකරු වීම.

(ඊ) 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 51 වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් ක්‍රියාමාර්ග ගනු ලැබූ පුද්ගලයකු වීම.

(උ) (i) වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් ඇතුළත් වරදක් සඳහා ඔහුට විරුද්ධව නඩු කටයුතු පවතිනම්;

(ii) එසේ පත්කරනු ලැබීමට හෝ තෝරා පත් කරගනු ලැබීමට පෙරාතුව ම වූ අවුරුදු පහළොවක කාලසීමාවක් ඇතුළත යම් විටක වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් ඇතුළත් වරදක් සඳහා යම් අධිකරණයකින් වරදකරු කර ඇත්නම්;

(ඌ) පාලන හෝ අධීක්ෂණ අධිකාරියක් විසින්, ශ්‍රී ලංකාවේ හෝ පිටරටක යම් බැංකුවක, මුදල් සමාගමක හෝ සංස්ථාගත මණ්ඩලයක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධරයකු හෝ වෙනත් නිලධරයකු ලෙස සේවය කිරීමෙන් ඉවත් කරනු ලැබ හෝ සේවය කිරීම අත්හිටුවනු ලැබ ඇත්නම්;

(එ) (i) (අ) මුදල් ව්‍යාපාර පනතේ 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය උල්ලංඝනය කරමින්; හෝ (ආ) 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ (එය ඉවත් කරනු ලැබීමට පෙර) 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය උල්ලංඝනය කරමින්,

මුදල් ව්‍යාපාර කරගෙන ගොස් ඇති බව මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත්නම්;

(ii) මුදල් ව්‍යාපාර පනතේ 2 වගන්තියේ (2) වන උපවගන්තිය උල්ලංඝනය කරමින් තැන්පතු භාරගෙන ඇති බව; හෝ

(ඒ) මුදල් ව්‍යාපාර පනතේ 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය උල්ලංඝනය කරමින් හෝ 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ (එය ඉවත් කරනු ලැබීමට පෙර) 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාර කරගෙන ගොස් ඇති බව හෝ මුදල් ව්‍යාපාර පනතේ 2 වන වගන්තියේ (2) වන උපවගන්තිය උල්ලංඝනය කරමින් තැන්පතු භාරගෙන ඇති බව, මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇති යම් සංස්ථාගත කරන ලද හෝ සංස්ථාගත නොකරන ලද මණ්ඩලයක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධරයකු ලෙස කටයුතු කර හෝ වෙනත් වගකිව යුතු තනතුරක් දරා ඇත්නම්,

(ඔ) එම පුද්ගලයා, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයක් මගින් බුන්වත් හෝ බංකොලොත්භාවයට පත් තැනැත්තෙකු ලෙස ප්‍රකාශ කිරීම.

(ඕ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයක් මගින් සිහිවිකල් වූ පුද්ගලයකු ලෙස ප්‍රකාශ කිරීම.

2. යම් තැනැත්තකු, ස්වකීය බලපත්‍රය හෝ ලියාපදිංචිය අවලංගු කරනු ලැබ ඇති යම් බැංකුවක, මුදල් සමාගමක හෝ මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධරයකු වන්නේ නම්, හෝ වෙනත් වගකිව යුතු තනතුරක් දරා ඇත්නම් ඒ තැනැත්තා මුදල් සමාගමක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධරයකු, ලේකම්වරයකු හෝ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ නිලධරයකු/විධායක තනතුරක් දරන නිලධාරියකු ලෙස අවස්ථාවෝචිත පරිදි පත්කරනු ලැබීමට හෝ

තෝරා පත්කර ගැනීමට හෝ ඒ ධුරය දැරීමට හෝ මණ්ඩලය විසින් එසේ තීරණය කරනු ලබන්නේ නම් ඔහු නුසුදුසුස්සකු විය යුතු ය.

- 3. මුදල් ව්‍යාපාර පනතේ 21 වන වගන්තියේ (1) වන උප වගන්තියේ දක්වා ඇති යම් නුසුදුසුකමකට යටත්ව සිටිය දී, මුදල් සමාගමක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධාරියකු හෝ ලේකම්වරයකු හෝ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරියකු ලෙස කටයුතු කරන යම් තැනැත්තකු මෙම පනත යටතේ වරදකට වරදකරු විය යුතුය.
- 4. උක්ත කරුණුවලට අමතරව 2008 අංක 3 දරන ආයතනික යහපාලන විධානයේ 5 වන වගන්තියෙහි සඳහන් උපමානයන් ද මුදල් සමාගමක අධ්‍යක්ෂවරයෙක් වෙත අදාළ වනු ඇත.

බැ.නො.මු.ආ.අ.දෙ./අ2

අයදුම්කාර සමාගමේ නම:

අයදුම්කාර සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස පත්වීමට තෝරාගනු ලැබුවන් විසින් එවිය යුතු දිවුරුම් ප්‍රකාශය
දිවුරුම් ප්‍රකාශය

..... (ලිපිනය) හි පදිංචි ජාතික හැඳුනුම්පත් අංක/විදේශ ගමන් බලපත්‍ර අංක හිමි (සම්පූර්ණ නම) වන මම බෞද්ධ/හින්දු/ක්‍රිස්තියානි/කතෝලික/මුස්ලිම් ආගමිකයෙකු වශයෙන් ගාම්භීරතා පූර්වකවද, අවංකවද සත්‍යවාදීව ද මෙසේ ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි.

- 1. ඉහත නම සඳහන් ප්‍රතිඥාකරු/ දිවුරුම් ප්‍රකාශක වන මම (අයදුම්කාර සමාගමේ නම) සමාගමේ (තනතුර) වෙත පත්කිරීමට තෝරා ගනු ලැබූ අයෙක් වෙමි.
- 2. මා සතුව පහත සඳහන් අධ්‍යාපනික සහ/ හෝ වෘත්තීය සුදුසුකම/සුදුසුකම් පවතින බවට ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි.
- 3. මා සතුව පහත සඳහන් බැංකු කටයුතු, මූල්‍ය, ව්‍යාපාර හෝ පරිපාලන හෝ ඊට අදාළ ඕනෑම අංශයකින් ක්‍රියාකාරී පළපුරුද්දක් පවතින බවට ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි.
- 4. මෙම දිවුරුම් ප්‍රකාශයේම කොටසක් ලෙස අමුණා ඇති ඇමුණුම් අංක 1 හි සඳහන් වන නුසුදුසුකම්වලට මම යටත් නොවන බව ප්‍රකාශ කරමි/ප්‍රතිඥා දෙමි.

ඉහත සඳහන් කරුණු ඉහත ප්‍රතිඥාකරු/දිවුරුම් ප්‍රකාශක කියවා තේරුම් කරදුන් අතර, එම ප්‍රකාශ තේරුම්ගෙන සත්‍ය බවට ප්‍රතිඥා දී/දිවුරුම් දී, 20 මස වන දිනදී මා ඉදිරිපිට අත්සන් කරන ලදී.

අදාළ වටිනාකමට
මුද්දර අලවන්න

මා ඉදිරිපිට දී
දිවුරුම් කොමසාරිස්/සමාදාන විනිශ්චයකරු

ඇමුණුම I

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 21 වගන්තිය යටතේ සහ 2011 අංක 3 දරන මුදල් සමාගම් (අධ්‍යක්ෂවරුන්ගේ හා විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යෝග්‍යතාවය තක්සේරු කිරීම) විධානයේ 2.1 වගන්තිය යටතේ වන නුසුදුසුකම්:

- 1. යම් පුද්ගලයකු :-
 - (අ) බැංකු කටයුතු, මූල්‍ය, ව්‍යාපාර හෝ පරිපාලන හෝ ඊට අදාළ වෙනත් ඕනෑම අංශයකින් අධ්‍යාපනික සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් හෝ ක්‍රියාකාරී පළපුරුද්දක් ලද අයකු නොවීම.
 - (ආ) (i) පොලිසිය, යම් පාලන අධිකාරියක් හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීමය සංවිධානයක්, යම් පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ ශ්‍රී ලංකාවේ හෝ පිටරටක නීතිය මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් හෝ විසින් වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳ සිදුකරන විමර්ශනයකට හෝ විභාග කිරීමකට භාජනය වී සිටී නම්;
 - (ii) එසේ පත් කරගනු ලැබීමට තෝරාපත්කර ගනු ලැබීමට පෙරාතුව ම වූ අවුරුදු පහළොවක කාලසීමාවක් ඇතුළත යම් විටක, ශ්‍රී ලංකාවේ හෝ පිටරටක යම් පාලන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීමය සංවිධානයක්, පරීක්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක්, ශ්‍රී ලංකාවේ හෝ පිටරටක නීතිය මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයක් හෝ විසින් වංචාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳව වරදකරු කරනු ලැබ ඇත්නම්;

1 අදාළ නොවන වචන කපා හරින්න. බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ අනෙකුත් ආගම්වල පුද්ගලයන් ගාම්භීරතා පූර්වකව අවංකව සහ සත්‍යවාදීව ප්‍රතිඥා දිය යුතුය. ක්‍රිස්තියානි සහ කතෝලිකයන් දිවුරු ප්‍රකාශ කළ යුතුය.

(iii) එම පුද්ගලයා වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ අනිසි හැසිරීමක් හෝ ඕනෑම නීතියක් හෝ ඒ යටතේ නිකුත් කරන ලද්දාවූ රීති, රෙගුලාසි, විධාන හෝ නිර්ණයන්ට අනුකූල නොවීම වැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් පාලන හෝ අධීක්ෂණ අධිකාරියකින්, වෘත්තීමය සංවිධානයක්, පරීක්ෂණ කොමිසම් සභාවකින්, විනිශ්චය සභාවකින් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීති මගින් පිහිටුවන ලද වෙනත් යම් මණ්ඩලයකින් වරදකරුවකු හෝ එකී ක්‍රියාවට සම්බන්ධ පාර්ශ්වයක් ලෙස හඳුනා ගැනීම;

(ඇ) ණයක් ආපසු ගෙවීම සම්බන්ධයෙන් දෙන ලද නියෝගයක් හෝ ආඥාවක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම.

(ඈ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයකින් වරින් දූෂණයක් සම්බන්ධයෙන් වරදකරුවකු වීම.

(ඉ) යම් අධිකරණයක් මගින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ හෝ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ වන වරදකට වරදකරු වීම.

(ඊ) 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 51 වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් ක්‍රියාමාර්ග ගනු ලැබූ පුද්ගලයකු වීම.

(උ) (i) වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් ඇතුළත් වරදක් සඳහා ඔහුට විරුද්ධව නඩු කටයුතු පවතිනම්;

(ii) එසේ පත්කරනු ලැබීමට හෝ තෝරා පත් කරගනු ලැබීමට පෙරාතුව ම වූ අවුරුදු පහළොවක කාලසීමාවක් ඇතුළත යම් විටක වංචාවක්, රැවටීමක් හෝ වංක ක්‍රියාවක් වන යම් ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් ඇතුළත් වරදක් සඳහා යම් අධිකරණයකින් වරදකරු කර ඇත්නම්;

(ඌ) පාලන හෝ අධීක්ෂණ අධිකාරියක් විසින්, ශ්‍රී ලංකාවේ හෝ පිරිවරක යම් බැංකුවක, මුදල් සමාගමක හෝ සංස්ථාගත මණ්ඩලයක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධාරියකු හෝ වෙනත් නිලධාරියකු ලෙස සේවය කිරීමෙන් ඉවත් කරනු ලැබ හෝ සේවය කිරීම අත්හිටුවනු ලැබ ඇත්නම්;

(එ) (i) (අ) මුදල් ව්‍යාපාර පනතේ 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය උල්ලංඝනය කරමින්; හෝ

(ආ) 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ (එය ඉවත් කරනු ලැබීමට පෙර) 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය උල්ලංඝනය කරමින්, මුදල් ව්‍යාපාර කරගෙන ගොස් ඇති බව මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත්නම්;

(ii) මුදල් ව්‍යාපාර පනතේ 2 වගන්තියේ (2) වන උපවගන්තිය උල්ලංඝනය කරමින් තැන්පතු භාරගෙන ඇති බව; හෝ

(ඒ) මුදල් ව්‍යාපාර පනතේ 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය උල්ලංඝනය කරමින් හෝ 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ (එය ඉවත් කරනු ලැබීමට පෙර) 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාර කරගෙන ගොස් ඇති බව හෝ මුදල් ව්‍යාපාර පනතේ 2 වන වගන්තියේ (2) වන උපවගන්තිය උල්ලංඝනය කරමින් තැන්පතු භාරගෙන ඇති බව, මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇති යම් සංස්ථාගත කරන ලද හෝ සංස්ථාගත නොකරන ලද මණ්ඩලයක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධාරියකු ලෙස කටයුතු කර හෝ වෙනත් වගකිව යුතු තනතුරක් දරා ඇත්නම්,

(ඔ) එම පුද්ගලයා, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයක් මගින් බුන්වත් හෝ බංකොලොත්භාවයට පත් තැනැත්තෙකු ලෙස ප්‍රකාශ කිරීම.

(ඕ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයක් මගින් සිහිවිකල් වූ පුද්ගලයකු ලෙස ප්‍රකාශ කර ඇත්නම්,

- එම පුද්ගලයා මුදල් සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස පත් කිරීමට හෝ තෝරාගැනීම නුසුදුසු කමක් වේ.
- 2. යම් තැනැත්තකු, ස්වකීය බලපත්‍රය හෝ ලියාපදිංචිය අවලංගු කරනු ලැබ ඇති යම් බැංකුවක, මුදල් සමාගමක හෝ මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධාරියකු වන්නේ නම්, හෝ වෙනත් වගකිව යුතු තනතුරක් දරා ඇත්නම් ඒ තැනැත්තා මුදල් සමාගමක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධාරියකු, ලේකම්වරයකු හෝ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරියකු/විධායක තනතුරක් දරන නිලධාරියකු ලෙස අවස්ථාවෝචිත පරිදි පත්කරනු ලැබීමට හෝ තෝරා පත්කර ගැනීමට හෝ ඒ ධූරය දැරීමට හෝ මණ්ඩලය විසින් එසේ තීරණය කරනු ලබන්නේ නම් ඔහු නුසුදුසුස්සකු විය යුතු ය.
- 3. මුදල් ව්‍යාපාර පනතේ 21 වන වගන්තියේ (1) වන උප වගන්තියේ දක්වා ඇති යම් නුසුදුසුකමකට යටත්ව සිටිය දී, මුදල් සමාගමක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධාරියකු හෝ ලේකම්වරයකු හෝ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරියකු ලෙස කටයුතු කරන යම්තැනැත්තකු මෙම පනත යටතේ වරදකට වරදකරු විය යුතුය.
- 4. උක්ත කරුණුවලට අමතරව 2008 අංක 3 දරන ආයතනික යහපාලන විධානයේ 5 වන වගන්තියෙහි සඳහන් උපමානයන් ද මුදල් සමාගමක අධ්‍යක්ෂවරයෙක් වෙත අදාළ වනු ඇත.

බැ.නො.මු.ආ.අ.දෙ. පෝර්ම / අූ 1

අයදුම්කාර සමාගමේ නම :
අයදුම්කාර සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් එවිය යුතු ප්‍රකාශය¹

- 1. පෞද්ගලික තොරතුරු :
 - 1.1 සම්පූර්ණ නම :
 - 1.2 ජාතික හැඳුනුම්පත් අංකය :
 - 1.3 විදේශ ගමන් බලපත්‍ර අංකය :
 - 1.4 දේශීය හෝ විදේශීය :

1 සම්පූර්ණ තොරතුරු සැපයීම සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවේ නම් වෙනත් කොළයක් අමුණා අදාළ අයිතම සඳහා හරස් යොමු කිරීම යොදන්න.

- 1.5 උපන් දිනය :
- 1.6 ස්ථීර ලිපිනය :
- 1.7 වර්තමාන ලිපිනය :
- 2. අයදුම්කාර සමාගමට ලද පත්වීම :
- 2.1 අධ්‍යක්ෂවරයෙක් ලෙස පත් වූ දිනය :
- 2.2 තනතුර :
- 2.3 වාර්ෂික වේතනය (විස්තර සහිතව) :
- 2.4 අධ්‍යක්ෂවරයෙක් සහ/හෝ ඔහුගේ/ඇයගේ පවුලේ අය විසින් සමාගමේ වත්කම්වලින් උපායා ගනු ලබන ප්‍රතිලාභවල වාර්ෂික වටිනාකම. (උදාහරණයක් වශයෙන් සමාගමේ ඉඩමක්, ගොඩනැගිල්ලක්, වාහනයක් යනාදිය පරිහරණය කිරීම දැක්විය හැක).
- 2.4.1 ඉහත 2.4 යොමු අංකය යටතේ සඳහන් කරන ලද වත්කම් නඩත්තු කිරීම සඳහා සමාගම විසින් කරනු ලබන වියදම්වල වාර්ෂික වටිනාකම හෝ සමාගම ප්‍රතිපූරණය කරනු ලබන අනෙකුත් වියදම් (ණය කාඩ් බිල්පත්, පාරිභෝගික බිල්පත් ආදිය).
- 2.4.2 ඉහත 2.4 යොමු අංකය යටතේ සඳහන් කරන ලද වත්කම්වල මිලදීගත් වටිනාකම සහ පොත් අගය සහ එම නිශ්චල දේපළ පිහිටි ස්ථාන.

- 3. ඔහුගේ ඥාතීන් පිළිබඳව පෞද්ගලික තොරතුරු :
- 3.1 භාර්යාව/ස්වාමීපුරුෂයාගේ සම්පූර්ණ නම :
- 3.1.1 ජාතික හැඳුනුම්පත් අංකය :
- 3.1.2 විදේශ ගමන් බලපත්‍ර අංකය :
- 3.2 යැපෙන දරුවන් පිළිබඳ තොරතුරු :

	සම්පූර්ණ නම	ජා.හැ.අංකය	විදේශ ගමන් බලපත් අංකය
3.2.1.			
3.2.2.			

- 4. පසුබිම හා පළපුරුද්ද :-
- 4.1 අධ්‍යක්ෂවරයා වර්තමානයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස හෝ විධායක නිලධාරී තනතුරුවල සේවයේ නියුක්ත සමාගම් /සංගම් හෝ ව්‍යවස්ථාපිත ආයතනවල නම්² :

ආයතනයේ නම	තනතුර

- 4.2 අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂවරයෙක් ලෙස හෝ විධායක නිලධාරී තනතුරක සේවයේ නියුක්තව සිටි සමාගම්/සංගම් හෝ සංස්ථාපිත ආයතනවල නම්:

ආයතනයේ නම	තනතුර දැරූ කාලපරිච්ඡේදය	තනතුර

- 5. බලපත්‍රලාභී මුදල් සමාගම් සහ ඒවායේ සම්බන්ධිත සමාගම්වල කොටස් හිමිකාරත්වය :-
බලපත්‍රලාභී මුදල් සමාගම් ඒවායේ පාලක සමාගම්, පරිපාලිත සහ ආශ්‍රිත සමාගම්වල කොටස් හිමිකාරත්වයක් දරයි නම් ඒවායේ වර්තමාන හිමිකාරත්වය :

ආයතනයේ නම	කොටස් සංඛ්‍යාව		දරන ප්‍රතිශතය	
	සෘජු	වක්‍ර	සෘජු	වක්‍ර

- 6 ව්‍යාපාරික ගනුදෙනු³
අධ්‍යක්ෂවරයා අයදුම්කාර සමාගම, එහි පාලක සමාගම, පරිපාලිත සමාගම් හෝ ආශ්‍රිත සමාගම් සමග වර්තමානයේ යම් ව්‍යාපාර ගනුදෙනුවල නිරතවේ නම් එහි;

ආයතනයේ නම	ගනුදෙනුව සිදු කළ දිනය දිනට වටිනාකම (රු.මිලියන)		වර්ගීකරණය (සක්‍රීය/අක්‍රීය)	ඇප වර්ගය සහ වටිනාකම (රු.මිලියන)	මුදල් සමාගමේ ප්‍රාග්ධන අරමුදල්වල ප්‍රතිශතයක් වශයෙන්
		ණය සීමාව	පිටහිටි ශේෂය			
ණය සහ වෙනත් එවැනි ලබාගත් පහසුකම්						

² නිර්වචනය සඳහා අවසානය බලන්න.
³ ව්‍යාපාරික ගනුදෙනුව යනු ඕනෑම පහසුකම්, ආයෝජනයක් හා තැන්පතු වක් වේ

සිදුකළ ආයෝජන (පොරොන්දු නෝට්ටු/වාණිජ පත්‍ර ආදිය) :-

ආයතනයේ නම	ගනුදෙනුව සිදුකළ දිනය	වටිනාකම දිනට (රු.'000)

තැන්පතු :-

ආයතනයේ නම	ගනුදෙනුව සිදුකළ දිනය	වටිනාකම දිනට (රු.'000)

7. ඇතින්ගේ පත්වීම, කොටස් හිමිකාරිත්වය සහ ව්‍යාපාරික ගනුදෙනු⁴

7.1 ඕනෑම ඇතියෙක්/ඇතින් වර්තමානයේ අධ්‍යක්ෂවරුන් හෝ විධායක නිලධාරියකු වශයෙන් ඕනෑම මුදල් සමාගමට සේවා නියුක්තව ඇත්නම්;

මුදල් සමාගමේ නම	ඇතියාගේ සම්පූර්ණ නම	දරන තනතුර

7.2 අධ්‍යක්ෂවරයාගේ හෝ විධායක නිලධාරියකු වශයෙන් සේවා නියුක්තව සිටින අයකුගේ ඕනෑම ඇතියෙකු සතු අයදුම්කාර සමාගමේ සාජු හා වක්‍ර කොටස් හිමිකාරිත්වය:-

ඇතියාගේ සම්පූර්ණ නම	කොටස් සංඛ්‍යාව		දරන ප්‍රතිශතය	
	සාජු	වක්‍ර	සාජු	වක්‍ර

7.3 අධ්‍යක්ෂවරයාගේ ඕනෑම ඇතියකු වර්තමානයේ අයදුම්කාර සමාගමක් සමග පවත්වන ඕනෑම ව්‍යාපාරික ගනුදෙනුවක් :-

ඇතියාගේ සම්පූර්ණ නම	ව්‍යාපාරික ගනුදෙනුවේ ස්වභාවය	ගනුදෙනුව සිදු කළ දිනය	සීමාව දිනට (රු.'000) දිනට පිටහිටි ශේෂය (රු.'000)	ඇප වර්ගය සහ වටිනාකම (රු.'000)	අයදුම්කාර සමාගමේ ගෙවා නිමි ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස

8. ඉහත සපයන ලද තොරතුරු සම්බන්ධයෙන් වන ඕනෑම විස්තරයක්/තොරතුරක් සහ බලපත්‍රලාභී මුදල් සමාගමක අධ්‍යක්ෂවරයෙක් වීම සඳහා ඇති සුදුසුකම් ඇගයීමේ දී අදාළ වෙනැයි හැඟෙන ඕනෑම අනෙකුත් තොරතුරක් සඳහන් කරන්න.

ප්‍රකාශය :

ඉහත දක්වන ලද තොරතුරු මාගේ දැනුමට හා විශ්වාසයට අනුව නිවැරදි හා සම්පූර්ණ බව තහවුරු කරමි. ඉහත සපයන ලද තොරතුරුවල පසුව සිදුවන ඕනෑම වෙනසක් අයදුම්කාර සමාගමට සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත නිසි ලෙස හැකි ඉක්මණින් දැනුම් දෙන බවට පොරොන්දු වෙමි.

ඉහත තනතුර සඳහා මාගේ පත්වීම ඕනෑම නීතියක් මගින් නොවළක්වන බව ප්‍රකාශ කරමි.

දිනය: අයදුම්කාර සමාගමේ අධ්‍යක්ෂ/
සභාපතිගේ අත්සන

අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති විසින් සම්පූර්ණ කළ යුතුය.

බලපත්‍රලාභී මුදල් සමාගමක අධ්‍යක්ෂවරයෙක් වීම සඳහා සුදුසුදැයි ඇගයීමේ දී වැදගත් වෙනැයි සැලකෙන ඕනෑම අනෙකුත් තොරතුරු සපයන්න.

අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිගේ
අත්සන සහ නිල මුද්‍රාව

දිනය :

4 නිර්වචනය සඳහා අවසානය බලන්න.

නිර්වචන :

1. මුදල් සමාගමක විධායක කාර්යයන්හි නිරත වන නිලධාරීන් පහත පරිදි වේ.
 - i. ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී
 - ii. අතිරේක සාමාන්‍යාධිකාරී
 - iii. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
 - iv. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
 - v. සහකාර සාමාන්‍යාධිකාරී
 - vi. ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
 - vii. ප්‍රධාන අවදානම් නිලධාරී
 - viii. ප්‍රධාන ගණකාධිකාරී
 - ix. ප්‍රධාන මූල්‍ය නිලධාරී
 - x. ප්‍රධාන අභ්‍යන්තර විගණක
 - xi. අනුකූලතා නිලධාරී
 - xii. භාණ්ඩාගාරයෙහි ප්‍රධානි
 - xiii. නීති කටයුතු ප්‍රධානි
 - xiv. තොරතුරු තාක්ෂණ ප්‍රධානි
 - xv. සමාගම් ලේකම්
 - xvi. මුදල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශකයන් ලෙස කටයුතු කරන නිලධාරීන්
 - xvii. මුදල් සමාගමේ ණය, වත්කම් හා අලෙවිකරණ පිළිබඳව තීරණ ගන්නා නිලධාරීන්
2. ඥාතියකු යන්නෙන්, එම පුද්ගලයාගේ ස්වාමිපුරුෂයා/භාර්යාව හෝ යැපෙන දරුවන් අදහස් වේ.

බැ.නො.මු.ආ.අ.දෙ. පෝර්ම / අූ 2

අයදුම්කාර සමාගමේ නම :

අයදුම්කාර සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස පත්වීමට තෝරා ගනු ලැබුවන් විසින් එවිය යුතු ප්‍රකාශය¹

1. පෞද්ගලික තොරතුරු :
 - 1.1 සම්පූර්ණ නම :
 - 1.2 ජාතික හැඳුනුම්පත් අංකය :
 - 1.3 විදේශ ගමන් බලපත්‍ර අංකය :
 - 1.4 දේශීය හෝ විදේශීය :
 - 1.5 උපන් දිනය :
 - 1.6 ස්ථීර ලිපිනය :
 - 1.7 වර්තමාන ලිපිනය :
2. අයදුම්කාර සමාගමට ලද පත්වීම :
 - 2.1 අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වීමට යෝජනා වූ දිනය :
 - 2.2 යෝජිත තනතුර :
 - 2.3 වාර්ෂික ගෙවීමට නියමිත වේතනය (විස්තර සහිතව) ;
 - 2.4 අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වීමට තෝරාගනු ලැබූ අයකු සහ/හෝ ඔහුගේ/ඇයගේ පවුලේ අය විසින් සමාගමේ වත්කම්වලින් උපායා ගැනීමට නියමිත ප්‍රතිලාභවල වාර්ෂික වටිනාකම. (උදාහරණයක් වශයෙන් සමාගමේ ඉඩමක්, ගොඩනැගිල්ලක්, වාහනයක් යනාදිය පරිහරණය කිරීම දැක්විය හැක).
 - 2.4.1 ඉහත 2.4 යොමු අංකය යටතේ සඳහන් කරන ලද වත්කම් නඩත්තු කිරීම සඳහා සමාගම විසින් දැරීමට නියමිත වියදම්වල වාර්ෂික වටිනාකම හෝ සමාගම ප්‍රතිපූරණය කරනු ලබන අනෙකුත් වියදම් (ණය කාඩ් බිල්පත්, පාරිභෝගික බිල්පත් ආදිය).
 - 2.4.2 ඉහත 2.4 යොමු අංකය යටතේ සඳහන් කරන ලද වත්කම්වල මිලදීගත් වටිනාකම සහ පොත් අගය සහ එම නිශ්චල දේපළ පිහිටි ස්ථාන.
3. ඔහුගේ ඥාතීන් පිළිබඳව පෞද්ගලික තොරතුරු :-
 - 3.1 භාර්යාව/ස්වාමිපුරුෂයාගේ සම්පූර්ණ නම :-
 - 3.1.1. ජාතික හැඳුනුම්පත් අංකය :-
 - 3.1.2. විදේශ ගමන් බලපත්‍ර අංකය :-
 - 3.2 යැපෙන දරුවන් පිළිබඳ තොරතුරු :-

	සම්පූර්ණ නම	ජා.හැ.අංකය	විදේශ ගමන් බලපත් අංකය
3.2.1.			
3.2.2.			

¹ සම්පූර්ණ තොරතුරු සැපයීම සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවේ නම් වෙනත් කොළයක් අමුණා අදාළ අයිතම සඳහා හරස් යොමු කිරීම යොදන්න.

4. පසුබිම හා පළපුරුද්ද :-

4.1 අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීමට තෝරා ගනු ලබන අයකු අධ්‍යක්ෂවරයෙක් ලෙස හෝ විධායක නිලධාරී තනතුරුවල සේවයේ නියුක්ත සමාගම්/සංගම් හෝ ව්‍යවස්ථාපිත ආයතනවල නම්² :-

ආයතනයේ නම	තනතුර

4.2 අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීමට තෝරා ගනු ලබන අයකු අධ්‍යක්ෂවරයෙක් ලෙස හෝ විධායක නිලධාරී තනතුරක සේවයේ නියුක්තව සිටි සමාගම්/සංගම් හෝ සංස්ථාපිත ආයතනවල නම්:-

ආයතනයේ නම	තනතුර දැරූ කාලපරිච්ඡේදය	තනතුර

5. බලපත්‍රලාභී මුදල් සමාගම් සහ ඒවායේ සම්බන්ධිත සමාගම්වල කොටස් හිමිකාරිත්වය :-

බලපත්‍රලාභී මුදල් සමාගම් ඒවායේ පාලක සමාගම්, පරිපාලිත සහ ආශ්‍රිත සමාගම්වල කොටස් හිමිකාරිත්වයක් දරයි නම් ඒවායේ වර්තමාන හිමිකාරිත්වය :-

ආයතනයේ නම	කොටස් සංඛ්‍යාව		දරන ප්‍රතිශතය	
	සෘජු	වක්‍ර	සෘජු	වක්‍ර

6 ව්‍යාපාරික ගනුදෙනු³

අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීමට තෝරා ගනු ලබන අයකු අයදුම්කාර සමාගම, එහි පාලක සමාගම, පරිපාලිත සමාගම් හෝ ආශ්‍රිත සමාගම් සමග වර්තමානයේ යම් ව්‍යාපාර ගනුදෙනුවල නිරතවේ නම් එහි :-

ආයතනයේ නම	ගනුදෙනුව සිදු කළ දිනය දිනට වටිනාකම (රු.මිලියන)		වර්ගීකරණය (සක්‍රීය/අක්‍රීය)	ඇප වර්ගය සහ වටිනාකම (රු.මිලියන)	මුදල් සමාගමේ ප්‍රාග්ධන අරමුදල්වල ප්‍රතිශතයක් වශයෙන්
		ණය සීමාව	පිටහිටි ශේෂය			
ණය සහ වෙනත් එවැනි ලබාගත් පහසුකම්						

සිදුකළ ආයෝජන (පොරොන්දු නෝට්ටු/වාණිජ පත්‍ර ආදිය) :-

ආයතනයේ නම	ගනුදෙනුව සිදුකළ දිනය	වටිනාකම දිනට (රු.'000)

තැන්පතු :-

ආයතනයේ නම	ගනුදෙනුව සිදුකළ දිනය	වටිනාකම දිනට (රු.'000)

7. ඥාතීන්ගේ පත්වීම, කොටස් හිමිකාරිත්වය සහ ව්‍යාපාරික ගනුදෙනු⁴

7.1 ඕනෑම ඥාතියෙක්/ඥාතීන් වර්තමානයේ අධ්‍යක්ෂවරුන් හෝ විධායක නිලධාරියකු වශයෙන් ඕනෑම මුදල් සමාගමට සේවා නියුක්තව ඇත්නම් :-

මුදල් සමාගමේ නම	ඥාතියාගේ සම්පූර්ණ නම	දරන තනතුර

7.2 අධ්‍යක්ෂවරයාගේ හෝ විධායක නිලධාරියකු වශයෙන් සේවා නියුක්තව සිටින අයකුගේ ඕනෑම ඥාතියෙකු සතු අයදුම්කාර සමාගමේ සෘජු හා වක්‍ර කොටස් හිමිකාරිත්වය

ඥාතියාගේ සම්පූර්ණ නම	කොටස් සංඛ්‍යාව		දරන ප්‍රතිශතය	
	සෘජු	වක්‍ර	සෘජු	වක්‍ර

2 නිර්වචනය සඳහා අවසානය බලන්න.

3 ව්‍යාපාරික ගනුදෙනුව යනු ඕනෑම පහසුකම්, ආයෝජනයක් හා තැන්පතුවක් වේ.

4 නිර්වචනය සඳහා අවසානය බලන්න.

7.3 අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීමට තෝරා පත්කර ගනු ලැබූ අයකුගේ ඕනෑම ඥාතියකු වර්තමානයේ අයදුම්කාර සමාගමක් සමග පවත්වන ඕනෑම ව්‍යාපාරික ගනුදෙනුවක් :-

ඥාතියාගේ සම්පූර්ණ නම	ව්‍යාපාරික ගනුදෙනුවේ ස්වභාවය	ගනුදෙනුව සිදු කළ දිනය	සීමාව දිනට (රු.'000) දිනට පිටතිටි ශේෂය (රු.'000)	ඇප වර්ගය සහ වටිනාකම (රු.'000)	අයදුම්කාර සමාගමේ ගෙවා නිමි ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස

8. ඉහත සපයන ලද තොරතුරු සම්බන්ධයෙන් වන ඕනෑම විස්තරයක්/තොරතුරක් සහ බලපත්‍රලාභී මුදල් සමාගමක අධ්‍යක්ෂවරයෙක් වීම සඳහා ඇති සුදුසුකම් ඇගයීමේ දී අදාළ වෙනැයි හැඟෙන ඕනෑම අනෙකුත් තොරතුරක් සඳහන් කරන්න.

ප්‍රකාශය:

ඉහත දක්වන ලද තොරතුරු මාගේ දැනුමට හා විශ්වාසයට අනුව නිවැරදි හා සම්පූර්ණ බව තහවුරු කරමි. ඉහත සපයන ලද තොරතුරුවල පසුව සිදුවන ඕනෑම වෙනසක් අයදුම්කාර සමාගමට සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත නිසි ලෙස හැකි ඉක්මණින් දැනුම් දෙන බවට පොරොන්දු වෙමි.

ඉහත තහවුරු සඳහා මාගේ පත්වීම ඕනෑම නීතියක් මගින් නොවළක්වන බව ප්‍රකාශ කරමි.

දිනය: අයදුම්කාර සමාගමේ අධ්‍යක්ෂ/
සභාපතිගේ අත්සන

අධ්‍යක්ෂවරයකු ලෙස තෝරා ගනු ලැබූ අයෙකු අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති විසින් සම්පූර්ණ කළ යුතුය.

බලපත්‍රලාභී මුදල් සමාගමක අධ්‍යක්ෂවරයෙක් වීම සඳහා සුදුසුදැයි ඇගයීමේ දී වැදගත් වෙනැයි සැලකෙන ඕනෑම අනෙකුත් තොරතුරු සපයන්න.

දිනය :- අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිගේ
අත්සන සහ නිල මුද්‍රාව

නිර්වචන :

1. මුදල් සමාගමක විධායක කාර්යයන්හි නිරත වන නිලධාරීන් පහත පරිදි වේ.
 - i. ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී
 - ii. අතිරේක සාමාන්‍යාධිකාරී
 - iii. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
 - iv. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
 - v. සහකාර සාමාන්‍යාධිකාරී
 - vi. ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
 - vii. ප්‍රධාන අවදානම් නිලධාරී
 - viii. ප්‍රධාන ගණකාධිකාරී
 - ix. ප්‍රධාන මූල්‍ය නිලධාරී
 - x. ප්‍රධාන අභ්‍යන්තර විගණක
 - xi. අනුකූලතා නිලධාරී
 - xii. භාණ්ඩාගාරයෙහි ප්‍රධානී
 - xiii. නීති කටයුතු ප්‍රධානී
 - xiv. තොරතුරු තාක්ෂණ ප්‍රධානී
 - xv. සමාගම් ලේකම්
 - xvi. මුදල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශකයන් ලෙස කටයුතු කරන නිලධාරීන්
 - xvii. මුදල් සමාගමේ ණය, වත්කම් හා අලෙවිකරණ පිළිබඳව තීරණ ගන්නා නිලධාරීන්
2. ඥාතියකු යන්නෙන්, එම පුද්ගලයාගේ ස්වාමිපුරුෂයා/භාර්යාව හෝ යැපෙන දරුවන් අදහස් වේ.

පෝර්ම ආ 1

**බලපත්‍රලාභී මුදල් සමාගම්වල ලේඛනය
(2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 16 වන වගන්තියට අනුව)**

මුදල් සමාගමේ නම	ලියාපදිංචි ලිපිනය	මුදල් සමාගම් පනත යටතේ බලපත්‍රයේ දිනය	බලපත්‍ර අංකය	වෙනත් සටහන්	මුදල් මණ්ඩලයේ ලේකම්ගේ අත්සන

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 16 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සාදන ලද රීති,

නිවාඩි අඡ්ත් ලෙසලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

වර්ෂ 2012 ක් වූ පෙබරවාරි මස 27 වැනි දින.
කොළඹ දී ය.

2012 අංක 2 දරන මුදල් සමාගම් (වාර්ෂික බලපත්‍ර ගාස්තු) රීතිය

- හැදින්වීම 1. 2012 අංක 2 දරන මුදල් සමාගම් (වාර්ෂික බලපත්‍ර ගාස්තු) රීතිය යනුවෙන් හඳුන්වනු ලබන මෙම රීතිය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී ඕනෑම මුදල් සමාගමකට අදාළ වේ.
- පළමු වර්ෂය සඳහා බලපත්‍ර ගාස්තුව 2. මෙම රීතිය නිකුත් කරන ලද දිනයේ සිට මුදල් සමාගමක් විසින් බලපත්‍රය ලබා ගන්නා වර්ෂය සඳහා ගෙවිය යුතු බලපත්‍ර ගාස්තුව රු. 500,000/- ක් වන අතර එය බලපත්‍රය නිකුත් කරන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.
- වාර්ෂික බලපත්‍ර ගාස්තුව 3. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සෑම මුදල් සමාගමක්ම 2013 වර්ෂය සහ ඊට පසු එළඹෙන සෑම වර්ෂයක් සඳහාම වාර්ෂික බලපත්‍ර ගාස්තුව ආසන්න පූර්ව ලිත් වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින හෝ ඊට පෙර, ආසන්න පූර්ව මුදල් වර්ෂයේ විගණන ශේෂ පත්‍රයේ මුළු වත්කම් ප්‍රමාණය පදනම් කොටගෙන පහත සඳහන් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතුය.

(රුපියල්)	
මුළු වත්කම් ප්‍රමාණය	වාර්ෂික බලපත්‍ර ගාස්තුව
රුපියල් බිලියන 1 හෝ ඊට අඩු	300,000/-
රුපියල් බිලියන 1 ට වැඩි සහ රුපියල් බිලියන 5 දක්වා	500,000/-
රුපියල් බිලියන 5 ට වැඩි සහ රුපියල් බිලියන 10 දක්වා	750,000/-
රුපියල් බිලියන 10 ට වැඩි	1,000,000/-

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය

නිවාඩි අඡ්ත් ලෙසලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

2012 පෙබරවාරි මස 29 වැනි දින.
කොළඹ දී ය.

2012 අංක 1 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය

- හැදින්වීම 1. මෙම විධානය, 2012 අංක 1 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලාභී සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය.
- උපරිම පොලී අනුපාතය 2. මුදල් සමාගමක් විසින් 2012 මාර්තු මස 01 වන දිනෙන් පසුව භාරගන්නා හෝ තැන්පතු කාලය අලුත් කරනු ලබන කාලීන තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය :-
 - 2.1 එම තැන්පතුව, මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2011 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද, දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 5.5 ක් එකතු කිරීමෙන් ලැබෙන අගයද;
 - 2.2 එම තැන්පතුව මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2011 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද, දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 6.5 ක් එකතු කිරීමෙන් ලැබෙන අගයද;

නොඉක්මවිය යුතුය.

- 2.3 වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයකුගේ (මෙහි මින් මතු “ජ්‍යෙෂ්ඨ පුරවැසියා” ලෙස හැඳින්වෙන) කාලීන තැන්පතුවක් භාර ගැනීමේ දී හෝ නැවත අලුත් කිරීමේ දී, මුදල් සමාගම විසින් මෙම ඡේදයෙහි 2.1 හෝ 2.2 අනුව නියමිත පොලී අනුපාතිකයට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.
- 3. මුදල් සමාගමක් විසින් 2012 මාර්තු මස 01 වන දිනෙන් පසුව, කල්පිරීමේ දී මුදාහැරීම සඳහා ගෙවන වටිනාකමට වඩා අඩු මිලකට තැන්පතු සහතික නිකුත් කිරීමක දී එම තැන්පතු ආයෝජනයක උපරිම වාර්ෂික ඵලදාව;
 - 3.1 එම තැන්පතු සහතිකය, මාස 12 හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද, දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 5.5 ක් එකතු කිරීමෙන් ලබා ගන්නා අගය ද;
 - 3.2 එම තැන්පතු සහතිකය, මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද, දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 6.5 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය ද;
- නොඉක්මවිය යුතුය.
- 4 මුදල් සමාගමක් විසින් ඕනෑම ඉතිරිකිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතය, 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද, දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) නොඉක්මවිය යුතුය.
- 5. එසේ වුවද, ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විසින් ඉතිරිකිරීමේ තැන්පතුවක් පවත්වාගෙන යාමේ දී, මුදල් සමාගමක් විසින්, 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද, දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.

වාර්තා කිරීම

- 6. සෑම මුදල් සමාගමක් විසින්ම, එම මුදල් සමාගම විසින් කිසියම් මාසයක දී ගෙවන ලද පොලී අනුපාතික සහ තැන්පතු සහතික සඳහා අදාළ වට්ටම් අනුපාතික පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් එම මාසයට පසුව එළඹෙන මාසයේ 07 වැනි දින හෝ එදිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.

අර්ථ දැක්වීම

- 7. මෙම විධානයෙහි;
 - 7.1 “කාලීන තැන්පතු” යන්නෙන් නිශ්චිත කාලසීමාවක් තුළ ආපසු ගෙවීමේ එකඟතාවයක් මත මුදල් සමාගමක් විසින් භාරගනු ලබන ඕනෑම තැන්පතුවක් අදහස් වේ; සහ
 - 7.2 “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
 - 7.3 දින 91 ක හා දින 364 ක භාණ්ඩාගාර බිල්පත්හි කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාත, අධ්‍යක්ෂවරයා විසින් මාර්තු 31, ජූනි 30, සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන එක් එක් කාර්තුව සඳහා නිකුත් කරනු ලබයි.

අහෝසි කිරීම

- 8. 2010 අංක 1 දරන මුදල් සමාගම් (පොලී) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය

නිවාඩ් අණිත් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

වර්ෂ 2012 ක් වූ මැයි මස 29 වැනි දින
කොළඹ දීය.

2012 අංක 2 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය

- හැඳින්වීම** 1. මෙම විධානය, 2012 අංක 2 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලාභී සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය.
 - උපරිම පොලී අනුපාතය** 2. මුදල් සමාගමක් විසින් 2012 ජුනි මස 01 වන දිනෙන් පසුව භාරගන්නා හෝ තැන්පතු කාලය අලුත් කරනු ලබන කාලීන තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය:-

 - 2.1 එම තැන්පතුව, මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2011 මාර්තු මස 31 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 4.75 ක් එකතු කිරීමෙන් ලැබෙන අගයද;
 - 2.2 එම තැන්පතුව මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2012 මාර්තු මස 31 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 5.75 ක් එකතු කිරීමෙන් ලැබෙන අගයද;
 - 2.3 වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයකුගේ (මෙහි මින් මතු “ජ්‍යෙෂ්ඨ පුරවැසියා” ලෙස හැඳින්වෙන) කාලීන තැන්පතුවක් භාර ගැනීමේ දී හෝ නැවත අලුත් කිරීමේ දී, මුදල් සමාගම විසින් මෙම ඡේදයෙහි 2.1 හෝ 2.2 අනුව නියමිත පොලී අනුපාතිකයට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.
 - 3. මුදල් සමාගමක් විසින් 2012 ජුනි මස 01 වන දිනෙන් පසුව, කල්පිරීමේ දී මුදාහැරීම සඳහා ගෙවන වටිනාකමට වඩා අඩු මිලකට තැන්පතු සහතික නිකුත් කිරීමක දී එම තැන්පතු ආයෝජනයක උපරිම වාර්ෂික ඵලදාව;
 - 3.1 එම පැවරිය නොහැකි තැන්පතු සහතිකය, මාස 12 හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2012 මාර්තු 31 දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 4.75 ක් එකතු කිරීමෙන් ලබා ගන්නා අගය ද;
 - 3.2 එම තැන්පතු සහතිකය, මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, 2012 මාර්තු 31 දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 5.75 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය ද;

නොඉක්මවිය යුතුය.

 - 4. මුදල් සමාගමක් විසින් ඕනෑම ඉතිරිකිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතය, 2012 මාර්තු 31 දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) නොඉක්මවිය යුතුය.
 - 5. එසේ වුවද, ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විසින් ඉතිරිකිරීමේ තැන්පතුවක් පවත්වාගෙන යාමේ දී, මුදල් සමාගමක් විසින්, 2012 මාර්තු 31 දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.
- වාර්තා කිරීම** 6. සෑම මුදල් සමාගමක් විසින්ම, එම මුදල් සමාගම විසින් කිසියම් මාසයක දී ගෙවන ලද පොලී අනුපාතික සහ පැවරිය නොහැකි තැන්පතු සහතික සඳහා අදාළ වට්ටම් අනුපාතික පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් එම මාසයට පසුව එළඹෙන මාසයේ 07 වැනි දින හෝ ඒදිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.

- අර්ථ දැක්වීම 7. මෙම විධානයෙහි;
 - 7.1 “කාලීන තැන්පතු” යන්නෙන් නිශ්චිත කාලසීමාවක් තුළ ආපසු ගෙවීමේ එකඟතාවයක් මත මුදල් සමාගමක් විසින් භාරගනු ලබන ඕනෑම තැන්පතුවක් අදහස් වේ; සහ
 - 7.2 “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
 - 7.3 දින 91 ක හා දින 364 ක භාණ්ඩාගාර බිල්පත්හි කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාත, අධ්‍යක්ෂවරයා විසින් මාර්තු 31, ජූනි 30, සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන එක් එක් කාර්තුව සඳහා නිකුත් කරනු ලබයි.
- අභෝසි කිරීම 8. 2012.02.29 දින නිකුත් කරන ලද 2012 අංක 1 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය මෙයින් අභෝසි කරනු ලැබේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය

නිවාඩි අප්පි ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

වර්ෂ 2012 ක් වූ ජූනි මස 29 වැනි දින
කොළඹ දීය.

2012 අංක 3 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය

- හැඳින්වීම 1. මෙම විධානය, 2012 අංක 3 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලාභී සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය.
- උපරිම පොලී අනුපාතය 2. මුදල් සමාගමක් විසින් 2012 ජූලි මස 01 වන දිනෙන් පසුව භාරගන්නා හෝ තැන්පතු කාලය අලුත් කරනු ලබන කාලීන තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය :-
 - 2.1 එම තැන්පතුව, මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2012 ජූනි මස 30 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 3.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගයද;
 - 2.2 එම තැන්පතුව මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2012 ජූනි මස 30 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 4.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගයද;
 - 2.3 වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයකුගේ (මෙහි මින් මතු “ජ්‍යෙෂ්ඨ පුරවැසියා” ලෙස හැඳින්වෙන) කාලීන තැන්පතුවක් භාර ගැනීමේ දී හෝ නැවත අලුත් කිරීමේ දී, මුදල් සමාගම විසින් මෙම ඡේදයෙහි 2.1 හෝ 2.2 අනුව නියමිත පොලී අනුපාතිකයට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.
- 3. මුදල් සමාගමක් විසින් 2012 ජූලි මස 01 වන දිනෙන් පසුව, කල්පිරීමේ දී මුදාහැරීම සඳහා ගෙවන වටිනාකමට වඩා අඩු මිලකට පැවරිය නොහැකි තැන්පතු සහතික නිකුත් කිරීමක දී එම තැන්පතු ආයෝජනයක උපරිම වාර්ෂික ඵලදාව;
 - 3.1 එම පැවරිය නොහැකි තැන්පතු සහතිකය, මාස 12 හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2012 ජූනි මස 30 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 3.00 ක් එකතු කිරීමෙන් ලබා ගන්නා අගය ද;
 - 3.2 එම පැවරිය නොහැකි තැන්පතු සහතිකය, මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, 2012 ජූනි මස 30 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 4.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය ද;

නොඉක්මවිය යුතුය.

- 4. මුදල් සමාගමක් විසින් ඕනෑම ඉතිරිකිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතය, 2012 ජුනි මස 30 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) නොඉක්මවිය යුතුය.
- 5. එසේ වුවද, ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විසින් ඉතිරිකිරීමේ තැන්පතුවක් පවත්වාගෙන යාමේ දී, මුදල් සමාගමක් විසින්, 2012 ජුනි මස 30 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළ දී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.
- වාර්තා කිරීම 6. සෑම මුදල් සමාගමක් විසින්ම, එම මුදල් සමාගම විසින් කිසියම් මාසයක දී ගෙවන ලද පොලී අනුපාතික සහ පැවරිය නොහැකි තැන්පතු සහතික සඳහා අදාළ වට්ටම් අනුපාතික පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් එම මාසයට පසුව එළඹෙන මාසයේ 07 වැනි දින හෝ එදිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.
- අර්ථ දැක්වීම 7. මෙම විධානයෙහි;
 - 7.1 “කාලීන තැන්පතු” යන්නෙන් නිශ්චිත කාලසීමාවක් තුළ ආපසු ගෙවීමේ එකඟතාවයක් මත මුදල් සමාගමක් විසින් භාරගනු ලබන ඕනෑම තැන්පතුවක් අදහස් වේ; සහ
 - 7.2 “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධිකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
 - 7.3 දින 91 ක හා දින 364 ක භාණ්ඩාගාර බිල්පත්හි කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාත, අධ්‍යක්ෂවරයා විසින් මාර්තු 31, ජුනි 30, සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන එක් එක් කාර්තුව සඳහා නිකුත් කරනු ලබයි.
- අහෝසි කිරීම 8. 2012.05.29 දින නිකුත් කරන ලද 2012 අංක 2 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩ අප්පත් ලෙස්ලි කබිරාල්
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

වර්ෂ 2012 ක් වූ සැප්තැම්බර් මස 06 වැනි දින.
කොළඹ දීය.

2012 අංක 4 දරන මුදල් සමාගම් (තොරතුරු පද්ධති ආරක්ෂණ ප්‍රතිපත්තිය) විධානය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව බලපත්‍රලාභී මුදල් සමාගම්වල ඕනෑම ව්‍යාපාර කටයුත්තක් සම්බන්ධයෙන් විධාන නිකුත් කිරීමේ බලතල මුදල් මණ්ඩලය වෙත පැවරී ඇත.

තොරතුරු පද්ධති, බලපත්‍රලාභී මුදල් සමාගම්වල උපාය මාර්ගික මෙහෙයුම් හා අවදානම් කළමනාකරණය සඳහා වැදගත් සාධකයක් බවට පත්ව ඇත. ඒ නිසාවෙන්, මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා වන 2012 අංක 4 දරන මුදල් සමාගම් (තොරතුරු පද්ධති ආරක්ෂණ ප්‍රතිපත්තිය) විධානය, නිකුත් වී මාස 9 ක් කල් පිරෙන දින සිට බල පැවැත්වෙන පරිදි මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබයි.

- 1. **තොරතුරු පද්ධති ආරක්ෂණ ප්‍රතිපත්තිය** සෑම මුදල් සමාගමක්ම මෙම විධානයේ දැක්වෙන අවම අවශ්‍යතාවයන් වත් සපුරාලන පරිදි තොරතුරු පද්ධති ආරක්ෂණ ප්‍රතිපත්තියක් පවත්වාගත යුතු වේ.
- 2. **තොරතුරු පද්ධති ආරක්ෂණ ප්‍රතිපත්තිය අවශ්‍යතා** සෑම මුදල් සමාගමක් විසින්ම කලානුරූපීව විමර්ශනය වන හා නිවැරදි ලෙස ලේඛනගත වූ තොරතුරු පද්ධති ආරක්ෂණ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතු අතර එය;
 - (අ) නිකුත් වී මාස නවයක් තුළ දී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ යුතු අතර අදාළ පරිශීලකයන් හට සන්නිවේදනය විය යුතුය.
 - (ආ) නිවැරදි විධානය, කැපවීම, සවිස්තර කාර්ය පැවරීම තුළින් ආයතනය තුළ තොරතුරු ආරක්ෂාව තහවුරු කිරීමට කළමනාකාරිත්වය සක්‍රීය ලෙස සහාය දැක්විය යුතුය.

- 3. තොරතුරු ආරක්ෂණය සෑම මුදල් සමාගමක්ම සමාගම තුළ පවතින සියලුම දත්ත හා තොරතුරු ඒවායේ රහස්‍යභාවය හෝ ආයතනය සම්බන්ධයෙන් වන වැදගත්කම අනුව වර්ග කළ යුතු අතර රහස්‍යභාවයේ මට්ටම අනුව ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතුය.
- 4. තොරතුරු පද්ධති ආරක්ෂණ දැනුවත් භාවය, පුහුණුව හා අධ්‍යාපනය සෑම මුදල් සමාගමක් විසින්ම තොරතුරු පද්ධති ආරක්ෂණය, පිවිසීමේ පාලන ක්‍රම, මිලදී ගැනීම් හා නඩත්තු කිරීමේ ක්‍රියාපටිපාටි සම්බන්ධව ප්‍රමාණවත් පුහුණුවක් හා දැනුවත් කිරීමේ වැඩසටහන් තුළින් කාර්ය මණ්ඩලය දැනුවත් කළ යුතුය.
- 5. පිවිසීමේ පාලන ක්‍රම සෑම මුදල් සමාගමක් විසින්ම තොරතුරු සැකසීම හා සන්නිවේදනය සඳහා සම්බන්ධ වන වත්කම් (එනම් දෘඩාංග, මෘදුකාංග හා සන්නිවේදන උපකරණ) පැහැදිලිව හඳුනාගෙන ලැයිස්තුගත කළයුතු අතර, සියලුම තොරතුරු පද්ධති වත්කම් හි ආරක්ෂාව සම්බන්ධයෙන් කළමනාකාරීත්වය විසින් බලය පැවරූ පුද්ගලයකු වෙත පහත පරිදි පැවරිය යුතුය.
 - (අ) තොරතුරු ගබඩා කර ඇති හෝ ලේඛනගත කර ඇති පද්ධතිවල ආරක්ෂාව හා රහස්‍යභාවය තහවුරු කිරීම සම්බන්ධව පරිශීලන ප්‍රවේශ පාලනය, නොරැකී අක්පොලයන් ආරක්ෂා කිරීම, රහස් කේත හා අවසරලත් පුද්ගලයන් සමාගම හැර ගිය විට පිළිපැදිය යුතු ක්‍රියා පටිපාටියන් කළමනාකරණය කිරීමට විවිධ මට්ටමේ අවසරයන් මත පදනම් වූ පිවිසීමේ පාලන ක්‍රම ක්‍රියාත්මක කළ යුතුය.
 - (ආ) සෑම වැදගත් දත්ත මධ්‍යස්ථානයක්ම හා විදුලිය හා දත්ත රැගෙන යන යොන් විදුලිය බිඳවැටීමට ලක්ව ඇරක්ෂා කළ යුතුය.
 - (ඇ) සෑම උපකරණයක්ම විනාශ කිරීමට පෙර ඒවායේ ඇති සංවේදී දත්ත සහ/හෝ බලපත්‍ර ලත් මෘදුකාංග ඉවත් කර ඇති බවට තහවුරු කරගත යුතුය.
 - (ඈ) දත්ත මධ්‍යස්ථානවලට ඇතුල්වීම අවසර ලත් පිරිස් සඳහා සීමා විය යුතු අතර ඇතුල්වීමට පෙර නියමිත හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් පවත්වා ගතයුතු අතර ඇතුල්වීමේ හා පිටවීමේ වාර්තා පවත්වා ගනිමින් තොරතුරු පද්ධති හා දත්ත මධ්‍යස්ථාන ඇති ස්ථාන ආරක්ෂා කළ යුතුය.
- 6. මිලදීගැනීම හා නඩත්තු කිරීම සෑම මුදල් සමාගමක්ම වාණිජමය මෘදුකාංග මිලදී ගැනීමේ හා නඩත්තු කිරීමේ ක්‍රියාපටිපාටියක් සකස් කළ යුතුය. එම ක්‍රියාපටිපාටියට පහත සඳහන් දෑ ඇතුළත් විය හැක.
 - (අ) මෘදුකාංග ඉවත් කර මිලදී ගැනීම හා ස්ථාපනය කිරීම, මෘදුකාංග නඩත්තු කිරීම හා යාවත්කාලීන කිරීම.
 - (ආ) දෘඩාංග, පර්යන්ත කොටස් හා අනෙකුත් උපකරණ ආරක්ෂා කිරීම.
 - (ඇ) ආයතනය තුළ නිපදවන මෘදුකාංග වැඩි දියුණු කිරීම, පරීක්ෂා කිරීම හා නඩත්තු කිරීම.
- 7. ජාල කළමනාකරණය සෑම මුදල් සමාගමක් සඳහාම ජාල කළමනාකරණය සඳහා ආරක්ෂණ ප්‍රතිපත්තියක් තිබිය යුතුය. මේ සඳහා පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ක්‍රියා පටිපාටීන් ඇතුළත් විය යුතුය.
 - (අ) අන්තර්ජාලය හරහා සිදුවිය හැකි අපරාධ වැළැක්වීම.
 - (ආ) විද්‍යුත් වාණිජ්‍ය හා අභ්‍යන්තර තොරතුරු ජාලයන්හි ආරක්ෂාව සැලසීම.
 - (ඇ) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වැනි ආයතනය තුළ පවතින වෙනත් ජාලයන්හි ආරක්ෂාව සැලසීම.
- 8. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සෑම මුදල් සමාගමක්ම ආපදා කළමනාකරණ හා අවදානම් විශ්ලේෂණයන් ආවරණය වන ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් පහත සඳහන් කරුණු ඇතුළත් වන පරිදි පැවතිය යුතු අතර එය පරීක්ෂා කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ යුතුය.
 - (අ) ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම පවත්වාගෙන යාම අවසර ලත් නිලධාරියකුට හෝ නිලධාරීන්ට පැවරීම.
 - (ආ) අදාළ පද්ධතියේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් උපස්ථ ප්‍රතිපාදන ප්‍රතිපත්තියක් සකස් කළ යුතු අතර, එය කාලාවර්තීතව පරීක්ෂාවට ලක්විය යුතුය.
 - (ඇ) තොරතුරු ආරක්ෂණ සිදුවීම් අනාවරණය කර ගැනීමේ හා ප්‍රතිචාර දැක්වීමේ සුදුසු ක්‍රියාපටිපාටියක් ක්‍රියාත්මක කළ යුතු අතර, ඒ සඳහා තොරතුරු ආරක්ෂණය සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීම, පරීක්ෂණ පැවැත්වීම හා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතුය.
- 9. තොරතුරු ආරක්ෂණ විගණනය සෑම මුදල් සමාගමක් විසින්ම තොරතුරු ආරක්ෂණ විගණනයන් කාලාවර්තීතව සිදු කළ යුතු අතර, මෙම විගණනයන් හි වගකීම තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ නොවන වෙනත් ඒකකයන් වෙත හෝ බාහිර පාර්ශ්වයන් වෙත පැවරිය යුතුය.
- 10. මෘදුකාංග බලපත්‍ර සෑම මුදල් සමාගමක්ම ප්‍රකාශන අයිතිය හා මෘදුකාංග බලපත්‍ර සම්බන්ධ නීති ඇතුළත් නීතිමය හා ප්‍රතිපත්තිමය අවශ්‍යතාවයන්ට අනුකූල විය යුතුය.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩි අභිමත ලෙසලි කබරාල්
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

වර්ෂ 2012 ක් වූ සැප්තැම්බර් මස 28 වැනි දින.

කොළඹ දී ය.

2012 අංක 5 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය

- හැඳින්වීම 1. මෙම විධානය, 2012 අංක 5 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය.
- උපරිම පොලී අනුපාතය 2. මුදල් සමාගමක් විසින් 2012 ඔක්තෝබර් මස 01 වන දිනෙන් පසුව බාරගන්නා හෝ තැන්පතු කාලය අලුත් කරනු ලබන කාලීන තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකය:-
 - 2.1 එම තැන්පතුව, මාස 12 ක් හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2012 සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 2.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගයද;
 - 2.2 එම තැන්පතුව මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2012 සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 3.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය ද;
 නොඉක්මවිය යුතුය.
 - 2.3 වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයකුගේ (මෙහි මින් මතු “ජ්‍යෙෂ්ඨ පුරවැසියා” ලෙස හැඳින්වෙන) කාලීන තැන්පතුවක් භාර ගැනීමේදී හෝ නැවත අලුත් කිරීමේදී, මුදල් සමාගම විසින් මෙම ඡේදයෙහි 2.1 හෝ 2.2 අනුව නියමිත පොලී අනුපාතිකයට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.
- 3. මුදල් සමාගමක් විසින් 2012 ඔක්තෝබර් මස 01 වන දිනෙන් පසුව, කල්පිරීමේදී මුද්‍රාගාරිම සඳහා ගෙවන වටිනාකමට වඩා අඩු මිලකට පැවරිය නොහැකි තැන්පතු සහතික නිකුත් කිරීමකදී එම තැන්පතු ආයෝජනයක උපරිම වාර්ෂික ඵලදාව;
 - 3.1 එම පැවරිය නොහැකි තැන්පතු සහතිකය, මාස 12 හෝ ඊට අඩු කල්පිරීමේ කාලයකින් යුක්ත වන්නේ නම්, 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 2.00 ක් එකතු කිරීමෙන් ලබා ගන්නා අගයද;
 - 3.2 එම පැවරිය නොහැකි තැන්පතු සහතිකය, මාස 12 ට වැඩි කල්පිරීමේ කාලයකින් යුතු වන්නේ නම්, 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට ප්‍රතිශත අංක 3.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගයද;
 නොඉක්මවිය යුතුය.
 - 4. මුදල් සමාගමක් විසින් ඕනෑම ඉතිරි කිරීමේ තැන්පතුව සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතය 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) නොඉක්මවිය යුතුය.
 - 5. එසේ වුවද, ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විසින් ඉතිරිකිරීමේ තැන්පතුවක් පවත්වාගෙන යාමේදී, මුදල් සමාගමක් විසින්, 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) ට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.

- වාර්තා කිරීම** 6. සෑම මුදල් සමාගමක් විසින්ම, එම මුදල් සමාගම විසින් කිසියම් මාසයකදී ගෙවන ලද පොලී අනුපාතික සහ පැවරිය නොහැකි තැන්පතු සහතික සඳහා අදාළ වට්ටම් අනුපාතික පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් එම මාසයට පසුව එළඹෙන මසයේ 07 වැනි දි හෝ එදිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.
- අර්ථ දැක්වීම** 7. මෙම විධානයෙහි;
- 7.1 “කාලීන තැන්පතු” යන්නෙන් නිශ්චිත කාලසීමාවක් තුළ ආපසු ගෙවීමේ එකඟතාවයක් මත මුදල් සමාගමක් විසින් භාරගනු ලබන ඕනෑම තැන්පතුවක් අදහස් වේ; සහ
- 7.2 “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
- 7.3 දින 91 ක හා දින 364 ක භාණ්ඩාරගාර බිල්පත්හි කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාත, අධ්‍යක්ෂවරයා විසින් මාර්තු 31, ජූනි 30, සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන එක් එක් කාර්තුව සඳහා නිකුත් කරනු ලබයි.
- අහෝසි කිරීම** 8. 2012.06.29 දින නිකුත් කරන ලද 2012 අංක 3 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩි අණි ලෙස්ලි කබිරාල්
 මුදල් මණ්ඩලයේ සභාපති
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

වර්ෂ 2012 ක් වූ දෙසැම්බර් මස 28 වැනි දින.
 කොළඹ දිය.

2012 අංක 6 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය

- හැඳින්වීම** 1. මෙම විධානය, 2012 අංක 6 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, එය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සෑම මුදල් සමාගමකටම අදාළ විය යුතුය.
- කාලීන තැන්පතුවක් සඳහා වන උපරිම පොලී අනුපාතය** 2.2.1 මුදල් සමාගමක් විසින් 2013 ජනවාරි මස 01 වන දිනෙන් පසුව බාරගන්නා හෝ තැන්පතු කාලය අලුත් කරනු ලබන කාලීන තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතිකයන් පහත දක්වා ඇති උපරිම ඉහළ සීමාවන් නොඉක්මවිය යුතුය.

කාලීන තැන්පතුව කල් පිරෙන කාලසීමාව	පොලී අනුපාතිකයන්ගේ උපරිම ඉහළ සීමාවන්	
වසරක් හෝ වසරකට අඩු	2012 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද, දින 364 ක භාණ්ඩාරගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය	ප්‍රතිශත අංක 2.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය
වසරකට වැඩි - වසර 3 දක්වා	අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාත)	ප්‍රතිශත අංක 2.50 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය
වසර 3 ට වැඩි - වසර 5 දක්වා		ප්‍රතිශත අංක 3.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය

2.2 වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයකුගේ (මෙහි මින් මතු “ජ්‍යෙෂ්ඨ පුරවැසියා” ලෙස හැඳින්වෙන) කාලීන තැන්පතුවක් භාර ගැනීමේදී හෝ නැවත අලුත් කිරීමේදී, මුදල් සමාගම විසින් මෙම ඡේදයෙහි 2.1 අනුව නියමිත පොලී අනුපාතිකයන්ගේ උපරිම ඉහළ සීමාවන්ට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.

පැවරිය නොහැකි තැන්පතු සහනක සඳහා වන උපරිම වට්ටම් අනුපාතික

3. මුදල් සමාගමක් විසින් 2013 ජනවාරි මස 01 වන දිනෙන් පසුව, කල්පිරීමේදී මුදාහැරීම සඳහා ගෙවන වටිනාකමට වඩා අඩු මිලකට පැවරිය නොහැකි තැන්පතු සහනක නිකුත් කිරීමකදී ලබාදෙන වට්ටම් අනුපාතික එම තැන්පතු ආයෝජනයක උපරිම වාර්ෂික ඵලදායී පහත දැක්වූ ආකාරයට අර්ථ දැක්විය යුතුය.

පැවරිය නොහැකි තැන්පතු සහනක පත් කල් පිරෙන කාලසීමාව	උපරිම වාර්ෂික ඵලදායී අගය	
වසරක් හෝ වසරකට අඩු	2012 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද, දින 364 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය)	ප්‍රතිශත අංක 2.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය
වසරකට වැඩි - වසර 3 දක්වා		ප්‍රතිශත අංක 2.50 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය
වසර 3 ට වැඩි - වසර 5 දක්වා		ප්‍රතිශත අංක 3.00 ක් එකතු කිරීමෙන් ලැබෙන අගය

ඉතිරි කිරීමේ තැන්පතුවක් සඳහා වන උපරිම පොලී අනුපාතිකය

4. 4.1 මුදල් සමාගමක් විසින් ඕනෑම ඉතිරි කිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතය 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන කාර්තුව තුළදී නිකුත් කරන ලද දින 91 ක භාණ්ඩාගාර බිල්පත් සඳහා අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදායී අගය (ඉන්පසු, අධ්‍යක්ෂවරයා විසින් කාර්තුවකට වරක් දැනුම් දෙනු ලබන කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය) නොඉක්මවිය යුතුය.
- 4.2 එසේ වුවද, ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විසින් ඉතිරිකිරීමේ තැන්පතුවක් පවත්වාගෙන යාමේදී, මුදල් සමාගමක් විසින්, මෙම ඡේදයෙහි 4.1 අනුව නියමිත පොලී අනුපාතිකයන්ගේ උපරිම ඉහළ සීමාවට වඩා ප්‍රතිශත අංක එකක් (1) වැඩියෙන් ගෙවිය හැකිය.

කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය වාර්තා කිරීම

5. දින 91 ක හා දින 364 ත භාණ්ඩාගාර බිල්පත්හි කාර්තුවක් සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාත, අධ්‍යක්ෂවරයා විසින් මාර්තු 31, ජූනි 30, සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන එක් එක් කාර්තුව සඳහා දැනුම් දෙනු ලබයි.
6. සෑම මුදල් සමාගමක් විසින්ම, එම මුදල් සමාගම විසින් කිසියම් මාසයකදී ගෙවන ලද පොලී අනුපාතික සහ පැවරිය නොහැකි තැන්පතු සහනක සඳහා අදාළ වට්ටම් අනුපාතික පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් එම මාසයට පසුව එළඹෙන මසයේ 07 වැනි දි හෝ එදිනට ප්‍රථම, අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.

අර්ථ දැක්වීම

7. මෙම විධානයෙහි;
 - 7.1 “කාලීන තැන්පතු” යන්නෙන් නිශ්චිත කාලසීමාවක් තුළ ආපසු ගෙවීමේ එකඟතාවයක් මත මුදල් සමාගමක් විසින් භාරගනු ලබන ඕනෑම තැන්පතුවක් අදහස් වේ; සහ
 - 7.2 “අධ්‍යක්ෂවරයා” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.

අහෝසි කිරීම

8. 2012.09.28 දින නිකුත් කරන ලද 2012 අංක 5 දරන මුදල් සමාගම් (පොලී අනුපාත) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ දෙනු ලබන විධානය.

කේ.එම්.ඒ.එන්. දවුලගල
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

වර්ෂ 2012 ක් වූ මාර්තු මස 29 වැනි දින.

2012 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (අවම මූලික ප්‍රාග්ධනය) විධානය

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම පනතේ 3 වන වගන්තියේ (ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගම්වල (මෙහි මින්මතු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම” යනුවෙන් සඳහන්

කරනු ලබන සමාගම්වල) ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී කාර්යක්ෂම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනවලට පොදු විධාන නිකුත් කිරීමේ බලතල බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහි මින්මතු “අධ්‍යක්ෂ” යනුවෙන් සඳහන් කරනු ලබන) වෙත පැවරී ඇත.

ප්‍රාග්ධනය යනු විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල ව්‍යාපාර කටයුතු සඳහා වන අරමුදල් මූලාශ්‍රයක්ද, නුඹුන්වත් බවෙහි අත්‍යවශ්‍ය සාධකයක් ද වන බැවින්, එය එම ව්‍යාපාර කටයුතුවල මූලික අංගයක් වේ. එබැවින්, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා වන අවම මූලික ප්‍රාග්ධනය සම්බන්ධව 2012 අංක 1 දරන මෙම විධානය නිකුත් වූ දින සිට බලපැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ විසින් නිකුත් කරනු ලැබේ.

අවම මූලික ප්‍රාග්ධනය

- සෑම කල්බදු මූල්‍යකරණ සමාගමක්ම 2012 දෙසැම්බර් මස අවසන් වනතුරු රුපියල් මිලියන 100 (සියය)කට නොඅඩු ක්ෂය නොවූ මූලික ප්‍රාග්ධනයක් සෑම විටම පවත්වා ගෙන යා යුතුය. ඉන්පසු සෑම කල්බදු මූල්‍යකරණ ආයතනයක්ම පහත දැක්වෙන පරිදි ක්ෂය නොවූ මූලික ප්‍රාග්ධනයක් සෑම විටම පවත්වාගෙන යා යුතුය.

අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය (රු. මිලියන)	බලපවත්වන දිනය
150	2013.01.01 දින සිට
200	2014.01.01 දින සිට
250	2015.01.01 දින සිට
300	2016.01.01 දින සිට

මූලික ප්‍රාග්ධනය සඳහා අර්ථ දැක්වීම

- “මූලික ප්‍රාග්ධනය” යන්නෙන් පහත දැක්වෙන දේවල එකතුව අදහස් වේ.
 - නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් හෝ සාමාන්‍ය ස්කන්ධ නිකුත් කළ සහ සම්පූර්ණයෙන් ගෙවා නිමි සාමාන්‍ය කොටස් හෝ සාමාන්‍ය ස්කන්ධ සහ කොටසක් පමණක් ගෙවා ඇති කොටස් හෝ ස්කන්ධ සම්බන්ධයෙන් ගෙවා නිමි ප්‍රමාණය. සංචිත, අතිරික්ත, රඳවාගත් ලාභ පදනම් කරගෙන නිකුත් කල යම් කොටස් මූලික ප්‍රාග්ධනයෙහි ඇතුළත් කිරීම සඳහා සුදුසුකම් නොලබයි.
 - නිකුත් කළ හා සම්පූර්ණයෙන් ගෙවා නිමි අසම්පූර්ණ හා නිදහස් කළ නොහැකි වරණීය කොටස් ලාභාංශ කොටසක් හෝ සම්පූර්ණයෙන් ගෙවීමට ලාභ ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හි දී ලාභාංශයන් ගෙවීම අඩු කළ හැකි හෝ ස්ථිර වශයෙන් නොගෙවා සිටිය හැකි නිකුත් කළ හා සම්පූර්ණයෙන් ගෙවා නිමි සම්පූර්ණ නොවන නිදහස් කළ නොහැකි වරණීය කොටස්.
 - ව්‍යවස්ථාපිත සංචිත අරමුදල
2006 අංක 5 දරන කල්බදු මූල්‍යකරණ (සංචිත අරමුදල) විධානයට අනුව පිහිටුවා ඇති සංචිත අරමුදලෙහි අවසාන වරට විගණනය කළ ගිණුම් වාර්තාවල දැක්වෙන පරිදි ශේෂය.
 - සාමාන්‍ය හෝ වෙනත් නිදහස් සංචිත
අවසන් වරට විගණනය කළ ගිණුම් වාර්තාවල දැක්වෙන පරිදි රඳවා ගත් ලාභ, කොටස් අධි මිල හෝ වෙනත් ඉපයු අතිරික්ත විසර්ජනය කිරීමෙන් ඇති කළ හෝ වැඩි කළ පොදු හෝ අනෙකුත් නිදහස් සංචිත ස්වරූපයෙන් යුත් හෙළිදරව් කළ සංචිත.
 - ප්‍රකාශිත රඳවා ගත් ලාභ/(සම්පූර්ණ අලාභ)
අවසාන වරට විගණනය කළ ගිණුම් වාර්තාවල දැක්වෙන පරිදි සම්පූර්ණ ලාභ හෝ අලාභ. දේපොල ආයෝජන ප්‍රත්‍යාගණනයෙන් පැන නගින රඳවාගත් ලාභ මේ සඳහා ඇතුළත් නොකළ යුතුය.
 - ස්ථාවර සහ දිගුකාලීන ආයෝජන විකිණීමෙන් ලද බදු පසු අතිරික්ත හෝ අලාභ
අවසන් වරට විගණනය කළ ගිණුම් වාර්තා නිම වන දින සිට ස්ථාවර හා දිගුකාලීන ආයෝජන විකිණීමෙන් පැන නැගුණු බදු අය කිරීමෙන් පසු අතිරික්ත හෝ අලාභ ඇතුළත් ඕනෑම ලාභය හෝ අලාභය
 - වර්තමාන වර්ෂයේ අප්‍රකාශිත ලාභ/(අලාභ)
අවසන් වරට විගණනය කළ ගිණුම් වාර්තා නිම වන දින සිට (ස්ථාවර සහ දිගුකාලීන ආයෝජන විකිණීමෙන් ලද බදු අය කිරීමෙන් පසු අතිරික්ත හෝ අලාභ හැර) කල්බදු මූල්‍යකරණ සමාගමේ බාහිර විගණකගේ සහතික කිරීමට යටත්ව වර්තමාන වර්ෂයේ උපයන ලද/දරන ලද ලාභ හෝ අලාභ

2010 අංක 1 දරන විධානය අහෝසි කිරීම

- 2010 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (අවම මූලික ප්‍රාග්ධන) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වගන්තිය යටතේ දෙනු ලබන විධානය.

කේ.එම්.ඒ.එන්.දිසානායක
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

වර්ෂ 2012 ක් වූ මාර්තු මස 29 වැනි දින

2012 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (තෝලන අනුපාතය) විධානය

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම පනතේ 3 වන වගන්තියේ (ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගම්වල (මෙහි මින්මතු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම” යනුවෙන් සඳහන් කරනු ලබන සමාගම්වල) ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී කාර්යක්ෂම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනවලට පොදු විධාන නිකුත් කිරීමේ බලතල බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහි මින්මතු “අධ්‍යක්ෂ” යනුවෙන් සඳහන් කරනු ලබන) වෙත පැවරී ඇත.

තෝලනය යනු සමාගමක මෙහෙයුම් කටයුතු කරගෙන යාම සඳහා අයිතිකරුවන් හා විවිධ ණය හිමියන් විසින් අරමුදල් යෙදවූ ආකාරය පෙන්වුම් කරන මූල්‍යමය මිනුමකි. අධි තෝලනයක් සහිත සමාගම් අවදානම් වැඩි ආයතන ලෙස සලකනු ලබන අතර, අයිතිකරුවන් යෙදවූ ප්‍රාග්ධනය අවදානම් අවශෝෂකයක් ලෙස හා මූල්‍යමය ශක්තිමත් භාවයේ මිනුමක් ලෙස සලකනු ලබයි. එබැවින්, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතින් ලැබී ඇති බලතල ප්‍රකාරව විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත බලපැවැත්වෙන, 2012 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (තෝලන අනුපාතය) විධානය, නිකුත් කළ දින සිට බලපැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ විසින් නිකුත් කරනු ලැබේ.

- තෝලන අනුපාතය** 1. යම් ඕනෑම අවස්ථාවකදී විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක පැවතිය හැකි උපරිම ණය ගැනීම් ප්‍රමාණය එහි මූලික ප්‍රාග්ධනයෙන් එකී විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ පරිපාලිත හා ආශ්‍රිත සමාගම්වල හිමිකම් ප්‍රාග්ධනයෙහි ආයෝජනයන් අඩු කළ පසු ලැබෙන අගය මෙන් හත් (7) ගුණයක් නොඉක්මවිය යුතුය.
- වාර්තා කිරීම** 2. විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් මේ සමඟ අමුණා ඇති උපලේඛන I හා II හි අඩංගු තොරතුරු වාර්තා කිරීමේ ආකෘතිවලට අනුකූලව හා උපලේඛන III හි අඩංගු උපදෙස්වලට අනුව මාසිකව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ණය ගැනීම් පිළිබඳ තොරතුරු වාර්තා කළ යුතුය. යම් කාලච්ඡේදයකට අදාළ එකී විස්තර වාර්තාව එම තොරතුරු අදාළ වන මාසයට පසුව එළඹෙන ඊළඟ මාසයේ 15 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කළ යුතුය.
- විධානය අහෝසි කිරීම** 3. 2006 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (තෝලන අනුපාතය) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.
- නිර්වචන** 4. මෙම විධානයේ ඇත් ගැන්වීම් සඳහා පහත සඳහන් නිර්වචන අදාළ වේ.
 - 4(i) “ණය ගැනීම්” යන්නෙන් ණය / බැංකු අයිරා මගින් ලබාගත් අරමුදල්, සම්බන්ධිත පාර්ශවවලට ගෙවිය යුතු ප්‍රමාණයන් හෝ සමුච්චිත හා නිදහස් කළ හැකි වරණීය කොටස් නිකුතු, සුරැකුම්කරණයන්, බැඳුම්කර, ණයකර, පොරොන්දු තෝට්ටු, වාණිජ පත්‍රිකා, වෙනත් කළ යුතු ඕනෑම ගෙවීමක් සහ අධ්‍යක්ෂ විසින් තීරණය කරනු ලබන වෙනත් ඕනෑම ණය ගැනීමක් අදහස් වේ.
 - 4(ii) “මූලික ප්‍රාග්ධනය” සඳහා 2012 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (අවම මූලික ප්‍රාග්ධනය) විධානයේ 2 වන වගන්තියේ සඳහන් නිර්වචනය අදාළ වේ.

උපලේඛන I

එන් බී එල්-එම් එල්-01-එස් බී 1 - ණය ගැනීම් ප්‍රකාශනය

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ නම:

දිනය/මාසය/වර්ෂය

(රු. '000)

ජාලගත වාර්තා කේතය	ණය ගැනීම් වර්ගය	ණය ප්‍රමාණය	සඵල පොළී අනුපාතය (පරාසය)	තොගෙවූ			එක් එක් වර්ගය යටතේ ඉදිරිපත් කර ඇති සුරැකුම්වල වටිනාකම
				පොලිය	ප්‍රාග්ධනය	එකතුව	
1.1.1.0.0.0	බැංකු ණය ගැනීම්						
1.1.1.1.0.0	බැංකු අයිරා						

1.1.1.2.0.0	කෙටිකාලීන ණය (වසර 1 හා වසර 1 ට අඩු)					
1.1.1.3.0.0	වත්කම්වලින් සුරක්ෂිත දිගුකාලීන (වසර 1 ට වැඩි) බැංකු ණය					
1.1.1.4.0.0	වත්කම්වලින් සුරක්ෂිත නොවූ දිගුකාලීන බැංකු ණය					
1.1.2.0.0.0	බැංකු නොවන වෙනත් ආයතනවලින් ගත් වෙනත් ණය ගැනීම්					
1.1.2.1.0.0	කෙටිකාලීන ණය					
1.1.2.2.0.0	වත්කම්වලින් සුරක්ෂිත දිගුකාලීන ණය					
1.1.2.3.0.0	වත්කම්වලින් සුරක්ෂිත නොවූ දිගුකාලීන ණය					
1.1.3.0.0.0	විදේශ ණය ගැනීම් (විදේශ බැංකු ද ඇතුළත්ව)					
1.1.3.1.0.0	කෙටිකාලීන ණය					
1.1.3.2.0.0	වත්කම්වලින් සුරක්ෂිත දිගුකාලීන ණය					
1.1.3.3.0.0	වත්කම්වලින් සුරක්ෂිත නොවූ දිගුකාලීන ණය					
1.1.4.0.0.0	වෙනත් ණය ගැනීම්/ණය උපකරණ					
1.1.4.1.0.0	නිදහස් කළ හැකි හා සමුච්චිත වරණය කොටස්					
1.1.4.2.0.0	බැඳුම්කර					
1.1.4.3.0.0	ලැයිස්තුගත නොවූ ණයකර					
1.1.4.4.0.0	ලැයිස්තුගත ණයකර					
1.1.4.5.0.0	පොරොන්දු නෝට්ටු					
1.1.4.6.0.0	වාණිජ පත්‍රිකා					
1.1.4.7.0.0	සුරැකුම්කරණයන්					
1.1.4.8.0.0	කල්බදු මූල්‍යකරණ/කුලී සින්තක්කර					
1.1.4.9.0.0	සම්බන්ධිත පාර්ශවයන්ගේ බැර ශේෂයන් (හර ශේෂයන් සමඟ නොගැලපිය යුතුය)					
1.1.4.10.0.0	වෙනත්					
1.1.0.0.0.0	මුළු ණය ගැනීම්					

උපලේඛන II

එන් ඩී එල්-එම් එල්-01-එස් ඩී 2 - තෝලන අනුපාතය ගණනය කිරීම

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ නම:
දිනය/මාසය/වර්ෂය

ජාලගත වාර්තා කේතය	අයිතමය	වටිනාකම /අනුපාතය
1.2.1.0.0.0	මුළු ණය ගැනීම් (රු.'000)	
1.2.2.0.0.0	මූලික ප්‍රාග්ධනය (රු.'000)	
1.2.3.0.0.0	පරිපාලන හා ආශ්‍රිත සමාගම්වල ප්‍රාග්ධනයේ ආයෝජනය (රු.'000)	
1.2.4.0.0.0	ගණනය කිරීමට අදාළ මූලික ප්‍රාග්ධනය (රු.'000)	
1.2.5.0.0.0	තෝලන අනුපාතය (වාර)	

උපලේඛන III

ණය ගැනීම් ප්‍රකාශනය සඳහා උපදෙස් (එන් ඩී එල්-එම් එල්-01-එස් ඩී D)

අයිතමය	විස්තරය
ණය ගැනීම් වර්ගය	සියලුම බැංකු ණය ගැනීම්, වෙනත් ආයතන හරහා ණය ගැනීම් සහ විදේශ ණය ගැනීම් එක් එක් වර්ගයට අදාළව කෙටිකාලීන, වත්කම්වලින් සුරක්ෂිත දිගුකාලීන, දිගුකාලීන ණය ගැනීම් සහ වත්කම්වලින් සුරක්ෂිත නොවූ ණය ගැනීම් ලෙස වර්ග කර වාර්තා කළ යුතුය. ණය උපකරණ හරහා ලබාගත් වෙනත් ණය ගැනීම් වෙන් වෙන් වශයෙන් වාර්තා කළ යුතුය.
ණය ප්‍රමාණය	ණයට ගත්/මූල්‍යනය කරන ලද /ප්‍රදානය කළ මූලික වටිනාකම
සඵල පොළී අනුපාතය (පරාසය)	මාසය තුළ පොළී අනුපාත පරාසය
පොළිය	එක් එක් ණය ගැනීම් වර්ගයට අදාළව ප්‍රකාශනයේ දිනට හිඟ පොළී ප්‍රමාණය
හිඟ හිටි ප්‍රාග්ධනය	ප්‍රකාශනයේ දිනට හිඟ හිටි ප්‍රාග්ධන ප්‍රමාණය
එක් එක් වර්ගය යටතේ ඉදිරිපත් කර ඇති සුරැකුම්පත්වල මුළු වටිනාකම	සමාගම විසින් ඉදිරිපත් කර ඇති සුරැකුම්, සුරැකුම් වර්ගය සහ සුරැකුමෙහි වටිනාකම

තෝලන අනුපාතය ගණනය කිරීම සඳහා උපදෙස් (එන් බී එල්-එම් එෆ් - 01-එස් බී 2)

ජාලගත වාර්තා කේතය	අයිතමය	විස්තරය
1.2.1.0.0.0	මුළු ණය ගැනීම්	මුළු හිඟ හිටි ණය ගැනීම් ප්‍රමාණය එන් බී එල්-එම් එෆ්-03-බී එස් හි අයිතම 3.2.4.0.0.0 හා සමාන විය යුතුය. මුළු ණය ගැනීම් ප්‍රමාණය ස්වයංක්‍රීයව ජනනය වේ.
1.2.2.0.0.0	මූලික ප්‍රාග්ධනය	මූලික ප්‍රාග්ධනය එන් බී එල්- එම් එෆ්-17-සී 2 හි අයිතම 17.2.2.0.0.0 (ස්ථර 1 ප්‍රාග්ධනය) හා සමාන විය යුතුය.
1.2.3.0.0.0	පරිපාලිත හා ආශ්‍රිත සමාගම්වල ප්‍රාග්ධනයේ ආයෝජන	විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ පරිපාලිත හා ආශ්‍රිත සමාගම්වල කොටස් ප්‍රාග්ධනයේ මුළු ආයෝජන මෙම අයිතමය එන් බී එල්-එම් එෆ්-03 බී එස් හි අයිතම 3.1.3.1.0.0 සිට 3.1.3.6.0.0 හි එකතුවට සමාන විය යුතුය.
1.2.4.0.0.0	තෝලන අනුපාතය ගණනය කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය	අයිතම 1.2.2.0.0.0 වලින් අයිතම 1.2.3.0.0.0 අඩුකළ යුතුය.
1.2.5.0.0.0	තෝලන අනුපාතය (වාර)	තෝලන අනුපාතය ස්වයංක්‍රීයව ගණනය වේ. (අයිතම 1.2.1.0.0.0/1.2.4.0.0.0)

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වගන්තිය යටතේ දෙනු ලබන විධානය.

එච්.එම්.එක්කනායක

අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

වර්ෂ 2012 ක් වූ ජූලි මස 11 වැනි දින.

කොළඹ දීය.

2012 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ගේ හා විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යෝග්‍යතාවය තක්සේරු කිරීම) විධානය

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම පනතේ 3 වන වගන්තියේ (ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගම්වල (මෙහි මින්මතු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම” යනුවෙන් සඳහන් කරනු ලබන සමාගම්වල) ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී කාර්යක්ෂම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනවලට පොදු විධාන නිකුත් කිරීමේ බලතල බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහි මින්මතු “අධ්‍යක්ෂ” යනුවෙන් සඳහන් කරනු ලබන) වෙත පැවරී ඇත.

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ගේ හා විධායක තනතුරු දරන නිලධාරීන්ගේ යෝග්‍යතාවය, එකී සමාගම්හි යහපාලනය හා එලදායී අවදානම් කළමනාකරණය සහතික කිරීම සඳහා මූලික අවශ්‍යතාවයක් වන අතර එය මූල්‍ය ක්‍රමයේ ස්ථාවරතාවය ද වැඩි දියුණු කරයි. එබැවින්, කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කල්බදු මූල්‍යකරණ සමාගම්හි සියලු අධ්‍යක්ෂවරුන්ගේ හා විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යෝග්‍යතාවය තක්සේරු කිරීම සම්බන්ධව 2012 අංක 3 දරන විධානය නිකුත් වූ දින සිට සියලුම කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා බලපැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ විසින් නිකුත් කරනු ලැබේ.

- අධ්‍යක්ෂවරයකු හෝ විධායක කාර්යයන්හි නිරතවන නිලධාරියෙකු වශයෙන් පත්වීමට අදාළ නුසුදුසුකම්
 1. මෙම විධානයේ ඇතුළත් ප්‍රතිපාදනවලට අනුව යම් පුද්ගලයකු විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක අධ්‍යක්ෂවරයකු හෝ විධායක කාර්යයන්හි නිරත වන නිලධාරියෙකු ලෙස (මින්මතු “නිලධාරී” ලෙස සඳහන් කරන) තනතුරු දැරීමට යෝග්‍ය හා සුදුසු නොවන්නේ නම් එම පුද්ගලයා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක අධ්‍යක්ෂවරයකු හෝ විධායක කාර්යයන්හි නිරත වන නිලධාරියකු ලෙස පත් කිරීම නොකළ යුතුය.
- යෝග්‍යතාව ඇගයීමේ නිර්ණායකයන්
 - 2.1 ඉහත පළමුවන වගන්තියේ සඳහන් අරමුණ වෙනුවෙන් යම් පුද්ගලයෙකුගේ යෝග්‍යතාවය ඇගයීමේදී අධ්‍යක්ෂවරයා විසින් පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතුය.
 - (අ) එම පුද්ගලයා, අධ්‍යාපනික සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් හෝ බැංකු කටයුතු, මූල්‍ය, ව්‍යාපාර, පරිපාලන හෝ ඊට අදාළ වෙනත් ඕනෑම අංශයකින් ක්‍රියාකාරී පළපුරුද්දක් ලද අයකු වේද;

- (ආ) එම පුද්ගලයා, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පොලීසියක්, යම් පාලන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීයවේදීන්ගේ සංගමයක්, යම් විමර්ශන කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ යම් නීතියක් මගින් ස්ථාපිත කරන ලද වෙනත් මණ්ඩලයක් මගින් යම් වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳව සිදුකරනු ලබන යම් විමර්ශනයකට හෝ විභාග කිරීමකට භාජනය වෙමින් නොමැති වේද;
- (ඇ) එම පුද්ගලයා, එවන් පත් කිරීමකට හෝ තෝරා ගැනීමකට පෙර වසර පහලොවක් ඇතුළත කිසියම් අවස්ථාවක, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීති මගින් පිහිටුවන ලද අධිකරණයකින්, පාලන හෝ අධීක්ෂණ අධිකාරියකින්, වෘත්තීයවේදීන්ගේ සංගමයකින්, විමර්ශන කොමිසම් සභාවකින්, විනිශ්චය සභාවකින් හෝ වෙනත් නීතියක් මගින් ස්ථාපිත කරන ලද මණ්ඩලයකින් වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් වරදකරුවකු ලෙස හඳුනාගෙන නොමැති වේද;
- (ඈ) එම පුද්ගලයා වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ අනිසි හැසිරීමක් හෝ ඕනෑම ව්‍යවස්ථාපිත නීතියක් හෝ ඒ යටතේ නිකුත් කරන ලද්දාවූ රීති, රෙගුලාසි, විධාන හෝ නිර්ණයන්ට අනුකූල නොවීම වැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීති මගින් පිහිටුවන ලද පාලන හෝ අධීක්ෂණ අධිකාරියකින්, වෘත්තීයවේදීන්ගේ සංගමයකින්, විමර්ශන කොමිසම් සභාවකින්, විනිශ්චය සභාවකින් හෝ වෙනත් නීතියක් මගින් ස්ථාපිත කළ මණ්ඩලයකින් වරදකරුවකු හෝ එකී ක්‍රියාවට සම්බන්ධ පාර්ශවයක් ලෙස හඳුනාගෙන නොමැති වේද;
- (ඉ) එම පුද්ගලයා, සඳාචාරාත්මක නොවූ විෂමාචාරයන් සම්බන්ධ වරදකට ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයකින් වරදකරුවකු කර ඇත්තේද;
- (ඊ) (i) එම පුද්ගලයා, වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ ඒ හා සමාන සාපරාධී ක්‍රියාවක් සම්බන්ධ වරදකට අධිකරණ ක්‍රියා මාර්ගයකට භාජනය වෙමින් සිටීද,
(ii) එම පුද්ගලයා, එවන් පත් කිරීමකට හෝ තෝරා ගැනීමකට පෙර වසර පහලොවක් ඇතුළත කිසියම් අවස්ථාවක වංචාවක්, රැවටීමක්, වංක ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් අධිකරණයකින් වරදකරුවකු කර ඇත්තේද;
- (උ) එම පුද්ගලයා, ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී බුන්වත් බවට හෝ බංකොලොත් බවට ප්‍රකාශ කර නොමැත්තේද;
- (ඌ) එම පුද්ගලයා, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයකින් දෙන ලද නියෝගයක් හෝ ආඥාවක් ක්‍රියාත්මක කිරීම හෝ ණයක් ආපසු ගෙවීමක් පැහැර හැර නොමැත්තේද;
- (එ) එම පුද්ගලයා, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නිසි බලය ඇති අධිකරණයක් මගින් සිහි විකල් වූ පුද්ගලයකු ලෙස ප්‍රකාශයට පත් වී නොමැත්තේද;
- (ඒ) එම පුද්ගලයා, යම් අධිකරණයක් මගින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත, 2007 අංක 7 දරන සමාගම් පනත හෝ 1988 අංක 30 දරන බැංකු පනත යටතේ යම් වරදකට වැරදිකරුවකු කර නොමැත්තේද;
- (ඔ) (i) එම පුද්ගලයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 51 වන වගන්තිය යටතේ ක්‍රියා මාර්ගයක් ගනු ලැබූ පුද්ගලයෙකු නොවේද;
(ii) එම පුද්ගලයා, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 2 වන වගන්තිය උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාර හෝ තැන්පතු බාර ගැනීම කළ අයෙකු හෝ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 2 වන වගන්තිය උල්ලංඝනය කරමින් මුදල් ව්‍යාපාර හෝ තැන්පතු බාරගත් බවට මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලද සංස්ථාපිත හෝ සංස්ථාපිත නොවූ ආයතනයක අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී හෝ වෙනත් අධිකාරී බලතල සහිත තනතුරක් දරා නොමැත්තේ ද;
- (ඔ) එම පුද්ගලයා, නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක් මගින් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පිහිටි ඕනෑම බැංකුවක, මුදල් සමාගමක විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක හෝ සංස්ථාපිත ආයතනයක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධාරියකු හෝ වෙනත් නිලධාරියකු හෝ සේවකයකු ලෙස සේවයෙන් ඉවත් කර හෝ සේවය අත්හිටුවා නොමැති අයෙකු වේද;
- (ක) එම පුද්ගලයා,
 - (i) නියාමනයට අදාළ සාධක මත බලපත්‍රය හෝ ව්‍යාපාරය අවලංගු කරනු ලැබූ හෝ අත්හිටුවනු ලැබූ හෝ,
 - (ii) ශ්‍රී ලංකාවේ හෝ විදේශයකදී ඇවර වූ හෝ ඇවර වෙමින් පවතින හෝ අනිවාර්යය ඇවර කිරීමකට යටත්ව සිටින්නාවූ, ඕනෑම බැංකුවක, මුදල් සමාගමක, විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක හෝ මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයකු, ප්‍රධාන විධායක නිලධාරියකු හෝ වෙනත් අධිකාරී බලතල සහිත තනතුරක් දරා නොමැත්තේද.

- 2.2 මීට අමතරව, 2009 අංක 4 දරන විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා වන යහ පාලනය සම්බන්ධයෙන් නිකුත් වූ විධානයෙහි 5 වන වගන්තියේ අඩංගු නිර්ණායක ද, අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන් සඳහා අදාළ වේ.
- 3.1 සියලුම කල්බදු මූල්‍යකරණ සමාගම් පත්වීම් සඳහා තෝරාගත් එකී අධ්‍යක්ෂවරුන්ගෙන් හෝ නිලධාරීන්ගෙන් ඇමුණුම් I හා ඇමුණුම් II හි දැක්වෙන පරිදි දිවුරුම් ප්‍රකාශ හා ප්‍රකාශයන් ලබාගෙන පත්වීමේ අනුමැතිය සඳහා අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.
- 3.2 ඉහත 3.1 ට අමතරව, එම අධ්‍යක්ෂවරයා හෝ නිලධාරියා පළමු වරට පත් කිරීමේදී, පත්වීමට පෙර ආසන්නතම කාල පරිච්ඡේදයේදී සේවය කළ ආයතනය/සමාගම වෙතින් ඔහුට/ඇයට පැවරී තිබූ කාර්යයන් ඉටු කිරීමේදී දැක්වූ කාර්යසාධන මට්ටම පිළිබඳව සඳහන් වන්නා වූ ලිපියක් ලබාගෙන එය අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
- 3.3 විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් එම සමාගමේ දැනට සේවයේ නියුතු අධ්‍යක්ෂවරුන් හා නිලධාරීන් සම්බන්ධයෙන් ඇමුණුම් I හා ඇමුණුම් II හි දැක්වා ඇති මෙම විධානයට අදාළ දිවුරුම් ප්‍රකාශ හා ප්‍රකාශයන් ලබාගෙන මෙම විධානය බලපැවැත්වෙන දින සිට දින 30 ක් ඇතුළත අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.
- 3.4 තවදුරටත් අඛණ්ඩව විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අධ්‍යක්ෂවරයකු ලෙස ක්‍රියා කිරීමට නියමිත පුද්ගලයකු සම්බන්ධයෙන්, එම පුද්ගලයා නැවත අධ්‍යක්ෂ ධුරයට පත්වීමට යෝජනා වී ඇත්නම්, විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම විසින් එම පුද්ගලයාගෙන් දිවුරුම් ප්‍රකාශ හා ප්‍රකාශයන් වාර්ෂිකව ලබාගෙන ඒවා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ වාර්ෂික මහා සම්මේලනයට ප්‍රථම අධ්‍යක්ෂවරයා වෙත ලැබීමට සැලැස්විය යුතුය.
- 4.1 අධ්‍යක්ෂවරයා විසින් මෙම විධානයේ 2 වන වගන්තියෙහි සඳහන් කරුණු සැලකිල්ලට ගෙන, විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ අධ්‍යක්ෂවරයකු හෝ නිලධාරියකු ලෙස නව පත්වීම් හෝ නැවත පත්වීම් අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකරනු ලැබිය හැකිය.
- 4.2 අධ්‍යක්ෂවරයා විසින් එකී අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ තීරණය හා ඊට පාදක වූ හේතු විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමට දැන්විය යුතු අතර එම තීරණය අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයා හෝ නිලධාරියා වෙත දැනුම්දීම හා එය ක්‍රියාත්මක කිරීම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ කාර්යයක් වේ.
- 5. මෙම විධානයේ 2 වන වගන්තියෙන් සඳහන් කරුණු සැලකිල්ලට ගෙන විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අධ්‍යක්ෂවරයකු හෝ නිලධාරියකු ලෙස පත්කළ හෝ රැඳී සිටීම අනුමත කළ යම් පුද්ගලයකු එසේ අධ්‍යක්ෂවරයෙකු ලෙස හෝ නිලධාරියෙකු ලෙස තවදුරටත් ක්‍රියා කිරීම යෝග්‍ය යැයි අධ්‍යක්ෂවරයා ඕනෑම අවස්ථාවක සෑහීමකට පත් නොවන්නේ නම් එම පුද්ගලයා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ අධ්‍යක්ෂවරයකු හෝ නිලධාරියෙකු ලෙස ක්‍රියා කිරීමට යෝග්‍ය නොවන බවට අධ්‍යක්ෂවරයා තීරණය කරනු ලැබිය හැකි අතර, ඉන් අනතුරුව ඉහත කී වගන්ති 4.2 වගන්තියට අදාළ විය යුතුය.
- 6.1 සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම, එහි අධ්‍යක්ෂවරයකු හෝ නිලධාරියකු එම තනතුරට නුසුදුසු බව හෝ යෝග්‍ය නොවන බවට සාධාරණ සැකයට තුඩුදෙන යම් කරුණක් හෝ සොයා ගැනීමක් වේ නම් එය හඳුනාගත් දින සිට දින 14 ක් ඇතුළත අධ්‍යක්ෂවරයා දැනුවත් කළ යුතුය.
- 6.2 පවතින තත්ත්වයන් යටතේ යම් අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධාරියෙකු විසින් ලබාදෙන ලද දිවුරුම් ප්‍රකාශවල හෝ ප්‍රකාශයන්හි තොරතුරු වෙනස්වීමකට, අවලංගුවීමකට, අදාළ නොවීමකට භාජනය වුවහොත් හෝ ව්‍යාජ වුවහොත් ඒ බව එම මුදල් සමාගමේ අධ්‍යක්ෂවරයා හෝ නිලධාරියා විසින් දින 14 ක් ඇතුළත අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දිය යුතුය.
- 7.1 මෙම විධානයෙහි වගන්ති 4.1 හා 5 යටතේ අධ්‍යක්ෂවරයා විසින් ප්‍රතික්ෂේප වූ හෝ තීරණය කිරීමකට ලක්ව අගතියට පත්ව සිටින පුද්ගලයකුට විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම විසින් එකී තීරණය ලද දින සිට දින 14 ක් ඇතුළත සාධාරණ හේතු සහිතව ලිඛිත අභියාචනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැක.
- 7.2 මුදල් මණ්ඩලය විසින්, අධ්‍යක්ෂවරයා විසින් වාර්තා කරන ලද කරුණු සහ අගතියට පත් පාර්ශවයෙහි අභියාචනා සැලකිල්ලට ගෙන, අධ්‍යක්ෂවරයාගේ තීරණය තහවුරු කිරීම හෝ නිශ්චල කිරීම කළ හැකිය.

යෝග්‍යතාව හා උචිත බව ඇගයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය

අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය

ඕනෑම අවස්ථාවක අධ්‍යක්ෂවරයා විසින් තීරණය කිරීම

පසුව හඳුනාගත් නුසුදුසු බව දැන්වීම

මුදල් මණ්ඩලය වෙත කෙරෙන අභියාචනා

අර්ථ නිරූපණය

8. මෙම විධානයෙහි,

(අ) “පනත” යන්නෙන්, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත අදහස් වේ.

(ආ) “ලද දිනය” ලෙස, මෙම විධානයේ ඇතුළත් ඕනෑම ලේඛනයක්, ෆැක්ස් මගින්, විද්‍යුත් තැපෑල මගින් හෝ අතින් බාර දෙන්නේ නම්, යැවූ දිනයද, ලියාපදිංචි තැපෑල හරහා යවන්නේ නම්, තැපැල් කළ සිට වැඩ කරන දින 3 ක් අවසන් වන දිනය ද අදහස් වේ. වැඩිදුරටත් පැහැදිලි කරන්නේ නම්, යම් ලියවිල්ලකින් එකකට වඩා වැඩි ක්‍රමයකින් ලැබීමට සැලැස්වුවහොත්, වඩා ඉක්මනින් ලැබෙන ක්‍රමය, ලියවිල්ල භාරදීමේ ක්‍රමය ලෙස සැලකේ.

(ඇ) විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක “විධායක කාර්යයන්හි නිරත වන නිලධාරීන්” පහත පරිදි වේ.

i	ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී	xiii	නීති කටයුතු ප්‍රධානි
ii	අතිරේක සාමාන්‍යාධිකාරී	xiv	තොරතුරු තාක්ෂණ ප්‍රධානි
iii	ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී	xv	අලෙවිකරණ ප්‍රධානි
iv	නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී	xvi	සමාගමේ ලේකම්
v	සහකාර සාමාන්‍යාධිකාරී	xvii	විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශකයන් ලෙස කටයුතු කරන නිලධාරීන්
vi	ප්‍රධාන මෙහෙයුම් නිලධාරී	xviii	2009 අංක 4 දරන කල් බදු මූල්‍යකරණ සමාගම් (යහපාලනය) විධානය යටතේ “ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය” ලෙස දක්වා ඇති අර්ථය යටතට ගැනෙන ඕනෑම නිලධාරියකු.
vii	ප්‍රධාන අවදානම් නිලධාරී		
viii	ප්‍රධාන ගණකාධිකාරී		
ix	ප්‍රධාන මූල්‍ය නිලධාරී		
x	ප්‍රධාන අභ්‍යන්තර විගණක		
xi	අනුකූලතා නිලධාරී		
xii	භාණ්ඩාගාරයෙහි ප්‍රධානි		

ඇමුණුම I

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ නම:

දිවුරුම් ප්‍රකාශය

ජාතික හැඳුනුම්පත් අංක/ගමන් බලපත්‍ර අංකදරන(ලිපිනය) හි පදිංචි(සම්පූර්ණ නම) වන මම බෞද්ධ/හින්දු /ක්‍රිස්තියානි/කතෝලික/මුස්ලිම් භක්තිකයකු වශයෙන් ගාම්භීරතා පූර්වකව, අවංක ලෙසද සහ සත්‍ය ගරුකව ද ප්‍රතිඥා/දිවුරුම්^අ පහත පරිදි ප්‍රකාශ කර සිටිමි.

-(විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ නම) හි.....(තනතුර) වන/ලෙස පත්වීමට තේරී ඇති මම ඉහත නම සඳහන් ප්‍රතිඥාකරු/දිවුරුම් ප්‍රකාශක වෙමි.
- මම, පහත සඳහන් පරිදි බැංකු කටයුතු, මූල්‍ය කටයුතු, ව්‍යාපාරික කටයුතු, පරිපාලන කටයුතු හෝ වෙනත් අදාළ විෂයයන් පිළිබඳව වෘත්තීයමය සහ /හෝ අධ්‍යාපනික සුදුසුකම් සපුරා ඇති බවට ප්‍රතිඥා දෙමි/ප්‍රකාශ කරමි.
- මම පහත සඳහන් පරිදි බැංකු කටයුතු, මූල්‍ය කටයුතු, ව්‍යාපාරික කටයුතු, පරිපාලන කටයුතු හෝ වෙනත් අදාළ විෂයයන් පිළිබඳව ප්‍රමාණවත් අත්දැකීම් ලබා ඇති බවට ප්‍රතිඥා දෙමි/ප්‍රකාශ කරමි.
- මම, 2012 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ සමාගම් (අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු සාමාජිකයන්ගේ හා විධායක කාර්යයන්හි නියුතු නිලධාරීන්ගේ යෝග්‍යතාව තක්සේරු කිරීම) විධානයෙහි 2.1 සහ 2.2^ආ වගන්තියෙහි සඳහන් කිසිදු නුසුදුසුකමකට යටත් නොමැති බව ප්‍රතිඥා දෙමි/ප්‍රකාශ කරමි.

^අ අදාළ නොවන වචන කපා හරින්න - බෞද්ධ, හින්දු, මුස්ලිම් පුද්ගලයින් සහ ක්‍රිස්තියානි හෝ කතෝලික නොවන වෙනත් ඕනෑම පුද්ගලයකු ගාම්භීරතා පූර්වකව, අවංක ලෙස ද සත්‍ය ගරුකවද ප්‍රකාශ කළ යුතුය. ක්‍රිස්තියානි සහ කතෝලික පුද්ගලයින් දිවුරු ප්‍රකාශ කළ යුතුය.

^ආ විධානයෙහි 2.2 වගන්තිය අදාළ වන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ට/අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වී ඇති අධ්‍යක්ෂවරුන්ට පමණි.

මෙහි ඇතුළත් සියලු ප්‍රකාශයන් (ප්‍රතිඥාකරු/දිවුරුම් ප්‍රකාශක හට) කියවා දීමෙන් දැනුවත් අන්තර්ගත කරුණු ඔහු/ඇය විසින් වටහා ගැනීමෙන් සහ ඒවා සත්‍ය බව පිළිගැනීමෙන්ද අනතුරුවදින දී මා ඉදිරිපිට අත්සන් තැබූ බව සහතික කරමි.

අදාළ පරිදි මුද්දර අලවන්න

මා ඉදිරිපිට දී

සමාදාන විනිශ්චයකරු/ දිවුරුම් කොමසාරිස්

ඇමුණුම II

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ නම:

ප්‍රකාශය

1. පෞද්ගලික තොරතුරු:-
 - 1.1 සම්පූර්ණ නම:
 - 1.2 ජාතික හැඳුනුම්පත් අංකය:
 - 1.3 විදේශ ගමන් බලපත්‍ර අංකය:
 - 1.4 උපන් දිනය:
 - 1.5 ස්ථිර ලිපිනය:
 - 1.6 වර්තමාන ලිපිනය:
2. විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමට පත්වීම
 - 2.1 අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ දිනය / වර්තමාන තත්ත්වය :
(විධායක කාර්යයන්හි නියුතු නිලධාරියෙක් සම්බන්ධයෙන් නම් කරුණාකර පත්වීම් ලිපියෙහි සහතික කළ පිටපතක් අමුණන්න.)
 - 2.2 තනතුර :
 - 2.3 දේශීය හෝ විදේශික බව :
 - 2.4 වාර්ෂික වේතනය (විස්තර සහිතව) :
 - 2.5 අධ්‍යක්ෂවරයා සහ/හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්, විධායක කාර්යයන්හි නියුතු නිලධාරියා සහ/හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමාගමේ වත්කම් භාවිතයෙන් උපයාගත් ප්‍රතිලාභවල වාර්ෂික වටිනාකම (උදා: සමාගමේ ඉඩම්, ගොඩනැගිලි, වාහන ආදිය භාවිතයෙන්)
 - 2.5.1 ඉහත 2.5 සඳහන් වත්කම් නඩත්තුව සඳහා හෝ වියදම් ප්‍රතිපූරණය (ණය කාඩ් බිල්පත්, උපයෝගිතා බිල්පත් යනාදිය) සඳහා සමාගම විසින් දැරූ වියදම්.
 - 2.6 එම වත්කම්වල මිලදී ගත් අගය හා පොත් අගය හා නිශ්චල වත්කම් පිහිටා ඇති ස්ථානය:
3. නැදැයන්ගේ^෧ පෞද්ගලික තොරතුරු:
 - 3.1 බිරිඳ/ස්වාමිපුරුෂයාගේ සම්පූර්ණ නම:
 - 3.2 ජාතික හැඳුනුම්පත් අංකය:
 - 3.3 විදේශ ගමන් බලපත්‍ර අංකය:
 - 3.4 යැපෙන දරුවන්ගේ තොරතුරු:

	සම්පූර්ණ නම	ජා.හැ.අංකය	විදේශ ගමන් බලපත්‍ර අංකය
3.4.1			
3.4.2			

4. පසුබිම හා අත්දැකීම්
ඔහු/ඇය අධ්‍යක්ෂවරයකු හෝ විධායක කාර්යයන්හි නියුතු නිලධාරියකු වශයෙන් සේවයේ යෙදී සිටින/යෙදී සිටි විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම/සමාගම් හෝ ලියාපදිංචි මුදල් සමාගම/සමාගම් හෝ බලපත්‍රලාභී බැංකු

ආයතනයේ නම	සේවා කාලය	තනතුර

5. විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල හා ඒ ආශ්‍රිත සමාගම්වල ඇති කොටස් හිමිකම්
විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වල ඇති කොටස් හිමිකම්, ඒවායේ පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම්වල දැනට දරන කොටස් හිමිකාරත්වයක් ඇත්නම්,

^෧ නැදැයන් - අධ්‍යක්ෂවරයකුගේ නැදැයන් යනු එම අධ්‍යක්ෂගේ කලත්‍රයා හෝ යැපෙන දරුවන්ය.

ආයතනයේ නම	කොටස් ගණන	කොටස් හිමිකාරිත්වය ප්‍රතිශතයක් ලෙස

6. ව්‍යාපාරික ගනුදෙනු⁴

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම එහි පාලිත සමාගම් හෝ ආශ්‍රිත සමාගම් සමග අධ්‍යක්ෂවරයා හෝ විධායක කාර්යයන් හි නියුතු නිලධාරියා විසින් දැනට පවත්වාගෙන යන කවර ආකාරයේ හෝ ව්‍යාපාරික ගනුදෙනු වේ නම්

ආයතනයේ නම	ගනුදෙනුව සිදු වූ දිනය දිනට වටිනාකම (රු. මිලියන)		වර්ගීකරණය (ක්‍රමික/අක්‍රමික)	සුරැකුමේ ආකාරය හා වටිනාකම (රු. මිලියන)	විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස
		ණය සීමාව	හිඟ ශේෂය			
විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමෙන් ලබාගත් ණය හා අනෙකුත් පහසුකම්						
විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ පාලිත හා ආශ්‍රිත සමාගම්වලින් ලබාගත් ණය හා අනෙකුත් පහසුකම්						
විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම සමග කළ ආයෝජන (පොරොන්දු නෝට්ටු/වාණිජ පත් ආදිය)						
විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ පාලිත සහ ආශ්‍රිත සමාගම් සමග කළ ආයෝජන (පොරොන්දු නෝට්ටු/වාණිජ පත් ආදිය)						
විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ පාලිත හා ආශ්‍රිත සමාගම් සමග කළ තැන්පතු						

7. නැදෑයන්ගේ තනතුරු, කොටස් හිමිකම් සහ ව්‍යාපාරික ගනුදෙනු:

7.1 ඕනෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක අධ්‍යක්ෂවරයකු හෝ විධායක කාර්යයන්හි නියුතු නිලධාරියකු වශයෙන් දැනට තනතුරු හොබවන නැදෑයන් වේ නම්;

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ නම	ඥාතියාගේ සම්පූර්ණ නම	ඥාතීත්වය	දරන තනතුර

7.2 විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමෙහි, සෘජු හෝ වක්‍ර ලෙස නැදෑයකු විසින් වර්තමානයේ දරන කොටස් හිමිකම් වේ නම්;

නැදෑයාගේ සම්පූර්ණ නම	කොටස් ගණන		කොටස් දැරීමේ ප්‍රතිශතය	
	සෘජු	වක්‍ර	සෘජු	වක්‍ර

7.3 විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම සමග නැදෑයකු විසින් දැනට පවත්වාගෙන යන ව්‍යාපාරික ගනුදෙනු වේ නම්;

නැදෑයාගේ සම්පූර්ණ නම	ව්‍යාපාරික ගනුදෙනුවේ ස්වභාවය	ගනුදෙනුව සිදු වූ දිනය දිනට සීමාව (රු. මිලියන) දිනට හිඟ ශේෂය (රු. මිලියන)	සුරැකුමේ ආකාරය සහ වටිනාකම (රු.මිලියන)	විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ ගෙවා නිමි ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස

⁴ ව්‍යාපාරික ගනුදෙනු යනුවෙන් අදහස් කරන්නේ ණය පහසුකම්, ආයෝජන හා තැන්පතුය.

8. ඉහත ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අදාළ පැහැදිලි කිරීම්/තොරතුරු සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ අධ්‍යක්ෂවරයාගේ හෝ විධායක කාර්යයන් හි නියුතු නිලධාරීවරයාගේ යෝග්‍යතාව තක්සේරු කිරීම සඳහා අදාළ වේ යැයි හැඟෙන වෙනත් තොරතුරු වේ නම්;

ප්‍රකාශය

ඉහත සඳහන් සියලු තොරතුරු මාගේ දැනුම සහ විශ්වාසය අනුව සත්‍ය බවටත්, සම්පූර්ණ බවටත් තහවුරු කරමි. ඉහත සපයන ලද තොරතුරුවලට අදාළව, කිසියම් වෙනසක් වූ විනාම, සියලු තොරතුරු විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමට හා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත දන්වන බවට මම පොරොන්දු වෙමි.

ඉහත තනතුර දැරීම සඳහා කිසියම් නීතියකින් මා වළක්වා නොමැති බවත් මෙයින් ප්‍රකාශ කරමි.

දිනය:

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ
අධ්‍යක්ෂවරයාගේ හෝ විධායක කාර්යයන්හි
නියුතු නිලධාරීයාගේ/අධ්‍යක්ෂක හෝ විධායක
කාර්යයන්හි නියුතු නිලධාරී ලෙස තේරී පත් වී
ඇති නිලධාරීයාගේ අත්සන

විධායක කාර්යයන්හි නියුතු නිලධාරීයාට/තේරී පත් වී ඇති පුද්ගලයාට අදාළව ප්‍රධාන විධායක නිලධාරීයා විසින් සම්පූර්ණ කිරීම සඳහා

ඉහත සපයන ලද තොරතුරු හා බැඳෙන වෙනත් පැහැදිලි කිරීම්/තොරතුරු සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමෙහි විධායක කාර්යයන්හි නියුතු නිලධාරීයාගේ යෝග්‍යතාව තක්සේරු කිරීම සඳහා අදාළ වේ යැයි හැඟෙන වෙනත් තොරතුරු

දිනය:

ප්‍රධාන විධායක නිලධාරීයාගේ
අත්සන සහ
නිල මුද්‍රාව

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සම්බන්ධව එහි අධ්‍යක්ෂ මණ්ඩල සභාපති විසින් සම්පූර්ණ කිරීම සඳහා

ඉහත සපයන ලද තොරතුරු හා බැඳෙන වෙනත් පැහැදිලි කිරීම්/තොරතුරු සහ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයාගේ යෝග්‍යතාවය තක්සේරු කිරීම සඳහා අදාළ වේ යැයි හැඟෙන වෙනත් තොරතුරු;

දිනය:

අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිගේ
අත්සන

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වගන්තිය යටතේ දෙනු ලබන විධානය.

එච්.එම්.ඒකනායක
අධ්‍යක්ෂ
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

වර්ෂ 2012 ක් වූ ජූලි මස 11 වැනි දින.

2012 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (ද්‍රවශීල වත්කම්) විධානය

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම පනතේ 3 වන වගන්තියේ (ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගම්වල (මෙහි මින්මතු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම” යනුවෙන් සඳහන් කරනු ලබන සමාගම්වල) ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී කාර්යක්ෂම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනවලට පොදු විධාන නිකුත් කිරීමේ බලතල බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහි මින්මතු “අධ්‍යක්ෂ” යනුවෙන් සඳහන් කරනු ලබන) වෙත පැවරී ඇත. එබැවින්, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්

සඳහා වන 2012 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (ද්‍රවශීල වත්කම්) විධානය නිකුත් වූ දින සිට බලපැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ විසින් නිකුත් කරනු ලැබේ.

- පවත්වාගෙන යා යුතු අවම ද්‍රවශීල වත්කම් ප්‍රමාණය**

1. සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම, ඕනෑම දිනයක ව්‍යාපාර කටයුතු අවසාන කරන අවස්ථාවේදී අවම ද්‍රවශීල වත්කම් ප්‍රමාණයක් පවත්වාගෙන යා යුතු අතර, එම ප්‍රමාණය කොටස් හිමියන්ට ඇති වගකීම්, සුරැකුම්කරණය සහ වත්කම්වලින් සුරක්ෂිත දිගුකාලීන (අවුරුදු 1 ට වැඩි) ණය ගැනීම් හැර මුළු වගකීම් සහ ශේෂ පත්‍රයෙන් බැහැර අයිතමයන්ගේ ප්‍රමාණයෙන් සියයට පහට නොඅඩුව 2012.09.01 දින සිට පවත්වාගෙන යා යුතු අතර 2013.07.01 දින සිට එය සියයට දහයට අඩු නොවිය යුතුය.
- ද්‍රවශීල වත්කම් නිර්වචනය**

2. ද්‍රවශීල වත්කම් පහත අයිතමයන්ගෙන් සමන්විත වේ.
 (අ) මුදල්;
 (ආ) බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇති ශේෂයන්;
 (ඇ) A - හෝ ඊට ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් ඇති බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඇති ශේෂයන්;
 (ඈ) A - හෝ ඊට ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් ඇති බලපත්‍රලාභී මුදල් සමාගම්වල ඇති ශේෂයන්;
 (ඉ) ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති වසරකට නොවැඩි කාලයක් තුළ කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත්;
 (ඊ) ලියාපදිංචි තොග හා සුරැකුම්පත් ආඥා පනත යටතේ නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කරු;
 (උ) කල් පිරීම එක් අවුරුද්දකට වඩා නොවැඩි ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත්; සහ
 (ඌ) අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන වෙනත් එවැනි වත්කම්.
- විධානය බලපැවැත්වීම**

3. මෙම විධානය 2012.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.
- ගෙවිය යුතු ගාස්තු**

4. විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්, මෙම විධානයේ පළමු වගන්තියේ විධිවිධානවලට අනුකූල වීමට අසමත් වන විට, පවතින හිඟයෙහි ප්‍රමාණයෙන් දිනකට සියයට එකක ප්‍රතිශතයෙන් දහයෙන් එකක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙවිය යුතුය.
- වාර්තා කිරීමේ ආකෘතිය**

5. සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම ද්‍රවශීල වත්කම් වාර්තා කිරීමට මේ සමඟ සම්බන්ධිත උපලේඛන I හි ආකෘතිය භාවිතා කළ යුතු අතර, එය එම ප්‍රකාශය අදාළ වන මාසයට පසු මාසයේ පහළොස්වන දිනට පෙර ජාලගත දත්ත සම්ප්‍රේෂණ පද්ධතිය හරහා අධ්‍යක්ෂවරයාට ලැබීමට සැලැස්විය යුතුය.
- 2011 අංක 4 දරන විධානය අහෝසි කිරීම**

6. 2011 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (ද්‍රවශීල වත්කම්) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

උපලේඛන I

එන් බී එල්-එම් එස්-16-එල් ඒ (ද්‍රවශීල වත්කම්)

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමේ නම:

.....දිනට

රු. '000

කේතය	ජාලගත වාර්තා කේතය	අයිතමය	මුදල / %
1.	16.1.1.0.0.0	ද්‍රවශීල වත්කම් අවශ්‍යතාව ගණනය කිරීම සඳහා මුළු ප්‍රමාණය (අයිතම 1.1 හා 1.2 එකතුවෙන් අයිතම 1.3 සිට 1.5 හි එකතුව අඩු කළ පසු ලැබෙන අගය)	
1.1	16.1.1.1.0.0	නඩත්තු කාලයට පෙර මාසයේ පළමුවන වැඩ කරන දිනට මුළු වගකීම් (පදනම් දිනය)	
1.2	16.1.1.2.0.0	නඩත්තු කාලයට පෙර මාසයේ පළමුවන වැඩ කරන දිනට ශේෂ පත්‍රයෙන් බැහැර අයිතම (පදනම් දිනය)	
1.3	16.1.1.3.0.0	නඩත්තු කාලයට පෙර මාසයේ පළමුවන වැඩ කරන දිනට කොටස් හිමියන්ට ඇති වගකීම් (පදනම් දිනය)	

1.4	16.1.1.4.0.0	නඩත්තු කාලයට පෙර මාසයේ පළමුවන වැඩ කරන දිනට සුරැකුම්කරණ අගයන් (පදනම් දිනය)	
1.5	16.1.1.5.0.0	නඩත්තු කාලයට පෙර මාසයේ පළමුවන වැඩ කරන දිනට වත්කම්වලින් සුරක්ෂිත දිගුකාලීන ණයගැනීම් (පදනම් දිනය)	
2	16.1.2.0.0.0	පවතින ද්‍රවශීල වත්කම් (..... මාසය සඳහා දෛනික සාමාන්‍ය ද්‍රවශීල වත්කම්) (නඩත්තු කාලය) (අයිතම 2.1 සිට 2.8 දක්වා එකතුව)	
2.1	16.1.2.1.0.0	මුදල්	
2.2	16.1.2.2.0.0	බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇති ශේෂයන්	
2.3	16.1.2.3.0.0	බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඇති ශේෂයන් (A - හෝ ඊට ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් ඇති)	
2.4	16.1.2.4.0.0	බලපත්‍රලාභී මුදල් සමාගම්වල ඇති ශේෂයන් (A - හෝ ඊට ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් ඇති)	
2.5	16.1.2.5.0.0	ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත්	
2.6	16.1.2.6.0.0	ලියාපදිංචි තොග හා සුරැකුම්පත් ආඥා පනත යටතේ නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර	
2.7	16.1.2.7.0.0	ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත්	
2.8	16.1.2.8.0.0	අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන වෙනත් එවැනි වත්කම්	
3.	16.1.3.0.0.0	අවශ්‍ය ද්‍රවශීල වත්කම් ප්‍රමාණය	
3.1	16.1.3.1.0.0	අයිතම 16.1.1.0.0.0 න් 5% ක ප්‍රමාණය	
3.2	16.1.3.2.0.0	අයිතම 16.1.1.0.0.0 න් 10% ක ප්‍රමාණය (2013.07.01 සිට බලපැවැත්වෙන පරිදි)	
4.	16.1.4.0.0.0	ද්‍රවශීල වත්කම් අනුපාතය (අයිතම 16.1.2.0.0.0, අයිතම 16.1.1.0.0.0 හි ප්‍රතිශතයක් ලෙස)	
5.	16.1.5.0.0.0	හිඟ ද්‍රවශීල වත්කම් (අයිතම 16.1.2.0.0.0 අඩු 16.1.3.0.0.0)	
6.	16.1.6.0.0.0	මහ බැංකුව වෙත ගෙවිය යුතු ගාස්තුව (16.1.5.0.0.0/1000)	

දිනය:-
 බලලත් නිලධාරියාගේ අත්සන

සටහන: පදනම් දිනය යනු නඩත්තු කාලයට පෙර මාසයේ පළමුවන වැඩ කරන දිනයයි.
 උදා: ජනවාරි මාසය සඳහා ද්‍රවශීල වත්කම් ප්‍රමාණය පදනම් වන්නේ එයට පෙර දෙසැම්බර් මස පළමුවන දිනට පවතින කොටස් හිමියන්ට ඇති වගකීම්, සුරැකුම්කරණයන් හා වත්කම්වලින් සුරක්ෂිත දිගුකාලීන ණය ගැනීම් හැර මුළු වගකීම් ප්‍රමාණය වේ.
 අවශ්‍ය ද්‍රවශීල වත්කම් ප්‍රමාණය පදනම් දිනට පසුව ඇරඹෙන කැලැන්ඩර් මාසයේ පළමුවන වැඩ කරන දිනය සහ අවසන් වැඩ කරන දිනය අතර කාලය තුළ (නඩත්තු කාලය) පවත්වා ගත යුතුය.

උපලේඛන 1 සඳහා උපදෙස්

ජාලගත වාර්තා කේතය	අයිතමය	උපදෙස්
16.1.1.0.0.0	ද්‍රවශීල වත්කම් අවශ්‍යතාව ගණනය කිරීම සඳහා මුළු ප්‍රමාණය	අයිතම 16.1.1.0.0.0 හා 16.1.1.2.0.0 එකතුවෙන් අයිතම 16.1.1.3.0.0 සිට 16.1.1.5.0.0 හි එකතුව අඩු කළ පසු ලැබෙන අගය
16.1.1.1.0.0	මුළු වගකීම්	නඩත්තු කාලයට පෙර මාසයේ පළමුවන වැඩ කරන දිනට බොල් හා අධිමාණ ණය වෙන් කිරීම් සහ අවිනිශ්චිත පොළී හැර මුළු වගකීම්
16.1.1.2.0.0	ශේෂ පත්‍රයෙන් බැහැර අයිතම	නඩත්තු කාලයට පෙර මාසයේ පළමුවන වැඩ කරන දිනට ශේෂ පත්‍රයෙන් බැහැර අයිතම (පදනම් දිනය)
16.1.1.3.0.0	කොටස් හිමියන්ට ඇති වගකීම්	නඩත්තු කාලයට පෙර මාසයේ පළමුවන වැඩ කරන දිනට අයිතම 3.2.1.0.0.0 යටතේ වාර්තා කර ඇති කොටස් හිමියන්ට ඇති වගකීම් සහ එන් බී එල්-එම් එෆ්-3-බී එස් යටතේ වාර්තා කර ඇති කොටස් හිමියන්ට ඇති වෙනත් ඕනෑම වගකීම්

16.1.1.4.0.0	සුරැකුම්කරණ අගයන්	නඩත්තු කාලයට පෙර මාසයේ පළමුවන වැඩ කරන දිනට එන් බී එල් - එම් එල් - 3 බී එස් හි අයිතම 3.2.4.8.0.0 සහ 3.2.4.9.0.0 යටතේ වාර්තා කර ඇති මුළු හිඟ සුරැකුම්කරණ අගයන්
16.1.1.5.0.0	වත්කම්වලින් සුරක්ෂිත දිගුකාලීන ණය ගැනීම්	නඩත්තු කාලයට පෙර මාසයේ පළමුවන වැඩ කරන දිනට බැංකු (දේශීය/විදේශීය) හෝ වෙනත් ඕනෑම ආයතනයකින් ලබාගත් වත්කම් සුරැකුම්/මුදල් සුරැකුම්වලින් සුරක්ෂිත දිගුකාලීන (වසර 1 ට වඩා වැඩි) ණය ගැනීම්
16.1.2.0.0.0	පවතින ද්‍රවශීල වත්කම් (දෛනික සාමාන්‍ය ද්‍රවශීල වත්කම්)	දෛනික සාමාන්‍ය ද්‍රවශීල වත්කම් ගණනය කිරීමට: අයිතම 16.1.2.1.0.0 සිට 16.1.2.8.0.0 දක්වා ඇති මාසය මුළුල්ලෙහි දෛනික ද්‍රවශීල වත්කම්වල එකතුව එම මාසයේ දින ගණනෙන් බෙදිය යුතුය.
16.1.2.1.0.0	මුදල්	මුදල් අයකැල් සතුව හා සුරක්ෂිතාගාරයෙහි ඇති දේශීය හා විදේශීය කාසි හා නෝට්ටු
16.1.2.2.0.0	බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇති ශේෂයන්	ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල පවත්වාගෙන යන ජංගම ගිණුම්වල වාසිදායක ශේෂයන් සහ යම් බැංකුකරුවකුගේ ලියමකින් හෝ බැඳීමකින් නිදහස් බලපත්‍රලාභී වාණිජ බැංකුවල පවත්වාගෙන යන එක් අවුරුද්දක් තුළ කල් පිරෙන ස්ථාවර තැන්පතු
16.1.2.3.0.0	බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඇති ශේෂයන්	යම් ලියමකින් හෝ බැඳීමකින් නිදහස් බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (A- හෝ ඊට ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් සහිත) පවත්වාගෙන යන එක් අවුරුද්දක් තුළ කල් පිරෙන ස්ථාවර තැන්පත්
16.1.2.4.0.0	බලපත්‍රලාභී මුදල් සමාගම්වල ඇති ශේෂයන්	යම් ලියමකින් හෝ බැඳීමකින් නිදහස් බලපත්‍රලාභී මුදල් සමාගම්වල (A- හෝ ඊට ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක් සහිත) පවත්වාගෙන යන එක් අවුරුද්දක් තුළ කල් පිරෙන ස්ථාවර තැන්පත්
16.1.2.5.0.0	ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත්	ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කරන ලද කල් පිරීමේ කාලය වසර 1 ට නොවැඩි බිල්පත් සහ සුරැකුම්පත්වල කරන ලද මුළු ආයෝජන වටිනාකම. ණය ගැනීම් සඳහා වෙන් කරන ලද බිල්පත් මේ සඳහා ඇතුළත් නොකළ යුතුය. ආයෝජන අරමුදල් ගිණුමෙහි උපයෝජනය සඳහා පවත්වාගෙන යන බිල්පත්හි ආයෝජන මේ සඳහා ඇතුළත් කළ හැක.
16.1.2.6.0.0	ලියාපදිංචි තොග හා සුරැකුම්පත් ආඥාපනත යටතේ නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර	භාණ්ඩාගාර බැඳුම්කරයන්හි කරන ලද මුළු ආයෝජන වටිනාකම. ණය ගැනීම් සඳහා වෙන් කරන ලද බැඳුම්කර මේ සඳහා ඇතුළත් නොකළ යුතුය. ආයෝජන අරමුදල් ගිණුමෙහි උපයෝජනය සඳහා පවත්වාගෙන යන බැඳුම්කරයන්හි ආයෝජන මේ සඳහා ඇතුළත් කළ හැක.
16.1.2.7.0.0	ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත්	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද කල් පිරීමේ කාලය වසර 1 කට වඩා නොවැඩි සුරැකුම්පත්වල කරන ලද ආයෝජනවල වටිනාකම. ණය ගැනීම් සඳහා වෙන් කරන ලද බිල්පත් මේ සඳහා ඇතුළත් නොකළ යුතුය.
16.1.2.8.0.0	අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන වෙනත් එවැනි වත්කම්	අධ්‍යක්ෂවරයා විසින් කලින් කල නියම කරනු ලබන වෙනත් එවැනි ද්‍රවශීල වත්කම්
16.1.3.0.0.0	අවශ්‍ය ද්‍රවශීල වත්කම් ප්‍රමාණය	අවශ්‍ය ද්‍රවශීල වත්කම් ප්‍රමාණය ස්වයංක්‍රීයව ගණනය වේ - 2012.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි 16.1.1.0.0.0 න් 5% ක් සහ 2013.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 16.1.1.0.0.0 න් 10% ක ප්‍රමාණය
16.1.4.0.0.0	ද්‍රවශීල වත්කම් අනුපාතය	ද්‍රවශීල වත්කම් අනුපාතය ස්වයංක්‍රීයව ගණනය වේ - 16.1.2.0.0.0 අයිතමය, 16.1.1.0.0.0 අයිතමයෙහි ප්‍රතිශතයන් ලෙස
16.1.5.0.0.0	හිඟ ද්‍රවශීල වත්කම්	හිඟ ද්‍රවශීල වත්කම් ප්‍රමාණය ස්වයංක්‍රීයව ගණනය වේ - 16.1.2.0.0.0 අයිතමයෙන් 16.1.3.0.0.0 අයිතමය අඩු කළ යුතුය
16.1.6.0.0.0	මහ බැංකුව වෙත ගෙවිය යුතු ගාස්තුව	මහ බැංකුව වෙත ගෙවිය යුතු ගාස්තුව ස්වයංක්‍රීයව ගණනය වේ - 16.1.5.0.0/1000

සටහන : සෑම කල්බදු මූල්‍යකරණ සමාගමක්ම දෛනික ද්‍රවශීල වත්කම් පවත්වාගෙන යාමට උපලේඛන 1 හි අඩංගු ආකෘතිය භාවිතා කළ යුතුය.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වගන්තිය යටතේ දෙනු ලබන විධානය.

එච්.එම්.ඒකනායක

අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

වර්ෂ 2012 ක් වූ ඔක්තෝබර් මස 23 වැනි දින.

2012 අංක 5 දරන කල්බදු මූල්‍යකරණ (බාහිර විගණක මඩුල්ල) විධානය

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම පනතේ 3 වන වගන්තියේ (ඇ) ඡේදයේ විධිවිධානයන්ට අනුව පොදු සමාගම්වල (මෙහි මින්මතු “විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම” යනුවෙන් සඳහන් කරනු ලබන සමාගම්වල) ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී කාර්යක්ෂම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනවලට පොදු විධාන නිකුත් කිරීමේ බලතල බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහි මින්මතු “අධ්‍යක්ෂ” යනුවෙන් සඳහන් කරනු ලබන) වෙත පැවරී ඇත. එබැවින්, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව බාහිර විගණන කටයුතු සුදුසුකම් ලත් යෝග්‍ය විගණකවරු මෙහෙයවන බව සහතික කිරීමට 2012 අංක 5 දරන කල්බදු මූල්‍යකරණ (බාහිර විගණක මඩුල්ල) විධානය අධ්‍යක්ෂ විසින් නිකුත් කරනු ලැබේ.

බාහිර විගණක මඩුල්ල 1. සෑම කල්බදු මූල්‍යකරණ සමාගමක්ම තම මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම සඳහා බාහිර විගණකවරයෙකු පහත දැක්වෙන විගණක මඩුල්ලෙන් තෝරා ගත යුතුය.

	විගණකගේ නම	ප්‍රධාන කාර්යාලයේ ලිපිනය
(අ)	බී.ඩී.ඕ. පාටිනර්ස්	“වාටර් හවුස්” 65/2, සර් වින්තම්පලම් ඒ ගාඩින්ර් මාවත, කොළඹ 02.
(ආ)	බී.ආර්.ඩී.සිල්වා සහ සමාගම	22/4, විජය කුමාරතුංග මාවත, කොළඹ 05.
(ඇ)	බී.වී.ගනුන්ඩු සහ සමාගම	70/බී/8/එස්.පී.පැරණි වයි.එම්.බී.ඒ. ගොඩනැගිල්ල, කොළඹ 08.
(ඈ)	අර්නස්ට් ඇන්ඩ් යන්ග්	201, ද සේරම් පෙදෙස, කොළඹ 10.
(ඉ)	එච්.එල්.බී.එදිරිසිංහ සහ සමාගම	45, බ්‍රේබ්‍රාක් පෙදෙස, කොළඹ 02.
(ඊ)	කේ.පී.එම්.ජී.ෆෝඩ් රෝඩ්ස් ත්‍රෝටන් සහ සමාගම	32/ඒ, සර් මොහොමඩ් මාකර් මාකර් මාවත, කොළඹ 03
(උ)	ක්‍රෙස්ටන් එම්.එන්.එස්.සහ සමාගම	50/2, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02.
(ඌ)	එස්.ජේ.එම්.එස්. ඇසෝෂියේට්ස්	2, කාසල් විදිය, කොළඹ 04.
(එ)	ප්‍රයිස්වෝටර්හවුස්කුපර්ස්	100, බ්‍රේබ්‍රාක් පෙදෙස, කොළඹ 02.

විධානය බලපැවැත්වීම 2. සෑම විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමක්ම ඊළඟ මුදල් වර්ෂයේ ආරම්භයේ සිට මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීම සඳහා ඉහත සඳහන් මඩුල්ලෙන් විගණන ආයතනයක් තෝරා ගත යුතුය.

යොමු අංකය : 24/04/015/0005/008

2012 ඔක්තෝබර් මස 23 වැනි දින.

සභාපති,
සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම්
හිතවත් මහත්මයාණෙනි/මහත්මියනි,

බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා වූ බාහිර විගණක මඩුල්ල

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 30(2) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිර්දේශ ප්‍රකාරව බලපත්‍රලාභී මුදල් සමාගම් හි ගිණුම් විගණනය සඳහා බාහිර විගණක මඩුල්ලක් පත් කරන ලදී.

මුදල් ව්‍යාපාර පනතේ 30(4) වගන්තියට අනුව ඔබ සමාගමේ ගිණුම් විගණනය කිරීම සඳහා මුදල් ව්‍යාපාර පනතේ 30(2) වගන්තිය ප්‍රකාරව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ඔබ වෙත දැනුම් දී ඇති ලැයිස්තුවේ සඳහන් බාහිර විගණකවරයකු පත් කළ යුතුය.

ඒ නිසාවෙන්, ඔබ විසින් මිලග මූල්‍ය වර්ෂයේ සිට මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා පහත දක්වා ඇති ලැයිස්තුවේ සඳහන් බාහිර විගණක මඩුල්ලෙන් විගණකවරයකු පත් කර ගත යුතුය.

	බාහිර විගණක මඩුල්ල	ප්‍රධාන කාර්යාලයේ ලිපිනය
1.	බී.ඩී.ඕ.පාටිනර්ස්	“වාටර් හවුස්” 65/2, සර් වික්‍රමපලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02
2.	බී.ආර්.ඩී.සිල්වා සහ සමාගම	22/4, විජය කුමාරතුංග මාවත, කොළඹ 05
3.	බී.වී.ෆනූන්දු සහ සමාගම	70/බී/8/එස්.පී. පැරණි වයි.එම්.බී.ඒ.ගොඩනැගිල්ල, කොළඹ 08
4.	අර්නස්ට් ඇන්ඩ් යන්ග්	201, ද සේරම් පෙදෙස, කොළඹ 10
5.	එච්.එල්.බී.එදිරිසිංහ සහ සමාගම	45, බ්‍රේබැක් පෙදෙස, කොළඹ 02
6.	කේ.පී.එම්.ජී.ෆෝඩ් රෝඩ්ස් ත්‍රෝටන් සහ සමාගම	32/ඒ, සර් මොහොමඩ් මාකන් මාකර් මාවත, කොළඹ 03
7.	ක්‍රෙස්ටන් එම්.එන්.එස්.සහ සමාගම	50/2, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02
8.	එස්.ජේ.එම්.එස්.ඇසෝෂියේට්ස්	2, කාසල් වීදිය, කොළඹ 04
9.	ප්‍රයිස්වෝටර්හවුස්කුපර්ස්	100, බ්‍රේබැක් පෙදෙස, කොළඹ 02

මීට විශ්වාසී,
 අධ්‍යක්ෂ
 සිටපත් : ප්‍රධාන විධායක නිලධාරීන් / සමාගම් ලේකම්වරුන්

ඇමුණුම 1

බලපත්‍රලාභී මුදල් සමාගමිති බාහිර විගණක මඩුල්ල සඳහා වන උපදෙස් මාලාව

බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි මෙහෙයුම් කටයුතුවල දී කාර්යක්ෂම සම්මතයන් පවත්වාගෙන යාම තහවුරු කිරීම උදෙසා සිදු කරන බාහිර විගණනයන් සෑහීමකට පත් විය හැකි ලෙස සිදු කිරීමේ වගකීම ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මුදල් සමාගම් (මින්පසු මෙම උපදෙස් මාලාවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) හි පාලන අධිකාරිය වන ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. ඒ අනුව, ලබාගත් විගණන සාක්ෂි මත එළඹුණු නිගමන මත පදනම්ව මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කිරීමේ බාහිර විගණකවරුන් වෙත ඇති වගකීම හඳුනා ගැනීම සඳහා සකස් කළ පහත සඳහන් උපදෙස් මාලාව මගින් බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි බාහිර විගණක මඩුල්ල දැනුවත් කෙරේ. මෙම උපදෙස් මාලාව මගින් බාහිර විගණකවරුන් විසින් විගණන කාර්යයෙහි විෂය පථය පුළුල් කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

- 1. විගණනය කිරීමේ අරමුණ**
 විගණනය කිරීමේ සමස්ත අරමුණ විය යුත්තේ බැංකු නොවන මූල්‍ය ආයතනයෙහි කටයුතු සම්බන්ධ මූල්‍ය ප්‍රකාශන මගින් යම් දෙන ලද දිනයකදී අවසන් වන වසරක කාලයක් තුළ දැක්වූ මූල්‍යමය කාර්ය සාධනය සහ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ හා අනාවරණය කිරීමේ සම්බන්ධ ව්‍යවස්ථාපිත හා අනෙකුත් අදාළ අවශ්‍යතාවයන්ට අනුකූලවීම පිළිබඳ නිවැරදි හා සාධාරණ මතයක් ඉදිරිපත් කිරීම පිළිබඳ අනාවරණය කිරීමයි.
- 2. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මගින් නිකුත් කරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සම්මතයන් හා සුරැකුම්පත් හා විනිමය කොමිසම මගින් නිකුත් කරන උපදෙස් මාලාවන්**
 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ වාර්තා සකස් කිරීමේදී දැනට අදාළ වන ශ්‍රී ලංකා ගිණුම්කරණ සම්මතයන් හා සුරැකුම්පත් හා විනිමය කොමිසම මගින් ලැයිස්තුගත සමාගම් වෙත නිකුත් කර ඇති බාහිර විගණකවරුන් පත් කිරීම හා අදාළ උපදෙස් මාලාවන්ට මෙම උපදෙස් මාලාව මගින් උපදෙස් සිදු කරන අතර ඒ හා සමගාමීව පිළිපැදිය යුතුය.
- 3. ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ නිරන්තර සන්නිවේදනය**
 විගණන මතය, විගණන සොයා ගැනීම් හෝ විගණන විෂය පථය සම්බන්ධයෙන් නියාමකයා හට වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විටදී බාහිර විගණකවරුන් ඔවුන්ගේ විගණන මතය ශ්‍රී ලංකා මහ බැංකුව හමුවේ පැහැදිලි කළ යුතුය.
- 4. විගණන සහායක කාලසීමාව හා නැවත පත් කිරීම**
 2008 අංක 3 දරන මුදල් සමාගම් (ආයතනික යහපාලනය) විධානය අනුව බැංකු නොවන මූල්‍ය ආයතනයක් සමඟ විගණක හවුල්කරුවකුගේ කටයුතු වසර පහක් ඉක්ම නොවිය යුතු අතර හා එම විගණක හවුල්කරු තමන් විගණක හවුල්කරුවකුට සිට පෙර කාල සීමාව වසර 3 ක් සම්පූර්ණ කිරීමට ප්‍රථම විගණක හවුල්කරුවකු ලෙස නැවත පත්වීමක් සිදු නොකළ යුතුය.

5. බාහිර විගණකවරුන් සතු සම්පත් හා නිපුණතාව

බැංකු නොවන මූල්‍ය ආයතනයක බාහිර විගණකවරයකු ලෙස විගණන කටයුතුවල නියැලීමට ප්‍රථම විගණන කාර්යයන් සඳහා අවශ්‍ය වන ඔවුන්ගේ ප්‍රවීණත්වය හා ඔවුන් සතු සම්පත්වල ප්‍රමාණවත් බව (අදාල අත්දැකීම් ඇතුළුව) සැලකිල්ලට ගැනීම වැදගත් වේ. ඔවුන්ගේ ප්‍රවීණත්වය හා සම්පත් ඇගයීමේදී බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි ක්‍රියාකාරකම් හා ඒවායේ පද්ධතීන්ගේ ස්වභාවයන්හි මාදිලීන් හා පරාසයන් පිළිබඳ බාහිර විගණකවරුන් දැනුවත් විය යුතුය.

6. විගණක කාර්යයන්හි විෂයපථය

බාහිර විගණකවරුන් විසින් බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි ගිණුම්කරණ හා අනෙකුත් වාර්තා ශ්‍රී ලංකා විගණන සම්මතයන්ට අනුකූල බව හා සමාගම් හි කාර්යයන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද නියාමන අවශ්‍යතාවයන්ට අනුකූල ලෙස පවත්වාගෙන යන බවට තහවුරු කළ යුතුය.

7. විගණනය සැලසුම් කිරීම

සැලසුම්කරණ අවදියේදී, බාහිර විගණකවරුන් විසින් විගණනය සඳහා සමස්ත උපාය මාර්ගයක්, විගණන සැලසුමක් සකස් කිරීම හා විගණන අවදානම් පිළිගත හැකි අඩු මට්ටමකට අඩු කරගත යුතුය. ඒ අනුව, සැලසුම්කරණ අවධියේදී බාහිර විගණකවරුන් විසින් පහත සඳහන් දෑ සැලකිල්ලට ගත යුතුය.

- අ. ව්‍යාපාරයේ ස්වභාවය හා එහි කටයුතු
- ආ. ව්‍යාපාරයේ භාවිතා වන තොරතුරු පද්ධති
- ඇ. සමාගම කටයුතු කරන තෛතික රාමුව
- ඈ. විගණන අවදානම
- ඉ. වැඩි අවදානමක් ඇති, වැදගත් විගණන පෙදෙස් හඳුනා ගැනීම
- ඊ. අභ්‍යන්තර විගණන කාර්යයෙහි ප්‍රමාණවත් බව හා විෂය පථය
- උ. විගණන කාර්යයෙහි ස්වභාවය හා කාල පරාසයන්
- ඌ. කාර්ය මණ්ඩලය වෙන් කිරීම හා අත්දැකීම්
- එ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති විධාන/උපදෙස්/නිර්ණයන්/නීති හා ඒවාට දක්වන අනුකූලතාව
- ඵ. ශ්‍රී ලංකා මහ බැංකුව හා බැංකු නොවන මූල්‍ය ආයතන අතර සිදුවන ලිපි, එතැන් පරීක්ෂණ වාර්තා හා චක්‍රලේඛ ඇතුළත් ඕනෑම රාජකාරිමය ලිපි හුවමාරුවක්

8. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සියලුම නියාමන අවශ්‍යතාවයන්ගේ නිරවද්‍යතාවය/අනුකූලතාවය

ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු නොවන මූල්‍ය ආයතන විසින් සපයනු ලබන විවික්ෂණ වාර්තා හා අනෙකුත් තොරතුරු මත පදනම් වීම නිසා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බාහිර විගණකවරුන්ගේ ව්‍යවස්ථාපිත කාර්ය භාරය අනුව බැංකු නොවන මූල්‍ය ආයතන ඒවායේ ව්‍යාපාර ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද සියලුම නීතිවලට අනුකූලව සිදු කරගෙන යන බව හා එම තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කළ යුතුය.

9. අභ්‍යන්තර පාලන පද්ධතීන්

“ව්‍යාපාර කටයුතු ක්‍රමවත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම, කළමනාකරණ ප්‍රතිපත්ති පිළිපැදීම තහවුරු කිරීම, වත්කම් ආරක්ෂා කිරීම හා වාර්තාවල පරිපූර්ණත්වය හා නිරවද්‍යතාවය හැකි පමණ ආරක්ෂා කිරීම තහවුරු කිරීමට අදාලව කළමනාකාරිත්වය විසින් ස්ථාපිත කරන ලද මූල්‍යමය හා වෙනත් පාලන ක්‍රමයන්ගේ පද්ධතිය” බැංකු නොවන මූල්‍ය ආයතනයක අභ්‍යන්තර පාලන ක්‍රමයන්ගේ පද්ධතිය ලෙස අර්ථ දැක්වේ.

බැංකු නොවන මූල්‍ය ආයතන අභ්‍යන්තර පාලන ක්‍රමවල ප්‍රමාණවත්භාවය ඇගයීමේදී බාහිර විගණකවරු විසින් මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් නිවැරදි හා සාධාරණ මතයක් ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය වන මට්ටමට අභ්‍යන්තර පාලන ක්‍රම ඇගයීම අවශ්‍ය වේ. පරිගණකගත ගිණුම්කරණ පද්ධති, තොරතුරු පද්ධති හා මූල්‍ය ප්‍රකාශනවල සැලකිය යුතු වැරදි සිදුවීමේ අවදානම අතර ඇති සම්බන්ධය ඇතුළත්ව පරීක්ෂාකාරී පද්ධති ඇගයීමක් අත්‍යවශ්‍ය වේ.

10. මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීම

අ. බැංකු නොවන මූල්‍ය ආයතනවල මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීමේදී සාධාරණ පදනමකින් යුතුව මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කිරීම උදෙසා ඒ වනවිට සොයාගත් විගණන සාක්ෂි මගින් එළඹ ගත් නිගමන හා අදාලව බාහිර විගණකවරුන් විසින් මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය සිදුකළ යුතුය.

ආ. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට හා අනාවරණය කිරීමට අදාල ව්‍යවස්ථාපිත අවශ්‍යතා සමඟ අනුකූල බව හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්තීන් මගින් ඔවුන්ට මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් සුදුසුකම් නොලත් මතයක් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේද යන්න සලකා බැලිය යුතුය.

11. ශාඛා විගණනය

ප්‍රධාන කාර්යාලය මගින් ශාඛාවේ ව්‍යාපාරික හා ගිණුම්කරණ කාර්යයන් කෙරෙහි ඇති පාලන මට්ටම බැංකු නොවන මූල්‍ය ආයතන මගින් සිදු කරන පරීක්ෂාවන්ගේ විෂය පථය හා ඵලදායී බව හා /හෝ අභ්‍යන්තර විගණන පරීක්ෂණ මගින් බාහිර විගණකවරුන්ගේ ශාඛා විගණන කටයුතු සඳහා වූ ප්‍රවේශය නිර්ණය කරයි. ශාඛා විගණන කටයුතුවලදී පහත සඳහන් දෑ සැලකිල්ලට ගත යුතුය;

- අ. නියාමකවරයා පැමිණ සිදු කරන පරීක්ෂණ ගණන/ප්‍රමාණය හා එහි බලපෑම
- ආ. ශාඛා කටයුතු ආශ්‍රිත අවදානම් හා වැදගත් භාවය
- ඇ. ශාඛාවන්හි ගිණුම්කරණ වාර්තා මධ්‍යගත කර ඇති විටදී ශාඛාවන් හා අදාල පාලන පද්ධතීන් සෑහීමකට පත්විය හැකි ආකාරයට ක්‍රියාත්මක වන බවට සහතික කරගත යුතුය.

12. විගණකවරයාගේ ස්වාධීනත්වය

විගණක හවුල්කරුවන්, විගණන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය හෝ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් හා මූල්‍යමය යැපෙන්නන් ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු පියවරයන් ගතයුතු අතර බැංකු නොවන මූල්‍ය ආයතනය, බැංකු නොවන මූල්‍ය ආයතනයේ මව් සමාගම, පරිපාලිත සමාගම්, ආශ්‍රිත සමාගම් හා කොටස් හිමියන් සමඟ ඇති සම්බන්ධකම් පිළිබඳ බැඳියා පිළිගැටුමක් නොතිබිය යුතුය.

මෙම කොටස සඳහා

- “විගණන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය” යන්නෙන් විගණන කාර්යයන් භාරව සිටින හවුල්කරුවන්, කළමනාකරුවන් සහ උපදේශකයන් අදහස් කෙරේ.
- “ආසන්නතම පවුලේ සාමාජිකයන්” යන්නෙන් මව්පියන්, කලත්‍රයා හා යැපෙන දරුවන් අදහස් කෙරේ.

13. විගණන නොවන සේවාවන්

බාහිර විගණකවරුන් විසින් බැංකු නොවන මූල්‍ය ආයතනයක විගණනය සිදු කරන මූල්‍ය වර්ෂය තුළදී වෙනත් කිසිදු උපදේශන හෝ වෙනත් විගණන නොවන සේවාවක් ලබා නොදිය යුතුය. එම සීමා කරන ලද විගණන නොවන සේවා නම්;

- අ. පොත් තැබීම හෝ විගණන ගනුදෙනුකරුගේ ගිණුම්කරණ වාර්තා හෝ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධ වෙනත් සේවා
- ආ. මූල්‍ය තොරතුරු පද්ධති නිර්මාණය කිරීම හා ක්‍රියාවට නැංවීම
- ඇ. සේවා ඇගයීම හා තක්සේරු කිරීම, සාධාරණත්වය පිළිබඳ මතයක් ඉදිරිපත් කිරීම හෝ ඒ හා සමාන වාර්තාවලට දායක වීම
- ඈ. ආයුගණක සේවාවන්
- ඉ. අභ්‍යන්තර විගණන කටයුතු සඳහා බාහිර සම්පත් සැපයීම
- ඊ. කළමනාකරණ කටයුතු, මානව සම්පත් හා වැටුප් සේවාවන්
- උ. අතරමැදියකු හෝ ගනුදෙනුකරුවකු ලෙස, ආයෝජන උපදේශන හෝ ආයෝජන සේවා හා
- ඌ. නීති සේවා හා විගණනය සම්බන්ධ විශේෂඥ සේවා

මෙම සීමා කිරීම විගණනය සිදු කරන මූල්‍ය වර්ෂය තුළදී විගණන ආයතනයේ සහකරුවෙක්, බැංකු නොවන මූල්‍ය ආයතනයේ හිමිකාරිත්වයක් සහිත අධ්‍යක්ෂවරයකු වන්නේ නම් ඔහුට ද අදාල වේ.

14. කළමනාකරණ ලිපිය

බාහිර විගණකවරු විසින් බැංකු නොවන මූල්‍ය ආයතනයෙහි කළමනාකාරිත්වය සමඟ එකඟත්වයට පැමිණ සකස් කරන ලද කළමනාකරණ ලිපිය සෑම මූල්‍ය වර්ෂයක් අවසන් වී මාස 6 ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවට භාර දිය යුතුය. බාහිර විගණකවරුන් හට කළමනාකරණ ලිපිය සකසා අවසන් කිරීමට නොහැකි වුවහොත් ඔවුන් විසින් සොයා ගත් ප්‍රධාන සොයා ගැනීම්/සැලකිය යුතු කාරණා ඇතුළත් අතුරු වාර්තාවක් එම කාල පරාසය තුළදී සැපයිය යුතුය.

15. විගණන ආයතනයක් බාහිර විගණක මඩුල්ලෙන් ඉවත් කිරීම

අ. පත් කරන ලද බාහිර විගණකවරයකු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මගින් නිකුත් කරන ලද ආචාරධර්ම සංග්‍රහයේ අර්ථ දක්වා ඇති පහත සඳහන් ඕනෑම මූලධර්මයක් උල්ලංඝනය කර ඇත්නම් ඒ බව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුය.

- (i) අවංකත්වය
- (ii) වාස්තවිකතාවය
- (iii) වෘත්තීමය නිපුණතාව හා නිසි සැලකිල්ල
- (iv) රහස්‍යභාවය
- (v) වෘත්තීමය හැසිරීම

ආ. බාහිර විගණකවරුන් නියමිත කාලසීමාවක් තුළදී ඔවුන්ගේ ස්වාධීන මත ප්‍රකාශ කිරීමේදී හා බැංකු නොවන මූල්‍ය ආයතනයෙහි සමස්ථ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ නිවැරදි හා සාධාරණ මතයක් ඉදිරිපත් කිරීමේදී එම කාර්ය භාරය බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සෑහීමකට පත් වන ආකාරයට සිදු කිරීමට අපොහොසත් වුවහොත් එම කාරණය විගණන සම්මතයන් සමඟ අනුකූල නොවන ප්‍රමාණය ඇගයීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයට යොමු කරන අතර විස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ කවුන්සිලය මගින් වාර්තාවක් නිකුත් කරනු ලබයි. එම වාර්තාව මත පදනම්ව, යම් අනුකූලතා නොදැක්වීමක් හඳුනාගතහොත් මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව එම විගණකවරයා බාහිර විගණක මඩුල්ලෙන් ඉවත් කරනු ලැබේ.

ඇමුණුම II

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගමිහි බාහිර විගණක මඩුල්ල සඳහා වන උපදෙස් මාලාව

බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි මෙහෙයුම් කටයුතුවල දී කාර්යක්ෂම සම්මතයන් පවත්වාගෙන යාම තහවුරු කිරීම උදෙසා සිදු කරන බාහිර විගණනයන් සෑහීමකට පත් විය හැකි ලෙස සිදු කිරීමේ වගකීම ශ්‍රී ලංකාවේ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් (මිත්පසු මෙම උපදෙස් මාලාවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) හි පාලන අධිකාරිය වන ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. ඒ අනුව, ලබාගත් විගණන සාක්ෂීන් මත එළඹුණු නිගමන මත පදනම්ව මූල්‍ය ප්‍රකාශන

සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කිරීමේ බාහිර විගණකවරුන් වෙත ඇති වගකීම හඳුනා ගැනීම සඳහා සකස් කළ පහත සඳහන් උපදෙස් මාලාව මගින් බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි බාහිර විගණක මවුල්ල දැනුවත් කෙරේ. මෙම උපදෙස් මාලාව මගින් බාහිර විගණකවරුන් විසින් විගණන කාර්යයෙහි විෂය පථය පුළුල් කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

1. **විගණනය කිරීමේ අරමුණ**
විගණනය කිරීමේ සමස්ථ අරමුණ විය යුත්තේ බැංකු නොවන මූල්‍ය ආයතනයෙහි කටයුතු සම්බන්ධ මූල්‍ය ප්‍රකාශන මගින් යම් දෙන ලද දිනයක දී අවසන් වන වසරක කාලයක් තුළ දැක් වූ මූල්‍යමය කාර්ය සාධනය සහ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ හා අනාවරණය කිරීමේ සම්බන්ධ ව්‍යවස්ථාපිත හා අනෙකුත් අදාළ අවශ්‍යතාවයන්ට අනුකූල වීම පිළිබඳ නිවැරදි හා සාධාරණ මතයක් ඉදිරිපත් කිරීම පිළිබඳ අනාවරණය කිරීමයි.
2. **ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මගින් නිකුත් කරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සම්මතයන් හා සුරැකුම්පත් හා විනිමය කොමිසම මගින් නිකුත් කරන උපදෙස් මාලාවන්**
මූල්‍ය ප්‍රකාශන පිළිබඳ වාර්තා සකස් කිරීමේදී දැනට අදාළ වන ශ්‍රී ලංකා ගිණුම්කරණ සම්මතයන් හා සුරැකුම්පත් හා විනිමය කොමිසම මගින් ලැයිස්තුගත සමාගම් වෙත නිකුත් කර ඇති බාහිර විගණකවරුන් පත් කිරීම හා අදාළ උපදෙස් මාලාවන්ට, මෙම උපදෙස් මාලාව මගින් උභයපුරුණයක් සිදු කරන අතර ඒ හා සමගාමීව පිළිපැදිය යුතුය.
3. **ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ නිරන්තර සන්නිවේදනය**
විගණන මතය, විගණන සොයා ගැනීම් හෝ විගණන විෂය පථය සම්බන්ධයෙන් නියාමකයා හට වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විටදී බාහිර විගණකවරුන් ඔවුන්ගේ විගණන මතය ශ්‍රී ලංකා මහ බැංකුව හමුවේ පැහැදිලි කළ යුතුය.
4. **විගණන සහායක කාලසීමාව හා නැවත පත් කිරීම**
2009 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (ආයතනික යහපාලනය) විධානය අනුව බැංකු නොවන මූල්‍ය ආයතනයක් සමඟ විගණක හවුල්කරුවකුගේ කටයුතු වසර පහක් ඉක්ම නොවිය යුතු අතර, හා එම විගණක හවුල්කරු තමන් විගණක හවුල්කරුවකු සිට පෙර කාලසීමාව වසර 3 ක් සම්පූර්ණ කිරීමට ප්‍රථම විගණක හවුල්කරුවකු ලෙස නැවත පත්වීමක් සිදු නොකළ යුතුය.
5. **බාහිර විගණකවරුන් සතු සම්පත් හා නිපුණතාව**
බැංකු නොවන මූල්‍ය ආයතනයක බාහිර විගණකවරයකු ලෙස විගණන කටයුතුවල නියැලීමට ප්‍රථම විගණන කාර්යයන් සඳහා අවශ්‍ය වන ඔවුන්ගේ ප්‍රවීණත්වය හා ඔවුන් සතු සම්පත්වල ප්‍රමාණවත් බව (අදාළ අත්දැකීම් ඇතුළුව) සැලකිල්ලට ගැනීම වැදගත් වේ. ඔවුන්ගේ ප්‍රවීණත්වය හා සම්පත් ඇගයීමේදී බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි ක්‍රියාකාරකම් හා ඒවායේ පද්ධතීන්ගේ ස්වභාවයන්හි මාදිලිත් හා පරාසයන් පිළිබඳ බාහිර විගණකවරුන් දැනුවත් විය යුතුය.
6. **විගණක කාර්යයන්හි විෂයපථය**
බාහිර විගණකවරුන් විසින් බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි ගිණුම්කරණ හා අනෙකුත් වාර්තා ශ්‍රී ලංකා විගණන සම්මතයන්ට අනුකූල බව හා සමාගමික කාර්යයන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද නියාමන අවශ්‍යතාවයන්ට අනුකූල ලෙස පවත්වාගෙන යන බවට තහවුරු කළ යුතුය.
7. **විගණනය සැලසුම් කිරීම**
සැලසුම්කරණ අවධියේදී, බාහිර විගණකවරුන් විසින් විගණනය සඳහා සමස්ත උපාය මාර්ගයක්, විගණන සැලසුමක් සකස් කිරීම හා විගණන අවදානම් පිළිගත හැකි අඩු මට්ටමකට අඩු කරගත යුතුය. ඒ අනුව, සැලසුම්කරණ අවධියේදී බාහිර විගණකවරුන් විසින් පහත සඳහන් දෑ සැලකිල්ලට ගත යුතුය;
අ. ව්‍යාපාරයේ ස්වභාවය හා එහි කටයුතු
ආ. ව්‍යාපාරයේ භාවිතා වන තොරතුරු පද්ධති
ඇ. සමාගම කටයුතු කරන තෛතික රාමුව
ඈ. විගණන අවදානම
ඉ. වැඩි අවදානමක් ඇති, වැදගත් විගණන උපදෙස් හඳුනාගැනීම
ඊ. අභ්‍යන්තර විගණන කාර්යයෙහි ප්‍රමාණවත් බව හා විෂය පථය
උ. විගණන කාර්යයෙහි ස්වභාවය හා කාල පරාසයන්
ඌ. කාර්ය මණ්ඩලය වෙන් කිරීම හා අත්දැකීම්
එ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති විධාන/උපදෙස්/නිර්ණයන්/නීති හා ඒවාට දක්වන අනුකූලතාවය
ඵ. ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු නොවන මූල්‍ය ආයතන අතර සිදුවන ලිපි, එතැන් පරීක්ෂණ වාර්තා හා චක්‍රලේඛ ඇතුළත් ඕනෑම රාජකාරිමය ලිපි හුවමාරුවක්
8. **ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සියලුම නියාමන අවශ්‍යතාවන්ගේ නිරවද්‍යතාවය/අනුකූලතාවය**
ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු නොවන මූල්‍ය ආයතන විසින් සපයනු ලබන විවික්ෂණ වාර්තා හා අනෙකුත් තොරතුරු මත පදනම් වීම නිසා 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ බාහිර විගණකවරුන්ගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය අනුව බැංකු නොවන මූල්‍ය ආයතන ඒවායේ ව්‍යාපාර ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද සියලුම නීතිවලට අනුකූලව සිදු කරගෙන යන බව හා එම තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කළ යුතුය.
9. **අභ්‍යන්තර පාලන පද්ධතීන්**
“ව්‍යාපාර කටයුතු ක්‍රමවත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම, කළමනාකරණ ප්‍රතිපත්ති පිළිපැදීම තහවුරු කිරීම,

වත්කම් ආරක්ෂා කිරීම හා වාර්තාවල පරිපූර්ණත්වය හා නිරවද්‍යතාවය හැකි පමණ ආරක්ෂා කිරීම තහවුරු කිරීමට අදාළව කළමනාකාරිත්වය විසින් ස්ථාපිත කරන ලද මූල්‍යමය හා වෙනත් පාලන ක්‍රමයන්ගේ පද්ධතිය” බැංකු නොවන මූල්‍ය ආයතනයක අභ්‍යන්තර පාලන ක්‍රමයන්ගේ පද්ධතිය ලෙස අර්ථ දැක්වේ.

බැංකු නොවන මූල්‍ය ආයතන අභ්‍යන්තර පාලන ක්‍රමවල ප්‍රමාණවත්භාවය ඇගයීමේදී බාහිර විගණකවරු විසින් මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් නිවැරදි හා සාධාරණ මතයක් ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය වන මට්ටමට අභ්‍යන්තර පාලන ක්‍රම ඇගයීම අවශ්‍ය වේ. පරිගණකගත ගිණුම්කරණ පද්ධති, තොරතුරු පද්ධති හා මූල්‍ය ප්‍රකාශනවල සැලකිය යුතු වැරදි සිදුවීමේ අවදානම අතර ඇති සම්බන්ධය ඇතුළත්ව පරීක්ෂාකාරී පද්ධති ඇගයීමක් අත්‍යවශ්‍ය වේ.

10. මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීම

අ. බැංකු නොවන මූල්‍ය ආයතනවල මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීමේදී සාධාරණ පදනමකින් යුතුව මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කිරීම උදෙසා ඒ වනවිට සොයාගත් විගණන සාක්ෂීන් මගින් ඵලදායී ගත් නිගමන හා අදාළව බාහිර විගණකවරුන් විසින් මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය සිදුකළ යුතුය.

ආ. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට හා අනාවරණය කිරීමට අදාළ ව්‍යවස්ථාපිත අවශ්‍යතා සමඟ අනුකූල බව හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්තීන් මගින් ඔවුන්ට මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් සුදුසුකම් නොලත් මතයක් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේද යන්න සලකා බැලිය යුතුය.

11. ශාඛා විගණනය

ප්‍රධාන කාර්යාලය මගින් ශාඛාවේ ව්‍යාපාරික හා ගිණුම්කරණ කාර්යයන් කෙරෙහි ඇති පාලන මට්ටම හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් සිදු කරන පරීක්ෂාවන්ගේ විෂයපථය හා ඵලදායී බව හා/හෝ අභ්‍යන්තර විගණන පරීක්ෂණ මගින් බාහිර විගණකවරුන්ගේ ශාඛා විගණන කටයුතු සඳහා වූ ප්‍රවේශය නිර්ණය කරයි. ශාඛා විගණන කටයුතුවලදී පහත සඳහන් දෑ සැලකිල්ලට ගත යුතුය;

අ. නියාමකවරයා පැමිණ සිදු කරන පරීක්ෂණ ගණන/ප්‍රමාණය හා එහි බලපෑම

ආ. ශාඛා කටයුතු ආශ්‍රිත අවදානම් හා වැදගත් භාවය

ඇ. ශාඛාවන්හි ගිණුම්කරණ වාර්තා මධ්‍යගත කර ඇති විටදී ශාඛාවන් හා අදාළ පාලන පද්ධතීන් සැහීමකට පත්විය හැකි ආකාරයට ක්‍රියාත්මක වන බවට සහතික කරගත යුතුය.

12. විගණකවරයාගේ ස්වාධීනත්වය

විගණක හවුල්කරුවන්, විගණන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය හෝ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් හා මූල්‍යමය යැපෙන්නන් ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු පියවරයන් ගතයුතු අතර බැංකු නොවන මූල්‍ය ආයතනය, බැංකු නොවන මූල්‍ය ආයතනයේ මව් සමාගම, පරිපාලිත සමාගම්, ආශ්‍රිත සමාගම් හා කොටස් හිමියන් සමඟ ඇති සම්බන්ධකම් පිළිබඳ බැඳියා පිළිගැටුමක් නොතිබිය යුතුය.

මෙම කොටස සඳහා,

- “විගණන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය” යන්නෙන් විගණන කාර්යයන් භාරව සිටින හවුල්කරුවන්, කළමනාකරුවන් සහ උපදේශකයන් අදහස් කෙරේ.
- “ආසන්නතම පවුලේ සාමාජිකයන්” යන්නෙන් මව්පියන්, කලත්‍රයා හා යැපෙන දරුවන් අදහස් කෙරේ.

13. විගණන නොවන සේවාවන්

බාහිර විගණකවරුන් විසින් බැංකු නොවන මූල්‍ය ආයතනයක විගණනය සිදු කරන මූල්‍ය වර්ෂය තුළදී වෙනත් කිසිදු උපදේශණ හෝ වෙනත් විගණන නොවන සේවාවක් ලබා නොදිය යුතුය. එම සීමා කරන ලද විගණන නොවන සේවා නම්;

අ. පොත් තැබීම හෝ විගණන ගනුදෙනුකරුගේ ගිණුම්කරණ වාර්තා හෝ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධ වෙනත් සේවා

ආ. මූල්‍ය තොරතුරු පද්ධති නිර්මාණය කිරීම හා ක්‍රියාවට නැංවීම

ඇ. සේවා ඇගයීම හා තක්සේරු කිරීම, සාධාරණත්වය පිළිබඳ මතයක් ඉදිරිපත් කිරීම හෝ ඒ හා සමාන වාර්තාවලට දායක වීම.

ඈ. ආයුගණක සේවාවන්

ඉ. අභ්‍යන්තර විගණන කටයුතු සඳහා බාහිර සම්පත් සැපයීම

ඊ. කළමනාකරණ කටයුතු, මානව සම්පත් හා වැටුප් සේවාවන්

උ. අතරමැදියකු හෝ ගනුදෙනුකරුවකු ලෙස, ආයෝජන උපදේශන හෝ ආයෝජන සේවා; හා

ඌ. නීති සේවා හා විගණනය සම්බන්ධ විශේෂඥ සේවා

මෙම සීමා කිරීම විගණනය සිදු කරන මූල්‍ය වර්ෂය තුළදී විගණන ආයතනයේ සහකරුවෙක්, බැංකු නොවන මූල්‍ය ආයතනයේ හිමිකාරිත්වයක් සහිත අධ්‍යක්ෂවරයකු වන්නේ නම් ඔහුටද අදාළ වේ.

14. කළමනාකරණ ලිපිය

බාහිර විගණකවරු විසින් බැංකු නොවන මූල්‍ය ආයතනයෙහි කළමනාකාරිත්වය සමඟ එකඟත්වයට පැමිණ සකස් කරන ලද කළමනාකරණ ලිපිය සෑම මූල්‍ය වර්ෂයක් අවසන් වී මාස 6 ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවට භාර දිය යුතුය. බාහිර විගණකවරුන් හට කළමනාකරණ ලිපිය සකසා අවසන් කිරීමට නොහැකි වුවහොත් ඔවුන් විසින් සොයාගත් ප්‍රධාන සොයා ගැනීම්/සැලකිය යුතු කාරණා ඇතුළත් අතුරු වාර්තාවක් එම කාල පරාසය තුළදී සැපයිය යුතුය.

15. විගණන ආයතනයක් බාහිර විගණක මවුල්ලෙන් ඉවත් කිරීම

අ. පත් කරන ලද බාහිර විගණකවරයකු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මගින් නිකුත් කරන ලද ආචාර ධර්ම සංග්‍රහයේ අර්ථ දැක්වා ඇති පහත සඳහන් ඕනෑම මූලධර්මයක් උල්ලංඝනය කර ඇත්නම් ඒ බව

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුය.

- (i) අවංකත්වය
- (ii) වාස්තවිකතාවය
- (iii) වෘත්තීමය නිපුණතාව හා නිසි සැලකිල්ල
- (iv) රහස්‍යභාවය
- (v) වෘත්තීමය හැසිරීම

ආ. බාහිර විගණකවරුන් නියමිත කාලසීමාවක් තුළදී ඔවුන්ගේ ස්වාධීන මත ප්‍රකාශ කිරීමේදී හා බැංකු නොවන මූල්‍ය ආයතනයෙහි සමස්ත මූල්‍ය ප්‍රකාශන පිළිබඳ නිවැරදි හා සාධාරණ මතයක් ඉදිරිපත් කිරීමේදී එම කාර්ය භාරය බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සෑහීමකට පත් වන ආකාරයට සිදු කිරීමට අපොහොසත් වුවහොත් එම කාරණය ශ්‍රී ලංකා විගණන සම්මතයන් සමඟ අනුකූල නොවන ප්‍රමාණය ඇගයීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයට යොමු කරන අතර විස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ කවුන්සිලය මගින් වාර්තාවක් නිකුත් කරනු ලබයි. එම වාර්තාව මත පදනම්ව, යම් අනුකූලතා නොදැක්වීමක් හඳුනාගතහොත් මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව එම විගණකවරයා බාහිර විගණක මධුල්ලෙන් ඉවත් කරනු ලැබේ.